



Ceylon Government Gazette

Published by Authority.

No. 6,077 — FRIDAY, SEPTEMBER 29, 1905.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Land Settlement.
PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

| | | | |
|----------------------------------|---------|--|---------|
| Land Sales :— | PAGE | | PAGE |
| Western Province | .. 2281 | Land Acquisition Notices | .. 2338 |
| Central Province | .. 2292 | Land Resumption Notices | .. — |
| Northern Province | .. 2294 | Abstracts of Season Reports | .. 2344 |
| Southern Province | .. 2298 | Notices under " The Forest Ordinance " | .. — |
| Eastern Province | .. 2303 | Sales of Arrack, Opium, and Toll Rents | .. 2347 |
| North-Western Province | .. 2305 | Miscellaneous Provincial and District Notices :— | |
| North-Central Province | .. 2307 | Sales of Salt and Timber | .. 2400 |
| Province of Uva | .. 2322 | Notifications of Close Season, Infected Areas, &c. | .. — |
| Province of Sabaragamuwa | .. 2323 | Specifications under " The Irrigation Ordinance " | .. 2395 |
| Settlement Officer | .. 2330 | | |

LAND SALES IN THE WESTERN PROVINCE.

HIS Excellency the Lieutenant-Governor has been pleased to order the withdrawal of the following land lots from the sale fixed to take place at the Colombo Kachcheri on October 17, 1905, notice of which was published in the *Government Gazette* dated the 18th August last :—

- Lot No. 5,891b in preliminary plan 257.
- No. 2,830 in preliminary plan 1,025
- No. 2,830½ in preliminary plan 1,025

Colonial Secretary's Office,
Colombo, September 15, 1905.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

මේ 1905කට අගෝස්තු මස 18 වෙනි දින දරන ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ දැන්වීමේ ප්‍රකාර ලබන මක්කෝම්මු මස 17 වෙනි දින කොළඹ කවුචරියේදී විකිණීමට නියමව තිබෙන මෙහි පහත සඳහන්වන බිම්කවරි එම විකිණීමෙන් අහස්කිරීමට ගැහැර උප ආණ්ඩුකාර උතුමානන්වහන්සේ විසින් ආඥාකරනු ලැබේ.

- නොම්මර 257 මුල් සිතියමේ නොම්මර 5,891b බිම්කවරිය.
- නොම්මර 1,025 මුල් සිතියමේ නොම්මර 2,830 බිම්කවරිය.
- නොම්මර 1,025 මුල් සිතියමේ නොම්මර 2,830½ බිම්කවරිය.

මේ 1905කට සැප්තැම්බර් මස 15 වෙනි දින කොළඹ මහ සෙනුකාරිස් උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ජී. ආම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනුකාරිස් මමහ.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive applications in writing until Monday, October 2, 1905, for the purchase of the lease for one or more years from January 1, 1906, of allotments at the Barge Repairing Basin in the Harbour of Colombo.

The application should specify the extent of ground required, in order that Government may ascertain actual requirements before deciding on the allocation of the lots.

The allotments are to be leased solely for the purpose of barge repairing and for no other purpose whatever.

Colombo Kachcheri,
September 18, 1905.

H. W. BRODHURST,
Acting Government Agent.

No. 1,952, W. P.

Colonial Secretary's Office,
Colombo, September 15, 1905.

ON Monday, October 30, 1905, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | | Upset Price per Acre. | |
|--|---|---|-----------------------------|---------|----|----|-----------------------|----|
| | | | | A. | R. | P. | Rs. | c. |
| Preliminary plan 11,921. Village—Patakada. | | | | | | | | |
| 14294 | Liyanagasmagakele | Crown | Jungle | 2 | 3 | 4 | 30 | 0 |
| 7052 | Kitulahena | Preliminary plan 2,037. Crown | Village—Uduwara. Jungle | 62 | 1 | 0 | 40 | 0 |
| 15270 | Puswelgalalangamulla | Preliminary plan 12,191. Crown | Village—Kennantudawa. Chena | 5 | 0 | 20 | 25 | 0 |
| 15271 | Puswelgalalangamulla <i>alias</i> Pelengahakanatta-kumbura | Crown and A. Appu Sinno Mudalali | Field | 0 | 0 | 20 | 50 | 0 |
| Preliminary plan 10,448. Village—Pelpola. | | | | | | | | |
| B 729 | Annasigalahena | Crown and Potupitiyage Don | Jungle | 5 | 2 | 24 | 30 | 0 |
| 8387 | Do. | Crown | do. | 60 | 2 | 25 | — | — |
| 8388 | Do. | do. | Deniya | 0 | 1 | 26 | 15 | 0 |
| C 729 | Do. | Crown and Hettige Appu of Paraduwa | Tegis Planted land | 1 | 1 | 31 | 80 | 0 |
| D 729 | Do. | do. | do. | 0 | 1 | 36 | 80 | 0 |
| E 729 | Do. | Crown | Jungle | 0 | 2 | 16 | 25 | 0 |
| 8389 | Do. | do. | Deniya land | 0 | 0 | 31 | 15 | 0 |
| 8390 | Annasigalahenapauladeniya | do. | do. | 3 | 3 | 7 | 15 | 0 |
| Situating in the Munwattebage pattu of the Rayigam korale. | | | | | | | | |
| Preliminary plan 12,211. Village—Batuwita. | | | | | | | | |
| L 829 | Polgahahena | Alutge Siman Appu and others | Garden | 0 | 1 | 6 | 100 | 0 |
| 829 | Do. | do. | do. | 0 | 1 | 38 | 100 | 0 |
| 15343 | Do. | Crown | Low jungle | 4 | 3 | 6 | 25 | 0 |
| N 829 | Do. | Crown and Saranapala Unnanse | Planted land | 0 | 2 | 4 | 30 | 0 |
| O 829 | Do. | Abeyasina-achchige Hendrik Appu and others | do. | 0 | 3 | 9 | 100 | 0 |
| Village—Kebellagoda. | | | | | | | | |
| P 829 | Polgahahena | Abeyasinha-achchige Hendrik Appu and others | Planted land | 0 | 0 | 27 | 100 | 0 |
| Preliminary plan 9,679. Village—Kansawila. | | | | | | | | |
| 9293 | Horagahalanda | Crown | Jungle | 14 | 2 | 38 | 50 | 0 |
| 9293½ | Do. | Crown and Denepitiyage Johanis | Planted land | 0 | 3 | 25 | 75 | 0 |
| 9293¾ | Do. | Maddumage Babahami | do. | 2 | 0 | 20 | 30 | 0 |
| Preliminary plan 12,181. Village—Godigomuwa. | | | | | | | | |
| 15226 | Achecharigodalanda | Crown | Chena | 23 | 0 | 30 | 30 | 0 |
| 15227 | Do. | do. | Cleared land | 0 | 3 | 13 | 25 | 0 |
| 15228 | Do. | Crown and Hapuachchige Sedohami | Vegetable garden | 0 | 1 | 35 | 25 | 0 |
| 15229 | Do. | Crown and Acharige Jeewathami | Open land | 0 | 0 | 2 | 25 | 0 |
| Situating in the Kumbuke pattu of the Rayigam korale. | | | | | | | | |
| Preliminary plan 10,332. Village—Millewa. | | | | | | | | |
| 7961 | Rattaranhena | Crown | Owita | 0 | 0 | 10 | 10 | 0 |
| 7962 | Do. | Crown and Mahabalage Siyadoris | do. | 0 | 0 | 10 | 10 | 0 |
| 7963 | Do. | Crown | do. | 0 | 0 | 16 | 10 | 0 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | | Upset Price per Acre. | |
|--|-------------------|---|------------------|---------|----|----|-----------------------|----|
| | | | | A. | R. | P. | Rs. | c. |
| Preliminary plan 8,976. Village—Kompe. | | | | | | | | |
| 7580 | Kirigalakele | Crown and Kalubowilage Don Emis Gunatillaka | Planted land | 6 | 2 | 2 | 100 | 0 |
| 7581 | Paddakumbureowita | Crown | Open land | 0 | 1 | 3 | 20 | 0 |
| 7582 | Pinliadda | Crown and Bamunuge Cornis Appu | Owita and field | 0 | 3 | 22 | 20 | 0 |
| 7583 | Dorakadawela | do. | Field | 0 | 0 | 16 | 50 | 0 |
| 7584 | Godakumbureowita | Bamunuge Cornis Appu and another | Owita | 0 | 0 | 23 | 40 | 0 |
| 7585 | Do. | Crown | do. | 0 | 0 | 20 | 20 | 0 |
| Preliminary plan 12,091. Village—Kotigala. | | | | | | | | |
| 14947 | Urankehena | Crown and Kiriwattuduwege Carolis | Open land | 0 | 0 | 15 | 25 | 0 |
| 14948 | Urankehena | Crown and Suduhakuruge Allis Fernando | Planted land | 1 | 2 | 0 | 40 | 0 |
| 14949 | Do. | Crown | Jungle | 5 | 0 | 18 | 20 | 0 |
| 14950 | Urankedeniyahena | do. | do. | 1 | 2 | 25 | 20 | 0 |
| Preliminary plan 12,207. Village—Kotigala. | | | | | | | | |
| 15310 | Matamuhenekele | Crown | Bata jungle | 2 | 1 | 20 | 20 | 0 |
| Village—Handapangoda. | | | | | | | | |
| 15311 | Matamuhenekele | Crown | Bata jungle | 0 | 0 | 20 | 20 | 0 |
| Preliminary plan 12,206. Village—Handapangoda. | | | | | | | | |
| 15309 | Maligekanda | Crown | Jungle | 1 | 0 | 19 | 20 | 0 |
| Preliminary plan 12,205. Village—Kurana. | | | | | | | | |
| 15307 | Millagahakele | Crown and Jagodige Podihami Appu | Planted land | 0 | 1 | 32 | 30 | 0 |
| 15308 | Sassandahena | Crown | Jungle | 2 | 3 | 32 | 25 | 0 |
| Preliminary plan 12,269. Village—Nambapana. | | | | | | | | |
| 15670 | Hiyarakothakanda | Crown | Jungle | 6 | 2 | 24 | 27 | 50 |
| 15671 | Do. | do. | Road reservation | 2 | 3 | 24 | — | — |
| 15672 | Do. | do. | Jungle | 3 | 0 | 30 | 27 | 50 |
| 15673 | Do. | do. | do. | 0 | 2 | 1 | 27 | 50 |

Situated in the Udugaha pattu of the Rayigam korale.

N.B.—Lot 8,387 at Pelpola is believed to contain gems, and is for sale at Rs. 50 per acre with mining rights, and at Rs. 30 without mining rights.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,952, W. P.

විෂි 1905ක්වු සැප්තැම්බ් මස 15 වෙනි දින කොළඹ

මහ සෙක්‍රෙටාරිස් උත්තරාණයේ කන්තෝරුවේදී.

කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උප එජන්ට් උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1905ක්වු මක්තෝම්බ් මස 30 වෙනි දිනවු සඳුදා දවල් 12ට කළුතර කම්මේරියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 11,921. ගම—පාතකඩ.

| නො. | ඉඩමේ නම. | අයිතියම කිසිනො. | අන්දම. | මහත. | | | අත්කර ගත මිල. | |
|---------------------------------|--|---------------------------------------|--------|------|-----|----|---------------|--|
| | | | | අ. | රු. | ප. | | |
| 11294 | ලියනගසමගකැලේ | රජසත්කම | කැලේ | 2 | 3 | 4 | 30 0 | |
| සිතියම 2,037. ගම—ලඬුවර. | | | | | | | | |
| 7052 | කිතුලගේන | රජසත්කම | එම | 62 | 1 | 0 | 40 0 | |
| සිතියම 12,191. ගම—තැන්නන්කුඩාව. | | | | | | | | |
| 15270 | පුස්වැල්ගලපමුල්ල නොකොත් පැලැන්ගහක නන්ක | රජසත්කම | ගේන | 5 | 0 | 20 | 25 0 | |
| 15271 | පුස්වැල්ගලපමුල්ල නොකොත් පැලැන්ගහක නන්කේකුමුර | රජසත්කම සහ ඒ. අප්පුසිංහයා මුදලාලි | කුමුර | 0 | 0 | 20 | 50 0 | |
| සිතියම 10,448. ගම—පැල්පල. | | | | | | | | |
| B 729 | අත්කසිගලගේන | රජසත්කම සහ පොතුපිටියගේ දෙන්න පොතානිස් | කැලේ | 5 | 2 | 24 | 30 0 | |
| 8387 | එම | රජසත්කම | එම | 60 | 2 | 25 | — | |
| 8388 | එම | එම | දෙණිය | 0 | 1 | 26 | 15 0 | |

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කීසන්නා. | අත්දම. | මහක. අ. රු. ප. | අක්කර ගක මිල. රු. ෙ. |
|--|-------------------------|---|----------------|----------------|----------------------|
| C 729 | අන්තාසිගලගේන | රාජසන්නක සහ පරපුරේ පදිංචි හෙවිලිගේ කේසිස්අප්පු | වවාපු ඉඩම | 1 1 31 | 80 0 |
| D 729 | එම | එම | එම | 0 1 36 | 80 0 |
| E 729 | එම | රාජසන්නක | කැලේ | 0 2 16 | 25 0 |
| 8389 | එම | එම | දෙහිය | 0 0 31 | 15 0 |
| 8390 | අන්තාසිගලගේනපාඩුල දෙහිය | එම | එම | 3 3 7 | 15 0 |
| පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ මුත්තේකෝට්ටේ පත්තුවේය. | | | | | |
| L 829 | පොල්ගහගේන | සිතියම 12,211. ගම—බවුලිට. | වත්ත | 0 1 6 | 100 0 |
| M829 | එම | අවන්ගේ සිමන්අප්පු සහ නවන් අය | එම | 0 1 38 | 109 0 |
| 15343 | එම | රාජසන්නක | පුළුකැලේ | 4 3 6 | 25 0 |
| N 829 | එම | රාජසන්නක සහ සරණපාල උන් තාන්ගස් | වගාව | 0 2 4 | 30 0 |
| O 829 | එම | අබේසිංහආච්චිගේ හෙන්දික්අප්පු සහ නවන් | එම | 0 3 9 | 100 0 |
| G 829 | පොල්ගහගේන | ගම—කැබෙල්ලගොඩ. අබේසිංහආච්චිගේ හෙන්දික්අප්පු සහ නවන් | වගාව | 0 0 27 | 100 0 |
| 9293 | කොරගහලන්ද | සිතියම 9,679. ගම—කකන්විල. | කැලය | 14 2 38 | 50 0 |
| 9293½ | එම | රාජසන්නක | වගාව | 0 3 25 | 75 0 |
| 9293¾ | එම | එම සහ දෙනෙපිටියගේ ජේතානිස් මද්දුමගේ බබාහාමි | එම | 2 0 20 | 30 0 |
| 15226 | ආචාරිගොඩලන්ද | සිතියම 12,181. ගම—ගොඩගමුව. | හේන | 23 0 30 | 30 0 |
| 15227 | එම | රාජසන්නක | මුහුණම | 0 3 13 | 25 0 |
| 15228 | එම | එම සහ හපුආච්චිගේ සෙදෙහාමි | එලව එ කොටුව | 0 1 35 | 25 0 |
| 15229 | එම | රාජසන්නක සහ ආචාරිගේ ජීවත්හාමි | හිස්බිම | 0 0 2 | 25 0 |
| පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ කුමුකුපත්තුවේය. | | | | | |
| 7961 | රත්තරන්ගේන | සිතියම 10,332. ගම—මිල්ලැව. | බිට්ට | 0 0 10 | 10 0 |
| 7962 | එම | රාජසන්නක | එම | 0 0 10 | 10 0 |
| 7963 | එම | එම සහ මහබලගේ සියදෝරිස් | එම | 0 0 16 | 10 0 |
| 7580 | කිරිගලකැලේ | සිතියම 8,976. ගම—කෝම්පෙ. | වගාව | 0 2 2 | 100 0 |
| 7581 | පද්දකුමුරේච්චිට | රාජසන්නක සහ කවිබෝවිලගේ දෙත් එමිස් ගුණනීලක | හිස්බිම | 0 1 3 | 20 0 |
| 7582 | පිත්ලියැද්ද | රාජසන්නක | බිට්ට සහ කුමුර | 0 3 22 | 20 0 |
| 7583 | දොරකඩවෙලු | එම සහ බමුණගේ කොරනිස්අප්පු | කුමුර | 0 0 16 | 50 0 |
| 7584 | ගොඩකුමුරේච්චිට | එම | බිට්ට | 0 0 23 | 40 0 |
| 7585 | එම | බමුණගේ කොරනිස්අප්පු සහ නවන් රාජසන්නක | එම | 0 0 20 | 20 0 |
| 14947 | ඌරත්කෑගේන | සිතියම 12,091. ගම—කොට්ටල. | හිස්බිම | 0 0 15 | 25 0 |
| 14948 | එම | රාජසන්නක සහ කිරිවත්තුවලගේ කරෝලිස් | වගාව | 1 2 0 | 40 0 |
| 14949 | එම | රාජසන්නක සහ සුදුකකුරුගේ අල්ලිස් ප්‍රනාන්දු | කැලය | 5 0 18 | 20 0 |
| 14950 | ඌරත්කෑදෙහිගේන | රාජසන්නක | එම | 1 2 25 | 20 0 |
| 15310 | මානමුගේනෙකැලේ | සිතියම 12,207. | බටකැලය | 2 1 27 | 20 0 |
| 15311 | එම | රාජසන්නක ගම—කදපාංගොඩ. | එම | 0 0 20 | 20 0 |
| 15309 | මාලිගෙකන්ද | සිතියම 12,206. | කැලය | 1 0 19 | 20 0 |
| 15307 | මිල්ලගහකැලේ | සිතියම 12,205. ගම—කුරන. | වගාව | 0 1 32 | 30 0 |
| 15308 | සස්සදගේන | රාජසන්නක සහ රජංගොඩගේ පොඩි හාමිඅප්පු | කැලය | 2 3 32 | 25 0 |
| 15670 | පිරිසකොටකන්ද | සිතියම 12,269. ගම—නම්බපාන. | එම | 6 2 24 | 27 50 |
| 15671 | එම | රාජසන්නක | පාර නහනම් | 2 3 24 | — |
| 15672 | එම | එම | කැලය | 3 0 30 | 27 50 |
| 15673 | එම | එම | එම | 0 2 1 | 27 50 |

පිහිටා තිබෙන්නේ රයිගම්කෝරලේ උඩුගහපත්තුවේය.

8,387 නොමමරග දරණ පැල්පල නිබෙත ඉඩමකවිටෙස් මැනින් සම්බව්ට තිබේ. එම ඉඩම මැනින් සැරිමේ අයිති වාසිකමත් ඇතුළු අක්කරයක් රුපියල් 50ටද, එසේ නැතුව රුපියල් 30ටද විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණ සර්වේසර් ජනරල් උත්තාන්සේගෙත්තේ, විකිනිමේ කොන්දේසි ගැණ කළුතර දිස්ත්‍රික්කේ උප එජන්ත උත්තාන්සේගෙත්තේ දැනගත හැකිවේ.

ගරුකර උතුමාණන්වහන්සේගේ ආඥාවලෙස,
 ජී. ඇම්. පව්ලර්,
 වැඩබලන මහසෙකුකාරිස් වම්සා.

No. 1,953, w. p.

Colonial Secretary's Office,
Colombo, September 26, 1905.

ON Tuesday, November 14, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Yatigaha pattu of the Hapitigam korale of the Negombo District.
Preliminary plan 11,054. Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|-------|-------------|--------------------|--------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| | | | | | | Rs. |
| 10499 | Dahenpahuwa | Dawatagahalanda | Forest | 0 | 3 37 | 800 |
| 10501 | Do. | do. | do. | 1 | 0 0 | 800 |
| 10503 | Do. | do. | do. | 0 | 3 20 | 800 |
| 10505 | Do. | do. | do. | 0 | 3 15 | 800 |

These lots are for sale with mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,953, w. p.

වම් 1905ක්වූ ඔැප්තැම්බ් 26 වෙනි දින කොළඹ මහ සෙක්කාරිස් උත්තාන්සේනේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905ක්වූ කොළඹ මහ 14 වෙනි දිනට අත්හැරුවාද දවල් 12ට කොළඹ කවේරියේදී වෙන්දේසි කර විකුණුවට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේනේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905ක්වූ කොළඹ මහ 14 වෙනි දිනට අත්හැරුවාද දවල් 12ට කොළඹ කවේරියේදී වෙන්දේසි කර විකුණුවට යෙදෙනවා ඇත.

සිතියම 11,054. මහ—දූෂණපත්‍රව.

| නො. | ඉඩම් නම. | අයිතිකරු කිසිවක. | අත්දව. | මහත. | | අක්කර |
|-------|----------|------------------|--------|-----------|------|-------|
| | | | | අ. රු. ප. | රු. | |
| 10499 | දවටගහලාද | ආණ්ඩුව | මුකලාන | 0 | 3 37 | 800 |
| 10501 | එම | එම | එම | 1 | 0 0 | 800 |
| 10503 | එම | එම | එම | 0 | 3 20 | 800 |
| 10505 | එම | එම | එම | 0 | 3 15 | 800 |

මේ ඉඩම් මිනිරන් හැරීමේ බලය ඇතුව විකුණනවා ඇත.

මෙම ඉඩම් ගැන වැඩිදුර සාරාංශ සර්වේයර් ජනරාල් උත්තාන්සේනේද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ මංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේනේද දැනගත හැකිය.

හැරුණු උතුරානවකන්සේනේ ආඥාවලය,

ජී. ඇම්. පවිලර්,
වැඩබලන මහ සෙක්කාරිස් මහ.

No. 1,954, w. p.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Tuesday, November 14, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Gangaboda pattu of the Siyane Korale East of the Western Province.

Preliminary plan 11,732. Village—Mandawala.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|-------|------------------|--------------------------|---|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| | | | | | | Rs. |
| 13481 | Millagahawatta | P. James Appu and others | Cocoanuts 23 years | 0 | 0 10 | 20 |
| 13482 | Millagahakumbura | do. | Field | 0 | 2 0 | 40 |
| 13483 | Millagahawatta | do. | Cocoanut 5 years | 0 | 1 20 | 20 |
| 13484 | Millagahalanda | Crown | Chena and jungle (to be reserved for burial ground) | 3 | 2 36 | — |
| 13485 | Millagahawatta | P. Nonohamy and others | Cocoanut 3 years | 1 | 1 28 | 20 |
| 13486 | Do. | do. | Three cocoanut 60 years | 0 | 1 8 | 20 |
| 13487 | Do. | E. Babahamy | Chena and jungle | 0 | 0 16 | 15 |
| 13488 | Do. | do. | One cocoanut 17 years | 0 | 1 22 | 20 |
| 13489 | Do. | M. Cornis Appu | Cocoanut 3 years | 0 | 3 35 | 20 |
| 13490 | Do. | P. Suwaris | Cocoanut 4 years | 0 | 0 35 | 20 |
| 13491 | Millagahalanda | Crown | Jungle | 2 | 1 20 | 15 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price |
|-------|----------------|---------------------------|-------------------------|---------------------|------------------|
| | | | | | per Acre. Rs. |
| 13492 | Millagahawatta | P. Amaris Appu and others | Three cocoanuts 7 years | 0 1 2 | 20 |
| 13493 | Do. | P. Podiappu | Cocoanut 3 years | 0 0 26 | 15 |
| 13494 | Do. | P. Suwaris Appu | Cocoanut 5 years | 0 2 8 | 20 |
| 13495 | Do. | M. Harmanis Appu | Cocoanut 6 years | 1 1 24 | 20 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,954, W. P.

අංක 1905 ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ
මහජනකාරියේ උත්සාහයෙන් සන්දර්ශනය වූයේ.

විකුණායුතු වූයේ මහලක්ෂ්මි ආණ්ඩුවේ ජනපති උත්සාහයේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩු සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ලද ප්‍රකාරයට වසර 1905 වූ කොටු මුලු මස 14 වෙනි දිනට අගතර වූයේ දවල් 12 වන කොළඹ කම්පාරියේදී මෙහිදී විකුණන ලද කොටු නිකුත් කරන ලද බවට සඳහන් වූයේය.

විකුණායුතු වූයේ කොළඹ දිස්ත්‍රික්කේ සිංහරාජයේ මහලක්ෂ්මි ආණ්ඩුවේ විසින් විකුණන ලද කොටු මුලු මස 15 වන දිනට.

මෙහි—විකුණායුතු.

| නො. | ඉඩමේ නම. | අයිතිකරු කිසිවෙකු. | අන්දම. | අක්කර මහල. | | අක්කර මුල. |
|-------|------------|---------------------------|-----------------------------|------------|--------|------------|
| | | | | අ. | රු. ප. | |
| 13481 | මල්ලකනවත්ත | පී. ජේම්ස් අප්පු සහ තවත් | 23 අවුරුදු පොල් | 0 | 0 | 10 20 |
| 13482 | එම කුඹුර | එම | කුඹුර | 0 | 2 | 0 40 |
| 13483 | එම වත්ත | එම | 5 අවුරුදු පොල් | 0 | 1 | 20 20 |
| 13484 | එම උත්ත | ආණ්ඩුව | මිනපිටිටිනික කහල | 3 | 2 | 36 — |
| 13485 | එම වත්ත | පී. කෝනොනාමි සහ තවත් | 3 අවුරුදු පොල් | 1 | 1 | 28 20 |
| 13486 | එම | එම | 60 අවුරුදු පොල් ගස් 3 ක් | 0 | 1 | 8 20 |
| 13487 | එම | ජී. බබානාමි | හේන සහ කැලේ | 0 | 0 | 16 15 |
| 13488 | එම | එම | 17 අවුරුදු පොල් ගස් 1 ක් | 0 | 1 | 22 20 |
| 13489 | එම | ඇම්. කෝර්නිස් අප්පු | 3 අවුරුදු පොල් ගස් 1 ක් | 0 | 3 | 25 20 |
| 13490 | එම | පී. සුවාරිස් | 4 අවුරුදු පොල් ගස් 1 ක් | 0 | 0 | 35 20 |
| 13491 | එම උත්ත | ආණ්ඩුව | කැලේ | 2 | 1 | 20 15 |
| 13492 | එම වත්ත | පී. අමාරිස් අප්පු සහ තවත් | 7 අවුරුදු පොල් ගස් 3 ක් | 0 | 1 | 2 20 |
| 13493 | එම | පී. පොඩ් අප්පු | 3 එම | 0 | 0 | 26 15 |
| 13494 | එම | පී. සුවාරිස් අප්පු | 5 එම | 0 | 2 | 8 20 |
| 13495 | එම | ඇම්. හරමානිස් අප්පු | 6 එම | 1 | 1 | 24 20 |

මෙම ඉඩම් සැකිලි වැඩිදුර කාරණා සර්වේෂර් පදනමේ උත්සාහයෙන් සැකිලි කිරීමට නොහැකි බවට විකුණායුතු වූයේ මහලක්ෂ්මි ආණ්ඩුවේ ජනපති උත්සාහයෙන් සඳහන් වන බැවිනි.

ගැටුණු උතුමානන්දන්ගේ අඤ්චලය,
ජී. ඇම්. පීටර්ස්,
විකුණායුතු මහලක්ෂ්මි ආණ්ඩුවේ විසින්.

No. 1,955, W. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Tuesday, November 14, 1905, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,809.—Gangaboda pattu, Siyane Korale East.
Village—Mandawala.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price |
|------|-----------------|--------------------------|-------------------------|---------------------|------------------|
| | | | | | per Acre. Rs. |
| 9575 | Galabodawatta | H. Nuramali and Lassanda | Cocoanut 5 to 9 years | 2 0 18 | 25 |
| 9578 | Do. | H. Babaya and another | Cocoanut 10 to 16 years | 1 0 35 | 25 |
| 9586 | Kosgahawatta | U. Kiri Pancha | Two cocoanut 16 years | 1 0 15 | 25 |
| 9588 | Gorakagahawatta | D. Gawariya and another | Cocoanut 10 to 15 years | 2 0 2 | 25 |
| 9590 | Ehelagahawatta | S. Harmanis and James | Thirty cocoanut 9 years | 0 2 14 | 25 |
| 9596 | Migahawatta | M. Samaneri | Chena | 0 2 14 | 20 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|---|-----------------|-------------------|----------------------------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| Preliminary plan 4,940.—Meda pattu, Hewagam korale. | | | | | | |
| Village—Hanwella. | | | | | | |
| 3588 | Kahatagahalanda | Crown | Jungle | 12 | 0 0 | 35 |
| Preliminary plan 11,639.—Meda pattu, Hewagam korale. | | | | | | |
| Village—Dampe. | | | | | | |
| 13105 | Kavuluhena | Crown | Jungle | 4 | 0 12 | 20 |
| 13105½ | Do. | do. | To be reserved for burial ground | 2 | 0 0 | — |
| Preliminary plan 12,076.—Palle pattu, Hewagam korale. | | | | | | |
| Village—Panagoda. | | | | | | |
| 14911 | Kajugahadeniya | Crown | Deniya | 0 | 1 20 | 30 |
| 14913 | Kajugahalanda | do. | Jungle | 1 | 2 17 | 30 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,955, W. P.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහ සෙනෙකාරීස් උත්තාචාර්යයන්ගේ කන්තෝරුවේදී.

වස්තුවක් දිනවන වංශධර්මි අණවුමේ ඒජන්ත උත්තාචාර්ය විසින් මෙහි පහත සඳහන්වන අණ වූව සන්ධ්‍යා ඉඩම් අණවුමේ නිකුත්වන ප්‍රකාරයට වම් 1905ක්වූ කොළඹ මස 14 වෙනි දින වූ අභ්‍යන්තර දවල් 12ට කොළඹ කවිවරියේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් මෙරටින් නැරඳෙනට කොළඹ වටා ඇත.

සිතියම 10,809. සිතියමකට අනුරූපව ගණනය කළ මුදල.—මන්දවල.

| කො. | ඉඩමේ නම. | අයිතිකරු කීයන්ගේ. | අයදුම. | අක්කර මහර. යක මිල. | |
|--------|---|-------------------------|------------------------|--------------------|-----------|
| | | | | අ. රු. ප. | අ. |
| 9575 | ගලවොඩවත්ත | එම්. හුරලේ සහ උසද | 5 කිට 9 අවුරුදු පොල් | 2 | 0 18 25 |
| 9578 | එම | එම්. ඩබ්ලිව් සහ කෙනෙක් | 10 කිට 16 අවුරුදු පොල් | 1 | 0 35 25 |
| 9586 | කොස්ගහවත්ත | ඇන් කීරිපුත්ත | 16 අවුරුදු පොල් | 1 | 0 15 25 |
| 9588 | තොරකහවත්ත | ඩී. ගැරියා සහ කෙනෙක් | 10 කිට 15 අවුරුදු පොල් | 2 | 0 2 25 |
| 9590 | දහලකහවත්ත | ඇස්. ගරමානිස් සහ ජේම්ස් | 9 අවුරුදු පොල් | 30 | 6 2 14 25 |
| 9596 | මීනහවත්ත | ඇම්. සමනෙරිස් | හෙයා | 0 | 2 14 20 |
| 3588 | සිතියම 4,940.—කහවැට්ටිකරුලේ මැදපත්තුව. ගම්—ගහවැට්ටි. | අණවුම | කැලේ | 12 | 0 0 35 |
| 13105 | සිතියම 11,639.—හේවාගමිකෝරුලේ මැදපත්තුව. ගම්—දම්ප. | අණවුම | කැලේ | 4 | 0 12 20 |
| 13105½ | එම | එම | මිනිසිවෙහි ගහනම් | 2 | 0 0 — |
| 14911 | සිතියම 12,076.—හේවාගමිකෝරුලේ පල්ලේපත්තුව. ගම්—පතාගොඩ. | අණවුම | දෙක | 0 | 1 20 30 |
| 14913 | එම | එම | කැලේ | 1 | 2 17 30 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්තාචාර්යගෙන්ද, විකිණීමේ කොන්දසි ගැණ වැඩිදුර කාරණා විස්තාර පලාත් වංශ ධර්මි අණවුමේ ඒජන්ත උත්තාචාර්යගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතන්ගේ අනුමැතිය,
ඒ. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙකාරීස් වම්ම.

No. 1,956, W. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1905.

ON Monday, November 13, 1905, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 12,154. Village—Veyangalla.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|--|-------------------------|-----------------------|--------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| Preliminary plan 12,117. Village—Ihalakarannagoda. | | | | | | |
| 15172 | Endarakandakele | Crown | Low jungle | 0 | 2 18 | — |
| 5019 | Alawatugodawattekattiya | Crown and W. Cornelis | Low jungle | 8 | 0 20 | 12 50 |
| 15020 | — | Appuhami | Field | 0 | 0 32 | 10 0 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. c. |
|---|--|---|--------------|---------|-------|------------------------------------|
| | | | | A. | R. P. | |
| Preliminary plan 12,180. Village—Pahalakarannagoda. | | | | | | |
| 15225 | Nikadawattepitakattiya | Crown | Deniya | 1 | 2 6 | 10 0 |
| Preliminary plan 12,158. | | | | | | |
| 15174 | Anguluwalakele | Crown | High jungle | 23 | 3 28 | 50 0 |
| 15175 | Do. | do. | Jungle | 1 | 3 33 | 50 0 |
| 15176 | Do. | do. | do. | 1 | 2 34 | 45 0 |
| 15177 | Do. | do. | do. | 0 | 3 16 | 45 0 |
| 15178 | Do. | do. | do. | 7 | 3 28 | 45 0 |
| 15179 | Do. | do. | do. | 0 | 3 20 | 25 0 |
| 15180 | Do. | do. | Low jungle | 2 | 2 30 | 15 0 |
| Preliminary plan 12,157. | | | | | | |
| 15173 | Dikhenekele | Crown | Jungle | 7 | 1 22 | 40 0 |
| Preliminary plan 4,450. | | | | | | |
| *9963 | Gammeddewatta | Crown | Low jungle | 5 | 0 22 | 15 0 |
| *K 639 | Haminagodewattedeniya | do. | Deniya | 0 | 3 13 | 10 0 |
| *9964 | Gammeddewattedeniya | do. | do. | 0 | 2 6 | 10 0 |
| *K 640 | Halgahakumbura | do. | Field | 1 | 2 0 | 15 0 |
| *9971 | Kintenegodella | Crown and Wirakkodige Don Thegis | Garden | 1 | 3 17 | 10 0 |
| *9972 | Haminagodagodella (Hunianwalagodella) | Crown | Jungle | 1 | 0 39 | 10 0 |
| *9974 | Kadapattotaowita | do. | Owita | 2 | 1 32 | 10 0 |
| *L 640 | Nawitaelaowita | do. | do. | 1 | 0 35 | 10 0 |
| *9975 | Narawellagankanda | do. | Jungle | 4 | 1 8 | 15 0 |
| *9976 | Narawellakattiya | do. | Serub | 0 | 3 33 | 10 0 |
| *9977 | Vitanagewattepitakattiya | do. | Jungle | 1 | 0 35 | 10 0 |
| *9978 | Waturupalleowita | do. | Owita | 6 | 2 10 | 10 0 |
| Preliminary plan 7,763. Village—Karannagoda. | | | | | | |
| 4413 | Induruwilahena | Crown | Bare land | 2 | 1 18 | 10 0 |
| 4414 | Induruwilakumbura | Heirs of W. Don Johanes | Field | 3 | 2 13 | 10 0 |
| 4415 | Asweddunwaturanakumbura | Don Fedrik Wirakkodi | do. | 2 | 0 17 | 10 0 |
| 4416 | Asweddumawaturana | Crown | Bare land | 1 | 3 15 | 10 0 |
| 4417 | Eraduwilahena | do. | Low jungle | 13 | 2 37 | 15 0 |
| 4418 | Do. | do. | do. | 9 | 1 11 | 15 0 |
| 4419 | Godamagaliampola | do. | Serub | 22 | 0 29 | 10 0 |
| 4420 | Godamagehena | do. | Chena | 15 | 3 20 | 10 0 |
| 4421 | Do. | do. | do. | 7 | 1 27 | 10 0 |
| 4422 | Delgaha <i>alias</i> Radatotadeniya | Kannangarage Don Abraham and another | Field | 3 | 2 32 | 10 0 |
| 4423 | Do. | do. | do. | 4 | 0 35 | 10 0 |
| 4424 | Radatotadeniya | Crown | Field | 1 | 1 9 | 10 0 |
| 4425 | Godamagehena | do. | Low jungle | 5 | 0 26 | 10 0 |
| 4426 | Ataikandalanda | do. | Serub | 8 | 1 12 | 10 0 |
| 4427 | Hompolalanda | do. | do. | 0 | 1 26 | 10 0 |
| S 402 | Pahuruwelagamankanda | do. | Bare land | 0 | 3 4 | 10 0 |
| U 402 | Godamagewatta | do. | Planted land | 2 | 1 21 | 60 0 |
| V 402 | Godamagehena | do. | Low jungle | 1 | 1 7 | 10 0 |
| W 402 | Godamagewatta | G. Siman Appu | Garden | 0 | 2 15 | 20 0 |
| X 402 | Godamagehenawatta | Crown | Low jungle | 4 | 1 36 | 15 0 |
| 4428 | Godamagekissiya | do. | Bare land | 0 | 2 37 | 10 0 |
| 4429 | Godamagehena | do. | Low jungle | 15 | 1 39 | 10 0 |
| 4431 | Okanda | do. | Owita | 0 | 3 16 | 10 0 |
| 4433 | Radellawaturana | do. | High jungle | 7 | 3 20 | 15 0 |
| 4434 | Punchi Indurekumbura | Crown and Gamage Jelis and others | Field | 2 | 1 27 | 10 0 |
| 4435 | Radellalanda | Crown | Low jungle | 4 | 2 37 | 10 0 |
| 4436 | Wewatahena | do. | Jungle | 14 | 1 30 | 10 0 |
| 4437 | Radellaokanda | do. | Serub | 4 | 2 27 | 10 0 |
| Preliminary plan 5,094. Village—Botale. | | | | | | |
| 4338 | Galgodakumbura | Crown | Field | 1 | 2 29 | 10 0 |
| 4338½ | Do. | do. | do. | 2 | 3 30 | 15 0 |
| Preliminary plan 12,035. Village—Bulatsinhala. | | | | | | |
| 14715 | Niyanapalanelagankanda | Crown | Chena | 1 | 0 36 | 15 0 |
| Village—Diyakaduwa. | | | | | | |
| 14716 | Delgaskotuwa | Crown | Chena | 0 | 2 20 | 10 0 |
| 14717 | Do. | do. | Bare land | 0 | 0 8 | 10 0 |
| 14718 | Do. | do. | Low jungle | 0 | 1 0 | 10 0 |
| Preliminary plan 12,040. | | | | | | |
| 14785 | Kanuketiyadeniya <i>alias</i> Puwakgahawaladeniya | Crown | Deniya | 1 | 0 18 | 10 0 |

* Re-sale.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. | |
|--------|----------------------------------|--|-------------------|---------|-------|-----------------------|----|
| | | | | A. | R. P. | Rs. | c. |
| 15007 | Tippolakumbura | Preliminary plan 12,112. Village—Halwatura. Crown | Field | 1 | 1 8 | 10 | 0 |
| 14781 | Galpothehena | Preliminary plan 12,038. Crown | Chena | 1 | 1 30 | 10 | 0 |
| 15010 | Kahatagahalanda | Preliminary plan 12,114. Village—Diwalakada. Heirs of Sardiell Silva | Garden | 0 | 2 4 | — | — |
| 15011 | Do. | Crown | Bare land | 0 | 1 6 | — | — |
| 15012 | Do. | do. | do. | 0 | 0 38 | — | — |
| 15013 | Do. | do. | do. | 0 | 1 0 | — | — |
| 15014 | Kerewaketiyakumbura | do. | Field | 0 | 3 13 | — | — |
| 7695 | Opallakelehena | Preliminary plan 9,019. Village—Opalla. P. Dinnes Sinno | Garden | 1 | 1 5 | 75 | 0 |
| 7697 | Do. | Crown and P. Manis | Scrub | 1 | 0 28 | 15 | 0 |
| 7698 | Do. | Crown | Scrub and planted | 3 | 0 3 | 15 | 0 |
| 7699 | Do. | do. | Low jungle | 0 | 1 20 | 10 | 0 |
| 7700 | Dorakadadeniya | do. | do. | 4 | 1 28 | 10 | 0 |
| 7704 | Hirikumburadeniya | Village—Ihalanaragala. Crown | Field | 5 | 2 23 | 10 | 0 |
| U 526 | Opallakelehena | Village—Opalla. Crown | Planted land | 0 | 1 14 | 40 | 0 |
| V 526 | Do. | Crown and P. Appusinno. | do. | 0 | 1 13 | 40 | 0 |
| W 526 | Alubogahawiladeniya | Village—Ihalanaragala. Crown | Field | 0 | 3 21 | 10 | 0 |
| *6503 | Kahatagaha-aswedduma-pelakattiya | Preliminary plan 3,359. Village—Pahalanaragala. Crown | Field and deniya | 4 | 2 0 | 15 | 0 |
| *6506 | Indigahamanana | do. | Deniya | 3 | 0 11 | 10 | 0 |
| *6509 | Hulangahanawattehena | do. | Jungle | 7 | 3 3 | 15 | 0 |
| *6519 | Kongahakanatta | Village—Ihalanaragala. Crown | Deniya | 4 | 0 16 | 10 | 0 |
| 15060 | Hiriwellahenagodella | Preliminary plan 12,127. Village—Nahalla. Crown | Low jungle | 1 | 0 3 | 12 | 50 |
| 6968 | Endarakanda | Preliminary plan 5,727. Village—Kudaligama. Crown | Low jungle | 1 | 1 0 | 20 | 0 |
| *10432 | Delgahagodellewatta | Situated in the Gangaboda pattu of the Pasdun Korale East. Preliminary plan 11,032. Village—Botalawa. Petige Rambara | Garden | 0 | 2 16 | 60 | 0 |

* Re-sale.

N.B.—Lots 15,172 and 15,010 to 15,014 are supposed to contain plumbago.
 Lot 15,172 is for sale at Rs. 10 per acre without mining rights, or at Rs. 200 with mining rights.
 Lots 15,011, 15,012, and 15,013 are for sale at Rs. 10 per acre without mining rights, or at Rs. 50 with mining rights.
 Lots 15,010 and 15,014 are for sale at Rs. 15 per acre without mining rights, or at Rs. 50 with mining rights.
 Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
 G. M. FOWLER,
 Acting Colonial Secretary.

No. 1,956, W. P.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ
 මහ සෙනෙකාරිස් උත්තරාච්ඡේස් සභාවේ දී.

සමහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උප ඒජන්ත උත්තරාච්ඡේස් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහකරු වූ වම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1905ක්වූ නොවැලි මස 13 වෙනි දින වූ සඳුදා දවල් 12ට පමණ කවර්නර්වරයාගේ වෙස්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 12,154. ගම—මොණරාගල.

| නො. | ඉඩමේ නම. | අයිතියක් කියවතා. | අත්දම. | මහර. අ. රු. ප. | අක්කර ගන මිල. රු. ශ. |
|-------|-----------------------|---|-----------|----------------|----------------------|
| 15172 | එම් කන්දකැලේ | රජසත්තක සිතියම 12,117. ගම—ඉහලකරන්තොට. | පුම් කැලේ | 0 2 18 | — |
| 15019 | අලුවකුණාඩවත්තේ කම්පිත | රජසත්තක සහ මිම්බුම්. කොර් තේලිස් අප්‍රකාම | එම | 8 0 20 | 12 50 |
| 15020 | — | රජසත්තක | අමුර | 0 0 32 | 10 0 |

| නො. | ඉඩම් නම. | අයිතිය කීයෙන්. | අක්ෂර. | මහත. | අක්කර |
|---------------------------------|----------------------|--------------------------|-----------|-----------|--------|
| | | | අ. රු. ප. | අ. රු. ප. | රු. ක. |
| සිතියම 12,180. ගම—පහලකරන්නාගොඩ. | | | | | |
| 15225 | කිනඩවන් පවසටකවිස | රජසත්තක | දෙතිස | 1 2 6 | 10 0 |
| සිතියම 12,158. | | | | | |
| 15174 | අඟුළුවලකැලේ | රජසත්තක | මහකැලේ | 23 3 28 | 50 0 |
| 15175 | එම | එම | කැලේ | 1 3 33 | 50 0 |
| 15176 | එම | එම | එම | 1 2 34 | 45 0 |
| 15177 | එම | එම | එම | 0 3 16 | 45 0 |
| 15178 | එම | එම | එම | 7 3 28 | 45 0 |
| 15179 | එම | එම | එම | 0 3 20 | 25 0 |
| 15180 | එම | එම | පුළු කැලේ | 2 2 30 | 15 0 |
| සිතියම 12,157. | | | | | |
| 15173 | දික්කේනකැලේ | රජසත්තක | කැලේ | 7 1 22 | 40 0 |
| සිතියම 4,450. | | | | | |
| 9963 | ගම්මාදේ දවත්ත | රජසත්තක | පුළු කැලේ | 5 0 22 | 15 0 |
| K 639 | හාමිකාගොඩොඩොඩොඩො | දෙතිස | දෙතිස | 0 3 13 | 10 0 |
| 9964 | ගම්මාදේ දවත්තේ දෙතිස | එම | එම | 0 2 6 | 10 0 |
| K 640 | ආලේනකඤ්චුර | එම | කුඹුර | 1 2 0 | 15 0 |
| 9971 | කික්කැවෙගොඩැල්ල | රජසත්තක සහ විරක්කොඩිගේ | වත්ත | 1 3 17 | 10 0 |
| දෙවන දෙතිස | | | | | |
| 9972 | හාමිකාගොඩොඩොඩොඩො | රජසත්තක | කැලේ | 1 0 39 | 10 0 |
| 9974 | හුතියන්වලගොඩැල්ල | එම | බිවට | 2 1 32 | 10 0 |
| L 640 | ක.විවාඇලබිවට | එම | එම | 1 0 35 | 10 0 |
| 9975 | ආරාමලත්තකන්ද | එම | කැලේ | 4 1 8 | 15 0 |
| 9976 | කරාමලත්තවිස | එම | පදුරුසහිත | 0 3 33 | 10 0 |
| 9977 | විකානුමන්දිරය | එම | කැලේ | 1 0 35 | 10 0 |
| 9978 | වතුරුපල්ලේබිවට | එම | බිවට | 6 2 10 | 10 0 |
| සිතියම 7,763. ගම—කරන්නාගොඩ. | | | | | |
| 4413 | ඉදුරුපිලාපත්ත | රජසත්තක | මුඩුබිව | 2 1 18 | 10 0 |
| 4414 | ඉදුරුපිලාකුඹුර | වම්බිලි, දෙවන දේවානන්දගේ | කුඹුර | 3 2 13 | 10 0 |
| ලුරුමක්කාරගොඩ | | | | | |
| 4415 | අස්වැද්දුන්වතුරුගේ | දෙවන දේවික විරක්කොඩි | එම | 2 0 17 | 10 0 |
| 4416 | අස්වැද්දුමේවතුරුගේ | රජසත්තක | මුඩුබිව | 1 3 15 | 10 0 |
| 4417 | ඉරබුපිලාගේන | එම | පුළු කැලේ | 13 2 37 | 15 0 |
| 4418 | එම | එම | එම | 9 1 11 | 15 0 |
| 4419 | ගොඩමගේලියම්පොල | එම | පදුරුසහිත | 0 3 33 | 10 0 |
| 4420 | ගොඩමගේගේන | එම | කැලේ | 22 0 29 | 10 0 |
| 4421 | එම | එම | ගේන | 15 3 20 | 10 0 |
| 4422 | දෙල්ලග කොකොන් | කන්කවගරගේ දෙවන අමුතම් | එම | 7 1 27 | 10 0 |
| සහ කවත්තේ දෙවන අමුතම් | | | | | |
| 4423 | රදකොට්දෙතිස | එම | කුඹුර | 3 2 32 | 10 0 |
| 4424 | එම | එම | එම | 4 0 35 | 10 0 |
| 4424 | රදකොට්දෙතිස | රජසත්තක | එම | 1 1 9 | 10 0 |
| 4425 | ගොඩමගේගේන | එම | පුළු කැලේ | 5 0 26 | 10 0 |
| 4426 | අටසීමිකන්දලන්ද | එම | පදුරුසහිත | 0 3 33 | 10 0 |
| බිවට | | | | | |
| 4427 | කෝමිපොලලන්ද | එම | එම | 8 1 12 | 10 0 |
| එම | | | | | |
| S 402 | පහුරුඇලගමගේකන්ද | එම | මුඩුබිව | 0 3 4 | 10 0 |
| U 402 | ගොඩමගේවත්ත | එම | වවාපු ඉඩම | 2 1 21 | 60 0 |
| V 402 | ගොඩමගේගේන | එම | පුළු කැලේ | 1 1 7 | 10 0 |
| W402 | ගොඩමගේවත්ත | පී. සයිමන්දරපු | ගොඩඉඩම | 0 2 15 | 20 0 |
| X 402 | ගොඩමගේගේන | රජසත්තක | පුළු කැලේ | 4 1 36 | 15 0 |
| 4428 | ගොඩමගේකිසියා | එම | මුඩුබිව | 0 2 37 | 10 0 |
| 4429 | ගොඩමගේගේන | එම | පුළු කැලේ | 15 1 39 | 10 0 |
| 4431 | මිකන්ද | එම | බිවට | 0 3 16 | 10 0 |
| 4433 | රදල්ලවතුරුගේ | එම | මහකැලේ | 7 3 20 | 15 0 |
| 4434 | පුළුකුඹුර | රජසත්තක සහ ගමගේ ජේලිස් | කුඹුර | 2 1 27 | 10 0 |
| සහ වෙහෙත් අග | | | | | |
| 4435 | රදල්ලලන්ද | රජසත්තක | පුළු කැලේ | 4 2 37 | 10 0 |
| 4436 | මේවටගේන | එම | කැලේ | 4 1 30 | 10 0 |
| 4437 | රදල්ලෙමිකන්ද | එම | පදුරුසහිත | 0 3 33 | 10 0 |
| බිවට | | | | | |
| සිතියම 5,094. ගම—වෝගලේ. | | | | | |
| 4338 | ගල්ගොඩකුඹුර | රජසත්තක | කුඹුර | 1 2 29 | 10 0 |
| 4338½ | එම | එම | එම | 2 3 30 | 15 0 |

| නො. | ඉඩම් නම. | අයිතියක් කියවන්නා. | අන්දම. | මහත. අ. රු. ප. | අක්ෂර සක මි. ර. අ. |
|-------|-------------------------------------|-------------------------------------|-------------------------|----------------|--------------------|
| 14715 | කිංචලන්දාලගස්සන්ද රජසත්තක | සිතියම 12,035. ගම—බුලුරැස්සියල. | සේන | 1 0 36 | 15 0 |
| 14716 | දෙල්ගස්සාන:පුටු | රජසත්තක ගම—දියසමු. | එම | 0 2 20 | 10 0 |
| 14717 | එම | එම | මුඩුබිම | 0 0 8 | 10 0 |
| 14718 | එම | එම | පුංචි කැපේ | 0 1 0 | 10 0 |
| | | සිතියම 12,040. | | | |
| 14785 | කහුණමාදෙනිය නො නොත් පුවක්ගොඩල දෙනිය | රජසත්තක | දෙනිය | 1 0 18 | 10 0 |
| 15007 | කීර්තියාලකුමුර | සිතියම 12,112. ගම—කල්වතුර. රජසත්තක | කුමුර | 1 1 8 | 10 0 |
| 14781 | ගල්පෙත්තියගම | සිතියම 12,038. රජසත්තක | සේන | 1 1 30 | 10 0 |
| 15010 | කකට්ඨානලන්ද | සිතියම 12,114. ගම—දිවුලානඩ. රජසත්තක | රජසත්තක | | |
| 15011 | එම | ආර්යෝ | ගොඩ ඉඩම | 0 2 4 | — |
| 15012 | එම | රජසත්තක | මුඩු ඉඩම | 0 1 6 | — |
| 15013 | එම | එම | එම | 0 0 38 | — |
| 15014 | කැරැව්කැරියකුමුර | එම | එම | 0 1 0 | — |
| | | සිතියම 9,019. ගම—මිපල්ල. | කුමුර | 0 3 13 | — |
| 7695 | මිපල්ල නැගෙනහිර | පී. දිසානායක සිසිල් | ගොඩ ඉඩම | 1 1 5 | 75 0 |
| 7697 | එම | රජසත්තක සහ පී. එන්සි | පුංචි සහිත ඉඩම | 1 0 28 | 15 0 |
| 7698 | එම | රජසත්තක | පුංචි සහිත සහ වඩාපු ඉඩම | 3 0 3 | 15 0 |
| 7699 | එම | එම | පුංචි කැපේ | 0 1 20 | 10 0 |
| 7700 | දෙරකඩදෙනිය | එම | එම | 4 1 28 | 10 0 |
| | | ගම—පුංචිකොට්ටේ. | | | |
| 7704 | කීර්තියාලදෙනිය | රජසත්තක | කුමුර | 5 2 23 | 10 0 |
| | | ගම—මිපල්ල. | | | |
| U 526 | මිපල්ල කැපේගම | රජසත්තක | වවු පු ඉඩම | 0 1 14 | 40 0 |
| V 536 | එම | එම සහ පී. අප්පසිංහ | එම | 0 1 13 | 40 0 |
| | | ගම—පුංචිකොට්ටේ. | | | |
| W526 | අමරකන්තකල දෙනිය | රජසත්තක | කුමුර | 0 3 21 | 10 0 |
| | | සිතියම 3,359. ගම—පුංචිකොට්ටේ. | | | |
| 6503 | කකට්ඨානලන්ද | රජසත්තක | කුමුර සහ දෙනිය | 4 2 0 | 15 0 |
| 6506 | දෙනිය | එම | දෙනිය | 3 0 11 | 10 0 |
| 6509 | කුලන්තකකට්ටේ | එම | කැපේ | 7 3 3 | 15 0 |
| | | ගම—පුංචිකොට්ටේ. | | | |
| 6519 | කෝන්තකකන්ත | රජසත්තක | දෙනිය | 4 0 16 | 10 0 |
| | | සිතියම 12,127. ගම—කාකල්ල. | | | |
| 15060 | කීර්තියාලදෙනිය | රජසත්තක | පුංචි කැපේ | 1 0 3 | 12 50 |
| | | සිතියම 5,727. ගම—කුඩුකොට්ටේ. | | | |
| 6968 | එන්දකන්ද | රජසත්තක | එම | 1 1 0 | 20 0 |
| | | සිතියම 11,032. ගම—කුඩුකොට්ටේ. | | | |
| 10432 | දෙල්ගම ගොඩකැපේ | රජසත්තක | ගොඩ ඉඩම | 0 2 16 | 60 0 |

මෙහි ඉඩම සිතියම කිවෙන්නේ පස්වැනි කැපේගම දකුණු මහපත්තියයි.
 15,172, 15,010 සහ 15,014 යන මේ ඉඩමට මිහිරි සම්මතව ඇතුළු විෂවාසකර කි.මි. 15,172 කට්ටි මිනිස් ගොඩනැගීමට ඉඩ ඇති බවට අත්සන් රුපියල් දහය බැගින් දී මිලට ගැනීමට අත්සන් රුපියල් දෙසියයකට විකුණනු ලැබේ.

15,011, 15,012 සහ 15,013 යන ඉඩමට මිහිරි ගොඩනැගීමට ඉඩ ඇති බවට අත්සන් රුපියල් දහය බැගින් දී මිලට ගැනීමට අත්සන් රුපියල් පහකට විකුණනු ලැබේ.

15,010 සහ 15,014 යන ඉඩමට මිහිරි ගොඩනැගීමට ඉඩ ඇති බවට අත්සන් රුපියල් පහකට විකුණනු ලැබේ.

මෙම ඉඩම ගැන වැඩිදුර තොරතුරු සඳහා පුංචිකොට්ටේ ඉඩම් කොමිෂනර්වරයාට හෝ ඉඩම් කොමිෂනර්වරයාට දැනුම් දීමට ඉඩ ඇත.

කැපේගම ඉඩම් කොමිෂනර්වරයා,
 ජී. ජේ. සිල්වා,
 වැඩබලන ගොඩනැගීමේ මහල.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 2,099, C. P.

Colonial Secretary's Office,
Colombo, September 13, 1905.

ON Wednesday, November 8, 1905, at 1 P.M., the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 1,129. Village—Kumbalgamuwa.

| Lot. | Name of Land. | Applicant—Punchirala Kumbalgamuwa Arachchi. Name of Claimant. | Description | Extent. A. R. P. |
|------|---------------|--|----------------------------|---------------------|
| Y 54 | Kudawawahena | Crown | Kanatta and lantana jungle | 3 0 0 |

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary

No. 2,099, C. P.

විෂි 1905 ක්‍රම සැලසුම මස 13 වෙනි දින කොළඹ මහසෙනෙට්ටර්ස් උත්සාහයෙන් කන්කොටුවේදී.

මෙම ඉඩම කුමරුපිලියෙහි උප එස්. උත්සාහයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධන ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1905 ක්‍රම සැලසුම මස 8 වෙනි දින මදුරු සමය 10 කුමරු පිලියෙහි සම්මුතියේදී වෙන්දේසිකර විකුණන බව සඳහන් වේ.

මෙම ඉඩම කුමරුපිලිය පලාතේ වලපනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැවෙලි එකක්. ස්ථල 1,129. ගිණුම—කුමරුපිලිය. අයිතිය ම කිසිවක්—ආණ්ඩුව.

| කො. | ඉඩමේ නම. | ඉල්ලුම්කාරයා. | අන්දම | මහස. අ. ර. ප. |
|------|--|---------------|-------|------------------|
| Y 54 | කුමරුපිලියෙහි ප්‍රචාරණ කුමරුපිලියෙහි ආරම්භිත කන්කොටුව සහ මදුරුකැවෙලි | ආණ්ඩුව | 3 0 0 | 0 0 0 |

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම ආණ්ඩුවේ වැඩිදු කාරණා සර්වේකර් ජනරාල් උත්සාහයෙන්ද, විසින්ම කොන්දේසි ගැන කුමරුපිලියෙහි උප එස්. උත්සාහයෙන්ද දැනගත හැකිවේ.

ආරුහර උතුරු මහසෙනෙට්ටර්ස් ආණ්ඩුව,
ජී. ආම්. පෙරේරා,
මහසෙනෙට්ටර්ස් මහ සෙනෙට්ටර්ස් මහ.

No. 2,100, C. P.

Colonial Secretary's Office,
Colombo, September 20, 1905.

ON Wednesday, November 8, 1905, at 1 o'clock P.M., the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Tumpane division of the Kandy District of the Central Province.

Preliminary plan 4,080. Village—Galagedara.
Applicant—Tikiri Appuhami.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|--------|---|-------------------|-----------------------|---------------------|---------------------------------|
| 10928½ | Galagedara estate <i>alias</i> Palukopiawatta | Crown | Chena | 2 1 4 | 32 |
| 10943 | Do. | do. | Jungle about 15 years | 0 0 34 | 50 |
| 10954 | Do. | do. | Low jungle 20 years | 0 1 1 | 50 |
| 10947 | Do. | do. | Low jungle 15 years | 0 2 12 | 50 |
| 10957 | Do. | do. | Low jungle 20 years | 0 1 10 | 50 |
| 10958 | Do. | do. | do. | 0 0 18 | 50 |
| 10959 | Do. | do. | do. | 0 0 34 | 50 |
| 10981 | Do. | do. | do. | 0 0 25 | 50 |
| 10982 | Do. | do. | do. | 0 1 4 | 50 |
| 10983 | Do. | do. | do. | 0 3 13 | 50 |
| 10984 | Do. | do. | do. | 0 0 39 | 50 |
| 10985 | Do. | do. | Lantana 20 years | 0 0 38 | 60 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|---|----------------|--|-----------------|---------------------|---------------------------------|
| Preliminary plan 5,248. Village—Galdola. Applicant—Mr. E. Winter of Betworth estate. | | | | | |
| 13978 | Uduwekandehena | Crown | Forest 30 years | 0 0 24 | 33 |
| 13979 | Do. | The Crown and Kirihamy, late Arachchi of Gal- dola | Forest 20 years | 1 0 0 | 20 |
| Village—Uduwa. | | | | | |
| 13981 | Aluttennehena | The Crown and Mudi- yansela Tikiri Menika | Forest 30 years | 0 3 26 | 15 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 2,100, C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 20 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේශ් කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධ්‍යා කත ඉඩම් ආණ්ඩුවේ නියෝග: ෧ ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ නොවැම්බර් මස 8 වෙනි දින පස්වරු 10 මහනුවර කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ තුම්පනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 15ක්.

සිතියම 4,080. ගම—තලගෙදර.

ඉඩමේ නම—තලගෙදරවත්ත නොහොත් පාඨ කෝපිවත්ත.

| නං. | ඉල්ලුම්කාරයා. | අයිතිකම් කියවන්නා. | අන්දම. | මහත. අ. රු. ප. | අක්කරයක් පටි ගන්න. රු. |
|---|-------------------------------------|--|---------------------------------|-------------------|------------------------------|
| 10928½ | විකිරිඅප්පුකාම | ආණ්ඩුව | සේන | 2 1 4 | 32 |
| 10943 | — | එම | අවුරුදු 15ක් ගතවූ කැලේ | 0 0 34 | 50 |
| 10954 | — | එම | අවුරුදු 20ක් ගතවූ සුළු කැලේ | 0 1 1 | 50 |
| 10947 | — | එම | අවුරුදු 15ක් ගතවූ සුළු කැලේ | 0 2 12 | 50 |
| 10957 | — | එම | අවුරුදු 20ක් ගතවූ සුළු කැලේ | 0 1 10 | 50 |
| 10958 | — | එම | එම | 0 0 18 | 50 |
| 10959 | — | එම | එම | 0 0 34 | 50 |
| 10981 | — | එම | එම | 0 0 25 | 50 |
| 10982 | — | එම | එම | 0 1 4 | 50 |
| 10983 | — | එම | එම | 0 3 13 | 50 |
| 10984 | — | එම | එම | 0 0 39 | 50 |
| 10985 | — | එම | අවුරුදු 20ක් ගතවූ රට කිතුරුකැලේ | 0 0 38 | 60 |
| සිතියම 5,248. ගම—තලදෙල. ඉඩමේ නම—උඩුවකන්දේසේන. | | | | | |
| 13978 | බැව්වරත්තන්තේ ජ. පී. පී. වර මහත්මයා | ආණ්ඩුව | අවුරුදු 30ක් ගතවූ මුකලාන | 0 0 24 | 33 |
| 13979 | එම | ආණ්ඩුව සහ කිරිඟාමි, ගල්දෙල හිටපු ආරම්බල | එම 20ක් ගතවූ මුකලාන | 1 0 0 | 20 |
| ගම—උඩුව. ඉඩමේ නම—අළුත්කැන්තේසේන. | | | | | |
| 13981 | එම | ආණ්ඩුව සහ මුදියන් සෙලා විකිරිමැනිකා | අවුරුදු 30 ක් ගතවූ මුකලාන | 0 3 26 | 15 |

මේ ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශ් ජනරාල් උත්තාන්තේශ්ගෙන් දැනගත හැකිවත් ඇර, එක් වීමේ කොන්දේසි කැණ කොරතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශ්ගෙන් දැනගත හැකිවේ.

සැරසර උතුමානන්තේශ්ගේ ආඥාවලස,
ඒ. ඇම්. ඩබ්ලිව්,
මහ සෙනෙකාරිස් වමක.

No. 2,101, C. P.

Colonial Secretary's Office,
Colombo, September 22, 1905.

ON Wednesday, November 22, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 3,858. Village—Watumullegama.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price | |
|-------|---------------------|-------------------|-----------------------|----------|-----|-------------|----|
| | | | | A. R. P. | Rs. | | |
| 10578 | Dodangasmulakumbura | Crown | Abandoned paddy field | 0 | 1 | 8.75 | 20 |
| 10579 | Do. | do. | do. | 0 | 1 | 2.25 | 20 |
| 10580 | Do. | do. | do. | 0 | 1 | 22 | 20 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Governmnet Agent, Nuwara Eliya.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 2,101, C. P.

වම් 1905ක්වූ සැප්තැම්බ් මස 22 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේශේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ නුවරඑළියේ උප ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1905ක්වූ කොටුම්බු මස 22 වෙනි දිනවූ මදද දවල් 1ව නුවරඑළියේ කළුමැදියේදී බෙරුම්කරදීමට නොහොත් වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ නුවරඑළිය පලාතේ වලපතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි 3ක්.

සිතියම 3,858. මම—වතුල්ල. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

| නො. | ඉඩමේ නම. | ඉල්ලීමකාරයා. | අන්දම. | මහත. |
|-------|-----------------|--------------|------------|-----------|
| | | | | අ. රු. ප. |
| 10578 | දෙඩන්ගස්වලඟුමුර | — | පුරන්කුමුර | 0 1 8.75 |
| 10579 | එම | — | එම | 0 1 2.25 |
| 10580 | එම | — | එම | 0 1 22 |

අක්කරයක් රූපිලේ 20 බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරාල් උත්තාන්තේශේයද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උප ඒජන්ත උත්තාන්තේශේයද දැනගත හැකිවේ.

හරුහර උතුමානත්තන්තේශේ ආඥාවලෙස,

ජී. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙකාරිස් මහත.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 484, N. P.

Colonial Secretary's Office,
Colombo, September 20, 1905.

ON Tuesday, November 14, 1905, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Vali East, &c., divisions of the Jaffna District of the Northern Province.

Preliminary plan 3,050. Applicant—Rev. J. Thompson.

| Lot. | Village. | Name of Claimant. | Description. | Extent. | | Upset Price | |
|-------|-------------|--|-----------------|----------|-----|-------------|-----|
| | | | | A. R. P. | Rs. | | |
| 11339 | Kopay South | Crown | Old road | 0 | 0 | 30 | 25 |
| | | Applicant—Nil. | | | | | |
| 11340 | Do. | S. Superamaniam | Cocoanut garden | 0 | 0 | 4 | 25 |
| 11341 | Do. | Vetanayagam, wife of Supera- | do. | 0 | 0 | 2 | 25 |
| | | maniam | do. | 0 | 0 | 1 | 25 |
| 11342 | Do. | K. Sitamparapillai | do. | 0 | 0 | 2 | 25 |
| 11343 | Do. | Rev. G. Daniel | do. | 0 | 0 | 2 | 25 |
| 11344 | Do. | M. A. Mailvaganam | do. | 0 | 0 | 5 | 25 |
| | | Preliminary plan 3,094. Applicant—P. Kadirgamer. | | | | | |
| 11508 | Sulipuram | Crown | Cocoanut garden | 0 | 1 | 10 | 800 |
| | | Applicant—N. Ampalavaner. | | | | | |
| 11509 | Sulipuram | Crown | Cocoanut garden | 0 | 0 | 5 | 800 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|-------|----------------|---|------------------|---------|----|------------------|
| | | | | A. | R. | per Acre. Rs. |
| 11376 | Palaly | Preliminary plan 3,058. Applicant—V. Alvar. Crown | Cocoanut garden | 0 | 0 | 18 400 |
| 11375 | Thaiyiddi | Preliminary plan 3,057. Applicant—M. Manikkavasagar. Crown | Cocoanut garden | 0 | 0 | 2 800 |
| 11415 | Musalai | Preliminary plan 3,068. Applicant—W. Veersingam. Crown | Scrub jungle | 0 | 2 | 20 15 |
| 11417 | Musalai | Applicant—Nil. V. Nagamuttu | Vegetable garden | 0 | 0 | 32 30 |
| 11418 | Do. | T. Sinnathamby and others | Stony | 0 | 0 | 18 30 |
| 11419 | Do. | V. Valanther | Tobacco garden | 0 | 1 | 15 10 |
| 11412 | Ketpaly | Preliminary plan 3,067. Applicant—V. Vallipuram. Crown | Jungle | 6 | 2 | 39 10 |
| 11413 | Ketpaly | Applicant—K. Kanapathi. Crown | Jungle | 6 | 2 | 11 10 |
| 11420 | Kaithady | Preliminary plan 3,069. Applicant—S. Ramalingam. Crown | Waste | 1 | 0 | 21 10 |
| 233 | Madduvil North | Preliminary plan 20. Applicant—Nil. Crown | Waste | 8 | 3 | 9 10 |
| 234 | Do. | A. Ramalingam | Paddy field | 0 | 1 | 4 10 |
| 236 | Do. | Crown | Fit for paddy | 9 | 0 | 5 10 |
| 242 | Do. | do. | Low ground | 12 | 1 | 39 10 |
| 11125 | Ketpaly | Preliminary plan 2,988. Applicant—N. Sinnappu. Crown | Jungle | 5 | 1 | 25 10 |

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 484, N. P.

கொலோனியல் சர்க்கிற் த்தார் ஆபீசில்,
கொழும்பில், 1905 ம் ஆ. புரட்டாதிமீ 20 த் உ.

1905 ம் ஆண்டு கார்ந்திகனாதம் 14 த் தேதி, செவ்வாய்க்கிழமை, மத்தியானம் 12 மணியளவில் தன் ஆபீசில் வட மாகாணத்து கவர்ணமேந்து ஏசுநவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகள், அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்கப்படும்.

22 காணித்துண்டுகள், வட மாகாணத்து யாழ்ப்பாண மஸ்திரிக்கின் வலிகாமம் கிழக்கும் மறு பகுதியிலும் இருக்கின்றது.

பினான் இலக்கம் 3,050. கேள்விக்காரனின்—தொம்சன்பாதிரியார்

பாணிப்புவின அக்கரோன்

| காணி இல. | குறிச்சி. | உரித்தானியின் பெயர். | விலா. | வீசாவம். அ. அ. பெ. | அக்கர. ரூ. | |
|----------|-----------------|--|------------------|--------------------|------------|--------|
| 11339 | கோப்பாய் வடக்கு | முடி கேள்விக்காரன்—இலிஸ். எஸ். சுப்பிரமணியம் | பளம் தெரு | 0 | 0 | 30 25 |
| 11340 | ஷே | எஸ். சுப்பிரமணியம் | தென்னந்தோட்டம் | 0 | 0 | 4 25 |
| 11341 | ஷே | சுப்பிரமணியம் பெண் வேத ரூபகம் | ஷே | 0 | 0 | 2 25 |
| 11342 | ஷே | கே. சிதம்பரம்பிள்ளை | ஷே | 0 | 0 | 1 25 |
| 11343 | ஷே | டானியல் போதகர் | ஷே | 0 | 0 | 2 25 |
| 11344 | ஷே | ஏ. மயில்வர்க்கனம் | ஷே | 0 | 0 | 5 25 |
| 11508 | சுளிபுரம் | பினான் இலக்கம் 3,094. கேள்விக்காரன்—பி. கதிர்காமர். முடி | தென்னந்தோட்டம் | 0 | 1 | 10 800 |
| 11509 | ஷே | கேள்விக்காரன்—என். அம்பலவாணர். முடி | தென்னந்தோட்டம் | 0 | 0 | 5 800 |
| 11376 | பவாவி | பினான் இலக்கம் 3,058. கேள்விக்காரன்—வி. ஆள்வார். முடி | தென்னந்தோட்டம் | 0 | 0 | 18 400 |
| 11375 | தைப்பிடி | பினான் இலக்கம் 3,057. கேள்விக்காரன்—எம். மாணிக்கவாசகர். முடி | தென்னந்தோட்டம் | 0 | 0 | 2 800 |
| 11415 | மிசாலை | கேள்விக்காரன்—டபிள்யூ. வீரகிங்கம். முடி | பறுகாடு | 0 | 2 | 20 15 |
| 11417 | மிசாலை | கேள்விக்காரன்—இலிஸ். வீ. நாகமுத்து | தோட்டம் | 0 | 0 | 32 30 |
| 11418 | மிசாலை | நீ. சின்னத்தம்பியும் மறுபே ரும் | கல்தறை | 0 | 0 | 18 30 |
| 11419 | மிசாலை | வீ. வேலாயுதர் | புகையிலத்தோட்டம் | 0 | 1 | 15 10 |
| 11412 | கெற்பவி | பினான் இலக்கம் 3,067. கேள்விக்காரன்—வி. வல்விபுரம். முடி | காடு | 6 | 2 | 39 10 |
| 11413 | கெற்பவி | கேள்விக்காரன்—கே. கணபதி. முடி | காடு | 6 | 2 | 11 10 |
| 11420 | கைதடி | பினான் இலக்கம் 3,069. கேள்விக்காரன்—எஸ். இராமலிங்கம். முடி | தரவை | 1 | 0 | 21 10 |

| காணி இல. | குறிச்சி. | உரித்தானியின் பெயர். | விலகம். | பாணிப்புவினை அக்கொள்கை | |
|----------|-----------|----------------------------|-----------------------------------|------------------------|------------|
| | | | | விசாலம். ஏ. அ. பெ. | அக்கு. கு. |
| 233 | மட்டுவில் | பிளான் இலக்கம் 20. முடி | கேள்வீக்காரன்—இல்லை. | 8 | 3 9 10 |
| 234 | மட்டுவில் | ஏ. இராமலிங்கம் | தரவை | 0 | 1 4 10 |
| 236 | மட்டுவில் | முடி | நெல்வயலுக்குத்தக்க | 9 | 0 5 10 |
| 242 | மட்டுவில் | முடி | பள்ளம் | 12 | 1 39 10 |
| 11125 | கெறடவி | பிளான் இலக்கம் 2,988. முடி | கேள்வீக்காரன்—என் சின்னப்பு. காடு | 5 | 1 25 10 |

இக்காணிகளின் விபரங்களைப்பற்றி சர்வேயர் ஜெனரல்துரை யவர்களிடத்திலும் வீர்பனவின் கொந்திசைப்பற்றி வடமாகாணத்து ஏசன் றுத் துரையவர்களிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டணப்பின்படி,
 ஜி. எம். பவுளர்,
 இராசாங்க விடுதலின் வேலைபார்ப்பவர்.

No. 485, N. P. Colonial Secretary's Office, Colombo, September 25, 1905.

ON Monday, November 27, 1905, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Vavuniya South division of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 1,733. Village—Iratperiyakulam. Claimant—Crown.

| Lot. | Name of Applicant. | Description—Irrigable land. | |
|------|--------------------|-----------------------------|----------|
| | | Extent. | A. R. P. |
| 6460 | — | 4 | 0 36 |
| 6465 | — | 4 | 2 10 |
| 6466 | — | 4 | 2 22 |
| 6468 | — | 4 | 3 24 |
| 6469 | — | 4 | 2 19 |
| 6470 | — | 4 | 3 12 |
| 6471 | — | 4 | 2 9 |
| 6472 | — | 4 | 3 24 |
| 6473 | — | 4 | 2 9 |
| 6476 | — | 4 | 3 24 |
| 6477 | — | 4 | 2 19 |
| 6478 | — | 4 | 3 17 |
| 6479 | — | 4 | 2 9 |
| 6480 | — | 4 | 3 36 |
| 6481 | — | 4 | 2 13 |
| 6483 | — | 4 | 3 24 |
| 6484 | — | 4 | 2 10 |
| 6485 | — | 4 | 3 4 |
| 6486 | — | 4 | 2 1 |
| 6487 | — | 4 | 3 14 |
| 6488 | — | 4 | 2 1 |
| 6490 | — | 5 | 0 33 |
| 6491 | — | 2 | 2 10 |
| 6492 | — | 2 | 2 9 |
| 6493 | — | 5 | 0 18 |
| 6494 | — | 5 | 3 28 |
| 6495 | — | 6 | 1 13 |

Preliminary plan 3,070. Village—Aragampuleliya. Description—Paddy field.

| | | | |
|-------|----------------------|---|------|
| 11421 | Appuwa Vel-vidane | 1 | 3 26 |
| 11422 | Aiyatayage Naida | 1 | 0 0 |
| 11424 | Tikiranaiyage Vela | 1 | 2 8 |
| 11425 | Tikiranaiyage Pancha | 1 | 1 38 |
| 11427 | Anumeti Vidane | 1 | 3 34 |
| 11428 | Hangiliyage Kapuwa | 1 | 0 0 |
| 11429 | Punchanaidege Kapuwa | 0 | 3 36 |
| 11430 | Punchage Appuwa | 0 | 3 32 |

| Lot. | Name of Applicant. | Extent. |
|-------|-------------------------|----------|
| | | A. R. P. |
| 11431 | Ukkuwa Naidege Naida | 0 3 36 |
| 11432 | Dinganaidege Siranaide | 0 3 39 |
| 11433 | Katiravelanaidege Sinna | 2 1 2 |
| 11434 | Ratana Vel-vidane | 1 3 6 |

Preliminary Plan 3,156. Village—Nelukkulam. Description—Jungle.

| | | |
|-------|------------------------------|--------|
| 11685 | Supper Kanapatippillai | 5 1 33 |
| 11686 | Muruker Sammukam and another | 3 1 3 |

Preliminary plan 3,157. Village—Nelukkulam. Description—Tobacco garden.

| | | |
|-------|---------------|--------|
| 11688 | M. Katiravelu | 0 0 14 |
|-------|---------------|--------|

Upset price,—Rs. 10 per acre for lots 11,685 and 11,686, and Rs. 20 per acre for all the others.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaitivu.

By His Excellency's command,
 G. M. FOWLER,
 Acting Colonial Secretary.

No. 485, N. P. வகி 1905 ன் னு கட்டணப்பின்படி 25 வெதி
 திக கையாடலினை கையாடலினை
 கையாடலினை கையாடலினை.

சுருது திகையினை இலக்குமலை கிராமத்தினை 27 வெதி
 கையாடலினை 27 வெதி திகையினை
 கையாடலினை 120 வெதி கையாடலினை
 கையாடலினை கையாடலினை.

சுருது திகையினை இலக்குமலை கிராமத்தினை 42
 கையாடலினை கையாடலினை கையாடலினை 42
 கையாடலினை 1,733. கையாடலினை—கையாடலினை.

கையாடலினை கையாடலினை—கையாடலினை.
 கையாடலினை—கையாடலினை.

| கையாடலினை. | கையாடலினை. | கையாடலினை. |
|------------|------------|------------|
| கையாடலினை. | கையாடலினை. | கையாடலினை. |
| 6464 | — | 4 0 36 |
| 6465 | — | 4 2 10 |
| 6466 | — | 4 2 22 |
| 6468 | — | 4 3 24 |
| 6469 | — | 4 2 19 |
| 6470 | — | 4 3 12 |

LAND SALES IN THE SOUTHERN PROVINCE

No. 1,745, s. p.

Colonial Secretary's Office,
Colombo, September 12, 1905.

ON Tuesday, October 31, 1905, at 12 noon, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|--|---|---------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| | | | | P. | | Rs. c. |
| Preliminary plan 7,448.—Ihalakimbiya. Claimant—Nil. | | | | | | |
| 21149 | Peradorapekanda | Yahatugoda Badalge Oparis de Costa | Jungle | 2 | 3 34 | 12 50 |
| 21151 | Peradorapekanda or Kalu- | A. B. Carolishamy | do. | 2 | 2 0 | 12 50 |
| 21152 | Do. | do. | Cleared chena | 0 | 2 13 | 12 50 |
| Preliminary plan 7,449.—Ihalakimbiya. Claimant—Nil. | | | | | | |
| 21153 | Dodangahahena or Annasi-galahena | Siyanadurage Simaneris | Jungle | 0 | 3 2 | 12 50 |
| Preliminary plan 7,450.—Ihalakimbiya. Claimant—Nil. | | | | | | |
| 21154 | Tundolahena | Mahadurage Adiris and Allis Chena | | 4 | 0 26 | 10 0 |
| 21155 | Magamulaneowita | do. | Owita | 0 | 0 34 | 15 0 |
| Claimant—James Jayawardane. | | | | | | |
| 21156 | Hadawakagahadeniya or Maganulanedeniya | Mahadurage Adiris and Allis Paddy field | | 0 | 1 4 | 30 0 |
| Claimant—Nil. | | | | | | |
| 21157 | Tundolahenedeniya | Mahadurage Adiris and Allis Deniya | | 0 | 0 25 | 15 0 |
| 21158 | Tundolahena | Peduruhewakankanange Denoris | Jungle | 2 | 1 32 | 12 50 |
| Preliminary plan 7,406.—Agalia. Claimant—Nil. | | | | | | |
| 21003 | Agalikanda or Utagodakanda | D. T. Gurusinghe | Jungle | 3 | 3 12 | 20 0 |
| Claimant—Suria-arachchi Cornelis and others. | | | | | | |
| 21004 | Agalikanda or Delgahawatta | D. T. Gurusinha | Open land | 0 | 0 17 | 20 0 |
| Claimant—Kosgallanadurage Endris. | | | | | | |
| 21005 | Agalikanda-addarakoratuwa | D. T. Gurusinha | Jungle | 0 | 0 9 | 20 0 |
| Claimant—Nil. | | | | | | |
| 21005½ | Agalikandakaratura | — | Jungle | 0 | 0 23 | 20 0 |
| Preliminary plan 7,409.—Agaliya. Claimant—Nil. | | | | | | |
| 21012 | Mottakanda | Kosgallanadurage Caro | Jungle | 1 | 2 30 | 20 0 |
| 21013 | Mottakanda or Addaraowita | do. | Owita | 0 | 1 15 | 10 0 |
| Claimant—Kosgallanadurage Uba and others. | | | | | | |
| 21014 | Mottakanda-addarawatta | Kosgallanadurage Caro | Garden | 0 | 2 4 | 15 0 |
| 21016 | Eranawila | do. | Paddy field | 0 | 0 20 | 15 0 |
| Claimant—Nil. | | | | | | |
| 21017 | Eranawiladuwa | Kosgallanadurage Dinoris | Jungle | 1 | 3 37 | 20 0 |
| Claimant—Murukkuwadurage Jando. | | | | | | |
| 21018 | Eranawiladuwwatta | — | Garden | 0 | 0 26 | 10 0 |
| 21019 | Do. | — | do. | 0 | 0 33 | 10 0 |
| 21020 | Do. | — | do. | 0 | 0 8 | 10 0 |
| 21021 | Eranawilaudumulleowita | — | Owita | 0 | 2 10 | 10 0 |
| Claimant—Bovitantiri Emanis. | | | | | | |
| 20122 | Etunkeheneowite | M. H. Adirian | Owita | 0 | 0 8 | 15 0 |
| 21023 | Etunkehena | do. | Open land | 0 | 0 36 | 15 0 |
| 21024 | Do. | do. | do. | 0 | 0 32 | 15 0 |
| Claimant—Suria-arachchi Cornelis. | | | | | | |
| 21025 | Etunkehena | M. H. Adirian | Open land | 1 | 2 0 | 15 0 |
| Claimant—Kosgallanadurage Suwaris. | | | | | | |
| 21026 | Etunkehena | M. H. Adirian | Garden | 0 | 1 2 | 15 0 |
| 21027 | Do. | do. | do. | 0 | 0 19 | 15 0 |
| Preliminary plan 6,401.—Diviture. Claimant—Nil. | | | | | | |
| 17118 | Puwakgahahenebedda | — | Scrub jungle | 6 | 0 37 | 100 0 |
| 17119 | Puwakgahaheneudumuledeniya | — | Deniya | 0 | 0 16 | 50 0 |
| 17121 | Puwakgahahenebedda | — | Scrub jungle | 3 | 2 22 | 100 0 |
| 17123 | Puwakgahadeniya | — | Deniya | 0 | 1 3 | 50 0 |
| 17124 | Puwakgahaheneudumulla | — | do. | 0 | 2 23 | 50 0 |

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. | |
|-------|-------------------------|--------------------|--------------|---------|-------|-----------------------|----|
| | | | | A. | R. P. | Rs. | c. |
| 17125 | Puwakgahawilakandabedda | — | Scrub jungle | 19 | 0 0 | 200 | 0 |
| 17126 | Welapahaladeniya | — | Deniya | 0 | 2 20 | 50 | 0 |
| 17127 | Puwakgahawilakandabedda | — | Scrub jungle | 9 | 2 36 | 100 | 0 |
| 17129 | Puwakgahaduwa | — | do. | 2 | 3 2 | 100 | 0 |
| 17131 | Halpankosseduwa | — | Thin jungle | 2 | 1 0 | 40 | 0 |
| 17133 | Do. | — | do. | 1 | 3 13 | 40 | 0 |
| 17134 | Kawayankandeamulla | — | Jungle | 4 | 1 38 | 40 | 0 |
| 17135 | Do. | — | do. | 2 | 1 13 | 40 | 0 |

The lots in preliminary plan 6,401 are supposed to contain plumbago, and are advertised for sale with or without plumbago mining rights. The upset price of these lots without mining rights is Rs. 25 an acre.

Any persons considering that they have any claim to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province, Galle.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,745, s. p.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 12 වෙනි දින කොළඹ මහ සෙසුකාරීන් උත්තාන්තේස් කන්කෝරුවේදී.

දකුණු දිසාවේ මහ ඒජන්ත උත්තාන්තේස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නය ඉඩම් ආණ්ඩුවේ නියෝග වලට ප්‍රකාරයට වම් 1905ක්වූ ඔක්තෝබර් මස 31 වෙනි දිනවූ අභ්‍යන්තර ද්විතීය දවල් 12ට ගාල්ලේ කම්මේරියේදී වෙන් දෙසිකර විකුණනට සහ නිවැරදිකර දෙනට ගෙදෙනවා ඇත.

| කො. | ඉඩමේ නම. | අයිතිකම් නියෝජන. | අන්දම. | මහත. | අක්කර ගන මිල. |
|--------|-------------------------------------|---------------------------------|-------------|--------|---------------|
| 21149 | පෙරදෙරපේකන්ද | — | කැලේ | 2 3 34 | 12 50 |
| 21151 | පෙරදෙරපේකන්ද නොහොත් කළුච්චලගොඩ කන්ද | — | එම | 2 2 0 | 12 50 |
| 21152 | එම | — | එලිකරපු ඉඩම | 0 2 13 | 12 50 |
| 21153 | දෙවනගහගේන නොහොත් අන්නාසිගල ගේන | — | කැලේ | 0 3 2 | 12 50 |
| 21154 | අන්දෙලගේන | — | ගේන | 4 0 26 | 10 0 |
| 21155 | මගමුලකම්චිට | — | ම්චිට | 0 0 34 | 15 0 |
| 21156 | හඩවකගහදෙණිය නොහොත් මගමුලන දෙණිය | — | කුමුර දෙණිය | 0 1 4 | 30 0 |
| 21157 | අන්දෙලගේනදෙණිය | පේමිස් ජයවර්දන | — | 0 0 25 | 15 0 |
| 21158 | අන්දෙලගේන | — | කැලේ | 2 1 32 | 12 50 |
| 21003 | අගලිකන්ද නොහොත් උටගොඩකන්ද | — | කැලේ | 3 3 12 | 20 0 |
| 21004 | එම නොහොත් දෙල්ගහ වත්ත | සූරියආරච්චි කොරගේලිස් සහ වෙන අය | — | 0 0 17 | 20 0 |
| 21005 | අගලිකන්දඅද්දර කොර වුව | — | මුඩුබිම | 0 0 9 | 20 0 |
| 21005½ | අගලිකන්දකරතුර | — | එම | 0 0 23 | 20 0 |
| 21012 | මොටකන්ද | — | කැලේ | 1 2 30 | 20 0 |
| 21013 | මොටකන්ද නොහොත් අද්දරම්චිට | — | ම්චිට | 0 1 15 | 10 0 |
| 21014 | මොටකන්දඅද්දරවත්ත | කොස්ගලනදුරගේ උඩා සහ වෙන අය | — | 0 2 4 | 15 0 |
| 21016 | එරනවිල | එම | කුමුර | 0 0 20 | 15 0 |
| 21017 | එරනවිලදූව | — | කැලේ | 1 3 37 | 20 0 |
| 21018 | එරනවිලදූවවත්ත | — | වත්ත | 0 0 26 | 10 0 |
| 21019 | එම | — | එම | 0 0 33 | 10 0 |
| 21020 | එම | — | එම | 0 0 8 | 10 0 |
| 21021 | එරනවිලදූවමුල්ලම්චිට | — | ම්චිට | 0 2 10 | 10 0 |

| නො. | ඉඩමේ නම. | අයිතියම නිසන්තා. | අන්දම. | මහත. අ. රු. ප | අක්කර ගත මිල. රු. ග. |
|------------------------|---------------------|---|-------------|---------------|----------------------|
| 21022 | ඇතුන්කැණෙනහිරිට | ඉල්ලිමිකාරයා—ඇම්. එම්. අදිරියන්. | භිඛිට | 0 0 8 | 15 0 |
| 21023 | ඇතුන්කැණෙන | බොවිතනහිරි එමානිස් | මුඩුඛිම | 0 0 36 | 15 0 |
| 21024 | එම | එම | එම | 0 0 32 | 15 0 |
| 21025 | එම | සුරියආරච්චි යොරණේලිස් | එම | 1 2 0 | 15 0 |
| 21026 | එම | කොස්ගලනදුරණේ සුවාරිස් | වත්ත | 0 1 2 | 15 0 |
| 21027 | එම | මෙ ඉඩම්වලට ඉල්ලිමිකාරයෙක් නැතැ. කොස්ගලනදුරණේ සුවාරිස් | එම | 0 0 19 | 15 0 |
| සියලුම 6,401.—දිවිතුර. | | | | | |
| 17118 | පුවක්ගහණෙනබැද්ද | — | කැකිරුකැලේ | 6 0 37 | 100 0 |
| 17119 | පුවක්ගහණෙනලුඩුමුල්ල | — | දෙහිය | 0 0 16 | 50 0 |
| 17121 | පුවක්ගහණෙනබැද්ද | — | කැකිරුකැලේ | 3 2 22 | 100 0 |
| 17123 | පුවක්ගහණෙන | — | දෙහිය | 0 1 3 | 50 0 |
| 17124 | පුවක්ගහණෙනලුඩුමුල්ල | — | එම | 0 2 23 | 50 0 |
| 17125 | පුවක්ගහණෙනලුඩුමුල්ල | — | කැකිරුකැලේ | 19 0 0 | 200 0 |
| 17126 | වෙලපහලදෙහිය | — | දෙහිය | 0 2 20 | 50 0 |
| 17127 | පුවක්ගහණෙනලුඩුමුල්ල | — | කැකිරු කැලේ | 9 2 36 | 100 0 |
| 17129 | පුවක්ගහණෙන | — | එම | 2 3 2 | 100 0 |
| 17131 | කල්පත්කොස්සදුව | — | හිත්කැලේ | 2 1 0 | 40 0 |
| 17133 | එම | — | එම | 1 3 13 | 40 0 |
| 17134 | කාවගන්කැණේලුඩුමුල්ල | — | කැලේ | 4 1 33 | 40 0 |
| 17135 | එම | — | එම | 2 1 13 | 40 0 |

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීසියිවින සම්පූර්ණ ඇත්නම් ඔහු විසින් මෙම විකිණීමේ දිනෙදී ඊට අයිති වාසිකම් කීසියිවෙන ඔප්පු සනාදය දකුණු පලාතේ මහ ඒජන්ත උත්තාන්තේට පෙන්වන්නට මිනැ.

කොමිෂර් 6,401 සීතියමේ කැබලිවල මිණිරන් නිබේසි කල්පතකර නිබේ. මෙම කැබලිවල මිණිරන් භාරකරව බලේ ඇතුළු හෝ කැතුළු තබන්නට යෙදෙනවා ඇත. මිණිරන් භාරකරව බලේ කැතුළු අක්කරයක මිල රුපියල් 25.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර් ජනරල් උත්තාන්තේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ මහ ඒජන්ත උත්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවහන්තේගේ ආඥාවලෙස,

ඒ. ඇම්. පෙට්ලර්,
වැඩබලන මහ සෙක්කුකාරිස් වමිස.

No. 1,746, s. p.

Colonial Secretary's Office,
Colombo, September 28, 1905.

ON Monday, November 20, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|--|--------------------------|------------------------------------|----------------|---------------------|---------------------------------|
| Preliminary plan 2,031. Village—Vitiyala. | | | | | |
| M 203 | Tumpalagoda | Don Deonis Jayawickrame and others | Citronella | 1 0 26 | 20 |
| Preliminary plan 4,043. Village—Kirinda. | | | | | |
| Z 431 | Maddummagewatthena | Kongalage Seadoris and others | Cleared land | 0 1 9 | 20 |
| Preliminary plan 5,873. Village—Diviture. | | | | | |
| 14672 | Meeniyandolahena | V. Gamage Don Aberan and others | Sweet potatoes | 9 1 25 | 10 |
| 14674 | Madamagawahena | do. | do. | 1 1 30 | 10 |
| Preliminary plan 6,009. Village—Walakanda. | | | | | |
| 15248 | Godellehena | Crown | Citronella | 1 2 10 | 10 |
| Preliminary plan 6,011. | | | | | |
| 15267 | Hongalgodellahena | Kodituwakkuge Sinnappu | Citronella | 1 2 20 | 10 |
| 15268 | Do. | do. | do. | 0 3 7 | 10 |
| 15269 | Do. | do. | do. | 5 3 0 | 10 |
| 15270 | Do. | Crown | do. | 2 0 7 | 10 |
| 15280 | Kindaliyahena | do. | Low jungle | 4 0 26 | 10 |
| 15281 | Do. | do. | Citronella | 0 3 1 | 10 |
| 15282 | Attikkagahahena | do. | do. | 2 2 38 | 10 |
| Preliminary plan 6,012. | | | | | |
| 15293 | Galarahena | K. Peeris and others | Citronella | 0 1 7 | 20 |
| 15294 | Galarahena and Illukhena | do. | do. | 2 2 7 | 20 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,746, S. P.

වර්ෂ 1905 ක්වූ සැප්තැම්බර් මස 28 වෙනි දින කොළඹ

මහ සෙක්‍රෙටාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ යෝග්‍යව ප්‍රකාරයට වර්ෂ 1905 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දින වූ සඳුදා දවස් 10 වැනි කවිච්චියේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන විමිකාවෙලි 14 ක්.

සිතියම 2,031. ගම—විවිගල.

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කියන්නා. | අන්දම | මහස. අ. රු. ප. | අක්කර ගණන. |
|-------|-------------------|--|-------------|----------------|------------|
| M 203 | තුම්පලතොඩ | දෙව් දියෝතිස් ජයවික්‍රම සහ නවත් අය | පැහිරි | 1 0 26 | 20 |
| Z 431 | මදදුමතොටත්තේසෙන | සිතියම 4,043. ගම—කිරිඳි. කොත්ගලතොට සිංද්‍රෙයිස් සහ නවත් අය | එලිකරපු ඉඩම | 0 1 9 | 20 |
| 14672 | නිතියන්දෙලතොට | සිතියම 5,873. ගම—දිවුර. ගමතොට අබරන් සහ නවත් අය | බකල එම | 9 1 25 | 10 |
| 14674 | මඩමතොට | සිතියම 6,009. ගම—බලකන්ද. | එම | 1 1 30 | 10 |
| 15248 | තොට්ටේලතොට | රජසන්තක | පැහිරි | 1 2 10 | 10 |
| 15267 | තොට්ටේලතොට්ටේලතොට | සිතියම 6,011. කොට්ඨාසයේ සිත්තප්පු | එම | 1 2 20 | 10 |
| 15268 | එම | එම | එම | 0 3 7 | 10 |
| 15269 | එම | එම | එම | 5 3 0 | 10 |
| 15270 | එම | රජසන්තක | එම | 2 0 7 | 10 |
| 15280 | කිත්තේලතොට | එම | බැඳිද | 4 0 26 | 10 |
| 15281 | එම | එම | පැහිරි | 0 3 1 | 10 |
| 15282 | දත්තියන්තොට | එම | එම | 2 2 38 | 10 |
| 15293 | ගල්ගුරුතොට | සිතියම 6,012. කො. පිරිස් සහ නවත් අය | එම | 0 1 7 | 20 |
| 15294 | එම සහ ඉළුකේතොට | එම | එම | 2 2 7 | 20 |

එම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් උත්තාන්තේසේගේ, විකිනීමේ කොන්දේසි මත මාතර උප ඒජන්ත උත්තාන්තේසේගේ දූතයන්ට ප්‍රච්චිත.

හැරහර උතුමානත්තේසේගේ ආඥාවලෙස,

ජී. ඇම්. ඩබ්ලිව්, වැඩබලන් මහ සෙක්‍රෙටාරිස් මහත.

No. 1,747, S. P.

Colonial Secretary's Office, Colombo, September 28, 1905.

ON Wednesday, November 22, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government:

Seventeen allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,990. Village—Attudawa.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|--|--|--|-------------------|------------------|---------------------------|
| A 189 | Yaddessawatta <i>alias</i> Gombebilewatta | Ahangama Vedage Luvise and others | Low jungle | 0 1 10 | 20 |
| B 189 | Bibulawatta <i>alias</i> Gombebilehena | Halpanmullege Sepila | Citronella | 1 1 10 | 20 |
| H 189 | Kirimadugopallawatta | Dona Isabila Wickramaratne Gunasekera | do. | 3 3 28 | 20 |
| I 189 | Puwakwatta | do. | do. | 3 0 27 | 20 |
| J 189 | Pinidiagewatta | Hunumullege Lura and others | do. | 1 0 15 | 20 |
| 1974 | Pitiwilabedda | Pitiwila Samarasinha Jayawardane Patiranage Siyadoris and others | do. | 0 1 38 | 20 |
| X 189 | Ihalahawatta | Mahatantrige Punchihamy | Low jungle | 0 1 35 | 20 |
| Preliminary plan 6,035. Village—Kirinda. | | | | | |
| 15471 | Liyanaralagehena <i>alias</i> Urukandehena | Crown | Yams | 3 2 11 | 20 |
| 15472 | Do. | Wellappullige Seadoris | Cocoanuts and jak | 1 0 6 | 30 |
| 15473 | Do. | Hewavitanage Don Hendrick | Cocoanuts | 0 1 17 | 30 |
| 15474 | Borallahena or Dunumadallagahahena | do. | Fine grain | 0 3 16 | 20 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|-------|--------------------------------|-------------------------|--------------------------|---------|------|------------------|
| | | | | A. | R. | per Acre. Rs. |
| 15475 | Borallahena or Urukandehena | Wellappullige Seadoris | Cocoanuts and jak | 3 | 2 13 | 20 |
| 15476 | Urukandehena | do. | Cocoanuts and citronella | 1 | 0 3 | 20 |
| 15477 | Urukandehenadeniya | do. | Deniya | 0 | 0 9 | 20 |
| 15478 | Urukandahena | do. | Cocoanuts and jak | 2 | 0 13 | 20 |
| 15479 | Do. | Kandambige Don Andris | Cocoanuts and citronella | 3 | 2 27 | 20 |
| 15480 | Korigahahena alias Galendehena | Hewavitanege Don Davith | Jak and sweet potato | 4 | 2 11 | 20 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,747, S. P.

වෙළුම් 1905 ක් වූ සැල්ලුම් මස 28 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උත්සාහයෙන් කන්දෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උප ඒජන්ත උත්සාහයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ කන්දෝරුව ප්‍රකාරයට වසී 1905 ක් වූ කොටු මස 22 වෙනි දින වදා දවල් 15 මාතර කවර්ට්ස් දී වෙන්දේසි කර විකුණන බව යෙදෙන්නා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩවත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 17 ක්.

පිහිටීම 1,990. ගම—අත්තුවාව.

| අංක. | ඉඩමේ නම. | අයිතිකම් නිගන්වා. අත්දම. | අක්කර මහත. | | අක්කර මහ මිල රු. | |
|-------|------------------------------------|---|------------|-----|------------------|----|
| | | | අ. රු. ප. | රු. | | |
| A 189 | සද්දේසවත්ත නොහොත් ගොම්බු විලේවත්ත | අත්තමවෙදගෙ එච්ස් සහ නවත් අග | බැද්ද | 0 | 1 10 | 20 |
| B 189 | බිචුලවත්ත නොහොත් ගෙ. මි බැවිලේවත්ත | සල්පත්වුල්ලේගේ සිපිලා දෙන ඉසබලා විකුමරත්ත | පැහිරි | 1 | 1 10 | 20 |
| H 189 | කිරිමඩුගොපල්ලවත්ත | ගුණසේකර | එම | 3 | 3 28 | 20 |
| I 189 | පුවක්වත්ත | එම | එම | 3 | 0 27 | 20 |
| J 189 | පිනිදිගඟවත්ත | හුනුමල්ලගෙ පුරු | එම | 1 | 0 15 | 20 |
| 1974 | පිටිමලබැද්ද | පිටිමල සමරසිංහ ජයවර්දන පතිරනගේ සියදෙරිස් සහ නවත් අග | එම | 0 | 1 38 | 20 |
| X 189 | ඉතලවත්ත | මහනන්තිරිගේ පුත්තිනාම | බැද්ද | 0 | 1 35 | 20 |

පිහිටීම 6,035. ගම—කිරිවෙල.

| | | | | | | |
|-------|--------------------------------|-----------------------------|----------------|---|------|----|
| 15471 | ලිගනරුගෙගේන නොහොත් උරුකන්දෙගේන | රජසත්තක | අල | 3 | 2 11 | 20 |
| 15472 | එම | වෙල්ලපුලිගේ සිය දෙරිස් | පොල් සහ කොස් | 1 | 0 6 | 30 |
| 15473 | එම | ගේමාචිතානගේ දෙත් ගෙන්දිරිස් | පොල් | 0 | 1 17 | 30 |
| 15474 | බොරල්ලගේන නොහොත් දුනුමදලගහගේන | එම | හිඳ බෝග | 0 | 3 16 | 20 |
| 15475 | බොරල්ලගේන නොහොත් උරුකන්දෙගේන | වෙල්ලපුලිගේ සිය දෙරිස් | පොල් සහ කොස් | 3 | 2 13 | 20 |
| 15476 | උරුකන්දෙගේන | එම | පොල් සහ පැහිරි | 1 | 0 3 | 20 |
| 15477 | උරුකන්දෙගේන | එම | දෙහිය | 0 | 0 9 | 20 |
| 15478 | උරුකන්දෙගේන | එම | පොල් සහ කොස් | 2 | 0 13 | 20 |
| 15479 | එම | කන්ඩම්බිගෙ දෙත් අන්දිස් | පොල් සහ පැහිරි | 3 | 2 27 | 20 |
| 15480 | කොරකහගේන නොහොත් ගල්ඇත්දෙගේන | ගේමාචිතානගේ දෙත් දුවිත් | පොල් සහ බහලු | 4 | 2 11 | 20 |

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් උත්සාහයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතර උප ඒජන්ත උත්සාහයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුම්ගන්වනගේගේ ආඥාවලෙක,
ජී. ඇම්. පෙරේරා,
වැඩබලන මහ සෙනෙට්ස් මහත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 1,048, E. P.

Colonial Secretary's Office,
Colombo, September 12, 1905.

ON Friday, October 27, 1905, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Maha-oya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|--|-----------------------|-----------------------|------------------------------|---------|-------|---------------------------------|
| | | | | A. | R. P. | |
| Preliminary plan 3,547.—Bintenna pattu. Claimant—Crown. | | | | | | |
| 92550 | Elara | J. M. S. Banda Lekama | Paddy field | 24 | 1 10 | 10 |
| Preliminary plan 3,157. Claimant—Crown. | | | | | | |
| 88589 | Periyapullumalai | M. Rengan | Garden | 0 | 2 0 | 15 |
| Preliminary plan 960. Claimant—Crown. | | | | | | |
| 11854 | Pallegama | D. David Appu | Jungle | 3 | 1 20 | 10 |
| Preliminary plan 2,678. Claimant—Encroachment. | | | | | | |
| 77350 | Pulaveli | A. Meyatinvava | Garden | 2 | 0 0 | 10 |
| 77351 | Do. | Pokker Meyatinvava | do. | 0 | 3 10 | 10 |
| 77355 | Do. | Sikka | do. | 0 | 1 24 | 10 |
| 77357 | Do. | Kumarasami | do. | 0 | 0 32 | 10 |
| Claimant—Crown. | | | | | | |
| 77358 | Pulaveli | Messrs. Pate & Co. | Cattle shed | 0 | 0 8 | 10 |
| Preliminary plan 2,154. Claimant—Crown. | | | | | | |
| 7095 | Pullumalai | General sale | Patana fit for paddy | 9 | 1 2 | 10 |
| 7102 | Do. | do. | do. | 9 | 2 37 | 10 |
| 7113 | Tampichchiy | do. | Paddy field | 12 | 3 36 | 10 |
| 7114 | Do. | do. | do. | 2 | 2 39 | 10 |
| 7120 | Do. | do. | do. | 28 | 0 17 | 10 |
| 7122 | Do. | do. | do. | 6 | 1 38 | 10 |
| 7123 | Do. | do. | do. | 4 | 3 33 | 10 |
| 7124 | Do. | do. | do. | 3 | 3 36 | 10 |
| 7125 | Do. | do. | do. | 7 | 2 28 | 10 |
| Preliminary plan 910.—Bintenna pattu. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 11157 | Kumburuwela | do. | Jungle land | 33 | 1 24 | 10 |
| 11169 | Do. | do. | do. | 21 | 1 16 | 10 |
| 11170 | Do. | do. | do. | 21 | 2 20 | 10 |
| 11171 | Do. | do. | do. | 2 | 2 1 | 10 |
| Preliminary plan 938. Claimant—Crown. | | | | | | |
| 11609 | Medawahawa | General sale | Jungle land | 35 | 1 0 | 10 |
| Preliminary plan 954. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 11835 | Medawahawa | do. | Chennai suitable for paddy | 11 | 3 22 | 10 |
| 11836 | Do. | do. | Field | 10 | 1 37 | 10 |
| 11845 | Do. | do. | do. | 5 | 3 14 | 10 |
| Preliminary plan 1,089. Claimant—Crown. | | | | | | |
| 1325 | Bendirekka | General sale | Forest land | 47 | 3 22 | 10 |
| Preliminary plan 1,348. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 3196 | Pullumalai | do. | Paddy field | 17 | 0 5 | 10 |
| 3197 | Do. | do. | Patana fit for paddy | 12 | 3 38 | 10 |
| O 26 | Do. | do. | Garden land | 2 | 1 37 | 10 |
| P 26 | Do. | do. | do. | 1 | 3 11 | 10 |
| 3203 | Do. | do. | Paddy field | 7 | 3 26 | 10 |
| 3204 | Do. | do. | Patana | 1 | 3 39 | 10 |
| Preliminary plan 1,408. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 3375 | Mahaoya | do. | Field and jungle | 12 | 3 5 | 10 |
| 3376 | Do. | do. | do. | 10 | 2 35 | 10 |
| Preliminary plan 1,426. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 3456 | Tembichchiya | do. | Plains and jungle | 8 | 0 15 | 10 |
| Preliminary plan 1,428. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 3457 | Mahaoya or Madawahawa | do. | Jungle and a patch of forest | 10 | 3 28 | 10 |
| Preliminary plan 1,420. Claimant—Crown. | | | | | | |
| General sale | | | | | | |
| 3430 | Pulaveli | K. Aliyar | Field | 3 | 2 30 | 10 |
| 3431 | Do. | do. | Jungle | 1 | 3 5 | 10 |
| 3432 | Do. | do. | Oped land | 0 | 3 18 | 10 |
| 3433 | Do. | M. Basuva | Field | 5 | 3 15 | 10 |
| 3434 | Do. | H. B. Perera | do. | 15 | 1 35 | 10 |
| 3435 | Do. | V. Vairamuttu | do. | 7 | 2 33 | 10 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price | |
|---|--------------|----------------------|----------------------|----------|-----|-------------|----|
| | | | | A. R. P. | Rs. | per Acre. | |
| 3436 | Pulaveli | V. Veeramuttu | Jungle and open land | 7 | 3 | 2 | 10 |
| 3437 | Do. | do. | Jungle land | 1 | 0 | 8 | 10 |
| 3438 | Do. | K. Pappappillai | Field | 2 | 1 | 24 | 10 |
| 3439 | Do. | do. | Open land | 0 | 2 | 38 | 10 |
| 3440 | Do. | do. | Jungle | 1 | 1 | 7 | 10 |
| 3442 | Do. | S. Kembiya | Field | 5 | 1 | 24 | 10 |
| 3443 | Do. | do. | do. | 1 | 1 | 7 | 10 |
| Preliminary plan 2,154. Claimant—Crown. | | | | | | | |
| 7104 | Pullamalai | General sale | Patana fit for paddy | 7 | 2 | 22 | 10 |
| 7105 | Do. | do. | do. | 15 | 0 | 0 | 10 |
| 7121 | Tambichchiya | do. | do. | 13 | 0 | 39 | 10 |
| 7126 | Do. | do. | do. | 4 | 0 | 24 | 10 |
| Preliminary plan 2,201. Claimant—Crown. | | | | | | | |
| 7355 | Tambichchiya | V. Banda | Garden land | 0 | 2 | 11 | 10 |
| Preliminary plan 2,671. Claimant—Crown. | | | | | | | |
| 77322 | Padiatalawa | E. Utumalevvai | Chennai land | 1 | 2 | 36.50 | 10 |
| 77325 | Do. | Rev. Father C. Royer | Jungle land | 0 | 2 | 27.50 | 10 |
| Preliminary plan 2,675. Claimant—Crown. | | | | | | | |
| 77336 | Padiatalawa | V. Odiris Silva | Chennai | 3 | 1 | 7 | 10 |
| Preliminary plan 2,677. Claimant—Crown. | | | | | | | |
| 77343 | Pulaveli | Javara | Garden land | 0 | 0 | 7 | 10 |

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,048, E. P.

கொலொனியல் சர்க்கிள்தார் ஆய்கில்,
கொழும்பில், 1905 ம் ஆடி மீ 12 த் உ.

1905 ம் ஆண்டு ஐப்பசிமாதம் 27 த் திருதியாடிய வெள்ளிக்கிழமை முற்பகல் கிழக்கு மாகாணத்து கவர்ணமேந்தல்
ஏசன்ரவர்கள் மகாலயா வாடியில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சொரால்
உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்கமப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

படம் 3,547. வித்தனைப்பந்து.

உரித்தானி—முடிக்குரிய.

| கிரண் இல. | குறிச்சி. | கேள்விக்காரனின் பெயர். | விவரம். | விசாலம். ஏ. ஊ. ப. | தரிப்புவிடை ஏக்கரொன் கு. |
|--------------|---------------|--|-------------------------|----------------------|--------------------------------|
| 92550 | ஏலாரை | சதுவண்டலேக்கம் படம் 3,157. | வயல் | 24 1 10 | 10 |
| 88589 | பெரியபுல்லமலை | ம. இரங்கன் படம் 960. | தோட்டம் | 0 2 0 | 15 |
| 11854 | பல்வகமை | டொன். தாலித் அப்பு படம் 2,678. | காடி | 3 1 20 | 10 |
| 77350 | புலாவெனி | அ. மெய்யதீன்வாவா (கூட்டி ப்பிடித்தது) | தோட்டம் | 2 0 0 | 10 |
| 77351 | ஊ. | போ மெய்யதீன்வாவா (கூட்டி ப்பிடித்தது) | ஊ. | 0 3 10 | 10 |
| 77355 | புலாவெனி | சிக்கா (கூட்டிப்பிடித்தது) | தோட்டம் | 0 1 24 | 10 |
| 77357 | ஊ. | குமாரசாமி (கூட்டிப்பிடித்தது) | ஊ. | 0 0 32 | 10 |
| 77358 | ஊ. | மெஸ். பேற்று படம் 2,154. | மாட்டுத்தொருவம் | 0 0 8 | 10 |
| 7095 | புல்லமலை | பொதுவிற்பனைவு | பத்தனை | 9 1 2 | 10 |
| 7102 | ஊ. | ஊ. | ஊ. | 9 2 37 | 10 |
| 7113 | தம்பிச்சிடிய | ஊ. | வயல் | 12 3 36 | 10 |
| 7114 | ஊ. | ஊ. | வயல் | 2 2 39 | 10 |
| 7120 | ஊ. | ஊ. | வயல் | 28 0 17 | 10 |
| 7122 | ஊ. | ஊ. | வயல் | 6 1 38 | 10 |
| 7123 | ஊ. | ஊ. | வயல் | 4 3 8 | 10 |
| 7124 | ஊ. | ஊ. | வயல் | 3 3 36 | 10 |
| 7125 | ஊ. | ஊ. | வயல் | 7 2 28 | 10 |
| 11157 | கும்புதுவெனி | பொதுவிற்பனைவு படம் 910. | காட்டுப்பூமி | 33 1 24 | 10 |
| 11169 | ஊ. | ஊ. | ஊ. | 21 1-16 | 10 |
| 11170 | ஊ. | ஊ. | ஊ. | 21 2 20 | 10 |
| 11171 | ஊ. | ஊ. | ஊ. | 2 2 1 | 10 |
| 11609 | மெதவாவை | பொதுவிற்பனைவு படம் 938. | காட்டுப்பூமி | 35 1 0 | 10 |
| 11835 | ஊ. | பொதுவிற்பனைவு படம் 954. | வேளாண்மைக்கேற்ற சேனை | 11 3 22 | 10 |
| 11836 | ஊ. | ஊ. | வயல் | 10 1 37 | 10 |
| 11845 | ஊ. | ஊ. | வயல் | 5 3 14 | 10 |
| 1325 | வேண்டிக்கா | படம் 1,089. பொதுவிற்பனைவு | காட்டுப்பூமி | 47 3 22 | 10 |

| கருவி இல. | குறிப்பி. | கேள்விகாரனின் பெயர். | விரமம். | தரிப்புவிசை ஏக்கரொன் | | |
|--------------|----------------------------|----------------------|-------------|---------------------------|-----------|----|
| | | | | அ. அ. பே. | சூ. | |
| 3196 | புல்துமலை | பொதுவிற்பனவு | படம் 1,348. | வயல் | 17 0 5 | 10 |
| 3197 | ஊ. | ஊ. | | வேளாண்மைக்கேற்ற பத்தனை | 12 3 38 | 10 |
| O 26 | ஊ. | ஊ. | | தோட்டப்பூமி | 2 1 37 | 10 |
| P 26 | ஊ. | ஊ. | | ஊ. | 1 3 11 | 10 |
| 3203 | ஊ. | ஊ. | | வயல் | 7 3 26 | 10 |
| 3204 | ஊ. | ஊ. | | பத்தனை | 1 3 39 | 10 |
| 3375 | மகாதுயா | பொதுவிற்பனவு | படம் 1,408. | காரும் வயலும் | 12 3 5 | 10 |
| 3376 | ஊ. | ஊ. | | ஊ. | 10 2 35 | 10 |
| 3456 | தம்பிச்சி | பொதுவிற்பனவு | படம் 1,426. | காரும் வெளியும் | 8 0 15 | 10 |
| 3457 | மகாதுயா அல்லது மெ தவாவை | பொதுவிற்பனவு | படம் 1,428. | காரும். சோலைக்காரும் | 10 3 28 | 10 |
| 3430 | பூவாவெளி | க. அலியார் | படம் 1,420. | வயல் | 3 2 30 | 10 |
| 3431 | ஊ. | ஊ. | | காரும் | 1 3 5 | 10 |
| 3432 | ஊ. | ஊ. | | வெட்டைப்பூமி | 0 3 18 | 10 |
| 3433 | ஊ. | சூ. வசுவா | | வயல் | 5 3 15 | 10 |
| 3434 | ஊ. | எ. ப. பெரேரா | | வயல் | 15 1 35 | 10 |
| 3435 | ஊ. | வீ. வயிரமுத்த | | வயல் | 7 2 33 | 10 |
| 3436 | ஊ. | ஊ. | | வெட்டையும் காரும் | 7 3 2 | 10 |
| 3437 | ஊ. | வீ. வீரமுத்த | | காரும்பூமி | 1 0 8 | 10 |
| 3438 | ஊ. | ஊ. | | வயல் | 2 1 24 | 10 |
| 3439 | ஊ. | கா. பாப்புப்பிள்ளை | | வெட்டைப்பூமி | 0 2 38 | 10 |
| 3440 | ஊ. | ஊ. | | காரும் | 1 1 7 | 10 |
| 3442 | ஊ. | தி. நங்கன் | | வயல் | 5 1 24 | 10 |
| 3443 | ஊ. | சி. கெம்பியா | | வயல் | 1 1 7 | 10 |
| 7104 | புல்துமலை | பொதுவிற்பனவு | படம் 2,154. | வேளாண்மைக்கேற்ற பத்தனை | 7 2 22 | 10 |
| 7105 | ஊ. | ஊ. | | ஊ. | 15 0 0 | 10 |
| 7121 | தம்பிச்சி | ஊ. | | ஊ. | 13 0 39 | 10 |
| 7126 | ஊ. | ஊ. | | ஊ. | 4 0 24 | 10 |
| 7355 | ஊ. | வீ. வண்டா | படம் 2,201. | தோட்டப்பூமி | 0 2 11 | 10 |
| 77322 | பரித்தித்தளவாய் | ஈ. உதுமாலெவ்வை | படம் 2,671. | சேனைப்பூமி | 1 2 36.50 | 10 |
| 77325 | ஊ. | கனம். சுவாமிராயர் | | காரும்பூமி | 0 2 27.50 | 10 |
| 77336 | ஊ. | வீ. ஒதிரிஸ் சில்வா | படம் 2,675. | சேனை | 3 1 7 | 10 |
| 77343 | பூவாவெளி | ஜாவரா | படம் 2,677. | தோட்டப்பூமி | 0 0 7 | 10 |

இக்காரணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் விற்பனவின் கொந்திசனைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசன்முத்தரை யவர்களிடம் வினாவி யறிந்துகொள்வாம்.

மகோத்தமர் அவர்களினது கட்டணயின்படி,
ஜி. எம். பவளர்,
இராசாங்க விடுதலின் வேலைபார்ப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,822, N.W. P. Colonial Secretary's Office. Colombo, September 23, 1905.

ON Monday, November 13, 1905, the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Central division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,996. Village—Yakdessawa. Applicant—Crown.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. |
|-------|-------------------|----------------------|----------------|----------|-----|-----------------------|
| | | | | A. R. P. | Rs. | |
| 13303 | Kumbukgahakumbura | Sitta and Selanchiya | Paddy field | 0 0 20 | 20 | |
| 13304 | Kumbukgahadeniya | Crown | Jungle | 8 2 10 | 20 | |
| 13305 | Do. | M. Joranis Appu | Cleared jungle | 4 0 32 | 25 | |
| 13306 | Kumbukgahakumbura | do. | Paddy field | 1 3 38 | 25 | |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price |
|---|-----------------|--------------------------------------|----------------------|---------|-------|------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. |
| Preliminary plan 2,997.—Mugunuwatawana. | | | | | | |
| 13307 | Horagahahena | B. L. Ranhami, Velvidane | Cocoanut 3 years old | 1 | 3 0 | 50 |
| 13308 | Do. | B. L. Herathami, late Police Headman | Cocoanut 2 years old | 0 | 0 28 | 50 |
| 13309 | Do. | B. L. Pinhami | Cocoanut 1 year old | 0 | 0 12 | 20 |
| Village—Dummalasuriya. | | | | | | |
| 13310 | Horagahahena | J. P. Appusinna | Cocoanut 3 years old | 0 | 1 16 | 40 |
| 13311 | Do. | J. P. Appusinna and Mr. V. Corea | Cocoanut 6 years old | 1 | 0 4 | 80 |
| 13312 | Do. | Crown | do. | 0 | 0 9 | 40 |
| 13313 | Do. | J. P. Baronchisinna and others | Cocoanut 6 years old | 0 | 1 28 | 50 |
| 13314 | Do. | do. | do. | 0 | 2 6 | 25 |
| 13315 | Ratambalawewewa | J. P. Baronchisinna | Tank ; marshy land | 0 | 0 10 | 15 |

Further information respecting these lands may be ascertained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.*

No, 1,822, N.W. P.

වම් 1905කටු සැප්තැම්බ් 23 වෙනි දින කොළඹ
මහ සෙකුකාරීජ් උත්තාන්තේසේ කන්තෝරුවේදීය.

මේ දිනටම හලාවත උප ඒජන්ත උත්තාන්තේසේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905කටු කොළඹ මහ 13 වෙනි දිනටු සඳුදව හලාවත කවචේර් දේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මිරිකරදෙනව යෙදෙනවා ඇත.

වසම් දිනටම හලාවත පලාතේ මොව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්.

සිතියම 2,996. ගම—තන්දෙස්සාව. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කියවනා. | අන්දම. | අක්කර මහත. සහ මීරු. | | |
|-------------------------------|----------------|---|-------------------|---------------------|------|----|
| | | | | අ. ර. ප. | රු. | |
| 13303 | කුඹුක්කකකුඹුර | සිටිට සහ සෙලෙත්තියා | කුඹුර | 0 | 0 20 | 20 |
| 13304 | කුඹුක්කකකෙදනිය | ආණ්ඩුව | කැරුව | 8 | 2 10 | 20 |
| 13305 | එම | ඇම. තේරුනිස්අප්පු | එලිකරපු කැරුව | 4 | 0 32 | 25 |
| 13306 | කුඹුක්කකකුඹුර | එම | කුඹුර | 1 | 3 38 | 25 |
| සිතියම 2,997. ගම—මුගුනුවවමහ. | | | | | | |
| 13307 | තොරකහසේන | බී. ඇල්. රත්නාම් වි. වි. | අවුරුදු 3වනේ පොල් | 1 | 3 0 | 50 |
| 13308 | එම | නැසිහිත බී. ඇල්. හෙරත්තාම් පො. මුලාදුනියා | අවුරුදු 2වනේ පොල් | 0 | 0 28 | 50 |
| 13309 | එම | බී. ඇල්. පිත්තාම් | අවුරුද්දේ පොල් | 0 | 0 12 | 20 |
| ගම—දුම්මලසුරිය. | | | | | | |
| 13310 | එම | අයි. පී. අප්පුසිංහෝ | අවුරුදු 3වනේ පොල් | 0 | 1 16 | 40 |
| 13311 | එම | අයි. පී. අප්පුසිංහෝ සහ තමන් | අවුරුදු 6වනේ පොල් | 1 | 0 4 | 80 |
| 13312 | එම | ආණ්ඩුව | එම | 0 | 0 9 | 40 |
| සිතියම 2,997. ගම—දුම්මලසුරිය. | | | | | | |
| 13313 | තොරකහසේන | අයි. වි. බාලන්තිසිංහෝ සහ තමන් | අවුරුදු 6වනේ පොල් | 0 | 1 28 | 50 |
| 13314 | එම | එම | එම | 0 | 2 6 | 25 |
| 13315 | රතමලාවේවැව | එම | වැව, මඩ බිම | 0 | 0 10 | 15 |

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරල් උත්තාන්තේසේගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ වසම් දිනටම හලාවත උප ඒජන්ත උත්තාන්තේසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වකන්තේසේ ආඥාවලස,
ඒ. ඇම්. පෙරේරා,
වැඩ. මුලාත් මහසෙකුකාරීජ් මමක.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,516, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 15, 1905.

ON Tuesday, November 14, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Block survey preliminary plan 257.—Kanadara korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description | Upset Price | |
|------|----------------|--------------------|---------------------------------|-------------------|-----|
| | | | | Extent. per Acre. | Rs. |
| 7 | Ponnarankulama | — | Garden claimed by Kana Mahamadu | 1 0 35 | 80 |

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1516, N.C. P.

වම් 1905ක්වූ සැප්තැම්බ් මස 15 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්සාහයේ කන්තෝරුවේදී.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905ක්වූ නොවැම්බ් මස 14 වෙනි දිනවූ අනතුරුවාද උදේ 11.30ට අනුරාධපුර කවුච්චේදේදී වෙන්දේසිකර එකඟත්ව නොකොන් කිරීමකරදෙන්නට සෙදෙනවා ඇත.

උතුරු මහල දිසාවේ නුවරකලාපිත පලාතේ නුවරකම්පලාය කොට්ඨාසයේ පිහිටා තිබෙන ක්‍රීඩා කැවෙලි 1ක්.

සිතියම 257.—කනදරාකෝරලේ.

| නො. | මම. | අයිතිකම් නිකුත්කරු. | අන්දම. | අක්කර. | |
|-----|--------------|---------------------|---|----------------|------------|
| | | | | මහක. අ. රු. ප. | සක මිල රු. |
| 7 | පොත්තාරත්තලම | ආණ්ඩුව | කානා. මම්මල විසින් අයිතිවාසිකම් කියන වත්ත | 1 0 35 | 80 |

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරාල් උත්සාහයේකෙරෙහි, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේකෙරෙහි දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ ආඥාවලට,
ඒ. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙකාරිස් මහත.

No. 1,517, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1905.

ON Tuesday, October 31, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,801.—Willachchiya korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Upset Price | |
|---|--------------|--------------------------------|--------------------------|-------------------|--------|
| | | | | Extent. per Acre. | Rs. c. |
| 8792 | Kudabilibewa | S. W. Ratnayake and two others | Low jungle fit for paddy | 5 3 32 | 12 0 |
| Preliminary plan 2,802.—Willachchiya korale. Claimant—Crown. | | | | | |
| 8793 | Ambagahagama | Sellatege Kirihami | Low jungle fit for paddy | 7 0 27 | 11 50 |
| 8794 | Do. | — | Reservation for bund | 0 3 28 | — |

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|---------------------------|--|---|---------|-------|------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. |
| Preliminary plan 2,803.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8795 | Panwewa | Sewuranga and others | Plantation cultivated by the applicants | 8 | 3 32 | 15 0 |
| 8796 | Do. | do. | New garden said to have been cultivated by Samadara and Ganita | 1 | 3 30 | 15 0 |
| 8797 | Do. | do. | New garden said to have been cultivated by Sadda, Viriduwa, Baiya, and Thotta | 2 | 0 0 | 15 0 |
| 8798 | Do. | do. | Forest fit for garden | 4 | 1 11 | 15 0 |
| 8799 | Do. | do. | Forest reservation for tank bund | 1 | 2 13 | — |
| Preliminary plan 2,804.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8800 | Rukadawewa | Bairala Vel-vidane and Appuhami | Low jungle fit for paddy | 6 | 3 14 | 11 0 |
| 8801 | Do. | do. | do. | 4 | 1 36 | 11 0 |
| Preliminary plan 2,811.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8819 | Nawakkulama | Pihami Vel-vidane | Jungle fit for paddy | 9 | 1 2 | 12 0 |
| 8820 | Do. | do. | do. | 0 | 0 10 | 12 0 |
| Preliminary plan 2,812.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8821 | Adampana | Sethangirala Vel-vidane | Chena fit for garden | 0 | 3 24 | 10 0 |
| 8822 | Do. | — | Chena (reservation for cart track) | 0 | 0 15 | — |
| Preliminary plan 2,813.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8823 | Mahabilibewa | Wanniamige Podihami | Jungle fit for paddy | 1 | 1 15 | 11 0 |
| 8824 | Do. | — | Jungle (reservation for footpath) | 0 | 0 26 | — |
| Preliminary plan 2,814.—Willachchiya korale. Claimant—Crown. | | | | | | |
| 8825 | Pahamunegama | Welate Arachchilage Bairala | Chena fit for paddy | 1 | 0 9 | 10 0 |
| 8826 | Do. | — | Reservation for road | 0 | 0 14 | — |
| Preliminary plan 2,805.—Kende korale. Claimant—Crown. | | | | | | |
| 8802 | Kapiriggama | Kapuralage Kirihami | Low jungle fit for paddy | 3 | 1 36 | 10 0 |
| Preliminary plan 2,806.—Kende korale. Claimant—Crown. | | | | | | |
| 8803 | Poradutugama | Naiduralage Ukkurala | Reservation along tank bund | 0 | 1 15 | — |
| 8804 | Do. | do. | Low jungle fit for paddy | 1 | 1 4 | 10 0 |
| Preliminary plan 2,835.—Kende korale. Claimant—Crown. | | | | | | |
| 8885 | Galkadawala | Ukkurala Wedaralage Kadirata of Neketunuwewa | Low jungle fit for garden | 1 | 0 26 | 10 0 |
| 8886 | Do. | — | Jungle (reservation for cart track) | 0 | 0 16 | 10 0 |
| Preliminary plan 2,874.—Kende korale. Claimant—Crown. | | | | | | |
| 8984 | Taigahawewa | R. S. N. Nallatambi Marikar | Low jungle fit for paddy | 1 | 2 15 | 11 0 |
| 8985 | Do. | S. Sini Mohamado and W. M Abdul Cader | do. | 3 | 0 27 | 11 0 |
| 8986 | Do. | — | Low jungle fit for paddy (encroachment by Nallatambi Marikar) | 0 | 1 33 | 11 0 |
| 8987 | Do. | — | Reservation for footpath | 0 | 0 12 | — |
| Preliminary plan 48.—Kende korale. Claimants—Bulankulame and Nuwarawewe families. | | | | | | |
| U 2 | Nuwarawewa (Anuradhapura) | — | Paddy field | 54 | 3 28 | 150 0 |
| V 2 | Do. | — | do. | 24 | 2 0 | 150 0 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,517, N.C. P.

විෂි 1905න් වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ මහ සෙසුකාරිස් උත්තාන්තේසේ කන්තෝරුවේදී.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1905න් වූ ඔක්තෝබර් මස 31 වෙනි දින වූ අභ්‍යන්තර ලද්දේ 11.30ට අනුරාධපුර කවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොයකාක් බේරුම්කර දෙනට යෙදෙනවා ඇත.

උතුරු මහල දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම්පලාත කොඩාසමේ පිහිටා තිබෙන ඝම්කැබලි 293.

| කො. | ගම. | ඉල්ලුම්කාරයා. | අන්දම. | මහත. අ. රු. ප. | අක්කර ගන මිල. රු. ග. |
|---|---------------------|---|--|----------------|----------------------|
| 8792 | කුඩාවිලිවැව | ඇස්. ඩබ්ලිවු. රත්නායක සහ තවත් දෙනෙකන් | විසට සුදුසු ලද කැලේ | 5 3 32 | 12 0 |
| සිතියම 2,802.—විලම්පියකෝරලේ. | | | | | |
| 8793 | අඹගහගම | සෙල්ලතේගේ කිරිහාමි | එම | 7 0 27 | 11 50 |
| 8794 | එම | — | වැකන්දට ඉතුරුකිරීමට | 0 3 23 | — |
| සිතියම 2,803.—විලම්පියකෝරලේ. | | | | | |
| 8795 | පත්වැව | සෙවරන්ගා සහ තවත් අය | ඉල්ලුම්කාරයෙක් විසින් වැවිලිකර තිබේ | 8 3 32 | 15 0 |
| 8796 | එම | — | සමඳුර සහ ගනිනා විසින් ගොවිතැන්කර තිබෙන අළුත් වත්ත | 1 3 30 | 15 0 |
| 8797 | එම | එම | වත්ත, සඳ්ද වරුදුමා, බසියා සහ තවත් අය විසින් ගොවිතැන් කර තිබේ | 2 0 0 | 15 0 |
| 8798 | එම | එම | වත්තට සුදුසු මුකලාන | 4 1 11 | 15 0 |
| 8799 | එම | එම | වැකන්දට ඉතුරුකිරීමට, මුකලාන | 1 2 13 | — |
| සිතියම 2,804.—විලම්පියකෝරලේ. | | | | | |
| 8800 | රුකඩවැව | බසිරලා වෙල්ලිදානේ සහ අජප්පාය | විසට සුදුසු ලද කැලේ | 6 3 14 | 11 0 |
| 8801 | එම | එම | එම | 4 1 36 | 11 0 |
| සිතියම 2,811.—විලම්පියකෝරලේ. | | | | | |
| 8819 | නාවක්කුලම | පින්හාමි වෙල්ලිදානේ | විසට සුදුසු කැලේ | 9 1 2 | 12 0 |
| 8820 | එම | එම | එම | 0 0 10 | 12 0 |
| සිතියම 2,812.—විලම්පියකෝරලේ. | | | | | |
| 8821 | අඹමපහේ | සිහනිරාල වෙල්ලිදානේ | වත්තට සුදුසු ගේන | 0 3 24 | 10 0 |
| 8822 | එම | — | ගේන, කරත්තපාරකට ඉතුරුකිරීමට | 0 0 15 | — |
| සිතියම 2,813.—විලම්පියකෝරලේ. | | | | | |
| 8823 | මහකිලිවැව | වත්තියාමිගේ පොතිහාමි | විසට සුදුසු කැලේ | 1 1 15 | 11 0 |
| 8824 | එම | — | කැලේ, අභිපාරට ඉතුරු කිරීමට | 0 0 26 | — |
| 8825 | පහමුනේගම | වේලාගේ ආරච්චිලගේ බසිරලා | විසට සුදුසු ගේන | 1 0 9 | 10 0 |
| 8826 | එම | — | පාරට ඉතුරුකිරීමට | 0 0 14 | — |
| සිතියම 2,805.—කැදෑකෝරලේ. | | | | | |
| 8802 | කපිරිගම | කපුරාලගේ කිරිහාමි | විසට සුදුසු ලද කැලේ | 3 1 36 | 10 0 |
| සිතියම 2,806.—කැදෑකෝරලේ. | | | | | |
| 8803 | පොරොදුගම | කපුරාලගේ උක්කුරාල | වැකන්ද දිනටම ඉතුරුකිරීමට | 0 1 15 | — |
| 8804 | එම | එම | විසට සුදුසු ලද කැලේ | 1 1 4 | 10 0 |
| සිතියම 2,835.—කැදෑකෝරලේ. | | | | | |
| 8885 | ගල්කඩවල | කෙකුඩු නුවැවේ උක්කුරාල වෙදරාල | වත්තට සුදුසු ලද කැලේ | 1 0 26 | 10 0 |
| 8886 | එම | — | කැලේ, කරත්තපාරට ඉතුරුකිරීමට | 0 0 16 | 10 0 |
| සිතියම 2,874. කැදෑකෝරලේ. | | | | | |
| 8984 | කල්ගහවැව | ආර්. ඇස්. ඇස්. නල්ලිතම් මරික්කාර් | විසට සුදුසු ලද කැලේ | 1 2 15 | 11 0 |
| 8985 | එම | ඇස්. සිනි මුහම්මද්ද සහ ඩබ්ලිවු. ඇම්. අබ්දුල්කාදර් | එම | 3 0 27 | 11 0 |
| 8986 | එම | — | එම නල්ලිතම් මරික්කාර් විසින් අල්ලාගත තිබේ | 0 1 33 | 11 0 |
| 8987 | එම | — | අභිපාරට ඉතුරුකිරීමට | 0 0 12 | — |
| සිතියම 48.—කැදෑකෝරලේ. අයිතිකම් කියත්තා.—මුලතිවුකුලමේ සහ නුවරවැවේ පවුල්. | | | | | |
| U 2 | නුවරවැව (අනුරාධපුර) | — | කුමුර | 54 3 28 | 150 0 |
| V 2 | එම | — | එම | 24 2 0 | 150 0 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරණ සර්වේයර් ජ් නරල් උත්තාන්තේසේගෙන්ද, විනිශ්චිත කොන්දේසි ගැණ වැඩිදුර තොරණ උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේසේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුගර උතුරු මහල දිසාවේ ආණ්ඩුවලෙස,
 ජී. ජේ. ජේ. පෙරේරා,
 වැඩබලන මහ සෙසුකාරිස් වම්ක.
 C 5

No. 1,518, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1905.

ON Thursday, November 2, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. |
|--|--------------|---|--|---------|-------|-----------------------|
| | | | | A. | R. P. | |
| Preliminary plan 2,797.—Kanadara korale. | | | | | | |
| Claimant—Crown. | | | | | | |
| 8785 | Hettikattiya | S. P. Sagara Panikkiya of Bandara Ratmale | Land fit for paddy | 1 | 1 7 | 10 |
| Preliminary plan 2,798.—Kanadara korale. | | | | | | |
| 8786 | Hettikattiya | — | Paddy field (encroachment by Aruma Vel-panikkiya) | 0 | 0 28 | 10 |
| 8787 | Do. | Aruma Vel-panikkiya | Low jungle fit for paddy | 0 | 3 33 | 10 |
| Preliminary plan 2,841.—Kanadara korale. | | | | | | |
| 8902 | Ganguruwewa | Badderalage Ranhami and others | Low jungle fit for paddy | 6 | 1 24 | 12 |
| 8903 | Do. | — | Jungle (reservation for cart track) | 0 | 1 35 | — |
| Preliminary plan 2,842.—Kanadara korale. | | | | | | |
| 8904 | Turukkulama | Senawiratne Banda Wedarala | Low jungle fit for paddy | 3 | 1 38 | 10 |
| 8905 | Do. | — | Reservation for bund | 0 | 2 30 | — |
| Preliminary plan 2,940.—Anuradhapura town. | | | | | | |
| 9189 | Anuradhapura | Incumbent priest of Maha Vihare known as Anunayake of the Atamasthana | Open land (for reservation as a burial ground) | 0 | 2 26 | — |
| 9190 | Do | — | Open land (for reservation in connection with the burial ground) | 0 | 0 24 | — |
| 9191 | Do. | — | do. | 0 | 0 21 | — |
| 9192 | Do. | — | do. | 0 | 0 14 | — |
| 9193 | Do. | — | do. | 0 | 1 15 | — |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,518, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින රජයේ මහ සෙක්‍රෙටාරිස් උත්තරාණයෙන් කන්දොරුවේදීය.

ආරු චේම දිසාබේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ප්‍රකාරයට විෂි 1905ක්වූ නොවැම්බර් මස 2 වෙනි දින වූ මුහුණපත්තිය උදේ 11.30ට අනුරධපුර කම්මර්ස් දි වෙස්දේසියර විකුණනට නොහොත් බේරුම්කරදෙන්නට යොදනවා ඇත.

| නො. | ගම. | ඉල්ලීම්කාරයා. | අන්දම. | අක්කර මහත. යක මිල. | | |
|-----------------------------|--------------|---|--|--------------------|------|--|
| | | | | අ. රු. ප. | රු. | |
| 8785 | හෙට්ටිකට්ටිය | බන්ඩාර රත්මලේ ඇ. පි. සහර පනිකිකියා | විසට සුදුසු ඉඩම | 1 | 1 7 | |
| විෂි 2,798.—කන්දොරුවේදී. | | | | | | |
| 8786 | එම | — | කුඹුර, ඇරුමා වෙල් පනිකිකියා විසින් ඇල්ලාහණ තිබේ | 0 | 0 28 | |
| 8787 | එම | ඇරුමා වෙල් පනිකිකියා | විසට සුදුසු ලදුකැලේ | 0 | 3 30 | |
| විෂි 2,841.—කන්දොරුවේදී. | | | | | | |
| 8902 | ගඟුරුවැව | බද්දේරලයේ රත්නාමි සහ තවත් අය | එම | 6 | 1 24 | |
| 8903 | එම | — | කැලේ, කරත්ත පාරට ඉතුරුකිරීමට | 0 | 1 35 | |
| විෂි 2,842.—කන්දොරුවේදී. | | | | | | |
| 8904 | ආරුක්කුලම | සෙනරත්න බන්ඩා වෙදරල | විසට සුදුසු ලදුකැලේ | 3 | 1 38 | |
| 8905 | එම | — | වැකකදා ඉතුරුකිරීමට | 0 | 2 30 | |
| විෂි 2,940.—අනුරධපුරේ වටුම. | | | | | | |
| 9189 | අනුරධපුරේ | මහවිහාරේ තෙරුත්තරාණයේ නොහොත් අවමසානේ අනුනායක ස්ථිර ගත නමින් ප්‍රකටවූ හෙරුත්තරාණයේ | පිටිවනිවිම, මිහිපිටිවනිකිකි මෙහ ඉතුරුකිරීමට මිහිපිටිවනිකි සම්බන්ධ ඉතුරුකිරීමට නිබන්ධ පිටිවනි කීම | 0 | 2 26 | |
| 9190 | එම | — | — | 0 | 0 24 | |
| 9191 | එම | — | එම | 0 | 0 21 | |
| 9192 | එම | — | එම | 0 | 0 14 | |
| 9193 | එම | — | එම | 0 | 1 15 | |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර් ජනරල් උත්තරාණයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුකන්වකන්සේගේ ආඥාවලස,
ජී. ඇච්. පවිලර්,
වැඩබලන මහ සෙක්‍රෙටාරිස් වම්ස.

No. 1,519, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 18, 1905.

ON Thursday, November 2, 1905, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|-------------|--------------------|--|---------|-------|------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. |
| Preliminary plan 2,981.—Kalagam korale. Claimant—Crown. | | | | | | |
| 9344 | Ittikattiya | U. Herathami | Open land recently planted and occupied by the applicant | 1 | 0 2 | 10 |
| Preliminary plan 2,983.—Kalagam korale. | | | | | | |
| 9347 | Ittikattiya | Kirihami Arachchi | Jungle fit for cocoanut | 3 | 1 0 | 12 |
| 9348 | Do. | — | Jungle (reservation along tank bund) | 0 | 1 3 | — |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,519, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ මහ සෙනෙකාරියා උත්තර කන්තෝරුවේදී.

උතුරු මහ මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තර කන්තෝරුවේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වලට පසාරයට විෂි 1905ක්වූ කොළඹ මස 2 වෙනි දින වූ බහස්පතින්ද දවල් 12ට ආනුරාධ පුරේ කවච්චියේදී වෙන්දේසිකර ප්‍රකාශනට කොටසක් බෙරුම්කරදෙනට යෙදෙනවා ඇත.

උතුරු මහ මධ්‍යම දිසාවේ නුවරකලාවිය පලාතේ කලාගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.
සිතියම 2,981.—කලාගම්කෝරලේ. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.

| කො. | ගම. | ඉල්ලීමකාරයා. | අන්දම. | අක්කර මහත. යක මිල. | | |
|----------------------------|-------------|------------------|---|--------------------|--------|--|
| | | | | අ. රු. ප. | රු. | |
| 9344 | ඉට්ටිකට්ටිය | සු. හේරත්තාමි | පිට්ටනි බිම්, ඉල්ලීමකාරයා විසින් අවශ්‍ය වැප්ලිකර බුත්තියිදිනි | 1 | 0 2 10 | |
| සිතියම 2,983.—කලාගම්කෝරලේ. | | | | | | |
| 9347 | එම | කිරිහාමි ආරච්චිල | පොලට පුදුසු කැලේ | 3 | 1 0 12 | |
| 9348 | එම | — | කැලේ, වැනන්ද දිගටම ඉතුරුකිරීමට | 0 | 1 3 — | |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථ ජනරජ උත්තර කන්තෝරුවෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තර කන්තෝරුවෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මධ්‍යම කන්තෝරුවේ ආකුටලෙස,
ජී. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙකාරියා විමස.

No. 1,520, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Tuesday, November 14, 1905, at 11.35 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|---|-------------------------|-------------------------------------|--------------------------|---------|-------|---------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. c. |
| Preliminary plan 2,688.—Eppawala korale. Claimant—Crown. | | | | | | |
| 8477 | Ihala Siyambalagas-wewa | L. B. Palugaswewa | Forest fit for garden | 2 | 1 16 | 10 0 |
| 8477½ | Do. | do. | Forest fit for paddy | 3 | 0 6 | 10 0 |
| Preliminary plan 2,692.—Willachchiya korale. | | | | | | |
| 8489 | Adamgakulama | T. A. Manuel of Periya Kunchikulama | Low jungle fit for paddy | 10 | 1 12 | 10 0 |
| Preliminary plan 2,388.—Nuwaragam korale. | | | | | | |
| 7436 | Gambirigaswewa | Kawuage Appu Naide | Jungle fit for paddy | 7 | 2 30 | 32 0 |
| Preliminary plan 2,571.—Kende korale. | | | | | | |
| 8091 | Kokatiyagollewa | Tikiralage Appurula and others | Jungle fit for cocoanut | 3 | 2 5 | 12 0 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. c. |
|------|-------------|--|--|---------|-------|------------------------------|
| | | | | A. | R. P. | |
| 8664 | Kumbukwewa | Preliminary plan 2,758.—Kende korale. | | 31 | 1 10 | 12 50 |
| | | W. G. Sirala Vel-vidane and others | High jungle fit for paddy | | | |
| 8722 | Wewelketiya | Preliminary plan 2,770.—Kende korale. | | 5 | 1 32 | 11 0 |
| | | P. V. Kadirawelate and others | Jungle fit for garden | | | |
| 8564 | Pudukkulama | Preliminary plan 2,718.—Kanadara korale. | | 0 | 3 18 | 10 0 |
| | | S. P. Banda and others | Paddy (encroachment by S. P. Banda and others, recently abandoned) | | | |
| 8348 | Elapatgama | Preliminary plan 2,652.—Kadawat korale. | | 3 | 3 12 | 10 0 |
| | | Naiduralage Kandate | Jungle fit for paddy | | | |
| 8349 | Do. | — | do. | 4 | 3 14 | 10 0 |
| 8351 | Do. | Punchirala Lekama | Paddy field (encroachment by Punchirala Lekama of Relapanawa) | 0 | 3 20 | 10 0 |
| 6163 | Muwaetagama | Preliminary plan 2,072.—Kadawat korale. | | 1 | 3 23 | 10 0 |
| | | P. W. Appurala | Low jungle fit for paddy | | | |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,520, N.C. P.

මේ 1905 අවු සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහ සෙක්කාරිස් උත්තාන්තේස් කන්දෙරුවෙහිදී.

ලතුරු මිමි දිසානේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මි 1905ක් වූ නොවැලි මස 14 වෙනි දින වූ අගනරුවා උදේ 11.35 ව අනුරාධපුරේ සවිමිට්ටියේදී වෙන්දේසිකර විකුණනට නොගොස් මිලදීගන්නා ලද්දේ වූ අතර උතුරු මිමි දිසානේ කුමරකරාම පලාතේ කුමරුගේ පලාත කොමිස්නර් විසින් මිලදීගත් මි 12 අ.

| නො. | ගම. | ඉල්ලුම්කරු. | අන්දම. | මහත. අ. රු. ප. | අක්කර ගස මිල. රු. ග. |
|-------|------------------|--|---------------------|----------------|----------------------|
| 8477 | ඉහලසියලියාගස්වැව | ඇල්. ඩී. පමණස්වැවේ | මුහුණත වත්තට සුදුසු | 2 1 16 | 10 0 |
| 8477½ | එම | එම | විවිධ සුදුසු මුහුණත | 3 0 6 | 10 0 |
| 8489 | අබේපාකුලම | සිතියම 2,693.—විලිවිලිකෝරලේ. පරිසරය විකුලමේ වී. ඒ. මනුමල් | | 10 1 12 | 10 0 |
| 7426 | ගම්බරිගස්වැව | සිතියම 2,388.—කුමරුගේ කෝරලේ. ස වුවාගේ අප්ප නයිදේ | | 7 2 30 | 32 0 |
| 8091 | කොසවිගොල්ලුව | සිතියම 2,571.—කැදුකෝරලේ. විකිරුගේ අප්පුරු සහ තවත් අය | | 3 2 5 | 12 0 |
| 8664 | කුමුක්කුවැව | සිතියම 2,758.—කැදුකෝරලේ. බණ්ඩාර්. ජී. සිරාල වෙල් | | 31 1 10 | 12 50 |
| 8722 | මේවැල්කැව | සිතියම 2,770.—කැදුකෝරලේ. පී. ඩී. කදිරවෙලාගේ සහ තවත් අය | | 5 1 32 | 11 0 |
| 8564 | පුදුක්කුලම | සිතියම 2,718.—කනදරුකෝරලේ. ඇල්. පී. බන්ඩා සහ තවත් අය | | 0 3 18 | 10 0 |
| 8348 | ඇලපත්තම | සිතියම 2,652.—කබවත්තේ කෝරලේ. නයිදරුගේ කන්දගේ | | 3 3 12 | 10 0 |
| 8349 | එම | — | එම | 4 3 14 | 10 0 |
| 8351 | එම | පුනර්වර්ග ලේකම් කුමුරු, රුලපනාවේ පුංචි රුල ලේකම් විසින් අල්ලාගත හිමි | | 0 3 20 | 10 0 |
| 6163 | මුවදැවගම | සිතියම 2,072.—කබවත්තේ කෝරලේ. පී. බණ්ඩාර්. අප්පුරු | | 1 3 23 | 10 0 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සඳහා ඒජන්ත උත්තාන්තේස්ගෙන්, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර තොරතුරු උතුරු මිමි දිසානේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේස්ගෙන් ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මහත්මයාණන්ගේ අභ්‍යවලය,
ඒ. ඇම්. පෙරේරා,
වැඩබලන මහ සෙක්කාරිස් වම්හ.

No. 1,521, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Thursday, November 16, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Hurulu palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,738.—Matumbuwa korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|---------------|--------------------|----------------------|---------|-------|-------------|
| | | | | A. | R. P. | per Acre. |
| 8624 | Telhawadiyawa | Lekamage Welate | Forest fit for paddy | 3 | 2 15 | 20 |
| 8625 | Do. | do. | do. | 6 | 2 32 | 20 |
| Preliminary plan 2,883.—Kunjuttu korale. | | | | | | |
| 9042 | Nikawawa | Kapuwage Puspa | Chena fit for paddy | 1 | 2 0 | 10 |
| 9044 | Do. | Kumarage Kadira | do. | 2 | 1 34 | 10 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,521, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බ් 27 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උන්කාන්සේගේ කන්කෝරුවේදී.

උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ප්‍රකාරයට විෂි 1905ක්වූ කොටුම්බු මස 16 වෙනි දින වූ බ්‍රිතාන්‍යයන්ගේ උදේ 11.30ට අනුරාධපුර කම් මෙරියේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් බේරුම්කරගෙනට ගෙදෙනවා ඇත.

උතුරු මහල දිසාවේ නුවරකලාපීය පලාතේ හුරුවප්පාන කොට්ඨාසයේ පිහිටා තිබෙන විෂිකොටු 4ක්.
සිතියම 2,738—මාට්ටුවාකෝරලේ. අසිතියම නිකුත්තා—ආණ්ඩුව.

| නො. | ගම. | ඉල්ලීමකාරයා. | අන්දම. | අක්කර | |
|--------------------------------|------------|----------------|---------------------|-----------|------|
| | | | | ආ. රු. ප. | රු. |
| 8624 | කෙල්ලවිකාව | ලේකමගේ මේලාගේ | විශ්ව සුදුසු මුකලාන | 3 | 2 15 |
| 8625 | එම | එම | එම | 6 | 2 32 |
| සිතියම 2,883.—කුන්ටුවිටුකෝරලේ. | | | | | |
| 9042 | නිකවුව | කපුවාගේ පුස්පා | විශ්ව සුදුසු ගේන | 1 | 2 0 |
| 9044 | එම | කුමාරගේ කදිරා | එම | 2 | 1 34 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේස්ට් ජනරල් උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර උතුරු මහල දිසාවේ ආණ්ඩුවේ,
ජී. ආම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙවිතුමා.

No. 1,522, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Thursday, November 16, 1905, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-four allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,287.—Kanadara korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|------------|---|--------------------------|---------|-------|-------------|
| | | | | A. | R. P. | per Acre. |
| 3808 | Rampatwila | — | Low forest fit for paddy | 5 | 0 34 | 10 0 |
| 3811 | Do. | — | Open land fit for paddy | 0 | 0 8 | 10 0 |
| M 124 | Do. | — | do. | 0 | 0 28 | 10 0 |
| N 124 | Do. | — | do. | 0 | 0 23 | 10 0 |
| 3812 | Do. | — | do. | 0 | 0 6 | 10 0 |
| 3813 | Do. | — | do. | 0 | 2 0 | 10 0 |
| 3814 | Do. | — | do. | 0 | 0 4 | 10 0 |
| 3815 | Do. | — | Low forest fit for paddy | 5 | 0 31 | 10 0 |
| 3816 | Do. | — | do. | 5 | 0 0 | 10 0 |
| 3820 | Do. | — | do. | 4 | 0 0 | 10 0 |
| 3821 | Do. | — | do. | 3 | 1 3 | 10 0 |
| 3822 | Do. | — | do. | 3 | 0 2 | 10 0 |
| 3823 | Do. | — | do. | 4 | 3 36 | 10 0 |
| 3824 | Do. | — | do. | 5 | 0 26 | 10 0 |
| 3825 | Do. | — | do. | 0 | 2 17 | 10 0 |
| Q 124 | do. | — | Open land fit for paddy | 0 | 0 18 | 10 0 |
| Preliminary plan 2,359.—Kanadara korale. | | | | | | |
| 7321 | Rampatwila | Appuralage Panchirala and another of Rotapokuna | Low forest fit for paddy | 4 | 2 18 | 10 0 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. c. |
|-------|------------------|--|---------------------|---------|-------|---------------------------------|
| | | | | A. | R. P. | |
| 6041 | Relapanawa | Preliminary plan 2,038.—Kanadara korale. K. Kapurula and Kanadate | Land fit for paddy | 1 | 1 16 | 10 50 |
| 7641 | Kaipitiyawa | Preliminary plan 2,459.—Kanadara korale. O. L. N. Tambi Lebbe and another | Chena fit for paddy | 2 | 2 34 | 10 0 |
| 7678 | Kahalagahawewa | Preliminary plan 2,476.—Kende korale. Wanasinghe Ukkurala Vel-vidane and others of Pahiwalayagama | Land fit for paddy | 6 | 2 25 | 11 50 |
| 7690 | Pihimbiyagollewa | Preliminary plan 2,480.—Kende korale. — | Land fit for paddy | 1 | 0 35 | 10 0 |
| 5333 | Tammannawa | Preliminary plan 1,792.—Nuwaragam korale. G. Akolis Appu | Land fit for paddy | 6 | 3 21½ | 15 0 |
| 5333½ | Do. | W. S. Chundrampulle | do. | 12 | 1 12 | 15 0 |
| 5333¾ | Do. | do. | do. | 7 | 1 14 | 15 0 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,522, N.C. P.

විෂි 1905 ජූලි 27 වන දින කොළඹ මහ සෙනසුනායක උත්තරායයන්ගේ කන්තෝරුවේදී.

රජයේ භූමි දිනාලි පත්‍රපිටි පිළිබඳව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි. ඒවායේ සියලුම භූමි ප්‍රකාශන පත්‍රපිටි 1905 ජූලි 16 වන දින මුද්‍රණය කළ අතර ඒවායේ සියලුම භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.

රජයේ භූමි දිනාලි පත්‍රපිටි පිළිබඳව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි. ඒවායේ සියලුම භූමි ප්‍රකාශන පත්‍රපිටි 1905 ජූලි 16 වන දින මුද්‍රණය කළ අතර ඒවායේ සියලුම භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.

| කො. | ගම. | ඉල්ලුම්කාරයා. | අන්දම. | මහත, අ. රු. ප. | අක්කර රු. ග. |
|-------|----------------|--|--------------------------|----------------|--------------|
| 3808 | රම්පත්පිල | — | විවිධ සුදුසු ලද මුසලාන | 5 0 34 | 10 0 |
| 3811 | එම | — | විවිධ සුදුසු පිටිවනි බිම | 0 0 8 | 10 0 |
| M124 | එම | — | එම | 0 0 28 | 10 0 |
| N124 | එම | — | එම | 0 0 23 | 10 0 |
| 3812 | එම | — | එම | 0 0 6 | 10 0 |
| 3813 | එම | — | එම | 0 2 0 | 10 0 |
| 3814 | එම | — | එම | 0 0 4 | 10 0 |
| 3815 | එම | — | විවිධ සුදුසු ලද මුසලාන | 5 0 31 | 10 0 |
| 3816 | එම | — | එම | 5 0 0 | 10 0 |
| 3820 | එම | — | එම | 4 0 0 | 10 0 |
| 3821 | එම | — | එම | 2 1 3 | 10 0 |
| 3822 | එම | — | එම | 3 0 2 | 10 0 |
| 3823 | එම | — | එම | 4 3 36 | 10 0 |
| 3824 | එම | — | එම | 5 0 26 | 10 0 |
| 3825 | එම | — | එම | 0 2 17 | 10 0 |
| Q 124 | එම | — | විවිධ සුදුසු පිටිවනි බිම | 0 0 18 | 10 0 |
| 7321 | රම්පත්පිල | සිතියම 2,359.—කහදරුකෝරලේ. රෝට්ටොකුණේ අප්පුරුගේ පුර. වි විවිධ සුදුසු ලද මුසලාන සහ ගවන් අංශක් ලාන | එම | 4 2 18 | 10 0 |
| 6041 | රුලපනාව | සිතියම 2,038.—කහදරුකෝරලේ. කේ. කපුරුග සහ කන්දානේ | විවිධ සුදුසු ඉඩම | 1 1 16 | 10 50 |
| 7641 | කපිපිටියාව | සිතියම 2,459.—කහදරුකෝරලේ. මී. ඇල්. තම්බරාච්චි සහ ගවන් අංශක් | විවිධ සුදුසු ඉහත | 2 2 34 | 10 0 |
| 7678 | කහලගහවැව | සිතියම 2,476.—කහදරුකෝරලේ. විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි වෙළඳිදුන් සහ ගවන් අංශ | විවිධ සුදුසු ඉඩම | 6 2 25 | 11 50 |
| 7690 | පිහිම්බියාගලුව | සිතියම 2,480.—කහදරුකෝරලේ. — | විවිධ සුදුසු ඉඩම | 1 0 35 | 10 0 |
| 5333 | කම්මානවැව | සිතියම 1,792.—නුවරඑළිය කෝරලේ. ඊ. අංකල්ලිය අප්පු | විවිධ සුදුසු ඉඩම | 6 3 21½ | 15 0 |
| 5333½ | එම | බබ්ලි. ඇල්. වර ප්‍රමිතල්ලේ | එම | 12 1 12 | 15 0 |
| 5333¾ | එම | එම | එම | 7 1 14 | 15 0 |

ඉඩම් ග. මි. වැඩිදුර කාරණා සර්වේචාර් පනතට අනුව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.

රජයේ භූමි දිනාලි පත්‍රපිටි පිළිබඳව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.
රජයේ භූමි දිනාලි පත්‍රපිටි පිළිබඳව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.
රජයේ භූමි දිනාලි පත්‍රපිටි පිළිබඳව විවිධ වර්ගයේ භූමි ප්‍රකාශන පත්‍රපිටි 120 ක් දක්වා ප්‍රකාශයක් කෙරුණි.

No. 1,523, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Thursday, November 16, 1905, at 11.40 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,640.—Kalagam korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|---|--------------|--------------------|--|---------|-------|-------------|
| | | | | A. | R. P. | per Acre. |
| | | | | | | Rs. |
| 8300 | Periyakulama | Ranhami | Forest fit for paddy | 2 | 3 16 | 15 |
| Preliminary plan 2,901.—Kiralowa korale. Claimant—Crown. | | | | | | |
| 9091 | Miwewa | — | Garden (encroachment by M. S. Abdul Cader) | 0 | 0 14 | 10 |
| Preliminary plan 2,843.—Unduruwa korale. Claimant—Crown. | | | | | | |
| 8908 | Hammillewa | — | Low jung'e fit for paddy | 1 | 0 13 | 10 |
| Claimant—Crown and Kirala Sahakaraya. | | | | | | |
| 8909 | Hammillewa | — | Garden | 1 | 0 28 | 15 |
| Claimant—Crown. | | | | | | |
| 8910 | Hammillewa | — | Low jungle fit for paddy and cocoanut | 0 | 2 24 | 10 |

Further information respecting these lands may be obtained from the Suryevor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,523, N.C. P.

වම් 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහ සෙක්‍රෙටාරිස් උත්තරාණයෙන් සන්නේරුවෙහිදී.

ආදාම මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නේරුවේ ආණ්ඩුවේ නියෝගවලට පකාරයට වම් 1905ක්වූ නොවැලිබු මස 16 වෙනි දින වූ බහස්පතින්දා උදේ 11.40 ට අනුගමනය කළ යුතුය. එහිදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරුන්ට යෙදෙනවා ඇත.

උතුරු මධ්‍යම දිසාවේ නුවරකලාවිත පලාතේ කලාගම්පලාත කොඩාසාය පිහිටා තිබෙන හිම කැබලි 5ක්.

සිතියම 2,640.—කලාගම්කෝරළේ. අයිතියම කිසිවක්—ආණ්ඩුව.

| නො. | තම. | ඉල්ලුම්කරයා. | අන්දම. | අන්කර | | |
|---|-----------|--------------|---|-----------|---------|----|
| | | | | මහන. | යක මිල. | |
| | | | | අ. රු. ප. | රු. | |
| 8300 | පෙරියකුලම | රන්හාමි | විශ්ව පුදුසු මූලාශ්‍ර | 2 | 3 16 | 15 |
| සිතියම 2,901.—කිරලවකෝරළේ. | | | | | | |
| 9091 | මිවැව | — | වත්ත, ඇම්. ඇස්. අඹිදුල්කාදර් විසින් අල්ලාගත නියමි | 0 | 0 14 | 10 |
| සිතියම 2,843.—උදුරුවකෝරළේ. | | | | | | |
| 8908 | හම්බිලුව | — | විශ්ව පුදුසු ලදකැලේ | 1 | 0 13 | 10 |
| අයිතියම කිසිවක්—ආණ්ඩුව සහ නිරල සහකාරයා. | | | | | | |
| 8909 | එම | — | වත්ත | 1 | 0 28 | 15 |
| අයිතියම කිසිවක්—ආණ්ඩුව. | | | | | | |
| 8910 | එම | — | විශ්ව සහ පොලොව පුදුසු ලදකැලේ | 0 | 2 24 | 10 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්‍ර් පකාරයේ උත්තරාණයෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මධ්‍යම කොටසේ ආණ්ඩුවල ස,
ඒ. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙක්‍රෙටාරිස් වම්හ.

No. 1,524, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Tuesday, November 21, 1905, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,132.—Kende korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|-------------------------------------|------------------|--------------------|--------------------|---------|-------|-------------|
| | | | | A. | R. P. | per Acre. |
| | | | | | | Rs. c. |
| 6391 | Tammanna-elawaka | — | Land fit for paddy | 3 | 1 10 | 10 0 |
| Preliminary plan 570.—Kende korale. | | | | | | |
| 2068 | Oyagama | Slema Kanakapulle | Land fit for paddy | 6 | 1 23 | 10 0 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|-------|--------------------|--|--------------------|---------|-------|---------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. c. |
| 6388 | Kelediwulwewa | Preliminary plan 2,131.—Eppawala korale. | | | | |
| | | Dewarakhite Unnanse of Nalladichiye Vihare | Land fit for paddy | 18 | 2 38 | 15 0 |
| 6446 | Pahalawewa | Preliminary plan 2,142.—Kadawat korale. | | | | |
| | | U. Kandate Badderale of Kidagalegama | Land fit for paddy | 1 | 0 29 | 10 0 |
| 6449 | Nellugollekada | Preliminary plan 2,143.—Kadawat korale. | | | | |
| | | N. Sirala of Sippewa | Land fit for paddy | 2 | 2 30 | 10 0 |
| 404 | Pahalahammillewa | Preliminary plan 148.—Maminiya korale. | | | | |
| | | L. Sirala Vel-vidane | Land fit for paddy | 0 | 2 5 | 10 0 |
| 7605 | Sirikkulama | Preliminary plan 2,443.—Eppawala korale. | | | | |
| | | B. Kiriduraya and others | Land fit for paddy | 5 | 3 22 | 12 0 |
| 7614 | Nelugollekada | Preliminary plan 2,445.—Kadawat korale. | | | | |
| | | K. Sinna Naide of Tammanewa | Land fit for paddy | 7 | 2 5 | 12 50 |
| 7615 | Helambewa | Preliminary plan 2,446.—Kadawat korale. | | | | |
| | | S. Kapuwa Naide and others | Land fit for paddy | 5 | 3 28 | 10 0 |
| 7609 | Ihalatammanewa | Preliminary plan 2,444.—Kadawat korale. | | | | |
| | | K. Pina Hangiliya | Land fit for paddy | 8 | 0 26 | 11 50 |
| 7617 | Mahadiwulwewa | Preliminary plan 2,447.—Kadawat korale. | | | | |
| | | Pinhami and Gamarachchirala Vel-vidane | Land fit for paddy | 13 | 0 0 | 12 0 |
| 1772 | Dunupotagama | Preliminary plan 491.—Willachchiya korale. | | | | |
| | | Appuhami Vel-vidane | Land fit for paddy | 3 | 0 18 | 10 0 |
| 1691 | Nammadamadu | Preliminary plan 443.—Willachchiya korale. | | | | |
| | | Anthony Parisari and others | Land fit for paddy | 3 | 1 8 | 10 0 |
| 2184½ | Kuttikulama | Preliminary plan 645.—Ulagalla korale. | | | | |
| | | Singa Veda and others | Land fit for paddy | 2 | 3 2 | 10 0 |
| 6964 | Kelekarambewa | Preliminary plan 2,245.—Kalagam korale. | | | | |
| | | Kirihami Vel-vidane and others | Land fit for paddy | 3 | 3 32 | 30 0 |
| 6966 | Do. | do. | do. | 2 | 3 4 | 30 0 |
| 7340 | Kadiragama | Preliminary plan 2,365.—Maminiya korale. | | | | |
| | | Wannakurala | Land fit for paddy | 3 | 1 38 | 10 0 |
| 7341 | Pannikkilagama | S. Tikiri Appu and another | do. | 3 | 2 17 | 10 0 |
| 7899 | Asirikkulama | Preliminary plan 2,509.—Nuwaragam korale. | | | | |
| | | Assen Pillai | Land fit for paddy | 1 | 3 24 | 10 0 |
| 7911 | Ihalakumbukgollewa | Preliminary plan 2,514.—Kalpe korale. | | | | |
| | | M. K. Lebbe Kanni | Land fit for paddy | 1 | 0 10 | 10 0 |
| 8070 | Mahadiwulwewa | Preliminary plan 2,567.—Matumbuwa korale. | | | | |
| | | B. Lensuwa | Land fit for paddy | 0 | 2 36 | 10 0 |
| 8075 | Do. | Kiriya Velpediya | do. | 10 | 0 6 | 10 0 |
| 8758 | Mutugalla | Preliminary plan 2,783.—Egoda pattu in Tamankaduwa district. | | | | |
| | | Pattiniyar Sellappu | Land fit for paddy | 7 | 3 18 | 10 0 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,524, N.C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේශ් කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ පිහිටි මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ නොවැම්බර් මස 21 වෙනි දිනවූ අභ්‍යන්තර දැවල් 12½ අනුරාධපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් බේරුම්කර දෙවට යෙදෙනවා ඇත.

උතුරු මහල දිසාවේ පිහිටා තිබෙන බිම්කැබලි 23ක්.

සිතියම 2,132. කැඳැණුණේ. අයිතිකම කියවනා—ආණ්ඩුව.

| නො. | නම. | ඉල්ලුම්කාරයා. | අන්දම. | මහත. | අක්කර |
|------|---------------|--|----------------|-----------|---------|
| | | | | අ. රු. ප. | ගන මිල. |
| 6391 | කම්මන්තා ඇලවක | — | මහට සුදුසු ඉඩම | 3 1 10 | 10 0 |
| 2068 | මනාමම | සිතියම 570.—කැඳැණුණේ. සෙලේමා කනකපුල්ලේ | එම | 6 1 23 | 10 0 |
| 6388 | කැලේදිවුල්වැව | සිතියම 2,131.—එජ්ජාචේලකෝරලේ. හල්ලුවිම මහාචාර්ය දේවරක්ෂිත උත්තාන්තේ | එම | 18 2 38 | 15 0 |

| නො. | ගම. | ඉඩම්කාරයා. | අයදුම්. | ඉහත. අ. රු. ප. | අත්කර ගත හැකි. රු. ග. |
|-------|---------------------|--|--------------|----------------|-----------------------|
| 6446 | පාලමුව | සිතියම 2,142.—කඩවත්තෝරලේ. කිඩිගලේගම යු. කන්දගේ බද්ද දේරල | විවෙසුසු ඉඩම | 1 0 29 | 10 0 |
| 6449 | කෙළවැව | සිතියම 2,143.—කඩවත්තෝරලේ. සිතියම 148.—මාණිකාකෝරලේ. | එම | 2 2 30 | 10 0 |
| 404 | පාලමුව | ඇ. සිරුරු පොල්දොඬු සිතියම 2,443.—එරිතාදේලකෝරලේ. | එම | 0 2 5 | 10 0 |
| 7605 | සිරිකිඳුලම | බී. කිරිදුරගා සහ තවත් අය සිතියම 2,445.—කඩවත්තෝරලේ. | එම | 5 3 22 | 12 0 |
| 7614 | කෙළවැව | තමමන්තොළු කේ. සිත්තනසිඳ්ද සිතියම 2,446.—කඩවත්තෝරලේ. | එම | 7 2 5 | 12 50 |
| 7615 | කැලවැව | ඇ. කේ. කපුටානසිඳ්ද සහ තවත් අය | එම | 5 3 28 | 10 0 |
| 7609 | ඉහලකම්මැන්නොට | සිතියම 2,444.—කඩවත්තෝරලේ. කේ. පිනා පත්තිලියා | එම | 8 0 26 | 11 50 |
| 7617 | කෙළවැව | සිතියම 2,447.—කඩවත්තෝරලේ. එත්තම සහ අය පිරිසුරු වෙල් විදුකේ | එම | 13 0 0 | 12 0 |
| 1772 | දුටුපොතගම | සිතියම 491.—විලිවිතෝරලේ. දේසනම් වෙල්විදුකේ | එම | 3 0 18 | 10 0 |
| 1691 | කම්බවඩුම | සිතියම 443.—වලවිතෝරලේ. අත්තෝන පරිතාපි සහ තවත් අය | එම | 3 1 8 | 10 0 |
| 2184½ | කුට්ටිකුලම | සිතියම 645.—ඉහලලොකෝරලේ. සිත්තා වෙද සහ තවත් අය | එම | 2 3 2 | 10 0 |
| 6964 | ක. ලැකරම්මුව | සිතියම 2,245.—කලාගම්කෝරලේ. කිරිතාම වෙල්විදුකේ සහ තවත් අය | එම | 3 3 32 | 30 0 |
| 6966 | එම | එම | එම | 2 3 4 | 30 0 |
| 7340 | කද්දුරගම | සිතියම 2,365.—මාණිකාකෝරලේ. වත්තකුරුල | එම | 3 1 38 | 10 0 |
| 7341 | පතික්කිලගම | ඇ. පිකිරිදේසු සහ තවත් අය සිතියම 2,509.—ගුච්චගම්කෝරලේ. | එම | 3 2 17 | 10 0 |
| 7899 | අසිරිකිඳුලම | අසත්පිල්ල සිතියම 2,514.—කපුටේකෝරලේ. | එම | 1 3 24 | 10 0 |
| 7911 | ඉහලදඹුක්කෝලේ ලැව | ඇ. කේ. ලොම්මිකානි සිතියම 2,567.—වැව්විතෝරලේ. | එම | 1 0 10 | 10 0 |
| 8070 | කෝවුල්ව ව | බී. ලේකුසා කිරිතා පොල්දේසියා | එම | 0 2 36 | 10 0 |
| 8075 | එම | සිතියම 2,783.—ගමන්කඩපලාගේ එකොඩිපත්තුව. පතික්කිකාර් සෙල්ලප්පා | එම | 10 0 6 | 10 0 |
| 8758 | බුගලේල | විවෙසුසු ඉඩම | එම | 7 3 18 | 10 0 |

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා ප්‍රධාන උත්තරාධිපතිවරයාගේ කාර්යාලයට, මිනිස්මි කොන්දේසි ගැන වැඩිදුර තොරතුරු ලබාදීම සඳහා මෙම අත්පිටි පිටපත උත්තරාධිපතිවරයාගේ දුරකතන පුස්තකය.

ගැහැර උතුමානන්තස්සේගේ අඤ්චලෙස,
ඒ. ඇම්. පෙරේරා,
වැඩබලගා පිහිටි සකකාර්ය වර්ගය.

No. 1,525, N.C. P. Colonial Secretary's Office, Colombo, September 27, 1905.

ON Tuesday, November 21, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Kalagam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,348.—Kalagam korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|---|---------------|--------------------|---|---------|-------|------------------|
| | | | | A. | R. P. | per Acre. Rs. |
| 7287 | Malawa | — | Jungle fit for garden | 3 | 2 12 | 50 |
| 7291 | Do. | G. G. Nonis Appu | do. | 2 | 2 3 | 50 |
| Preliminary plan 1,115.—Kalagam korale. | | | | | | |
| 3124 | Kelekarambawa | — | Stony ground waste land | 3 | 2 5 | 10 |
| 3134 | Do. | — | Chena fit for paddy | 6 | 3 8 | 20 |
| 3142 | Do. | — | Rocky waste land | 1 | 1 37 | 10 |
| 3148 | Do. | — | Forest fit for paddy | 0 | 3 21 | 20 |
| 3156 | Do. | — | Rocky waste land | 5 | 0 5 | 15 |
| 3158 | Do. | — | Rocky, but fit for plantain and cocoanut | 4 | 1 10 | 15 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|------|------------------|--------------------|-------------------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| 3178 | Karunuwegama | — | Jungle fit for cocoanut | 7 | 0 0 | 10 |
| 3182 | Do. | — | do. | 7 | 2 26 | 10 |
| 3188 | Do. | — | Jungle fit for paddy | 4 | 3 16 | 20 |
| 3189 | Do. | — | Jungle fit for cocoanut | 3 | 2 1 | 10 |
| 3214 | Alahapperumagama | — | do. | 9 | 2 12 | 10 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,525, N. C. P.

වම් 1905 ක්වු සැප්තැම්බ් මස 27 වෙනි දින කොළඹ මහ සෙනුකාරීස් උත්තාන්තේගන් කන්තෝරුවේදී.

උතුරු මිහිම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහකරු ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905 ක්වු නොවැම්බ මස 21 වෙනි දින වූ අභ්‍යන්තර උද් 11:30 ව අනුරාධපුර කවිවේරියේදී වෙන්දේසිකර වි තුනක්ව නොමොත් බේරුක්කරදෙන්නට අයදනවා ඇත.

උතුරු මිහිම දිසාවේ නුවරකලාවත පලාතේ කලාගම්පලාත කොමසාරිස් වහිට, තිබෙන බිම්කැබ්ලි 13 ක්.

සිතියම 2,348.—තලාගම්තෝරලේ. අයිතියම කියන්නා.—ආණ්ඩුව.

| නො. | ගම. | ඉල්ලුම්කරු. | අන්දම. | අක්කර | |
|----------------------------|---------------|--------------------|---------------------------------------|-------|---------|
| | | | | මහත. | රු. |
| 7287 | මලව | — | වත්තට සුදුසු කැලේ | 3 | 2 12 50 |
| 7291 | එම | එ. ජේ. තෝතිස්අප්පු | එම | 2 | 2 3 50 |
| සිතියම 1,115.—කලාගම්තෝරලේ. | | | | | |
| 3124 | කලාකරම්බාව | — | ගල් සහිත පොලව මුඩු බිම | 3 | 2 5 10 |
| 3134 | එම | — | විෂට සුදුසු සේන | 6 | 3 8 20 |
| 3142 | එම | — | පළිත සහිත මුඩු බිම | 1 | 1 37 10 |
| 3148 | එම | — | විෂට සුදුසු මුකලාන | 0 | 3 21 20 |
| 3156 | එම | — | පළිත සහිත මුඩු බිම | 5 | 0 5 15 |
| 3158 | එම | — | පළිත සහිතය, නුමුත් පොල් කොසල්දලට හොඳය | 4 | 1 10 15 |
| 3178 | කදුරුවැගම | — | පොලට සුදුසු කැලේ | 7 | 0 0 10 |
| 3182 | එම | — | එම | 7 | 2 26 10 |
| 3188 | එම | — | විෂට සුදුසු කැලේ | 4 | 3 16 20 |
| 3189 | එම | — | පොල්වලට සුදුසු කැලේ | 3 | 2 1 10 |
| 3214 | අලකප්පෙරුවැගම | — | එම | 9 | 2 12 10 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරාල් උත්තාන්තේගන්ද, විකිනියම් කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මිහිම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේගන්ද දැනගන්නට පුළුවන.

තරුකර උතුමානන්තේගන්ගේ ආඥාවලට,

ජී. ඇම්. ෆව්ලර්,
Acting Colonial Secretary.

No. 1,526, N. C. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1905.

ON Thursday, November 23, 1905, at 11.45 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,860.—Kende korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. | | Upset Price |
|--|-----------------|---------------------|---------------------------|---------|------|-------------|
| | | | | A. | R. | per Acre. |
| 8943 | Kokatiyagollewa | Kawuralage Welate | Low jungle fit for garden | 1 | 2 34 | 10 |
| Preliminary plan 2,864.—Kende korale. | | | | | | |
| 8956 | Kallanchiya | K. V. Punchirala | Low jungle fit for paddy | 1 | 1 0 | 10 |
| Preliminary plan 2,790.—Kanadara korale. | | | | | | |
| 8772 | Katukeliyawa | Pana Ismail Matisan | Low jungle fit for paddy | 3 | 3 24 | 10 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,526, N.C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දින කොළඹ මහ කෙටුකාරිස් උත්තාත්සවයේ කන්දෝරුවේදී.

උතුරු මිහිම දිසාවේ ආණ්ඩු විජයන්ත උත්තාත්සව විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධ්‍යා දින ආණ්ඩුවේ නියෝගවලට අනුව වර්ෂ 1905 වූ නොවැම්බර් මස 23 වෙනි දින වූ මුහුණතක්ද උදේ 11.45ට අනුරාධපුරේ කවිමේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ගොනෙක් කේරුමකරණයට යොදා ගැනීමට උතුරු මිහිම දිසාවේ නුවරකලාප පලාතේ නුවරකම්පලාග කොමිෂනරියේ පිහිටා තිබෙන බිම්කැපවලින්.

සියලුම 2,860. අයිතියම කිසිවක්—ආණ්ඩුව.

| නො. | ගම. | ඉල්ලුම්කාරයා. | අන්දම. | අක්කර මහත. සකම්ප. අ. රු. ප. රු. |
|------|---------------|---|----------------------|---------------------------------|
| 8943 | කොකපියගොල්ලුව | කවුරුලගේ මේලානන් | වන්තට සුදුසු ලද කැලේ | 1 2 34 10 |
| 8956 | කල්ලන්විහ | සිතියම 2,864.—කැදැකෝරලේ. කේ. බී. සුභවරුල | එම | 1 1 0 10 |
| 8772 | කවුකැලියාව | සිතියම 2,790.—කහදරණකෝරලේ. පාසා. ඉසමාසිල් මහීසන් | එම | 3 3 24 10 |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර් පවරුල් උත්තාත්සවයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මිහිම දිසාවේ විජයන්ත උත්තාත්සවයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතත්සවයේ ආඥාවලට,
ඒ. ඇම්. පෙරේරා,
වැඩබලන මහ කෙටුකාරිස් විමස.

No. 1,527, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1905.

ON Tuesday, November 7, 1905, at 11.30 o'clock A.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 2,820.—Kende korale.
Claimant—Crown.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. c. |
|------|------------------|--|-----------------------------------|------------------|------------------------------|
| 8835 | Nekatumuwewa | Kapuruhami | Low jungle fit for paddy | 1 0 0 | 10 0 |
| 8958 | Kudapuhudiwala | K. V. Ukkurala and another | Low jungle fit for paddy | 2 0 10 | 10 0 |
| 8959 | Do. | — | Jungle (reservation along road) | 0 0 38 | — |
| 9117 | Pihimbiyagollewa | Kadiratege Kapurula | High jungle fit for paddy | 0 2 20 | 12 0 |
| 9118 | Do. | do. | High jungle (reservation for oya) | 0 0 38 | — |
| 9119 | Do. | do. | Paddy (encroachment by applicant) | 0 2 4 | 12 0 |
| 9120 | Do. | do. | Jungle (reservation for road) | 0 0 24 | — |
| 9121 | Do. | do. | High jungle fit for paddy | 4 2 5 | 12 0 |
| 8934 | Ellewewa | Kawanna Mastan Bai of Rampatwila | Low jungle fit for paddy | 5 0 0 | 12 0 |
| 8935 | Do. | — | Jungle (reservation for ela) | 0 2 28 | — |
| 9072 | Medawewa | S. P. Banda | Low jungle fit for paddy | 3 2 16 | 10 0 |
| 9031 | Mahadiwulwewa | S. M. Wannihami Appuhami, Registrar | Low jungle fit for paddy | 2 2 6 | 11 50 |
| 9032 | Do. | — | Jungle (reservation along road) | 0 0 26 | — |
| 9033 | Gurukandegama | Kapuruhami Vel-vidane | Low jungle fit for paddy | 4 2 4 | 11 50 |
| 9034 | Do. | Kapuruhami Vel-vidane and S. Punchirala | do. | 13 0 31 | 11 50 |
| 9073 | Bogaswewa | Lekamage Sellawannihami and Wannakurula Lekama | Scrub fit for paddy | 1 2 26 | 10 0 |

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. c. |
|---|-------------|---|------------------------------------|---------------------|------------------------------------|
| Preliminary plan 2,897.—Kadawat korale. | | | | | |
| 9075 | Gallelegama | Kiriya Anumetiyaige | Low jungle fit for paddy | 2 2 7 | 11 50 |
| 9076 | Do. | do. | Footpath and reservation along it | 0 0 11 | — |
| 9077 | Do. | Appunaidege Puncha and Naida Hangiliya | Jungle fit for paddy | 6 1 24 | 11 0 |
| 9078 | Do. | do. | Footpath and reservation along it | 0 1 6 | — |
| Preliminary plan 2,810.—Wilachchiya korale. | | | | | |
| 9079 | Unagaswewa | Kapuralage Sirala, W. Bajurala, W. Kadirawelate, and Naiduralagammarala | Chena fit for paddy | 5 1 0 | 10 0 |
| 9080 | Do. | Tikiralage Panchirala | do. | 4 3 6 | 10 0 |
| 9081 | Do. | Wannihami Vel-vidane | do. | 10 3 4 | 10 0 |
| 8810 | Galewewa | Badderala | Low jungle fit for paddy | 3 3 14 | 10 0 |
| 8811 | Do. | — | Chena (reservation along road) | 0 1 4 | — |
| 8812 | Diwulwewa | Welate, Vel-vidane | Low jungle fit for paddy | 2 3 24 | 10 0 |
| 8813 | Do. | Kirihami | do. | 1 0 38 | 10 0 |
| 8814 | Do. | Welate Vel-vidane and Kaluhamy | do. | 4 2 36 | 10 0 |
| 8815 | Do. | Nambirala, ex-Vel-vidane | do. | 1 0 0 | 10 0 |
| 8816 | Galewewa | Jayaturalagammarala | do. | 1 2 6 | 10 0 |
| 8817 | Do. | do. | do. | 0 0 33 | 10 0 |
| 8818 | Do. | — | Chena (reservation along footpath) | 0 0 24 | — |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,527, N.C. P.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහ සෞඛ්‍යාධිකාරී උත්තරාණයේ කන්තෝරුවේදී.

උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්සි උත්තරාණය විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ ඒජන්සියේ මෙහි ප්‍රකාරයට විෂි 1905ක්වූ නොවැම්බර් මස 7 වෙනි දිනට අනතුරුවාදා උදේ 11.30ට අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසි කර වතුණන්ට නොගොත බෙරුම්කරදෙන්ට යෙදෙනවා ඇත.

උතුරු මධ්‍යම දිසාවේ නුවරකපු වත්ත පලාතේ නුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබෙලි 33ක්.

සිතියම 2,820.—කැදූකෝරලේ. අයිතියම කියන්නා—ආණ්ඩුව.

| නං. | ගම. | ඉල්ලීමකාරයා. | අත්දම. | මහස. රු. ප. | අක්කර රු. ස. |
|----------------------------|----------------|--|-----------------------------------|-------------|--------------|
| 8335 | කොකුනුවුව | කපුරුගාමී | විසට පුදුසු ලදකැලේ | 1 0 0 | 10 0 |
| 8978 | කුඩාපුදුබල | කේ. ඩී. උත්තරාණ සහ තවත් අයෙක | විසට පුදුසු ලදකැලේ | 2 0 10 | 10 0 |
| 8959 | එම | — | කැලේ, පාර දිගටම ඉතුරු කිරීමට | 0 0 38 | — |
| සිතියම 2,910.—කැදූකෝරලේ. | | | | | |
| 9117 | පිහිහියගොල්ලුව | කදුරාගේගේ කපුරුල | විසට පුදුසු අත්දමුවා කැලේ | 0 2 20 | 12 0 |
| 9118 | එම | එම | එම මහට ඉතුරුකිරීමට | 0 0 38 | — |
| 9119 | එම | එම | කුඹුරු, ඉල්ලීමකාරයා අල්ලා ගත තිබේ | 0 2 4 | 12 0 |
| 9120 | එම | එම | කැලේ, පාරට ඉතුරුකිරීමට | 0 0 24 | — |
| 9121 | එම | එම | විසට පුදුසු අත්දමුවා කැලේ | 4 2 5 | 12 0 |
| සිතියම 2,857.—කනදුරාකෝරලේ. | | | | | |
| 8934 | ඇල්ලේවුව | රමිනේවිල කාවන්තා. මස් තාන්බාසී | විසට පුදුසු ලදකැලේ | 5 0 0 | 12 0 |
| 8935 | එම | — | කැලේ, ඇලට ඉතුරුකිරීමට | 0 2 28 | — |
| සිතියම 2,894.—කනදුරාකෝරලේ. | | | | | |
| 9072 | මැදවැව | ඇස්. පී. බන්ඩා | විසට පුදුසු ලදකැලේ | 3 2 16 | 10 0 |
| සිතියම 2,879.—කඩවත්තෝරලේ. | | | | | |
| 9031 | මහදිවුල්වැව | ඇස්. ඇම්. වන්තාගාමි අස්පු | විසට පුදුසු ලදකැලේ | 2 2 6 | 11 50 |
| 9032 | එම | සාමී රිජ්සටාර් | කැලේ, ඇල දිගටම ඉතුරුකිරීමට | 0 0 26 | — |
| සිතියම 2,880.—කඩවත්තෝරලේ. | | | | | |
| 9033 | ගුරුකන්දෙගම | කපුරුගාමි වෙල්ලිදාස | විසට පුදුසු ලදකැලේ | 4 2 4 | 11 50 |
| 9034 | එම | එම සහ ඇස්. පුංචිරාල | එම | 13 0 31 | 11 50 |
| සිතියම 2,895.—කඩවත්තෝරලේ. | | | | | |
| 9073 | බෝගස්වැව | ලේකමගේ සෙල්ලා වන්ති ගාමී සහ වත්තකුරාල ලේකම | විසට පුදුසු කඩුපත | 1 2 26 | 10 0 |

| නො. | ගම. | ඉල්ලීමකාරයා. | අන්දම. | මහත. අ. රු. ප. | අක්කර ගක මිල. රු. ග. |
|-------------------------------|------------|--|--------|---|----------------------|
| සිතියම 2,887.—කඩවත්කෝරලේ. | | | | | |
| 9075 | ගල්පල්ලේගම | කිරිගාඅනුමානියාගේ සිත්ත නසිදේ | එම | එයට සුදුසු ලදකැලේ අඩිපාර සහ මහ දිගටම ඉතුරු කිරීමට | 2 2 7 11 50 |
| 9076 | එම | එම | එම | එයට සුදුසු කැලේ අඩිපාර සහ මහ දිගටම ඉතුරු කිරීමට | 0 0 11 — |
| 9077 | එම | අප්පනසිදේගේ පුංචා සහ නසිදුසන්හිලියා | එම | එයට සුදුසු කැලේ අඩිපාර සහ මහ දිගටම ඉතුරු කිරීමට | 6 1 24 11 0 |
| 9078 | එම | එම | එම | එයට සුදුසු කැලේ අඩිපාර සහ මහ දිගටම ඉතුරු කිරීමට | 0 1 6 — |
| 9079 | උනගස්වැව | කපුරාලගේ සිරාල, ඩබ්ලිව්. බවුරාල, ඩබ්ලිව්. කදිරා වේලාගේ සහ නසිදුරාල ගමරාල | එම | එයට සුදුසු ගෝන | 5 1 0 10 0 |
| 9080 | එම | විකිරාලගේ පූච්චරාල | එම | එයට සුදුසු ගෝන | 4 3 6 10 0 |
| 9081 | එම | චන්දිකාමි වෙල්විදුනේ | එම | එයට සුදුසු ගෝන | 10 3 4 10 0 |
| සිතියම 2,810.—විලිච්චියකෝරලේ. | | | | | |
| 8810 | ගාලේවැව | බද්දේරාල | එම | එයට සුදුසු ලදකැලේ ගෝන, පාර දිගටම ඉතුරු කිරීමට | 3 3 14 10 0 |
| 8811 | එම | — | එම | එයට සුදුසු ලදකැලේ ගෝන, පාර දිගටම ඉතුරු කිරීමට | 0 1 4 — |
| 8812 | දිවුල්වැව | වේලාගේ වෙල්විදුනේ | එම | එයට සුදුසු ලදකැලේ | 2 3 24 10 0 |
| 8813 | එම | කිරිකාමි | එම | එයට සුදුසු ලදකැලේ | 1 0 38 10 0 |
| 8814 | එම | වේලාගේ වෙල්විදුනේ සහ කච්චාමි | එම | එයට සුදුසු ලදකැලේ | 4 2 36 10 0 |
| 8815 | එම | නසිදුරාල හිටපු වෙල්විදුනේ | එම | එයට සුදුසු ලදකැලේ | 1 0 0 10 0 |
| 8816 | ගාලේවැව | ජගතුරාල ගමරාල | එම | එයට සුදුසු ලදකැලේ | 1 2 6 10 0 |
| 8817 | එම | එම | එම | එයට සුදුසු ලදකැලේ | 0 0 33 10 0 |
| 8818 | එම | — | එම | ගෝන, අඩිපාර දිගටම ඉතුරු කිරීමට | 0 0 24 — |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර් ජනරල් උත්තාන්තේශගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුඋරු උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,
ජී. ඇම්. පවිලර්,
වැඩබලන මහ සෙනෙකාරිස් මහතා.

No. 1,528, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 25, 1905.

ON Tuesday, November 14, 1905, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

| Lot. | Village. | Name of Applicant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. c. |
|--|------------------|--------------------------------------|---|------------------|------------------------------|
| Preliminary plan 2,904.—Kende korale. Claimant—Crown. | | | | | |
| 9102 | Tambalagollewa | Welatege Wannhami and others | Low jungle fit for paddy | 2 1 38 | 10 0 |
| 9103 | Do. | do. | do. | 1 0 19 | 10 0 |
| 9104 | Do. | do. | Jungle (reservation along bund) | 0 1 7 | — |
| 9105 | Do. | do. | Low jungle fit for paddy | 0 0 20 | 10 0 |
| Preliminary plan 2,905.—Kende korale. | | | | | |
| 9106 | Balahondawawa | Sellawanniamige Kirihami | Low jungle fit for paddy | 1 0 20 | 10 0 |
| Preliminary plan 2,906.—Kende korale. | | | | | |
| 9107 | Pihimbiyagollewa | K. Kapurala Gamarala and S. Ambarate | Low jungle fit for paddy | 1 2 25 | 11 50 |
| Preliminary plan 2,907.—Kende korale. | | | | | |
| 9108 | Galwiragollewa | Udayarge Punchirala | Low jungle fit for garden | 1 2 7 | 10 0 |
| 9109 | Do. | do. | Reservation along tank bund | 0 1 10 | — |
| 9110 | Do. | do. | Reservation for cart track | 0 0 25 | — |
| Preliminary plan 2,960.—Willachchiya korale. | | | | | |
| 9269 | Karambewa | Kadirapediya | Low jungle fit for paddy | 2 0 32 | 10 0 |
| Preliminary plan 2,970.—Nuwaragam korale. | | | | | |
| 9313 | Perimiyankulama | — | Open land (reservation for bund) | 0 0 16 | — |
| 9314 | Do. | — | Chena (encroachment by M. B. Bulankulama, Korala) | 6 2 2 | 30 0 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 1,528, N.C. P.

වර්ෂ 1905ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහ කොමසාරිස් උත්තරායන්ගේ කන්දෙරුවේදී.

උතුරු මහල දිසාමේ ආණ්ඩු වේ ඒජන්සි උත්තරායන්ගේ විසින් වෙනි පහසු සඳහා වෙන ආණ්ඩු සකස් කිරීමට ආණ්ඩු වේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1905ක්වූ නොවැම්බර් මස 14 වෙනි දින වූ අඟහරුවාදා දවල් 12ට අනුරාධපුර කවිවෙර්ගේදී වෙන්දේසි කර විකුණුවේ කොමසාරිස් මහල උතුරු මහල දිසාමේ ආණ්ඩු වේ ඒජන්සි උත්තරායන්ගේ විසින් වෙනි පහසු සඳහා වෙන ආණ්ඩු සකස් කිරීමට 12ක්.

සිතියම 2,904.—කැපෑ සර්පලේ. අයිතියම නිසන්සා—ආණ්ඩුව. අක්කර මහස. යක මිල. රු. ග.

| කො. | මම. | ඉල්ලුම්කාරයෝ. | අක්කර. | මහස. | යක මිල. |
|------|----------------|---|---|--------|---------|
| කො. | මම. | ඉල්ලුම්කාරයෝ. | අක්කර. | මහස. | යක මිල. |
| 9102 | කමලකොල්ලුව | වෙලාගේගේ වත් නිකාමි සහ තවත් අය | විට පුදුසු ලදකැලේ | 2 1 38 | 10 0 |
| 9103 | එම | එම | එම | 1 0 19 | 10 0 |
| 9104 | එම | එම | වැකන්දේවම කැලේ ඉතුරුකිරීමට | 0 1 17 | — |
| 9105 | එම | එම | විට පුදුසු ලදකැලේ | 0 0 20 | 10 0 |
| 9106 | බලකොදුව | සිතියම 2,905.—කැපෑ සර්පලේ. සෙල්ලවත් නිකාමිගේ නිරිකාමි විට පුදුසු ලදකැලේ | 1 0 20 | 10 0 | |
| 9107 | පිහිමියකොල්ලුව | සිතියම 2,906.—කැපෑ සර්පලේ. කේ. සපුරුල ගමරු සහ ඇස්. අඹරුගේ | විට පුදුසු ලදකැලේ | 1 2 25 | 11 50 |
| 9108 | ගල්විටකොල්ලුව | සිතියම 2,907.—කැපෑ සර්පලේ. උඩකාරේගේ පුත්විතල | විට පුදුසු ලදකැලේ | 1 2 7 | 10 0 |
| 9109 | එම | එම | වැකන්දේවම ඉතුරු කිරීමට | 0 1 10 | — |
| 9110 | එම | එම | එම කරත්ත පාරට | 0 0 25 | — |
| 9269 | කරඹුව | සිතියම 2,960.—විලවිචියකොල්ලේ. කැපෑ සර්පලේ | විට පුදුසු ලදකැලේ | 2 0 32 | 10 0 |
| 9313 | පරිමසන්කලම | සිතියම 2,970.—නුවරගම සර්පලේ. | පිටිවත්ත, වැකන්දේව ඉතුරුකිරීමට | 0 0 16 | — |
| 9314 | එම | — | ගෙන, ඇම්. ඩී. මුලක්කුලමේ රචනාත් පහසු අල්ලාගත නිමි | 6 2 2 | 30 0 |

මෙම ඉඩම් කැපෑ වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් උත්තරායන්ගේගේදී, විකිනීමේ කොන්දේසි සහ කැපෑ වැඩිදුර කාරණා උතුරු මහල දිසාමේ ආණ්ඩු වේ ඒජන්සි උත්තරායන්ගේගේ දැනගන්නට පුළුවන. මහල උතුරු මහල දිසාමේ ආණ්ඩු වේ ඒජන්සි උත්තරායන්ගේගේ ආඥාවලට, ජී. ඇම්. ඩී. මුලක්කුලමේ, වැඩබලන මහ කොමසාරිස් මහල.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 826, P. OF U. Colonial Secretary's Office, Colombo, September 21, 1905.

ON Thursday, November 16, 1905, at 12 o'clock noon, the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

| Lot. | Village. | Name of Land. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|---|---|--------------------|--------------|---------|-------|---------------------------|
| | | | | A. | R. P. | |
| Preliminary plan 1,253. Applicant—Mr. J. M. Mason. Claimant—Crown. | | | | | | |
| 4061 | Yapamme Udagama in Patti-pola korale of Yatikinda | Kohilagodapatana | Tea land | 3 | 3 0 | 100 |
| 4062 | Do. | do. | Patana | 60 | 0 20 | 10 |
| 4063 | Do. | do. | do. | 6 | 2 8 | 10 |
| Preliminary plan 1,200. Applicant—Alubogolle Alutgedara Kiriwante. Claimant—Alubogollegedara Kiriwante. | | | | | | |
| 3949 | Wedigunegama in Rilpola korale, Yatikinda | Ambagasgodakumbura | Paddy field | 0 | 2 35 | 15 |
| 3950 | Do. | Ambagasgodahena | Chena | 0 | 0 27 | 10 |
| Applicant—Alubogolle Alutgedara Kiriwante. Claimant—Alubogollegedara Kiriwante. | | | | | | |
| 3951 | Do. | Alubogollekumbura | Paddy field | 0 | 3 28 | 15 |
| 3952 | Do. | Ambagasgodahena | Chena | 0 | 0 31 | 10 |

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command, G. M. FOWLER, Acting Colonial Secretary.

No. 826, P. OF U.

වර්ෂ 1905ක් වූ සැප්තැම්බර් මස 21 වෙනි දින කොළඹ මහ සෙසුකාරීන් උත්සාහයෙන් කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයේ පිහිටි වෙනි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1905ක් වූ නොවැම්බර් මස 16 වෙනි දින වූ බ්‍රහස්පතින්දා දවස 12ව බදුල්ලේ කම්මේරියේදී වෙහෙරදේසිකර මධුනිකව හෝ කේරුමකරදෙනව සෙසෙකපා ඇත.

උතුරු දිසාවේ බදුළු පලාතේ අවිනිද සොළොස් පිහිටා තිබෙන බිම්කැබලි 7යි.

පිහිටම 1,253. අයිතිකම් කීයන්හ:—ආණ්ඩුව.
ඉල්ලුම්කාරයා:—ඒ. ඇම්. මේසන් උත්සාහය.

| නො. | ගම. | ඉඩමේ ගම. | අත්දම. | අක්කරය වට මහන. අ. රු. ප. | ලංසුව. රු. |
|---|-----------------------|-----------------|-----------------|--------------------------|------------|
| 4061 | සවිකිද, පව්විපලාකාරලේ | කොකිලුගෙඩපහන | තේ වවැහිවෙන ඉඩම | 3 3 0 | 100 |
| 4062 | සපමමේ උඩගම | එම | පහන | 60 0 20 | 10 |
| 4063 | එම | එම | එම | 6 2 8 | 10 |
| පිහිටම 1,200. අයිතිකම් කීයන්හ:—අඹවස්සොල්ලේගෙදර කිරිවත්තේ. ඉල්ලුම්කාරයා:—අඹවස්සොල්ලේ අඹවත්තේගෙදර කිරිවත්තේ. | | | | | |
| 3949 | සවිකිද ඊල්පලාකාරලේ | අඹවස්සොල්ලේගෙදර | සුඹුර | 0 2 35 | 15 |
| 3950 | එම | අඹවස්සොල්ලේගෙදර | හේන | 0 0 27 | 10 |
| අයිතිකම් කීයන්හ:—අඹවස්සොල්ලේගෙදර ගත්ඇති. ඉල්ලුම්කාරයා:—අඹවස්සොල්ලේ අඹවත්තේගෙදර කිරිවත්තේ. | | | | | |
| 3951 | එම | අඹවස්සොල්ලේගෙදර | සුඹුර | 0 3 28 | 15 |
| 3952 | අඹවස්සොල්ලේගෙදර | එම | හේන | 0 0 31 | 10 |

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරකා සර්වේචර් ජනරල් උත්සාහයෙන්ද, පිකිහිමි කොන්දේසි ගැන උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන්ද දැනගතව පුළුවන.

ගැටුණු උතුරු දිසාවේ මහත්මයාණන්ගේ අසුපලය,
ඒ. ඇම්. පව්ලර්,
වැඩබලන මහසෙසුකාරීන් වර්ගය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Lease of Crown Lands supposed to contain Plumbago.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will receive sealed tenders for the lease of the right to dig plumbago for five years in the following portions of Crown land.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tender for the lease of Plumbago Land at Kuttikanda," &c., will be received at the Ratnapura Kachcheri until 2 o'clock P.M. on Monday, November 6, 1905, when they will be opened, and all persons making tender will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is bona fide.

3. The person whose tender is accepted by the Government Agent for submission to the Governor will be required to deposit one-tenth of the amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to pay one year's rent in advance and furnish approved security for the balance purchase amount within thirty day of the date of receipt by him of the notification of the Governor's acceptance of his tender, and enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted, and for the payment of the rent on due dates.

4. Second year's rent is to be paid before the expiration of the first year's lease and third year's rent before the expiration of the second year's lease, and so on till till the lease is expired.

5. He will further be required to deposit money to pay the expenses of examining and reporting on the title deeds of the properties tendered by him as security, and of examining, settling, and drawing the

security bond, and the expenses of appraising the properties and of registering the security bond.

6. All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the properties to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

7. The Government Agent reserves to himself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any tender. Further information may be obtained on application to the Government Agent.

List of Lands.

Situation : Kuttikanda in the Palle pattu of Kukul korale, Ratnapura District.

| No. of Plan. | Lot. | Name of Land. | Extent. A. R. P. |
|-------------------|------|-------------------|------------------|
| 43 (Block survey) | 25 | Ihalakelemukalana | 2 3 7 |
| " | 25a | Do. | 2 1 35 |
| " | 25b | Do. | 2 2 35 |
| " | 25c | Do. | 2 2 25 |
| " | 25d | Do. | 2 2 26 |
| " | 25e | Do. | 2 0 20 |

Situation : Hangarangala, Meda pattu of Kukul korale.

| | | | |
|------|------|--------------------------------|--------|
| 1036 | 2884 | Elleghena and Puhuarambegehena | 9 0 28 |
| 930 | 2614 | | |

W. A. WEERAKOON,
for Government Agent.

Ratnapura Kachcheri,
September 15, 1905.

මිණිරන් නිබන්ධාසසි කල්පනාකර නිබන්ධාසසන්තක ඉඩම් බදු විකිණීමයි.

මෙහි පහත සඳහන්වන රජසන්තක ඉඩම්වල අඩු රුදු පහක් තුළ මිණිරන් භාරගැනීමේ බලය ඉල්ලුම්කරනලද පත්‍ර සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් බාරගන්ව යෙදෙනවා ඇත.

2. “කුවිකන්දේ මිණිරන් ඉඩම් බදු ඉල්ලුම්පත්‍ර” යන වචන ඇත්විලොස් එකේ මතුපිට ලියනලද මුද්දර උත් ඉල්ලුම්පත්‍ර වම් 1905ක්වූ නොවැම්බර් මස 6 වෙනි සදුද පස්වරු දෙන වනතුරු රත්නපුරේ කවිවෙරියේදී බාරගෙන කඩබලනවා ඇත. ඒ වෙලාවේදී ඉල්ලුම් කාරයෝ ඉදිරිපිට සිටින්නට ඕනෑය. එසේ නැත්නම්, ඉල්ලුම්පත්‍ර හරි ඒවා බව නිසි බලයලත් ඒජන්තවරු ලවා ඔප්පුකරවන්නට ඕනෑය.

3. උතුමාණන්වහන්සේ වෙත ඔප්පුකිරීමට ඒජන්ත උන්නාන්සේ විසින් තෝරගන්නට යෙදුන ඉල්ලුම්පත්‍රය අසිරිකාරයා විසින් ඉල්ලුම්පත්‍රයේ සඳහන්වන මුදලෙන් දහයෙන් පංතුවක් ජවලේම ගෙවන්නට ඕනෑය. තවද උතුමාණන්වහන්සේ විසින් ඉල්ලීම බාරගන්ව යෙදු නොත් ඒ බව ඉල්ලුම්කාරයාට දන්වන්නට යෙදුන දින පටන් තිස්දවසක් ඇතුළතදී, එක අවුරුද්දක බදුමුදල ගෙවන්නටත්, ඉල්ලීම බාරගන්ව යෙදුන කොන්දේසි පිළිපැදීමට සහ ඉතුරු බදු මුදල් නිසි දිනවලට ගෙවීමාදිය ගැනත් ඔප්පුවක් අත්සන්කරන්නට ඕනෑය.

4. දෙවෙනි අවුරුද්දේ බදු මුදල පළමුවෙනි අවුරුද්ද ගෙවෙන්නට ප්‍රථමද, තුන්වෙනි අවුරුද්දේ බදු මුදල දෙවෙනි අවුරුද්ද ගෙවෙන්නට ප්‍රථමද යන මේ අන්දමට බදු කාලය ඉකුත්වෙනතුරු මුදල් ගෙවන්නට ඕනෑය.

5. ඇප පිණිස තබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ගෙවියයුතු ගාස්තුවද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසි කර සම්පූර්ණකිරීමටද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇප ඔප්පු රිජිස්තර්කිරීමටද ගෙවියයුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

6. ඇපේට දෙනලද සියලුම ඔප්පුවල සඳහන්වන ඉඩම් අන්තිසි උකසකට ඇපේකට බැඳී නැති කැටියට ගම්බිම් ලියා සටහන්කරන රෙජිස්ට්‍රාර් කැනගෙන් සහ නික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ ඔප්පු සමඟ ජවන්ට ඕනෑය. එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ විශ්වාසයට ලබාගන්ව ඕනෑය.

7. යම් ඉල්ලුම්පත්‍රයක් හෝ ඉල්ලුම්පත්‍ර සියල්ලම බාරගැනීමේදී බාරගෙනාගැනීමේදී බලය ඒජන්ත උන්නාන්සේ වෙත තබාගන්නාලදී.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ප්ලාන 43.

ඉඩම පිහිටි ගම—රත්නපුර පලාතේ කුකුල්කෝරලේ පල්ලේපත්තුවේ කුවිකන්ද යන ගම.

| කට්ටිය. | ඉඩමේ නම. | බිම්තරම. අ. ර. ප. |
|---------|---------------|----------------------|
| 25 | ඉහළකැලේමුකලාන | 2 3 7 |
| 25a | එම | 2 1 35 |
| 25 | එම | 2 2 35 |
| 25c | එම | 2 2 25 |
| 25d | එම | 2 2 26 |
| 25e | එම | 2 0 20 |

ඉඩම පිහිටි ගම—කුකුල්කෝරලේ මැදපත්තුවේ හතරංගල යන ගම.

ප්ලාන 1036.

| | | |
|------|-----------------------|--------|
| 2844 | ඇල්ලෙගේසේන ප්ලාන 930. | 9 0 28 |
| 2614 | | |

බඩලිව. ඒ. චිරකෝන්, ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 15 දින රත්නපුරේ කවිවෙරියේදීය.

Gemming Lease.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will sell by public auction at the Ratnapura Kachcheri the lease of the right to gem for one year in the under-mentioned Crown land.

2. The person whose bid is accepted, subject to the approval of Government, will be required to pay the full amount of the bid at once in cash.

3. Within fifteen days after the communication of the approval of Government the person whose bid is accepted shall enter into a lease bond for the fulfilment of the conditions on which the bid is accepted and pay the necessary fees for drawing and registering the lease bond.

4. Further information can be obtained from the Government Agent, Ratnapura.

Name of land.—Thirty fathoms all round the deniya called Indurehenedeniya.

Situation.—Marapona in the Meda pattu of Nawa-dun korale, Ratnapura District.

Upset price.—Rs. 50.

Date of sale of lease.—Tuesday, November 21, 1905, at 2 o'clock P.M.

W. A. WEERAKOON, for Government Agent.

Ratnapura Kachcheri, September 22, 1905.

මැනික් ඉඩම් බදු විකිණීමයි.

සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත පෙනෙන රජසන්තක ඉඩමේ අවුරුද්දක් තුළ මැනික් ගඟගැනීමේ බලය රත්නපුරේ කවිවෙරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

2. ආණ්ඩුවෙන් සහිතකිරීමට යටත්ව ඒජන්ත උන්නාන්සේ විසින් බාරගන්ව යෙදෙන ඉල්ලීමේ මුදල සම්පූර්ණයෙන් අත්පිට ගෙවන්නට ඕනෑය.

3. ආණ්ඩුවෙන් සහිතකළ බව දැනුම්දෙන්නට යෙදුන දවස් පහළවක් ඇතුළතදී ඉල්ලුම්කාරයා විසින් ඔහුගේ ඉල්ලීම බාරගත් කොන්දේසි පිළිපැදීම සඳහා පොරොන්දු ඔප්පුවකට බැඳෙන්නට ඕනෑවන්ඇර බදුමුදල් ලීමේ සහ රිජිස්තර්කිරීමේදී ගාස්තු ගෙවන්නට ඕනෑය.

4. වැඩිදුර කාරණා සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ඉඩමේ නම: ඉදුරේහේනේදෙකිය වවේට බඩ නිකක්. ඉඩම පිහිටි ගම: රත්නපුර පලාතේ නවදුන්නකෝරලේ මාරපන.

ලංසුව: රුපියල් පනහයි. ඉඩමේ බද්ද විකුණන දින: වම් 1905ක්වූ නොවැම්බර් මස 21 වෙනි අඟහරුවාද පස්වරු දෙකටය.

බඩලිව. ඒ. චිරකෝන්, ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 22 වෙනි දින රත්නපුරේ කවිවෙරියේදීය.

Lease of Government Lands supposed to contain Plumbago.

NOTICE is hereby given that at 2 P.M. on Friday, October 27, 1905, the Assistant Government Agent of Kegalla will sell by public auction, at the Kegalla Kachcheri, the lease of the right to dig plumbago for six years in the following Crown lands at Erabuduwela in Dehigampal korale, Kegalla District.

2. The lessee shall pay for the lease the rent of Rs. 1,000 per annum per lot.

3. The leases will be put up on the above terms to auction at an upset price of Rs. 10 per lot, this amount being called the premium.

4. The person whose bid is accepted by the Assistant Government Agent, subject to the approval and confirmation by Government, will be required to pay the whole of the premium at once in cash. This amount to be forfeited if he does not, within thirty days after the communication of the approval of Government, pay one year's rent to the Assistant Government Agent at the Kegalla Kachcheri and enter into a bond for the fulfilment of the conditions of which the bid is accepted and for the payment of the rent on due dates.

5. The lessee shall have the right to abandon the lease on giving six months' notice and on payment of the rent for the six months, but no refund will be made of the premium and any rent already paid.

All disputes to be settled by the Governor. Lessor to have the right of entry for search for gems or minerals other than plumbago.

6. One year's rent to be paid before possession is given, the second year's rent before the expiration of twelve months, and so on for succeeding instalments.

7. The lessee shall pay all expenses in connection with the drawing up of the leases.

8. Further information can be obtained from the Assistant Government Agent, Kegalla.

List of Lands.

Three contiguous lots of lands bearing numbers 2,393 (4 acres 3 roods and 8 perches), 2,398 (5 acres and 4 perches), and 2,403 (5 acres and 33 perches) in preliminary plan No. 834 known by the name of Kudugalamukalana, situated at Erabuduwela.

C. S. VAUGHAN,
Assistant Government Agent.

Kegalla Kachcheri,
September 16, 1905.

මිනිරන් නිබෙනවායයි කල්පනාකර නිබෙන ගජසන්නක ඉඩම් බදු විකිණීමයි.

කැලල පලාතේ දෙතිගල්පල්කෝරලේ ඵරබුදුටුල ආණ්ඩුව සන්නක මෙහි පහත දක්වන ඉඩම් කවිවල අවුරුදු 6ක් ඇතුළත මිනිරන් භාරගැනීමේ බද්දේ අයිති අයිතිවාසිකම කැලලේ පලාතේ ආණ්ඩුවේ උප ඒජන්ත උන්නාන්සේ විසින් වම් 1905ක්වූ මක්

තෝමවු මස 27 වෙනි දින සිකුරුදු පස්වර, 2ව කැලලේ කවිවෙරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණුවට යෙදෙනවා ඇත.

2. අවුරුද්දකට එක බිම්කවිවියකට රුපියල් 1,000 බැගින් බදු මිල බදුකාරයා විසින් ගෙවන්ට බිනැය.

3. ඉහතනි පොරොන්දුවලට එකගව එක බිම්කවිවියකට රුපියල් 10යේ සිට ලංසුව පවත්ගෙන බද්ද විකුණුවට යෙදෙනවා ඇත. මෙකීනලද මුදල ආරක්‍ෂක මුදල කියනුලැබේ.

4. ආණ්ඩුව විසින් ඒත්තුගෙන සිරිකරනතුරු උප ඒජන්ත උන්නාන්සේ විසින් භාරගනු ලබනලද ලංසුව ඉල්ලාපු අයට ඉහත සඳහන්කළ ආරක්‍ෂක මුදල අත්පිට ගෙවන්ට කියා නියමකරනවා ඇත. ආණ්ඩුව විසින් ලංසුව ඒත්තුගත් බව දැනුම්දී නිස් දවසක් පසුවෙන්ට ප්‍රථම යෙන් කැලලේ කවිවෙරියේ උප ඒජන්ත උන්නාන්සේ ව එක අවුරුද්දක බදු මිල ගෙවා පොරොන්දු හරිආකාර ඉහතනිවට සහ නියම දිනවලදී බද්ද ගෙවනාහැටියට ඇපයකට නොබැඳුනොත් ඉහත සඳහන්කළ ආරක්‍ෂක මුදල ගජසන්නකවෙනු ලැබේ.

5. මහාසයක් නියා දැනුම්දී මහාසේට ගෙවියහුතු බදු මිල ගෙවා බදුකාරයාට බද්ද අත්අරින්ට ප්‍රථමත්කම තිබේ. හුමුත් ගෙවන්ට යෙදුනු ආරක්‍ෂක මුදලවත් කලින් ගෙවන්ට යෙදුනු බදු මුදලවත් අපසු ගෙවනු නොලැබේ. සෑම අත්වුල්ම උතුමානත්වහන්සේ විසින් බේර හු ලැබේ මිනිරන් ඇර මැනික් හෝ වෙනත් ලෝහ වර්ග සෙවීමට බදුදීමනාකාරයාට බලය තිබේ.

6. බුකතිය භාරදෙන්ට ප්‍රථමයෙන් එක අවුරුද්දක බදු මිල ගෙවන්ට බිනැය දෙවෙනි අවුරුද්දේ බදු මුදලත් දෙලොස් මාසේ ඉකුත්වෙන්ට ප්‍රථමයෙන් ගෙවන්ට ද බිනැය. එමෙන්ම අනිත් අවුරුදුවලටත් එයාකාරම ගෙවන්ට බිනැය.

7. බදුකර ලිවීමේ විෂයවැදගත් සියල්ලම බදුකාරයා අතින් ගෙවන්ට බිනැය.

8. මේ හැණ වැඩිදුර විහාර කැලලේ උප ඒජන්ත උන්නාන්සේගෙන් දැනගන්ට ප්‍රථමව.

ඉඩම් ලැයිස්තුව.

ඵරබුදුටුල යන ගමේ එකට යාව පිහිටා තිබෙන තුඩු ගලේ මුකලාතේ බිම්කවිවි තුනක්, එනම්:—

සති 834.

| | මහත. |
|----------|----------------|
| නො. 2393 | අ රු. ප. 4 3 8 |
| 2398 | 5 0 4 |
| 2403 | 5 0 33 |

සී. ඇස්. මෝන්,
උප ඒජන්ත උන්නාන්සේ.

වම් 1905ක්වූ සැප්තැම්බ්‍ර මස 16 වෙනි දින කැලලේ කවිවෙරියේදීය.

No. 591, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 15, 1905.

ON Friday, October 27, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Three Korales and Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,250, W. L. O. plan 55/Sab. Village—Imbulpitiya.
Claimant—Crown.

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | | Upset Price per Acre. Rs. |
|-------|----------------------------------|-------------------------|---------------------|---------|----|----|---------------------------|
| | | | | A. | R. | P. | |
| 1150 | Pangollemukalana | L. Bayly, Esq. | Forest (for sale) | 122 | 3 | 0 | 40 |
| | | Preliminary plan 118. | Village—Walpola. | | | | |
| 2524 | Dumullehenamukalana | S. L. Harries, Esq. | Forest (for sale) | 4 | 2 | 5 | 45 |
| | | Preliminary plan 102. | Village—Panawatta. | | | | |
| 2037 | Ingurupolamukalana | A. F. B. Smeaton, Esq. | Forest (for sale) | 19 | 2 | 30 | 76 |
| | | Preliminary plan 8,672. | Village—Dangampola. | | | | |
| 7029½ | Udawattehena and Kumburagawahena | N. Sinna | Forest (for sale) | 13 | 2 | 8 | 40 |

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|-------|-----------------------------|--|---|---------|-------|---------------------------|
| | | | | A. | R. P. | |
| 4813 | Navinnamukalana | Preliminary plan 221. B. Alleyn, Esq. | Village—Deraniyagala. Forest (for sale) | 32 | 1 20 | 50 |
| 2935 | Kekuna-atulamukalana | Preliminary plan 144. E. Knyaston, Esq. | Village—Welihelatenna. Forest (for sale) | 22 | 3 8 | 50 |
| 371½ | Gonnagahahena (reservation) | Preliminary plan 185. D. Fairweather, Esq. | Village—Mabopitiya. Encroachment planted with rubber (for sale) | 2 | 2 4 | 75 |
| 2796 | Kalugalkoramukalana | Preliminary plan 1,004. — | Village—Halmessa. Forest (for sale) | 6 | 1 23 | 25 |
| J 118 | Galandehena | — | Chena (for sale) | 0 | 0 26 | 20 |

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 591, P. OF S.

වම් 1905ක්වූ භූමිමුද්‍රා වස 15 වෙන දින කොළඹ

මහ සෙක්‍රෙටාරිස් උත්තාන්තේශේ කන්තෝරුවේදී.

සිරිමත් දිසානේ කැනල්ලේ උප ඒජන්ත උත්තාන්තේශේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1905ක්වූ ඔක්තෝබර් මස 27 වෙනි දිනට සිකුරුදු දවල් 10 කැනල්ලේ කම්මරිදුස්සි වෙස්දේසිකර විකුණුවට යෙදවනවා ඇත. සබරගමු දිසානේ කැනල්ලේ පලාතේ කෝරලකුත් සහ පරණකුරු නගර කෝරලවල පිහිටා තිබෙන මේ කැබලි 9ක.

| නො. | ඉඩමේ නම. | ඉල්ලුම්කරු. | අන්දම. | අක්කරයක පවත්වන | |
|-------|------------------------------|---|------------------|----------------|----------|
| | | | | මහත. අ. රු. | ගහන. රු. |
| 1150 | පන්තොල්ලේමුකලාන | සිකිසම 118. ගම—වල්පොල. | මුහලාන (විකිනිව) | 122 | 3 0 40 |
| 2524 | දුමුල්ලේමුකලාන | සිකිසම 102. ගම—පනාවත්ත. | එම | 4 | 2 5 45 |
| 2037 | ඉගුරපොලමුකලාන | සිකිසම 8,672. ගම—දන්ගම්පොල. | එම | 19 | 2 30 76 |
| 7029½ | උඩවත්තේශේන සහ අමුර ගාවානේන | ග. සිකිසම 221. ගම—දුරනිකගල. | එම | 13 | 2 8 40 |
| 4813 | නාවිත්තේශේන මුකලාන | සිකිසම 144. ගම—වැලිගැලකැත්ත. | එම | 32 | 1 20 50 |
| 2935 | කැකනඅතුලේමුකලාන | සිකිසම 185. ගම—මාබෝපිටිය. | එම | 22 | 3 8 50 |
| 371½ | කොත්තගහනේන (ඉගුරුකරපු කැල්ල) | රබර් වංචු ඉඩම (විකිනිව) සිකිසම 1,004. ගම—කැල්මැස්ස. | එම | 2 | 2 4 75 |
| 2796 | කම්බල්කොණමුකලාන | — | මුහලාන (විකිනිව) | 6 | 1 23 25 |
| J 118 | ගල්ඇත්දේශේන | — | නේන (එම) | 0 | 0 26 20 |

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේකර් ජනරාල් උත්තාන්තේශේගෙන්, මිනිනිමේ කොන්දේසි ගැන කැනල්ලේ උප ඒජන්ත උත්තාන්තේශේගෙන් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතේශේගේ ආඥාවලස,
ජී. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙක්‍රෙටාරිස් වම්හ.

No. 592, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 13, 1905.

ON Friday, October 27, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District, will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Panawal korale of the Three Korales in Kegalla District of the Province of Sabaragamuwa.

| Lot. | Name of Land. | Claimant—Crown. Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|--------|------------------|------------------------------------|-------------------|---------|-------|---------------------------|
| | | | | A. | R. P. | |
| F 154 | Pangollemukalana | L. Bayly | Forest (for sale) | 0 | 2 36 | 40 |
| F 154a | Do. | do. | do. | 0 | 0 30 | 40 |
| F 154b | Do. | do. | do. | 0 | 0 10 | 40 |
| F 154c | Do. | do. | do. | 0 | 0 13 | 40 |
| F 154d | Do. | do. | do. | 0 | 2 20 | 40 |

| Lot. | Name of Land. | Name of Applicant. Claimant—L. Bayly. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|--------|---|--|------------------------|---------|-------|---------------------------------|
| | | | | A. | R. P. | |
| G 154 | Patangahahenyaya <i>alias</i> Digonattehenyaya | — | Chena (for settlement) | 17 | 1 16 | — |
| H 154 | Tippolehena | — | do. | 4 | 0 24 | — |
| I 154 | Tunandehenyaya | — | do. | 51 | 0 0 | — |
| I 154½ | Do. | — | do. | 0 | 1 0 | — |
| J 154 | Horombuwehena | — | do. | 3 | 2 23 | — |
| K 154 | Ellehenyaya | — | do. | 23 | 3 12 | — |

Further particulars respecting these lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 592 P. OF S.

විෂි 1905ක්වූ පැවැත්වූ මස 13වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උත්තරාණයේ කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ කැගලේ උප ඒජන්ත උත්තරාණය විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට වෂි 1905ක්වූ මස 27 වෙනි දිනවූ සිකුරුද, දළ 1ට කැගලේ කම් මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගලේ පලාමන් කෝරලයෙන් පනවුල්කෝරලේ පිහිටා තිබෙනමිකැබෙලි 11ක්.
සිතියම 1,250 ගම—ඉඹිල්පිටිය හෙවත් ගල්ලන්ගම. ඉල්ඵමිකාරයා—බේලි මහතා.

| කො. | ඉඩමේ නම. | අයිතියම කියන්නා. | අන්දම. | අක්කරයක් පටන්ගන්න මහත. ගන්න. | |
|--------|-----------------|------------------|-------------------|------------------------------|---------|
| | | | | අ. රු. ප. | රු. |
| F 154 | පන්ගොල්ලේමුකලාන | ආණ්ඩුව | මුකලාන (විනිනිමට) | 0 | 2 36 40 |
| F 154a | එම | එම | එම | 0 | 0 30 40 |
| F 154b | එම | එම | එම | 0 | 0 10 40 |
| F 154c | එම | එම | එම | 0 | 0 13 40 |
| F 154d | එම | එම | එම | 0 | 2 20 40 |

මෙම ඉඩම්වලට ඉල්ඵමිකාරයෙක් නැත.

| | | | | | |
|--------|-------------------------------------|-----------|-------------------|----|--------|
| G154 | පනවගහනෝන්තය හෙවත් දිගො නන්ගන්ගේන්තය | බේලි මහතා | හේන (බේරිම පිණිස) | 17 | 1 16 — |
| H 154 | නිප්පොලේගේන්ත | එම | එම | 4 | 0 24 — |
| I 154 | තුන්දෙදේන්තය | එම | එම | 51 | 0 0 — |
| I 154½ | එම | එම | එම | 0 | 1 0 — |
| J 154 | කොරෙම්බුවේගේන්ත | එම | එම | 3 | 2 23 — |
| K 154 | ඇල්ලේගේන්තය | එම | එම | 23 | 3 12 — |

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරල් උත්තරාණයෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ කැගලේ උප ඒජන්ත උත්තරාණයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වකයෙකුගේ ආඥාවලට,
ජී. ඇම්. ෆව්ලර්,
වැඩබලන මහ සෙනෙට්ස් මමිහ.

No. 593, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 18, 1905.

ON Tuesday, November 7, 1905, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Nawadun korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 1. Village—Kahawatta of Palle pattu.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|------|------------------------------------|-------------------|--------------|---------|-------|---------------------------------|
| | | | | A. | R. P. | |
| 1 | Kandegulanehenyaya | Crown | Forest | 90 | 2 0 ° | 50 |
| 3 | Bandura-elawaturana | do. | do. | 8 | 3 32 | 50 |
| 4 | Yakadagalgodamukalana and Waturana | do. | do. | 142 | 2 0 | 50 |
| 5 | Maha-elawaturana | do. | do. | 34 | 3 33 | 50 |
| 6 | Millaalande-elawaturana | do. | do. | 54 | 0 18 | 50 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary

No. 533, P. OF S.

එළි 1905ක්වූ සැප්තැම්බර් මස 18 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උපනායකයන්ගේ කන්තෝරුවේදී.

රටගම දිසාවේ එපත්ත උත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නිශේච වල ප්‍රකාරයට එළි 1905ක්වූ නොවැම්බර් මස 7 වෙනි දින වූ අනන්‍යවූ පස්වරු 1ට රත්නපුරේ කඹේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදුන්නෝරුවේ පිහිටා තිබෙන බිම්කැබලි 6ක්. ස්වයං 1. ගම-කහවත්ත. (පල්ලෙපත්තුව.)

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කියන්නා. | අන්දම. | මහන. අ. රු. ප. | අක්කර ගණ මිල. |
|-----|--------------------------------|-------------------|--------|----------------|---------------|
| 1 | කන්දෙගුලුනෙන්තොස් | ආණ්ඩුව | මුකලාන | 90 2 0 | 50 |
| 3 | බදුරාදැල්ලපුරාන | එම | එම | 8 3 32 | 50 |
| 4 | යයාඩාල්ගොඩමුකලාන නොහොත් වතුරාන | එම | එම | 142 2 0 | 50 |
| 5 | මහආලුවතුරාන | එම | එම | 34 3 33 | 50 |
| 6 | පල්ලෙපත්තුවතුරාන | එම | එම | 54 0 18 | 50 |

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විකිණීමේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භූමියෙහිදී, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු දිසාවේ ආණ්ඩුවේ එපත්ත උත්තාන්තේගෙන්ද දැනගතට පුළුවන.

ගරුකර උතුරුකන්තෝරුවේ ආඥාවලට,
ජී. ඇම්. පවුලර්,
වැඩබලන මහ සෙනෙකාරිස් මමිහ.

No. 594, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 25, 1905.

ON Friday, November 10, 1905, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 266. Village—Palambure.
Claimant—Crown.

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. | | Upset Price per Acre. |
|-------|--|--|---------------------------------|----------|------|-----------------------|
| | | | | A. R. P. | Rs. | |
| 6379½ | Walgankandemukalana | — | Forest (for sale) | 1 | 1 2 | 25 |
| | | Claimant—R. Sinna. | | | | |
| 6379¾ | Walgankandemukalana | — | Chena (for settlement) | 0 | 1 2 | 10 |
| | | Preliminary plan 289. Village—Niyadandupola. Claimant—Crown. | | | | |
| 7427½ | Waulolaginagalagawahena | — | Forest (for sale) | 4 | 0 34 | 25 |
| | | Claimant—R. Sinna. | | | | |
| 7427¾ | Waulolaginagalagawahena | — | Chena (for settlement) | 3 | 0 16 | 10 |
| | | Preliminary plan 1,253. Village—Pitawela. Claimant—Ranhami Arachchi. | | | | |
| L 154 | Talgahakumbura | W. Ranhami Arachchi | Purana (for sale or settlement) | 4 | 1 20 | 50 |
| | | Preliminary plan 417. Village—Alapaladeniya. Claimant—Crown. | | | | |
| 1074 | Medahena, Panwattēhena, and Hapugahamulahena | A. Pinchi Appuhami | Chena (for sale) | 0 | 1 2 | 10 |
| 1075 | Do. | do. | do. | 0 | 2 2 | 10 |
| | | Preliminary plan 6,902. Village—Edurapota. | | | | |
| 1040 | Godagampitagalpottēhena | P. Awusadahami | Forest (for sale) | 3 | 3 2 | 40 |
| | | Preliminary plan 7,815. Village—Karandetiya. | | | | |
| 4601 | Pitakandemukalana | — | Forest (for sale) | 6 | 1 20 | 25 |
| | | Preliminary plan 84. Village—Lenagala. | | | | |
| 1577½ | Udadorawamukalana | — | Forest (for sale) | 46 | 1 18 | 40 |
| 1577¾ | Kalugalamukalanakekilla-hena | — | do. | 20 | 1 30 | 40 |
| 1578 | Udadombēhena | — | do. | 21 | 1 20 | 40 |
| 1579 | Kalugalamukalana | Batangala Korala | do. | 15 | 1 10 | 50 |
| | | Preliminary plan 1,290. Village—Menikkadawara. | | | | |
| 3449 | Lekanpanguwamukalana | Punchi Nilame | Forest (for sale) | 0 | 2 2 | 25 |
| 3450 | Rilapaluwamukalana | Dingiri Banda | do. | 4 | 0 22 | 30 |
| | | Preliminary plan 1,251. Village—Burunnawa. Claimant—C. M. Loku Banda. | | | | |
| 3328 | Purana | Appuhami Arachchi | Field (for settlement) | 0 | 1 3 | — |
| | | Preliminary plan 804. Village—Galigomuwa. Claimant—Crown. | | | | |
| 2308 | Kelegederahēna | — | Forest (for sale) | 0 | 1 15 | 20 |
| 2309 | Ihalgalkotuwa | — | do. | 1 | 0 16 | 20 |
| | | Preliminary plan 1,255. Village—Imbulgala. | | | | |
| 3331 | Kudumiriyamukalana | H. Siyatuhami | Forest (for sale) | 12 | 3 14 | 40 |
| | | Preliminary plan 1,292. Village—Peherambe. | | | | |
| 3454 | Arjunewalalangamukalana | T. B. Kumbalgama | Forest (for sale) | 2 | 3 13 | 40 |

| Lot. | Name of Land. | Name of Applicant. | Description. | Extent. A. R. P. | Upset Price per Acre. Rs. |
|--------|---------------------|---|---------------------------------|---------------------|---------------------------------|
| | | Preliminary plan 1,241. Village—Pitagaladeniya. | | | |
| Wj 153 | Hitinawatta | Claimant—R. Puchiappuhami. S. Loku Banda | Garden (for sale or settlement) | 0 0 16 | 25 |
| X 153 | Hitinawatta | Claimant—S. Mudiyanse. S. Loku Banda | Garden (for sale or settlement) | 0 0 26 | 25 |
| Y 153 | Ambagaswatta | Claimant—D. Medduma Banda. S. Loku Banda | Garden (for sale or settlement) | 0 0 18 | 25 |
| 3301 | Niyandagalamukalana | Claimant—Crown. S. Loku Banda | Forest (for sale) | 2 0 0 | 25 |
| | | Preliminary plan 1,263. Village—Higgoda. | | | |
| 3345 | Malkarawamukalana | H. Mudiyanse | Forest (for sale) | 9 3 6 | 40 |

Further particulars respecting the above lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 594, P. OF S.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උපකාරණයෙන් කන්තෝරුවේදී.

සවරගමු දිසාවේ කැගල්ලේ පළාතේ ප්‍රධාන උන්කාන්තේ පිහිටි මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු බල නියෝගවලට ප්‍රකාරයට විෂි 1905ක්වූ නොවැම්බර් මස 10 වෙනි දිනට සතුරු දවල් 10 කැගල්ලේ කළුමිනිස්දේ මෙන්දෙසිකර වඩාණන්ව යෙදෙනවා ඇත.

සවරගමු දිසාවේ කැගල්ලේ පළාතේ බෙලිගල්ලේදී සත් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 25ක්. සිතියම 266. ගම—පලමුරේ. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.

| නො. | ඉඩමේ නම. | ඉල්ලුම්කාරයා. | අන්දම. | අක්කරයක් සටහන්ගත්කමහ. ගණන. | අ. රු. ප. රු. |
|-------|--|--|---|----------------------------|---------------|
| 6379½ | වල්ගත්කන්දේ මුකලාන | — | මුකලාන (විකිනීමට) | 1 1 2 | 25 |
| 6379½ | එම | අයිතිකම් කිසිත්තා—ර. සිඤ්ඤ. | හේන (බේරීමට) | 0 1 2 | 10 |
| 7427½ | සිතියම 289. වම්පොලවිතගලගාමා හේන | ගම—නියදඩුපොල. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. | — | — | — |
| 7427½ | එම | අයිතිකම් කිසිත්තා—ර. සිඤ්ඤ. | මුකලාන (විකිනීමට) | 4 0 34 | 25 |
| 7427½ | එම | — | හේන (බේරීමට) | 3 0 16 | 10 |
| L 154 | සිතියම 1,253. ගල්ගහකුමුර | ගම—පිටවෙල. අයිතිකම් කිසිත්තා—රහම් ආරච්චි පුරන (විකිනීමට හෝ බේරීමට) | අයිතිකම් කිසිත්තා—රහම් ආරච්චි පුරන (විකිනීමට හෝ බේරීමට) | 4 1 20 | 50 |
| 1074 | සිතියම 417. මැදහේන, පහවත්තේහේන සහ හපුගහමුලහේන එම | ගම—අලපොලොන්න. අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. | — | — | — |
| 1075 | එම | පි.වී අප්පහාමි එම | හේන (විකිනීමට) එම | 0 1 2 | 10 |
| 1075 | එම | — | එම | 0 2 2 | 10 |
| 1040 | ගොඩගම්පිටගල්ලොත්තේ හේන | සිතියම 6,902. ගම—ඇපුරපොහ. | අවුසදහාමි පිපුන් මුකලාන (විකිනීමට) | 3 3 2 | 40 |
| 4601 | පිටකන්දේ මුකලාන | සිතියම 7,815. ගම—කරදැමියන. | එම | 6 1 20 | 25 |
| 1577½ | උඩදොරවමුකලාන | සිතියම 84. ගම—ලොකගල. | එම | 46 1 18 | 40 |
| 1577½ | කඵගලමුකලානකැකිල්ල හේන | — | එම | 20 1 30 | 40 |
| 1578 | උඩදොරවමුකලාන | — | එම | 21 1 20 | 40 |
| 1579 | කඵගලමුකලාන | බටාගල කෝරල | එම | 15 1 10 | 50 |
| 3449 | ලේකම්පොලවමුකලාන | සිතියම 1,290. ගම—මැනික්කඩවර. | පුනච්චිලමේ ආරච්චි | 0 2 2 | 25 |
| 3450 | රිලාපාලවමුකලාන | සිතියම 1,251. ගම—බුරුන්තාව. | සිතියම 1,292. ගම—පොහොරහේන. පුනච්චිලමේ ආරච්චි | 4 0 22 | 30 |
| 3328 | පුරණ | සිතියම 1,251. ගම—බුරුන්තාව. | අයිතිකම් කිසිත්තා—ව. ම. ලොකුබත්තා. අප්පහාමි ආරච්චි කුමුර (බේරීමට) | 0 1 3 | — |
| 2308 | කැලැගොදරහේන | සිතියම 804. ගම—ගල්ගොමුව. | අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව. | — | — |
| 2509 | ඉහලගල්කොටුව | — | මුකලාන (විකිනීමට) එම | 0 1 15 | 20 |
| 2509 | ඉහලගල්කොටුව | — | එම | 1 0 16 | 20 |
| 3331 | කුඩුමිටිය මුකලාන | සිතියම 1,255. ගම—ඉඳුල්ලගල. | එම | 12 3 14 | 40 |
| 3454 | අමුණවිලලමුකලාන | සිතියම 1,292. ගම—පොහොරහේන. පි. බී. කුඹල්ගම | එම | 2 3 13 | 40 |

| නො. | ඉඩමේ නම. | අයිතියම කියන්නා. | අන්දම. | අක්කරයක් පටන්ගන්න මහත. ගනන. | |
|-------|--------------------------|--|----------------------------|-----------------------------|---------|
| | | | | අ. රු. ප. | රු. |
| W153 | සිරිකම 1,241. කිච්චාමන්න | ගම—පිටගලදෙහිය. අයිතියම කියන්නා—පුත්තිඅල්පුහාමි. ඇස්. ලොකුබන්ඩා | වත්ත (බේරිමට හෝ විකි නීමට) | 0 | 0 16 25 |
| X 153 | එම | අයිතියම කියන්නා—මුදියන්සේ. ඇස්. ලොකුබන්ඩා | එම | 0 | 0 26 25 |
| Y 153 | අමගස්වන්න | අයිතියම කියන්නා—මුදියන්සේ. ඇස්. ලොකුබන්ඩා | එම | 0 | 0 18 25 |
| 3301 | නිසදගලමුකලාන | අයිතියම කියන්නා—ආණ්ඩුව. ඇස්. ලොකුබන්ඩා | මුකලාන (විකිනීමට) | 2 | 0 0 25 |
| 3345 | මල්කරවේමුකලාන | සිරිකම 1,263. ගම—සිප්පේ. කනගම මුදියන්සේ | එම | 9 | 3 6 40 |

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර් ජනරල් උත්තරාන්තේශෙතද, විකිනීමේ කොන්දේසි ගැන කැගල්ලේ උප එජන්ත උත්තරාන්තේශෙතද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,
 ජී. ඇම්. ෆව්ලර්,
 වැඩබලන මහ සෙක්‍රයාරිස් වම්ස.

LAND SALES BY THE SETTLEMENT OFFICER.

No. 26, s. o.

Colonial Secretary's Office,
 Colombo, September 12, 1905.

ON Saturday, October 28, 1905, at 12 o'clock noon, the Land Settlement Officer will put up for sale or settlement, at his office in Badulla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Bogoda korale division of the Badulla District of the Province of Uva.

Block survey preliminary plan 99. Village—Pattipola.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | Upset Price per Acre. Rs. |
|------|--------------------|----------------------|--------------|---------|-------|---------------------------|
| | | | | A. | R. P. | |
| 7a | Kitulketiyawakanda | Crown | Patana | 108 | 2 0 | 15 |
| 43 | Kitulwatiyawahena | do. | Chena | 1 | 0 31 | 15 |
| 44 | Kitulketiyekumbura | do. | Field | 1 | 3 35 | 30 |
| 46 | Kandekumbura | Landewela Punchirala | do. | 1 | 0 8 | 30 |
| 47 | Do. | do. | do. | 0 | 0 8 | 30 |
| 48 | Kandekumburehena | Crown | Patana | 2 | 2 8 | 15 |

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Land Settlement Officer.

By His Excellency's command,
 G. M. FOWLER,
 Acting Colonial Secretary.

No. 26, s. o.

වම් 1905ක්වූ සැප්තැම්බ් මස 12 වෙනි දින කොළඹ මහ සෙක්‍රයාරිස් උත්තරාන්තේශෙත කන්දෝරුවෙහිදී.

ඉඩම් බේරුම්කරන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උත්තරාන්තේ විසින් මෙහි පහත පදනමක්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිශ්චයාගවල ප්‍රකාරයට වම් 1905ක්වූ මන්දෝම්බ මස 28 වෙනි දින වූ සෙනසුරුදා දවල් 12ට බදුල්ලේ නානායකමේදී වෙන්දේසිකර හිකුණන්නට තේරුණවා ඇත.

උඩ දිසාවේ බදුල්ල පලාතේ බෝගොඩකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 6කි.

සිරිකම 99. ගම—පට්ටිපොල.

| නො. | ඉඩමේ නම. | අයිතියම කියන්නා. | අන්දම. | අක්කරයක් පටන්ගන්න මහත. ගනන. | |
|-----|--------------------|------------------|--------|-----------------------------|---------|
| | | | | අ. රු. ප. | රු. |
| 7a | කිතුල්කැටියාවේකන්ද | රජසත්කම | පහත | 108 | 2 0 15 |
| 43 | කිතුල්වට්ටියාවගේන | එම | ගේන | 1 | 0 31 15 |
| 44 | කිතුල්කැටියාකුමුර | එම | කුමුර | 1 | 3 35 30 |
| 46 | කන්දෙකුමුර | ලන්දෙවෙල පුංචිගල | එම | 1 | 0 8 30 |
| 47 | එම | එම | එම | 0 | 0 8 30 |
| 48 | කන්දෙකුමුරේගේන | රජසත්කම | පහත | 2 | 2 8 15 |

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේශර් ජනරල් උත්තරාන්තේශෙතද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කොළඹ (ඉහත) කොමසාරිස් උත්තරාන්තේශෙතද දැනගත හැකිවේ.

ගරුකර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,
 ජී. ඇම්. ෆව්ලර්,
 වැඩබලන මහ සෙක්‍රයාරිස් වම්ස.

No. 27, s. o.

Colonial Secretary's Office.
Colombo, September 22, 1905.

ON Monday, November 13, 1905, and the following days, at 12 o'clock noon, the Land Settlement Officer will put up for sale or settlement in Makandura the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-seven allotments of land situated in the Kandaboda pattu of the Matara District of the Southern Province.

Block survey preliminary plan 91.—Beragama.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | |
|-------------------|-------------------------------|--|----------------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| 18a | Godella | Crown | Chena and citronella | 5 | 3 | 25 |
| 36b | Ihalavahungewatta | H. Don Janis and others | Abandoned citronella | 1 | 1 | 0 |
| 36b1 | Do. | do. | Garden | 2 | 1 | 10 |
| 36b2 | Kamatteawatta | J. Dahanayaka Don Adirian and others | do. | 2 | 1 | 20 |
| 36k1 | Ihalakandehena | Crown | Chena | 0 | 2 | 26 |
| 36k2 | Udahagedarawattehena | Hewapatirana Don Janis | do. | 0 | 2 | 28 |
| 36k3 | Udahagedarawatta | do. | Citronella | 0 | 1 | 0 |
| 36k4 | Godellaudawatta | Jayatunge Don Bastian and others | do. | 0 | 0 | 28 |
| 36k5 | Godellaudawattehena | do. | Chena | 0 | 3 | 4 |
| 36k6 | Godellaudawatta | do. | Citronella | 1 | 2 | 8 |
| 36k8 | Do. | do. | do. | 1 | 2 | 4 |
| 36k9 | Olayapolahena | Crown | Chena | 1 | 0 | 4 |
| 36k11 | Godellaudawattahena | J. Don Bastian | do. | 1 | 2 | 8 |
| 36k12 | Do. | do. | Citronella | 0 | 2 | 2 |
| 36k13 | Halwattegewattahena | H. Siyadoris | Chena | 3 | 0 | 28 |
| 36k14 | Halwattegehena | do. | do. | 1 | 1 | 12 |
| 42a | Udadola | Crown | Field | 1 | 2 | 28 |
| 42c | Murutagahadeniya | do. | do. | 0 | 1 | 10 |
| 57 | Wilawattehena | Kansavage Babuwa | Citronella | 0 | 2 | 2 |
| 66a | Paragasmandiyehenekele | H. Don Bastian and others | Garden | 0 | 1 | 0 |
| 140 | Egodahagewatta | Hewahalpage Don Adirian | Cocoanut garden | 1 | 1 | 20 |
| 141 | Elhenadeniya | do. | Deniya | 0 | 1 | 13 |
| 142 | Egodawatta | do. | Citronella | 8 | 3 | 24 |
| 142a | Do. | do. | do. | 3 | 3 | 38 |
| 142b | Do. | do. | do. | 3 | 3 | 26 |
| 142c | Do. | do. | do. | 0 | 1 | 8 |
| 142 | Do. | do. | do. | 0 | 2 | 24 |
| 154 | Heinwila | do. | Deniya | 0 | 0 | 36 |
| 154a | Do. | do. | do. | 0 | 0 | 4 |
| 154b | Do. | do. | do. | 1 | 0 | 23 |
| 170 | Gallenagodahena | Crown | Citronella | 1 | 1 | 8 |
| 170a | Weliheduawatta | Jayatunge Dahanayaka Don Deonis and others | do. | 0 | 2 | 24 |
| 170b | Amunegawakoratuwa | J. D. Don James and others | Abandoned citronella | 0 | 2 | 16 |
| 170c | Do. | do. | do. | 0 | 3 | 20 |
| 170d | Endarabokkewatta | Jayatunge Dahanayaka Don Juanis and others | Citronella | 0 | 2 | 20 |
| 170e | Do. | do. | Garden | 0 | 1 | 28 |
| 170f | Halugalnullawatta | B. Arachchige Don Abaran and others | Citronella | 2 | 2 | 0 |
| 170g | Do. | do. | Garden | 0 | 3 | 32 |
| 193 | Metihakkewilaudumullekoratuwa | Abesinge Balappu | Cocoanut garden | 0 | 2 | 10 |
| 200 | Aturuwetiyehehena, &c. | Siyadoris and others | Citronella | 2 | 0 | 3 |
| 222 | Gammadugodawattehena | Arachchige Kaluappu and others | Chena | 1 | 2 | 34 |
| 222a | Gammadugodawatta | do. | Jungle | 0 | 2 | 32 |
| 222b | Gammadugodawattehena | do. | Citronella | 1 | 3 | 0 |
| 222c | Bedigedarawatta | do. | do. | 0 | 2 | 14 |
| 222d | Delewattehena | Balayatunge Davit and others | do. | 1 | 2 | 23 |
| 222e | Do. | do. | do. | 1 | 0 | 20 |
| 234 | Bedigedarahena | Beragama Pansala | Chena | 9 | 2 | 0 |
| 234a ¹ | Gonakeleatmaga | Crown | Deniya | 1 | 0 | 13 |
| 234b | Do. | do. | Citronella | 1 | 1 | 0 |
| 234d | Dewarawewatta | Arachchige Nonohami | Jungle | 1 | 1 | 0 |
| 234e | Dewarawehena | do. | Chena | 0 | 1 | 21 |
| 234f | Do. | do. | do. | 0 | 1 | 2 |
| 234g | Dewarawehenewatta | B. Lokuge Dingi Appu | Garden | 0 | 2 | 6 |
| 234h | Dewarawehena | do. | Chena | 0 | 1 | 36 |
| 234i | Do. | do. | Citronella | 1 | 2 | 9 |
| 234j | Bedigedarawatta | Beragama Pansala | Garden | 0 | 1 | 12 |
| 236 | Meegahadeniya | Konkaduwege Don Juwanis | Paddy field | 1 | 1 | 2 |
| 241 | Aragahawatta | Akurugodagamage Deonishamy | Citronella | 1 | 2 | 25 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | |
|---------------|--|---|----------------------|---------|-------|
| | | | | A. | R. P. |
| 241c | Nugagahawatta | Arachchige Nonohami | Garden | 0 | 1 20 |
| 241d | Karagahawatta | Akurugodagamage Deonishami and others | do. | 0 | 2 4 |
| 241f | Kankanigodawatta | Lokuge Don Juwanis and others | Open land | 0 | 0 28 |
| 241g | Migahaellewatta | Kansawage Punciappu | Citronella | 0 | 2 20 |
| 241h | Do. | do. | Jungle | 0 | 1 24 |
| 244b | Beddegedarakumbura | Beragama Pansala | Paddy field | 0 | 0 28 |
| 253 | Karanangahadeniyewatta | Arachchige Dingi Appu | Citronella | 3 | 0 10 |
| 253b | Do. | do. | do. | 0 | 0 16 |
| 257 | Millagahapaluwewatta <i>alias</i> Kumburawariyagoda | Kansawage Punciappu and others | do. | 2 | 1 7 |
| 257a | Do. | Kansawage Babee and others | do. | 1 | 2 3 |
| L 62 | Batalawattahena | Preliminary plan 1,623. Wanniachchikankanange Don Andris | Citronella | 0 | 1 30 |
| 1553 | Do. | do. | Chena and citronella | 10 | 2 20 |
| C 529 | Gedarawatta | Preliminary plan 5,598. M. Don Teadoris | Garden | 2 | 2 22 |
| E 529 | Pamantotadeniya | A. W. P. H. Bachcho Appu | Paddy field | 0 | 1 0 |
| F 529 | Do. | do. | do. | 0 | 0 14 |
| G 529 | Do. | do. | do. | 0 | 0 22 |
| H 529 | Do. | do. | do. | 0 | 1 33 |
| A 529 | Pamantotahena | do. | Chena and citronella | 38 | 3 23 |
| X 528 | Nugehena | do. | Citronella | 4 | 2 12 |
| S 528 | Masdeniya-addarahena | do. | do. | 6 | 3 10 |
| U 528 | Belipandurahena | do. | do. | 10 | 2 8 |
| V 528 | Nugehena | do. | do. | 0 | 3 4 |
| Z 528 | Katuimulahena | do. | do. | 2 | 1 38 |
| 13343 | Nawalahena | Crown Preliminary plan 1,476. | do. | 2 | 0 20 |
| 12714 | Gammeddakoratuwa <i>alias</i> Tennepitakoratuwa | Liyanage Babunappu | Low jungle | 7 | 3 10 |
| W.L.O.S. 56/R | Muttettukandehenyaya | (Block survey lot No. 5 I). Crown Preliminary plan 1,895. | Garden | 0 | 3 22 |
| S 153 | Ranawiriyagehena | Jatunge Dowanhami | Chena | 1 | 2 23 |
| V 153 | Gedaradeniyawatta | Halwattege Philippu and others | Garden | 1 | 3 6 |
| X 153 | Pamantotahena | Halwattege Babappu | Chena | 1 | 2 20 |

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Settlement Officer.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 27, s. o.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 22 වෙනි දින කෙළවර
වන සෙනෙගාලයේ උන්කාන්සේස් කන්තෝරුවේදී.

ඉඩම් මිලට ගැනීමේ දෙපාර්තමේන්තුවේ කොමිසාරිස් උන්කාන්සේස් විසින් ලේඛිත පහත සඳහන් ඉඩම් ආණ්ඩු මිලට ගැනීමේ කාර්යයට විෂි 1905ක්වූ නොවැම්බර් මස 13 වෙනි සඳුදා සහ ඉන්පසු දවස්වලදීත් පෙරේරා 12ට මාසදුරේදී වෙන්දේසිකර විකුණන්නට කෝ මිලට ගැනීමට සූදානම් වූයේය.

දකුණු දිසාවේ මාතර පළාතේ කන්දබට්ටන්දුවේ පිහිටි නිවෙහ බිවකැබෙලි 87ක්.

ලංකාමැතිවේ සිටින 91.—බැරගම.

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කියවන්නා. | අත්දම. | මහස. අ. රු. ප. |
|------------------|------------------|---------------------------------------|---------------|-------------------|
| 18a | කොඩැල්ල | රජසත්තක | හේන සහ පැහිරි | 5 3 25 |
| 36b | ඉහල කුරුමේ මස්ස | එම්. දෙව් ප්‍රතිපත්තිය සහ තවත් අය | ප එ පැහිරි | 1 1 0 |
| 36b ¹ | එම | එම | වත්ත | 2 1 10 |
| 36b ² | කන්දන්තේවත්ත | ජේ. දකුණාසක, දෙව් අදිරියන් සහ තවත් අය | එම | 2 1 20 |
| 36b ³ | ඉහල කන්දන්තේවත්ත | රජසත්තක | හේන | 0 2 26 |
| 36b ⁴ | උඩකොඳවත්ත | හේන | එම | 0 2 28 |
| 36b ⁵ | උඩකොඳවත්ත | හේන | පැහිරි | 0 1 0 |
| 36b ⁶ | කොඩැල්ල උඩවත්ත | ජයතුන්තේ දෙව් බස්නියන් සහ තවත් | එම | 0 0 28 |
| 36b ⁷ | කොඩැල්ල උඩවත්ත | හේන | හේන | 0 3 4 |
| 36b ⁸ | කොඩැල්ල උඩවත්ත | එම | පැහිරි | 1 2 8 |
| 36b ⁹ | එම | එම | එම | 1 2 4 |

| නො. | ඉඩමේ නම. | අයිතියකම් කියවන්නා. | අන්දම. | මහත. |
|---------------------|------------------------------|--|----------|-----------|
| | | | | අ. රු. ප. |
| 36k ⁹ | ඔලුකොළොන්න | රජසත්තක | හේන | 1 0 4 |
| 36k ¹¹ | ගොඩැල්ලුවවත්තේ | ජේ. දෙව් බස්නියන් | එම | 1 2 8 |
| 36k ¹² | එම | එම | පැහිරි | 0 2 2 |
| 36k ¹³ | ගල්වත්තේහේවත්තේ | එච්. සියයෙරිස් | හේන | 3 0 28 |
| 36k ¹⁴ | ගල්වත්තේහේහේන | එම | එම | 1 1 12 |
| 42a | උඩදෙල | රජසත්තක | කුඹුර | 1 2 28 |
| 42c | මුරුකහගදෙහිය | එම | එම | 0 1 10 |
| 57 | විලවත්තේහේන | කාන්සාවගේ බඩුවේ | පැහිරි | 0 2 2 |
| 66a | පරකස්වත්තේහේන | එච්. දෙව් බස්නියන් සහ තවත් අය | වත්ත | 0 1 0 |
| 140 | එගොඩැහැරේවත්ත | හේවාගල්පේගේ දෙව් අදිරියන් | පොල්වත්ත | 1 1 20 |
| 141 | ඇල්හේනදෙහිය | එම | දෙහිය | 0 1 13 |
| 142 | එගොඩවත්ත | එම | පැහිරි | 8 3 24 |
| 142a | එම | එම | එම | 3 3 38 |
| 142b | එම | එම | එම | 3 3 26 |
| 142c | එම | එම | එම | 0 1 8 |
| 142d | එගොඩවත්ත | හේවාගල්පේගේ දෙව් අදිරියන් | පැහිරි | 0 2 24 |
| 154 | කීන්විල | එම | දෙහිය | 0 0 36 |
| 154a | එම | එම | එම | 0 0 4 |
| 154b | එම | එම | එම | 1 0 23 |
| 170 | ගල්ලකගොඩහේන | රජසත්තක | පැහිරි | 1 1 8 |
| 170a | වැලිකැටුවත්ත | ජයතුන්ගේ දහනායක දෙව් දිසෝනිස් සහ තවත් අය | එම | 0 2 24 |
| 170b | අමුණේතොටාකොටුව | ජේ. ඩී. දෙව් ජනිස් සහ තවත් අය | පැහිරි | 0 2 16 |
| 170c | එම | එම | එම | 0 3 20 |
| 170d | ඇන්දරවොක්කේ වත්ත | ජයතුන්ගේ දහනායක දෙව් ජුවානිස් සහ තවත් අය | පැහිරි | 0 2 20 |
| 170e | එම | එම | වත්ත | 0 1 28 |
| 170f | කහඑකල්ලුවත්ත | බී. ආරච්චිගේ දෙව් අබිරත් සහ තවත් අය | පැහිරි | 2 2 0 |
| 170g | එම | එම | වත්ත | 0 3 32 |
| 193 | වැවකක්කේවිල, උඩු මුල්ලේකොටුව | අමේසියා බාලප්පු | පොල්වත්ත | 0 2 10 |
| 200 | අනරුච්චියේහේන | සියයෙරිස් සහ තවත් අය | පැහිරි | 2 0 3 |
| 222 | කම්මඩුගොඩවත්තේ හේන | ආරච්චිගේ කඵඅප්පු සහ තවත් අය | හේන | 1 2 34 |
| 222a | කම්මඩුගොඩවත්ත | එම | කැලේ | 0 2 32 |
| 222b | කම්මඩුගොඩවත්තේ හේන | එම | පැහිරි | 1 3 0 |
| 222c | බැදිගෙදරවත්ත | එම | එම | 0 2 14 |
| 222 | දුල්ලේවත්තේහේන | බාලකාතුන්ගේ දුවන් සහ තවත් | එම | 1 2 23 |
| 222e | එම | එම | එම | 1 0 20 |
| 234 | බැදිගෙදරහේන | බැරගම පත්සල | හේන | 9 2 0 |
| 234a ^{1/2} | ගෝණිකාලේඅත්ත | රජසත්තක | දෙහිය | 1 0 13 |
| 234b | එම | එම | පැහිරි | 1 1 0 |
| 234d | දෙවරුවේවත්ත | ආරච්චිගේ නොන්නොකාමි | කැලේ | 1 1 0 |
| 234e | දෙවරුවේහේන | ආරච්චිගේ නොන්නොකාමි | හේන | 0 1 21 |
| 234f | එම | එම | එම | 0 1 2 |
| 234g | දෙවරුවේහේනේවත්ත | බී. ලොකුගේ සිංහිඅප්පු | වත්ත | 0 2 6 |
| 234h | දෙවරුවේහේන | එම | හේන | 0 1 36 |
| 234i | එම | එම | පැහිරි | 1 2 9 |
| 234j | බැදිගෙදරවත්ත | බැරගම පත්සල | වත්ත | 0 1 12 |
| 236 | මිහගදෙහිය | කෝන්කඩුවේගේ දෙව් ජුවානිස් | කුඹුර | 1 1 2 |
| 241 | අරකහවත්ත | අකුරුගොඩගමගේ දිසෝනිස්නාමි | පැහිරි | 1 2 25 |
| 241c | කුහගහවත්ත | ආරච්චිගේ නොන්නොකාමි | වත්ත | 0 1 20 |
| 241d | කරකහවත්ත | අකුරුගොඩගමගේ දිසෝනිස්නාමි සහ තවත් අය | එම | 0 2 4 |
| 241f | කන්කානිගොඩවත්ත | ලොකුගේ දෙව් ජුවානිස් සහ තවත් අය | පිවිස | 0 0 28 |
| 241g | මිහගඇල්ලේවත්ත | කාන්සාවගේ ජුන්චිඅප්පු | පැහිරි | 0 2 20 |
| 241h | එම | එම | කැලේ | 0 1 24 |
| 244b | බැදිගෙදරකුඹුර | බැරගම පත්සල | කුඹුර | 0 0 28 |
| 253 | කරකන්ගගදෙව්හේන | ආරච්චිගේ සිංහිඅප්පු | පැහිරි | 3 0 10 |
| 253b | එම | එම | එම | 0 0 16 |
| 257 | මල්ලගහපඵවේවත්ත | නොහොන් කුඹුර | | |
| | වාරිගගොඩ | කාන්සාවගේ ජුන්චිඅප්පු සහ තවත් අය | එම | 2 1 7 |
| 257a | එම | කාන්සාවගේ බිමේ සහ තවත් අය | එම | 1 2 3 |

| නො. | ඉඩමේ නම. | අයිතිකම් කියවතො. | අත්දම. | මහත. අ. ර. ප. |
|-------|---|--|----------------------------|-------------------|
| L 62 | වතලවත්තගේන | සිතියම 1,623. වත්තියවිචිතත්කාතන්ගේ දෙව් අත්දිය | පැහිරි හේන සහ පැහිරි | 0 1 30 10 2 20 |
| 1553 | එම | එම | | |
| C 529 | ගෙදාවත්ත | සිතියම 5,598. අ.ම. දෙව් කියදොරිස් | වත්ත | 2 2 22 |
| E 529 | පාමත්තොටදෙනිය | ඒ. බමුලිවි. පී. එච්. බව්වොදප්ප | අඹුර | 0 1 0 |
| F 529 | එම | එම | එම | 0 0 14 |
| G 529 | එම | එම | එම | 0 0 22 |
| H 529 | එම | එම | එම | 0 1 33 |
| A 529 | පාමත්තොටගේන | එම | හේන සහ පැහිරි | 38 3 23 |
| X 528 | හුගේහේන | එම | පැහිරි | 4 2 12 |
| S 528 | මස්දෙනියදොරගේන | එම | එම | 6 3 10 |
| U 528 | බෙලිපුරගේන | එම | එම | 10 2 8 |
| V 528 | හුගේහේන | එම | එම | 0 3 4 |
| Z 528 | කැවුණුමුල්ලගේන | එම | එම | 2 1 38 |
| 13343 | ආලුගේන | රජයේතන | එම | 2 0 20 |
| 12714 | හම්මද්දකොරවුව කො කොත් නැතිනපිටකොර වුව | සිතියම 1,476. ලියනගේ බවුක්අප්ප (ලංකාවැනියම් කවිවිසේ කොමමරය 5 I.) | කැලේ | 7 3 10 |
| 56 | බුක්කොට්ටුකත්දේගේත් රූප | රජයේතන | වත්ත | 0 3 22 |
| S 153 | රනවිරිගේහේන | සිතියම 1,895. රතුත්තේ දෙවත්තොම් | හේන | 1 2 23 |
| V 153 | ගෙදර දෙනියවත්ත | හල්වත්තේගේ පිලිස් සහ තවත් අය | වත්ත | 1 3 6 |
| X 153 | පාමත්තොටගේන | හල්වත්තේගේ බව්වොදප්ප | හේන | 1 2 20 |

අත්කරගත තත්තේදු මිල රුපියල් 10. සිට රුපියල් 20 දක්වා.

එම ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණා සර්වේපර් ජනරාල් උත්තාන්තේගේද, විකිනියම් කොත්දේසි සම්බන්ධව කොමිෂි (ඉහතයි) ආභාවසාරිස් උත්තාන්තේගේද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වතත්තේගේ අඤ්චලය,
ඒ. ඇම්. විමලර්,
වැඩවලග මහසඤ්ඤාගාරිස් වම්ස.

No. 28, s. o. Colonial Secretary's Office, Colombo, September 20, 1905.

ON Wednesday, November 8, 1905, and the following day, at 12 o'clock noon, the Land Settlement Officer will put up for sale or settlement in Deyandra the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Kandaboda pattu of the Matara District of the Southern Province.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. A. R. P. |
|-------|------------------------|--|--------------|---------------------|
| 4b | Beregehena | Berege Jayan and others | Chena | 3 2 30 |
| 4c | Do. | do. | do. | 0 2 4 |
| 4d | Mulmorehena | Crown | Forest | 0 0 10 |
| 4e | Do. | do. | do. | 0 0 2 |
| 4f | Do. | do. | do. | 0 0 2 |
| O 226 | Hompalahenewatta | Preliminary plan 2,103. A. Kulappuliyana-arachchige Subeappu | Garden | 1 2 30 |
| P 226 | Bunaranaketiyewatta | Kankanangama-achchige Dissan Appu and others | do. | 4 0 15 |
| Q 226 | Alupotahena | do. | Chena | 1 2 12 |
| 44a | Penikomahena | Block survey preliminary plan 166.—Pallewela. Crown | Chena | 0 0 28 |
| 44b | Dorapelelakapuhedeniya | do. | Paddy field | 0 1 20 |
| 9 | Ellewattedeniya | Block survey preliminary plan 165.—Dewalegama. G. Babuna and others | Paddy field | 0 3 6 |
| 26 | Kunukuriyadolehena | P. Don Juvanias and others | Citronella | 0 3 30 |
| 34 | Rukmalarehena | V. D. Samel | Chena | 1 1 32 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | |
|------|--|-------------------------------|--------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| 36 | Dolamawatawatta | Rubasinge Carolis and others | Citronella | 7 | 0 | 18 |
| 42 | Kunukuriyadolehena <i>alias</i> Ihalamullehena | Crown | Chena | 3 | 2 | 23 |
| 48 | Kammalawattehena | Gamacharige Kaluwa and others | do. | 1 | 0 | 10 |
| 50 | Tembiligahawattehena | Badalge Naidehami | Citronella | 1 | 0 | 6 |

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Settlement Officer.

By His Excellency's command,

G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 28, s. o.

විෂ් 1905ක්වූ සැප්තැම්බර් මස 20 වෙනි දින කොළඹ
ලද කොන්කාරිස් උන්කාන්සේගේ කන්කෝරුණේදී.

විමි කිරීමකරණ දෙපාර්තමේන්තුවේ කොමිෂනරීස් උන්කාන්සේ විසින් වෙහි පහත සඳහන්වන ආශ්ච්චව සන්තක ඉඩම් ආශ්ච්චව නියෝගවල ප්‍රකාරයට විෂ් 1905ක්වූ නොවැම්බර් මස 8 වෙනි බද්ද සහ ඉන් පසු දිනවන දෙවර 12ව දෙපාර්තමේන්තුවේ කන්කෝරුණේදී විකුණුණු ආශ්ච්චව කේ කිරීමකරණව දෙපාර්තමේන්තුවේ දකුණු දිසාවේ මාකර පලාතේ කන්කෝරුණේදී පිහිටිවන විමිකැබලි 17.

දකුණු දිසාවේ මාකර පලාතේ කන්කෝරුණේදී පිහිටිවන විමිකැබලි 17.

ලංකාමානිම සිතියම 90.—පරපාමුල්ල.

| නො. | ඉඩම් නම. | අයිතියක් කියන්නා. | අන්දම. | ඊකක. |
|---------------------------------|-------------------------------------|--|--------|-----------|
| | | | | අ. රු. ප. |
| 4b | බෙරගේඅන්ත | බෙරගේ ජයන් සහ තවත් අය | සේන | 3 2 30 |
| 4c | එම | එම | එම | 0 2 4 |
| 4d | මුල්මොරේගේන | රජසන්තක | කැලේ | 0 0 10 |
| 4e | එම | එම | එම | 0 0 2 |
| 4f | එම | එම | එම | 0 0 2 |
| සිතියම 2,103. | | | | |
| O 226 | කෝමපාලගේගේ වත්ත | ඒ. කුලපුලියකආරච්චිගේ සු. නි අප්පු | වත්ත | 1 2 30 |
| P 226 | මුත්තරන්කැව්ගේ වත්ත | කන්කෝරුණේ පවුලිගේ දිසන් අප්පු සහ තවත් අය | එම | 4 0 15 |
| Q 226 | අළුවොරේගේන | එම | සේන | 1 2 12 |
| ලංකාමානිම සිතියම 166.—පල්ලාවෙල. | | | | |
| 44a | පැනිකෝලේගේන | රජසන්තක | සේන | 0 0 28 |
| 44b | දෙරපැලැලකපුගේන දෙතිස | එම | කුඹුර | 0 1 20 |
| ලංකාමානිම සිතියම 165.—දේවාලේගම. | | | | |
| 9 | අල්ලේවත්තේදෙතිස ඒ. බමුණා සහ තවත් අය | ඒ. බමුණා සහ තවත් අය | කුඹුර | 0 3 36 |
| 26 | කුඹුරුගේදෙතිස | සේන | සේන | 0 3 30 |
| 34 | රාක්කල්ලාගේන | පී. දෙව ප්‍රානීස් සහ තවත් අය | පැහිරි | 1 1 32 |
| 36 | දෙලවෙහෙල්වත්ත | පී. හී. සාමේල්ලේ | සේන | 7 1 18 |
| 42 | කුඹුරුගේදෙතිස | රුබසිංගේ කණරාලිස් සහ තවත් අය | පැහිරි | |
| | සේන කොකොත් | | | |
| | ඉහලමුල්ලේගේන | රජසන්තක | සේන | 3 2 23 |
| 48 | කම්මලවත්තේගේන | ගම්ආර්ච්චිගේ කම්මේ සහ තවත් අය | එම | 1 0 10 |
| 50 | කැබ්ලිගේවත්තේගේන | බඩලේගේ කසිදේනම් | පැහිරි | 1 0 6 |

කන්කෝරුණේ අක්කරකර රුපියල් 10 දක්වා සිට රුපියල් 20 දක්වා.

එම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් උන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කොළඹ (ඉහත) කොමිසාරිස් උන්කාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ලදවානවකන්සේගේ ආඥාවලය,

ජී. ආම්. පවුල්ල,
වැඩබලන මහ කොන්කාරිස් මහත.

No. 29, s. o.

Colonial Secretary's Office,
Colombo, September 22, 1905.

ON Saturday and Monday, November 18 and 20, 1905, at 12 o'clock noon, the Land Settlement Officer will put up for sale or settlement in Walgammulla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-four allotments of land situated in the Giruwa Pattu West of the Hambantota District of the Southern Province.

Block survey preliminary plan 152.—Walgammulla.

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | |
|------|--|-----------------------|------------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| 16 | Kudagaleyayewatta | Marappullige Omangira | Chena and garden | 1 | 0 | 6 |
| 27 | Heendehigahagawawatta <i>alias</i> Bokotegawamandiya | Walakuluge Dingitta | Garden | 0 | 1 | 18 |
| 28 | Heendehigahagawawatta | do. | do. | 0 | 6 | 5 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | |
|------|---|--|----------------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| 29 | Bokotegawamandiya | Agampodige Allisa | Garden | 0 | 2 | 10 |
| 31 | Heendehigahagawamandiya | Edirimanage Punchi Baba | do. | 4 | 0 | 16 |
| 38 | Hindakaraldeniya | Crown | Deniya | 0 | 0 | 33 |
| 40 | Kolongahawatta | Wikramakankanange Don Samel | Garden | 0 | 3 | 8 |
| 41 | Horakandehenawatta | Agalakadage Davith | do. | 0 | 1 | 1 |
| 42 | Sarugahawatta | Agalakadage Baban Appu | do. | 1 | 1 | 0 |
| 51 | Perahetiyehena | Agalakadage Udehamy | do. | 2 | 3 | 18 |
| 52 | Karagahahenawatta | Omalpage Kiribinduwa | do. | 0 | 3 | 8 |
| 54 | Bogahahenyaya | Crown and Punchihewage Andris Appu | Citronella | 19 | 1 | 37 |
| 55 | Ketakalegahakoratuwa <i>alias</i> Maragahakoratuwa | Liyanage Tikiri Appu | Garden | 2 | 1 | 3 |
| 56 | Malgahawatta | Kasturige Heen Appu and others | do. | 6 | 1 | 11 |
| 60 | Meegahagawahenewatta | Pratapage Adirian | do. | 1 | 3 | 12 |
| 62 | Kahatagahakoratuwa | Weerappullige Jana | do. | 1 | 1 | 24 |
| 74 | Dorapallaluhena | A. D. Warnasuriya | do. | 0 | 1 | 17 |
| 75 | Yahaledeniyahena | do. | Citronella | 3 | 1 | 34 |
| 76 | Dangahakoratuwa | Walakuluge Babana | do. | 0 | 1 | 16 |
| 77 | Do. | Weerappullige Thena | Garden | 2 | 0 | 3 |
| 78 | Heendehigahawattekoratuwa | Weerappullige Rodda and others | Citronella | 0 | 1 | 0 |
| 79 | Katuketiyakoratuwa | Crown | Abandoned garden | 0 | 0 | 30 |
| 80 | Paragahahena | Weerappullige Jana | Citronella | 2 | 1 | 2 |
| 84 | Badalagewattehena | Mahappubadage Don Juanis | do. | 1 | 2 | 26 |
| 85 | Kulappuvamalaliyaddekumbura | Crown | Paddy field | 0 | 1 | 4 |
| 86 | Palukoratuwa | do. | Garden | 0 | 1 | 20 |
| 90 | Paragahahena | Walakuluge Babana | Citronella | 1 | 0 | 31 |
| 95 | Kaballikettiya | Weerappullige Babanisa | do. | 0 | 2 | 3 |
| 98 | Hikgahakoratuwa <i>alias</i> Wadakahaketiyekoratuwa | Weerappullige Ukkirina and others | Garden | 1 | 0 | 6 |
| 99 | Wadakahaketiyakoratuwa <i>alias</i> Henketiyawatta | Weerappullige Adduwana | do. | 1 | 2 | 22 |
| 100 | Kahatagahawatta | Weerappullige Ukkirina and others | do. | 0 | 1 | 0 |
| 106 | Kongahawatta | Egodage Jayan | do. | 0 | 3 | 29 |
| 107 | Kapathenuma | Crown | Deniya | 0 | 0 | 15 |
| 109 | Welagawahena | Weerappullige Dingia | Citronella | 0 | 1 | 34 |
| 110 | Do. | do. | do. | 0 | 1 | 30 |
| 112 | Kalugahagawamandiya | Weerappullige Heen Baba | Garden | 0 | 3 | 29 |
| 113 | Welagawahenakoratuwa | Weerappullige Dingiya | do. | 0 | 1 | 33 |
| 114 | Aluketiyawehena | Weerappullige Punchiheena and others | Citronella | 1 | 1 | 7 |
| 115 | Do. | Mananage Magirisa | Garden | 1 | 1 | 29 |
| 116 | Do. | Weerappullige Heena | Abandoned citronella | 1 | 0 | 20 |
| 117 | Do. | Weerappullige Punchi Heena | Garden | 0 | 2 | 14 |
| 118 | Do. | Weerappullige Ukkirina and others | do. | 0 | 2 | 0 |
| 119 | Aluketiyawekoratuwa | Weerappullige Heena | do. | 0 | 3 | 34 |
| 120 | Aluketiyawehena | Weerappullige Babanisa | Citronella | 0 | 1 | 8 |
| 121 | Madittehena <i>alias</i> Landegerruppa | Weerasiri Narayana Don Abraham | do. | 1 | 3 | 39 |
| 122 | Nathagehenewatta | Nathage Jayanhami | Garden | 0 | 0 | 9 |
| 123 | Madittehena | Vitaranage Wattuhami | Chena land | 0 | 2 | 27 |
| 128 | Dehigahamaditta | Crown | Paddy field | 0 | 0 | 16 |
| 134 | Kolongahawatta | Wijemanige Rakina | Garden | 0 | 2 | 6 |
| 137 | Thelumbugahakoratuwa | Crown | do. | 1 | 1 | 1 |
| 149 | Tennehena | Don Andris Abewardena | Citronella | 0 | 3 | 18 |
| 154 | Beligahakoratuwewatta | Talapatarachchige Don Andris | do. | 1 | 0 | 30 |
| 158 | Hunugewatta | Wanigasanga Baba | do. | 10 | 1 | 31 |
| 167a | Meegahawattalanda <i>alias</i> Narangahakoratuwa | Liyanaduruge Babuney | Garden | 1 | 1 | 22 |
| | | Block survey preliminary plan 146.—Galpotukanda. | | | | |
| 5 | Talapelehena | Dunuhinge Dowa | Citronella | 3 | 0 | 4 |
| 8 | Ellabodahena | Hatiringe Dingissa | Chena | 2 | 3 | 25 |
| 9 | Ellabodawatta | Omalpage Babanisa | Garden | 0 | 0 | 21 |
| 10 | Ellabodahena | Hatiringe Jayatuwa | Chena | 0 | 2 | 36 |
| 12 | Do. | Hatiringe Dingissa | Citronella | 1 | 2 | 4 |
| 13 | Adinagedeniya | Paratapage Mataya and others | Chena | 0 | 0 | 16 |
| 15 | Arabodahena | Agampodidurage Jandu | Citronella | 0 | 0 | 33 |
| | | Block survey preliminary plan 153.—Pingalella. | | | | |
| 5 | Ellabodawatta | Dunuhinge Ukkuwa | Old garden | 0 | 2 | 22 |
| 6 | Ellabodahena | Omalpage Wattukira | Citronella | 1 | 1 | 10 |
| 8 | Ellabodawatta <i>alias</i> Kongahakoratuwa | do. | Garden | 0 | 3 | 27 |
| 10 | Karandeketiyeawatta | Albaradura Andrishamy | do. | 1 | 0 | 0 |
| 11 | Adinagedeniya | Paratapage Mataya and others | Chena | 0 | 0 | 15 |
| 12 | Do. | do. | do. | 0 | 1 | 18 |

| Lot. | Name of Land. | Name of Claimant. | Description. | Extent. | | |
|--|----------------------|----------------------------------|-----------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| 17 | Gangulawitahena | Egodage Andrishamy and others | Citronella | 5 | 3 | 10 |
| 19 | Pinwattehena | do. | do. | 3 | 0 | 1 |
| 20 | Denimulleghoda | do. | do. | 0 | 1 | 28 |
| 23 | Hotaleketiyahena | Lokuruge Punchi Baba and others | do. | 3 | 0 | 32 |
| 25 | Parakandaredeniya | Mahapubadage Kaluhami and others | Deniya | 0 | 3 | 33 |
| Block survey preliminary plan 135.—Hingurekanda. | | | | | | |
| 1a | Olungulamulagahahena | Edirimamage Adduwana | Garden | 0 | 3 | 32 |
| 10 | Dunumadalagahawatta | Edirimamage Punsiriya | Cocconut garden | 0 | 1 | 19 |

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Settlement Officer.

By His Excellency's command,
G. M. FOWLER,
Acting Colonial Secretary.

No. 29. S.O.

වම 1905ක්වූ සැප්තැම්බ් මස 22 වෙනි දින කොළඹ මහ සෙනෙටාරිස් උත්සාහයෙන් කන්දෝරුවේදීය.

බම් බෙරුම්කරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උත්සාහයේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වම 1905ක්වූ කොමසාරිස් මස 18 වෙනි දිනට සහන සුරැකු සහ 20 වෙනි දිනට සහන දෙපාර්තමේන්තුව 12ව වලංගුමුල්ලේදී වෙනදේසිකර විකුණනව යෝ බෙරුම්කර දෙපාර්තමේන්තුවේ ඇත.

දකුණු දිසාවේ ආම්බන්තොට පලාතේ බස්නාහිර හිරුවාසත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 74ක්. උංකාමැනිවේ සිතියම 152.

| නො. | ඉඩමේ නම. | අයිතිකරු කියන්නා. | අන්දම. | මහත. |
|-----|---|--|-------------|---------|
| 16 | කඩාගලේයායේවත්ත | මාරප්පුලියේ බිම-හිරු | කේස සහ වත්ත | 1 0 6 |
| 27 | සීන්දෙහිගහතාවත්ත කොකොන් බෝකො වෙහෙවැමැසිස | වලාකුළුගේ සිංහිත්තා | වත්ත | 0 1 18 |
| 28 | සීන්දෙහිගහතාවත්ත | එම | එම | 0 0 5 |
| 29 | බෝකොවෙහෙවැමැසිස | අගමැදියාගේ අල්ලියා | එම | 0 2 10 |
| 31 | සීන්දෙහිගහතාවත්ත | එදිරිවතාගේ පුවිඛබා | එම | 4 0 16 |
| 38 | සීදකරල්දෙහිය | රජසත්තක | දෙහිය | 0 0 33 |
| 40 | කොලොන්නගවත්ත | වික්‍රමකන්තාගේ දෙවන සාමුල් | වත්ත | 0 3 8 |
| 41 | කොරේකැප්දේගේගේ වත්ත | අගලකඩගේ දැවිත් | එම | 0 1 1 |
| 42 | සේරුගහවත්ත | අගලකඩගේ බඩවත්ත | එම | 1 1 0 |
| 51 | පෙරකැව්දේගේගේ | අගලකඩගේ උදේකැමි | එම | 2 3 18 |
| 52 | කරගහගේගේවත්ත | බිම්පුලගේ කිරිඳිත්තුවා | එම | 0 3 8 |
| 54 | බෝගහගේගේගේ | ආණ්ඩුව සහ පුත්තියවැගේ අන්දිස් අප්පු | පැහිරි | 19 1 37 |
| 55 | කැවකැලේගහකොරවුව කොකොන් මාරගහ කොරවුව | ලියනගේ විකිරිඅප්පු | වත්ත | 2 1 3 |
| 56 | මල්ගහවත්ත | කන්දුරිගේ සීන්දේපු සහ නවත් අග | එම | 6 1 11 |
| 60 | මීගහතාවැගේගේවත්ත | ප්‍රකාශගේ අදිරිගේ | එම | 1 3 12 |
| 62 | කහවගහකොරවුව | විරප්පුලියේ ස්තා | එම | 1 1 24 |
| 74 | දෙරපල්ලපාච්ඡේන | ඒ. ඩී. වර්තසූරිය | එම | 0 1 17 |
| 75 | ගහලේදෙහියගේගේ | එම | පැහිරි | 3 1 34 |
| 76 | දංගහකොරවුව | වලාකුළුගේ බඩතා | එම | 0 1 16 |
| 77 | එම | විරප්පුලියේ නිතා | වත්ත | 2 0 3 |
| 78 | සීන්දෙහිගහවත්ත කොරවුව | විරප්පුලියේ රෙහිබා | පැහිරි | 0 1 0 |
| 79 | කටු තැව්ගහකොරවුව | රජසත්තක | පාච්ඡ වත්ත | 0 0 30 |
| 80 | පරගහගේගේ | විරප්පුලියේ ස්තා | පැහිරි | 2 1 2 |
| 84 | බඩාලගේවත්තගේගේ | මහප්පුබඩලේගේ දෙවන පුංචිස් | එම | 1 2 26 |
| 85 | කුලප්පුවමලාලියද්දේකුඹුර | රජසත්තක | කුඹුර | 0 1 4 |
| 86 | පාච්ඡකොරවුව | එම | වත්ත | 0 1 20 |
| 90 | පරගහගේගේ | වලාකුළුගේ බඩතා | පැහිරි | 1 0 31 |
| 95 | කඩල්ලිකැව්විග | විරප්පුලියේ බඩානිසා | එම | 0 2 3 |
| 98 | සීන්දෙහිගහකොරවුව කොකොන් වදකහකැව්දේකොර වුව | විරප්පුලියේ උත්කිරිතා සහ නවත් අග වත්ත | | 1 0 6 |
| 99 | වදකහකැව්දේකොරවුව කොකොන් ගේගේකැව්දේවත්ත | විරප්පුලියේ අද්දුවාතා | එම | 1 2 22 |
| 100 | කහවගහවත්ත | විරප්පුලියේ උත්කිරිතා සහ නවත් අග | එම | 0 1 0 |
| 106 | කෝන්ගහවත්ත | එගොඩගේ ස්තා | එම | 0 3 29 |
| 107 | කපාකැහුම | රජසත්තක | දෙහිය | 0 0 15 |
| 109 | වෙලගාවැගේගේ | විරප්පුලියේ සීන්දියා | පැහිරි | 0 1 34 |
| 110 | එම | එම | එම | 0 1 30 |

| අංක. | ඉඩමේ නම. | අයිතිකම් කියවන්නා. | අන්දම. | මගක. අ. රු. ප. |
|------|---------------------|---------------------------------------|--------|----------------|
| 112 | කළුගඟොලා නගරය | වීරජපුත්‍රලියන් සිව්බඩ්දා | වත්ත | 0 3 29 |
| 113 | වෙලඟොලාගේ කෙරෙහි | වීරජපුත්‍රලියන් සිව්බඩ්දා | එම | 0 1 33 |
| 114 | අළුකැටියාගේ | වීරජපුත්‍රලියන් පුත්චින්නා සහ තවත් අය | පැතිරී | 1 1 7 |
| 115 | එම | මහනගේ මැතිරියා | වත්ත | 1 1 29 |
| 116 | එම | වීරජපුත්‍රලියන් සිව්බඩ්දා | පැතිරී | 1 0 20 |
| 117 | එම | වීරජපුත්‍රලියන් පුත්චින්නා | වත්ත | 0 2 14 |
| 118 | එම | වීරජපුත්‍රලියන් පුත්චින්නා සහ තවත් අය | වත්ත | 0 2 0 |
| 119 | අළුකැටියාගේ කෙරෙහි | වීරජපුත්‍රලියන් සිව්බඩ්දා | එම | 0 3 34 |
| 120 | අළුකැටියාගේ | වීරජපුත්‍රලියන් බඩ්දා | පැතිරී | 0 1 8 |
| 121 | මහින්දගේගොලා නොගොත් | වීරජපුත්‍රලියන් බඩ්දා | එම | 1 3 39 |
| 122 | ලක්දේවගොලා | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 0 9 |
| 123 | මහින්දගේගොලා | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 2 27 |
| 128 | දෙවනගොලා | රජකර්මය | අඹුර | 0 0 16 |
| 134 | කොලොන්නකොට්ට | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 2 6 |
| 137 | කොලොන්නකොට්ට | රජකර්මය | එම | 1 1 1 |
| 149 | කැත්තේගොලා | දෙවන අන්දමේ අන්දම | පැතිරී | 0 3 18 |
| 154 | වෙලඟොලාගේ වත්ත | කලාපයේ වත්ත | එම | 1 0 30 |
| 158 | හුණුගොලා | වත්ත | එම | 10 1 31 |
| 167a | මහින්දගොලා නොගොත් | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 1 1 22 |
| 5 | කලාපයේ | දුකුණුගොලා | පැතිරී | 3 0 4 |
| 8 | ඇල්ලොඩොඩො | පැතිරී | වත්ත | 2 3 25 |
| 9 | ඇල්ලොඩොඩො | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 0 21 |
| 10 | ඇල්ලොඩොඩො | කැත්තේ | වත්ත | 0 2 36 |
| 12 | එම | කැත්තේ | පැතිරී | 1 2 4 |
| 13 | අදිනගොලා | පැතිරී | වත්ත | 0 0 16 |
| 15 | අදිනගොලා | අඹුර | පැතිරී | 0 0 33 |
| 5 | ඇල්ලොඩොඩො | දුකුණුගොලා | පැතිරී | 0 2 22 |
| 6 | ඇල්ලොඩොඩො | වීරජපුත්‍රලියන් බඩ්දා | පැතිරී | 1 1 10 |
| 8 | ඇල්ලොඩොඩො නොගොත් | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 3 27 |
| 10 | කරදකැටියාගේ | අඹුර | එම | 1 0 0 |
| 11 | අදිනගොලා | පැතිරී | වත්ත | 0 0 15 |
| 12 | එම | එම | එම | 0 1 18 |
| 17 | ගොලො | වීරජපුත්‍රලියන් බඩ්දා සහ තවත් අය | පැතිරී | 5 3 10 |
| 19 | පිත්තේ | එම | එම | 3 0 1 |
| 20 | දෙවනගොලා | එම | එම | 0 1 28 |
| 23 | කොලොන්නකොට්ට | ලෝකුරුගොලා පුත්චින්නා සහ තවත් අය | එම | 3 0 32 |
| 25 | පරකන්දේ | මහනගේ මැතිරියා සහ තවත් අය | දෙවන | 0 3 33 |
| 1a | මහින්දගොලා නොගොත් | වීරජපුත්‍රලියන් බඩ්දා | වත්ත | 0 3 32 |
| 10 | දුකුණුගොලා | වීරජපුත්‍රලියන් බඩ්දා | පැතිරී | 0 1 19 |

රජකර්මය කැත්තේ මිල රුපියල් 10 ක් සිට රුපියල් 20 දක්වා.
 එම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේපර් ජනරාල් උත්තාන්දේගෙන්ද, මහින්ද මහාදේවි
 සම්බන්ධ කොළඹ (ඉහත) කොමසාරිස් උත්තාන්දේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර උතුමානවතක්සේගේ ආඥාවලෙස,
 ජී. ඇම්. පෙරේරා,
 වැඩබලන මහ සෙක්‍රෙටාරිස් මමක.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the burial of night soil from the Godapola latrine, to wit:—

| Lot. | Name of Land. | Description. | Name of Claimant. | Extent. A. R. P. |
|-------|--------------------|---|------------------------|------------------|
| V 885 | Kollagahawelawatta | Contains cocoanut tree about 30 years old | D. B. Suwaris de Silva | 0 0 17 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on October 2, 1905, at 1 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
 August 28, 1905.
 R. B. HELTINGS,
 Assistant Government Agent.

1876 ம் (அஸ்)-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம். கற்சூம்பிக்கர்க என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலப்படும் காணியை, அல்தாவது :—

பிரதமப்படத்து இலக்கம் 5,466. குறிச்சி—உலப்பினை. விசாலம்.
 துணர். காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. மு. பெ.
 C 886 மகாவெலதோட்டம். தேயிலையும் கிறெகிலியா மரமும். ஜோர்ஜ பென்சி அவர்கள் 0 0 38

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (அஸ்)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமாய் களம்பராஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமதாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் (அஸ்) ஜூன் 21 ந் தேதியிலன்று 1 மணிக்கு கண்டிக் கச்சேரியில் என்னுடையக வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டிக் கச்சேரி, எச். வேல,
 1905 ம் (அஸ்) பரட்டாசிமீ 11 ந் உ. அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for widening a path at Alutwela, to wit:—
 Preliminary plan 5,468. Village—Alutwela.

| Lot. | Name of land. | Description. | Name of Claimant. | Extent. A. R. P. |
|-----------|--------------------|--------------|-----------------------|---------------------|
| E 886 | Kumburagederawatta | Garden | Dingiribanda | 0 0 5 |
| F & G 886 | Gederakumburawatta | do. | M. Punchirala | { 0 0 4 0 0 4 |
| H & I 886 | Pansalawatta | do. | M. Pinhamy | { 0 0 2 0 0 5 |
| J 886 | Pansalawatta | do. | Omeru Lebbe and Seggo | 0 0 12 |
| K 886 | Dambakumburawatta | do. | Sego | 0 0 4 |
| L M 886 | Kamalarawa | Field | Dingiri Appu & Seggo | { 0 0 2 0 0 4 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy on October 21, 1905, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
 September 11, 1905.

H. WACE,
 Government Agent.

2340 1876-ம் ஆண்டு அக்டோபர் 3-ம் நாள் அங்குசுவரையின் கல்வெட்டு வகையில் அரசாங்கத்தின் கட்டுப்பாட்டில் உள்ள பகுதிகளைப் பற்றிய விவரம்:—
 உரிமையாளர் பெயர்: விவரம்: அரசாங்கத்தின் பெயர்: ஏ. மு. பெ.
 C 886 மகாவெலதோட்டம், தேயிலையும் கிறெகிலியா மரமும். ஜோர்ஜ பென்சி அவர்கள் 0 0 38

கண்டிக் கச்சேரி, எச். வேல, 1905 ம் (அஸ்) பரட்டாசிமீ 11 ந் உ. அரசாட்சி ஏசண்டு.

| லா. | பெயர். | வகை. | உரிமையாளர் பெயர். | அளவு. அ. ர. ப. |
|-----------|-------------------|---------|-----------------------------|-------------------|
| E 886 | கும்புரகடேரவட்டம் | தோட்டம் | டிங்கிரிபண்டா | 0 0 5 |
| F & G 886 | கடேரகும்புரவட்டம் | do. | ம. பஞ்சிரலா | { 0 0 4 0 0 4 |
| H & I 886 | பான்சலவட்டம் | do. | ம. பின்பாம் | { 0 0 2 0 0 5 |
| J 886 | பான்சலவட்டம் | do. | ஓமேரு லேப்பே மற்றும் சேக்கோ | 0 0 12 |
| K 886 | தம்பகும்புரவட்டம் | do. | சேக்கோ | 0 0 4 |
| L M 886 | காமலாரவா | தோட்டம் | டிங்கிரி அபு & சேக்கோ | { 0 0 2 0 0 4 |

எனது அரசாங்கத்தின் கட்டுப்பாட்டில் உள்ள பகுதிகளைப் பற்றிய விவரம்:—
 உரிமையாளர் பெயர்: விவரம்: அரசாங்கத்தின் பெயர்: ஏ. மு. பெ.
 C 886 மகாவெலதோட்டம், தேயிலையும் கிறெகிலியா மரமும். ஜோர்ஜ பென்சி அவர்கள் 0 0 38

1905-ம் ஆண்டு அக்டோபர் 21-ம் நாள் காங்கி 1 மணிக்கு கண்டிக் கச்சேரியில் என்னுடைய வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளின் தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

1905-ம் ஆண்டு அக்டோபர் 21-ம் நாள் காங்கி 1 மணிக்கு கண்டிக் கச்சேரியில் என்னுடைய வெளிப்படாத தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளின் தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

எச். வேல,
 அரசாங்கத்தின் கட்டுப்பாட்டில் உள்ள பகுதிகளைப் பற்றிய விவரம்:—
 உரிமையாளர் பெயர்: விவரம்: அரசாங்கத்தின் பெயர்: ஏ. மு. பெ.
 C 886 மகாவெலதோட்டம், தேயிலையும் கிறெகிலியா மரமும். ஜோர்ஜ பென்சி அவர்கள் 0 0 38

1876 ம் ஆண்டு-ந்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் அருள்வெளியில் ஒரு பாறையை அகவிடப்பதற்காக என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அக்தாவது :—
 பிரதம படத்து இலக்கம் 5,468. குறிச்சி—அருள்வெள.

| துண்.ப. | காணியினது பெயர். | விலரம். | உரித்தாளியின் பெயர். | விசாலம். ஏ. அ. ப. |
|-----------|----------------------------------|---------|-------------------------|----------------------|
| E 886 | கும்புறகெதறவத்தை | தோட்டம் | டிங்கிறிபண்டா | 0 0 5 |
| F & G 886 | கெதறகும்புறவத்தை | ஷ. | எம். புஞ்சிறுளை | { 0 0 4 0 0 4 |
| H & I 886 | பாண்சாலவத்தை | ஷ. | எம். பின்காமி | { 0 0 2 0 0 5 |
| J 886 | பாண்சாலவத்தை தம்பகும்புறவத்தை | ஷ. | ஓமறுவெவ்வை சேசு சேசு | 0 0 12 0 0 4 |
| K 886 | | | | |
| L & M 886 | கமல்அறுவ | வயல் | டிங்கிறிஅடிபும் சேசும் | { 0 0 2 0 0 4 |

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ந்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.
 மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு அற்பகிமாசம் 21 ந்த தேதியிலன்று 1 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, 1905 ம் ஆண்டு புரட்டாசி 11 ந்த உ. எச். வேஸ்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit :—

Preliminary plan 5,467. Village—Mawatura.

| Lot. | Name of Land. | Description. | Name of Claimant. | Extent. A. R. P. |
|-------|------------------|-------------------|---------------------|---------------------|
| D 886 | Riverside estate | Tea and grevillea | W. S. Bennett, Esq. | 0 2 9 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on October 21, 1905, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, September 11, 1905. H. WACE,
Government Agent.

உத்தி 1876 க்கு அழிவுடனே உடைவதற்குரிய பகுதியில் உள்ள பகுதியைப் பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.
 மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு அற்பகிமாசம் 21 ந்த தேதியிலன்று 1 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கிரியம் 5,467. ஸெ—ஸாவூர்.

| லொ. | ஓவலெ னல. | ஏன்டல. | ஏசிறிகல கிரியன். | விசாலம். ஏ. ரு. ப. |
|-------|---------------|--------------------------|----------------------------|-----------------------|
| D 886 | சிலக்கிவி லன் | நெ ஸக. குடிலிசிய லலாகிவி | கிரிய. டு. ப. லு. லல லலலலல | 0 2 9 |

உடைவதற்குரிய பகுதியில் உள்ள பகுதியைப் பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.
 மேற்கூறிய காணி 7 உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு அற்பகிமாசம் 21 ந்த தேதியிலன்று 1 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

உத்தி 1905 க்கு கருவியுடைய 11 லெசி டிவ லலலலல கலிலெரெடெடெ. பி. லெசி,
அன்லலலலல லலலலல லலலலல.

1876 ம் ஆண்டு-ந்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கற்குழிக்காக என்னும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அக்தாவது :—
 பிரதம படத்து இலக்கம் 5,467. குறிச்சி—மாவத்தூர்.

| துண்.ப. | காணியினது பெயர். | விலரம். | உரித்தாளியின் பெயர். | விசாலம். ஏ. அ. ப. |
|---------|---------------------|---------------------|-----------------------|----------------------|
| D 886 | நிவார்சயிட் தோட்டம் | தேயிலையும் மற்றதும் | டபிள்யு. எஸ். பென்னட் | 0 2 9 |

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ந்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின் பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.
 மேற்கூறிய காணி 7 உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1905 ம் ஆண்டு அற்பகிமாசம் 21 ந்த தேதியிலன்று 1 மணிக்கு கண்டி கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளினுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டி கச்சேரி, 1905 ம் ஆண்டு புரட்டாசி 11 ந்த உ. எச். வேஸ்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a rifle range for the Ceylon Planters' Rifle Corps at Matale, to wit:—

Preliminary plan 5,458. Villages—Harasgama and Aluwihara.

| Lot. | Name of Land. | Description. | Name of Claimant. | Extent. | |
|-------|---------------|-----------------------------------|-------------------|---------|-------|
| | | | | A. | R. P. |
| W 885 | Gamimanahena | Tea and 37 cacao trees in bearing | Komarappen Chetty | 0 | 1 24 |
| X 885 | Rukattanayaya | Chena and jungle | T. B. Aluwihara | | |
| | | | Ratamahatmaya | 0 | 0 26 |
| Y 885 | Do. | Garden, 50 cacao, plantains, &c. | do. | 1 | 1 10 |
| 14342 | Do. | Plantains, &c. | do. | 0 | 0 2 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on October 30, 1905, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
September 12, 1905.

R. B. HELLINGS,
Assistant Government Agent.

විෂි 1876ක්වූ අඩුරුද්දේ නොමමර 3වනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—ලංකාවේ වතුකාරයින්ගේ වෙඩිතිබීමේ සේවක සමූහයාගේ මාතලේ කණ්ඩායමට ඉලක්ක භාවයක් සෑදීම පිණිස වෙති පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරතිබෙන පංතාර්තුචල ප්‍රකාරයට තාරක මන්ත්‍රිසභාවේ මනුෂ්‍යයන් ඇතුළු චතුර්මානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනම්:—

| නො. | ඉඩමේ නම. | සිතියම 5,458. හම—හරස්ගම සහ අළුවිහාරය. | මහත. |
|-------|---------------|---------------------------------------|-----------|
| W 885 | හම්ඉගමහේන | තේ සහ පලහන්නා කොස් හස් 37ක් | අ. රු. ප. |
| X 885 | රුක්ආත්තනායාය | හේන සහ කැලේ | 0 1 24 |
| Y 885 | එම | වත්ත, කොකෝවා හස් 50යි, කෙහෙල් | 0 0 26 |
| | | හස් සහ වෙනත් | 1 1 10 |
| 14342 | එම | කෙහෙල් සහ වෙනත් | 0 0 2 |

එබැවින් ඉඩම් අයිතිකරුවන්ටම ආණ්ඩුවේ කලාපයට තිබෙන බව පොදුපනසට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑම කර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අතර විෂි 1905ක්වූ බන්ධනවලට මස 30 වෙනි දින එකේ කතිසමට මාතලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්නම් තවුන්ගේ අයිතිකරු තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 12 වෙනි දින මාතලේ කවිවේරියේදීය.

ආර්. ඩී. හැලිංග්ස්,
ආණ්ඩුවේ උප ඒජන්ත වමහ.

1876 ම් (බ්) - 3 ම් ඉලක්කස්සට්ටත්තිනු 7 ම් පිරිවිත් පිරිකාරම් මාත්තලේ නොදැනුණු තොරතුරු මාර්ගයට පැවැත්වූ ආකාරයෙන් පිරිසිදු කිරීමට දෙවන වරට වෙනුවෙන් ඉදිරිපත් කළ බවට මෙයින් දැනුම්දෙමි.

| නං.වි. | කාණ්ඩයේ නම. | විවර. | විෂි 1876 ම් (බ්) - 3 ම් ඉලක්කස්සට්ටත්තිනු 7 ම් පිරිවිත් පිරිකාරම් මාත්තලේ නොදැනුණු තොරතුරු මාර්ගයට පැවැත්වූ ආකාරයෙන් පිරිසිදු කිරීමට දෙවන වරට වෙනුවෙන් ඉදිරිපත් කළ බවට මෙයින් දැනුම්දෙමි. |
|--------|---------------|-------------------------------|--|
| W 885 | කම්ඉගමහේන | තේ සහ පලහන්නා කොස් හස් 37ක් | 0 1 24 |
| X 885 | රුක්ආත්තනායාය | හේන සහ කැලේ | 0 0 26 |
| Y 885 | එම | වත්ත, කොකෝවා හස් 50යි, කෙහෙල් | 1 1 10 |
| 14342 | එම | කෙහෙල් සහ වෙනත් | 0 0 2 |

මෙහි විෂි 1876 ම් (බ්) - 3 ම් ඉලක්කස්සට්ටත්තිනු 7 ම් පිරිවිත් පිරිකාරම් මාත්තලේ නොදැනුණු තොරතුරු මාර්ගයට පැවැත්වූ ආකාරයෙන් පිරිසිදු කිරීමට දෙවන වරට වෙනුවෙන් ඉදිරිපත් කළ බවට මෙයින් දැනුම්දෙමි.

මෙහි විෂි 1905 ම් (බ්) - 3 ම් ඉලක්කස්සට්ටත්තිනු 7 ම් පිරිවිත් පිරිකාරම් මාත්තලේ නොදැනුණු තොරතුරු මාර්ගයට පැවැත්වූ ආකාරයෙන් පිරිසිදු කිරීමට දෙවන වරට වෙනුවෙන් ඉදිරිපත් කළ බවට මෙයින් දැනුම්දෙමි.

මාත්තලේ කවිවේරියේදී,
05 ම් (බ්) පුරුද්දාසිආර්ථය 12 ම් ද.

ආර්. ඩී. හැලිංග්ස්,
ආණ්ඩුවේ උප ඒජන්ත වමහ.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the improvement of Kandy hospital, to wit:—

Preliminary plan 5,439. Village—Diyanewela.

| Lot. | Name of Land. | Description. | Name of Claimant. | Extent. | | |
|-------|--------------------|---------------|------------------------------|---------|----|----|
| | | | | A. | R. | P. |
| C 885 | Diyanewilawatta | Native garden | Diyanewila Mitchohamy | 0 | 3 | 15 |
| D 885 | Hapugaspitiyawatta | Do. | R. M. Appuhamy of Diyanewela | 1 | 2 | 4 |

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on October 21, 1905, at 1 o'clock p.m., and to state the nature of their respective interest in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
September 22, 1905.

H. WACE,
Government Agent.

මේ 1876ක්වූ අවුරුද්දේ නොමිමර 3වන අඟුළුගලේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට අණවුලේ කටයුත්තකට එනම්:—මහනුවර ස්වදේශයේ වැඩිදිගුණව පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "මේ 1876වේ ඉඩම් ලබාගැනීමේ අඟුළුගලේ" හවෙති කාණ්ඩයේ කරතිබෙන පංචාචාරවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මතභාසය ඇතුළු ලැබුණු මහත්වහන්සේගෙන් නිසිඅකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනම්:—

| නො. | ඉඩමේ නම. | භිතියම 5,439. | ගම—දෙසියස්වෙන්වෙල. | වගන්තියේ අන්දම. | අයිතියකල කියන්නා. | මහත. | | |
|-------|--------------------|---------------------|------------------------|-----------------|-------------------|------|-----|----|
| | | | | | | අ. | රු. | ප. |
| C 885 | දෙසියස්වෙන්වෙලවත්ත | වැසියන්ට අයිති වත්ත | දෙසියස්වෙන්වෙල මිවේ | | | 0 | 3 | 15 |
| D 885 | හපුගස්පිටියවත්ත | එම | එම ආර්. ඇම්. අප්පුහාමි | | | 1 | 2 | 4 |

එබැවින් ඉඩම් අයිතිකරුවන්ටම අණවුලේ කලාපයට නිබන්ධ බව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකරතිබෙන නැවත මෙහිදී දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්නම් සැමදෙනම තමන්ට නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය මේ 1905ක්වූ ඔක්තෝබර් මස 21 වෙනි දින දවල් එකේ කතිසමට මහනුවර කවිලේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සත් මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගන්නන් ඊට ඇත්නම් තමන්ගේ අයිතියම තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙහිදී දැනගත යුතුයි.

මේ 1905ක්වූ සැප්තැම්බර් මස 22 වෙනි දින මහනුවර කවිලේරියේදීය. එම්. චේස්, අණවුලේ ඒජන්ත වමහ.

1876 ම් මුලින් 3 ම් මුලින් 7 ම් පිරිවිණ් පිරකාරම් කණ්ඩ ඉසුරුප්පිටිය තිරුත්තුසිරුතර්කාස මණ්ඩම් පසිරුත්තේවෙලට වෙණ්ඩයතාන පිණිස ස්වදේශයට මෙහිදී දැනුම්දෙමි.

| නො. | කාණ්ඩයකුට පෙර. | විවරම්. | උරුමකරුගේ නම. | විෂාලය. | | |
|-------|--------------------|-----------------|------------------------|---------|-----|----|
| | | | | අ. | රු. | ප. |
| C 885 | දෙසියස්වෙන්වෙලවත්ත | බිඳුකරුගේ කාණ්ඩ | දෙසියස්වෙන්වෙල මිවේ | 0 | 3 | 15 |
| D 885 | හපුගස්පිටියවත්ත | එම | එම ආර්. ඇම්. අප්පුහාමි | 1 | 2 | 4 |

මේ මුලින් කොළඹ නගරයේ 1876 ම් මුලින් 3 ම් මුලින් 7 ම් පිරිවිණ් පිරකාරම් කණ්ඩ ඉසුරුප්පිටිය තිරුත්තුසිරුතර්කාස මණ්ඩම් පසිරුත්තේවෙලට වෙණ්ඩයතාන පිණිස ස්වදේශයට මෙහිදී දැනුම්දෙමි.

මේ මුලින් කොළඹ නගරයේ 1876 ම් මුලින් 3 ම් මුලින් 7 ම් පිරිවිණ් පිරකාරම් කණ්ඩ ඉසුරුප්පිටිය තිරුත්තුසිරුතර්කාස මණ්ඩම් පසිරුත්තේවෙලට වෙණ්ඩයතාන පිණිස ස්වදේශයට මෙහිදී දැනුම්දෙමි.

ABSTRACTS OF SEASON REPORTS.

SEASON REPORT FOR THE MONTH OF AUGUST, 1905.
WESTERN PROVINCE.
COLOMBO DISTRICT.

Paddy : yala crops are ripening and will be harvested during next month. Maha paddy has been sown; the plants are generally coming up fairly well.
Dry grain : no cultivation worth reporting.
Other products : the supply of vegetables and fruit was good and prices were fair.
Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 30 to Rs: 40 a thousand.
Rainfall : there were a few slight showers of rain during the month.
Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.
Observations on the health of the inhabitants : the fever epidemic is abating in some parts of the district, with the exception of a few cases of sore-eyes, measles, and chickenpox in some villages, and of three cases of smallpox reported from Siyane Korale West, the health of the inhabitants was generally good otherwise.

KALUTARA DISTRICT.

Paddy : the yala harvest is being reaped.

Dry grain : nil.

Other products : fruit and vegetables are scarce, except in the totamunes in which there is a fair supply of vegetables.

Prices of staple products : rice, Rs. 4 to Rs. 6 per bushel ; cocoanuts, Rs. 30 to Rs. 35 per 1,000 in the totamunes and Rayigam korale, and Rs. 45 to Rs. 60 in the Pasdun korales.

Remarks on harvest prospects generally : good.

R infall at Kalutara : total 2.49 in. ; mean .80 in.

Health of people : good, except for some cases of chickenpox and dysentery in the totamunes.

Health of cattle : good.

CENTRAL PROVINCE.

KANDY AND NUWARA ELIYA DISTRICTS.

[Reports not received.]

MATALE DISTRICT.

Rainfall registered at Matale : 1.20 in.

Paddy : yala harvest is being gathered, also maha cultivation is going on in some places.

Dry grain : kurakkan chenas are being cleared now.

Tanks in Matale North are not full.

Health of people : good ; an outbreak of smallpox reported at Rattota in Matale East.

Health of cattle : good.

Prices : moderate.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : there was rain on the 2nd, 19th, 29th, and 30th ; total quantity registered was 1.94 in.

Weather : fine and clear, the days were very hot ; the wind blew from the south-west.

Paddy cultivation : the fields were ploughed and manured for the ensuing cultivation.

Dry grain cultivation : kurakkan is in plants.

Health of people : generally good, but there were few cases of fever and dysentery in some villages.

Health of cattle : there was no disease among cattle, but their condition is very poor owing to scarcity of grass and water.

Prices of staple articles : paddy, Re. 1.87 per bushel ; rice, Rs. 4.50 per bushel ; varaku, Re. 1.50 per bushel ; pairu, Rs. 3.75 per bushel.

MANNAR DISTRICT.

Weather : a smart shower of rain on the 31st registered .63 in. ; winds variable.

Agriculture : paddy stacks being threshed ; fields and tobacco gardens being manured.

Health of people : fever prevails.

Health of cattle : good ; the scarcity of pasture and water has reduced the cattle to a precarious state of existence.

Price of grain : rice, Rs. 4.25 per bushel ; paddy, Re. 1.62 per bushel.

MULLAITIVU DISTRICT.

Weather : there were a few showers of rain during the month. The wind blew from different directions.

Crops : the threshing of kalapoka and idaippoka paddy stacks was going on. Sirupoka cultivation is in ear. Preparations for the ensuing kalapokam have commenced.

General health : fair ; fever prevailed.

Health of cattle : good ; with the rains mosquitoes have again made their appearance.

Prices of staple articles of food : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 3.50 per bushel ; kurakkan, Re. 1 per bushel ; varaku, 75 cents per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2.50 per bushel ; uluntu, Rs. 4 per bushel ; payaru, Rs. 4.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : the yala crops were reaped and gathered during the month. The harvest was a fair one.

Miscellaneous : the food supply of the people has continued to be satisfactory, vegetables and cocoanuts were cheap and equal to the demand, but fish was scarce.

Price of staple food : rice, Rs. 10 to Rs. 10.50 per bag ; paddy, Rs. 2 per bushel ; fine grain, Rs. 2 per bushel.

Health of people : the health of the people in the district has been satisfactory, except for two cases of smallpox which occurred at Koggala and Kataluwa in Talpe pattu ; in both cases the patients were removed to the hospitals at Kalahe and Kataluwa and the contacts were properly isolated.

Health of cattle : there has been no murrain.

Rainfall : 3.79 in.

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy : yala crops have been gathered and the fields are being prepared for the maha cultivation.

Fine grain : a large extent of chena has been cleared for maha.

Weather : dry, but for a shower or two in West Giruwa pattu.

Health : a few cases of smallpox have occurred at Beliatta and the neighbouring villages, other diseases, such as chickenpox, measles, and fever are prevailing in several parts of the district.

Murrain : nil.

Prices : country rice, Rs. 4.75 per bushel ; coast rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.75 per bushel ; kurakkan, Re. 1.62 per bushel ; Indian corn, 75 cents per 100 ; cocoanuts, Rs. 45 per 1,000 ; plantain bunches, Rs. 50 per 100 ; sweet potatoes, Re. 1.37 per cwt. ; pumpkins, Rs. 10 per 100.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : preparation for munmari cultivation is going on.
 Other grain : clearing jungle for chenas commenced.
 Public health : good.
 Cattle disease : the recent outbreak in Eraur Koralai pattus is subsiding.
 Price of grain : paddy, Re. 1.37½ per bushel.
 Rainfall : 0.24 in. in 1904 ; 4.01 in. in 1905.

TRINCOMALEE DISTRICT.

Rainfall : 3.64 in.
 Paddy : reaping of harvest began at Tamblegam. Preparations are being made for munmari cultivation of 1906 in other places.
 Tobacco : sale still going on, but very slack.
 Fishery : good.
 Health of people : fever and chickenpox prevailing.
 Health of cattle : disease at Kantalai and Kiliveddi subsiding.
 Price of staple articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.48 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Hiriyala Hatpattu.—Paddy : yala crops ripe, being gathered, ploughing and sowing for maha ; fine grain : yala crops gathered, felling and clearing for maha. Prospects good. Health of people : bad, owing to outbreak of malarial fever. Health of cattle : good.

Dambadeni Hatpattu.—Paddy : yala crop matured, about to be gathered ; maha being sown. Prospects bad. Rain : a little drizzling on three days. Health of people : fever prevails, but is on the decrease at present. Health of cattle : hoof-and-mouth disease in two of the korales, but there has been no fatal cases.

Wanni Hatpattu.—Paddy crops : partly young and partly earing ; prospects unfavourable for want of rain. Fine grain : chenas are being cleared for maha. Health of cattle and people : good.

Katugampola Hatpattu.—Paddy : yala crop getting ripe, some fields were sown for maha ; some were ploughed and given up for want of rain ; prospects not favourable. Fine grain : kurakkan, mun, and menēri are being reaped ; prospects favourable. Health of people : fever and sore-eyes were prevailing to some extent towards the early part of the month. Health of cattle : hoof-and-mouth disease is prevailing in Four Palatas. Few passing showers towards the early part of the month.

Weudawili Hatpattu.—Paddy : about 600 acres of muddy lands was sown with paddy and 10 acres of chena land with dry grain ; the weather was not favourable for cultivation ; there was no rain. There were plenty of fever cases in the interior ; no sickness among the cattle.

PUTTALAM DISTRICT.

Paddy : yala crops have been gathered, save in some fields where the plants are in ear. Some plants died owing to the prolonged drought.

Dry grain : chenas are being cleared for maha harvest.

Prices of staple products : rice, varies from Rs. 4.25 to Rs. 5 per bushel ; paddy, Re. 1.75 to Rs. 2 per bushel ; kurakkan, Re. 1.25 to Re. 1.50 per bushel ; cocoanuts, Rs. 3.50 to Rs. 4.50 per 100.

Health of people : unsatisfactory ; fever and sore-eyes prevailed throughout the district.

Health of cattle : free from sickness.

Rainfall : nil.

CHILAW DISTRICT.

Rainfall : nil.

Pitigal Korale North.—Paddy : bala-wi sown for yala is earing ; ma-wi sown in some villages. Fields are being prepared for bala-wi cultivation for maha.

Tobacco : yala cultivation good.

Fish : catch worth about Rs. 1,500.

Health of people : satisfactory.

Health of cattle : good.

Pitigal Korale Central.—Paddy : 282 bushels dewareddiri and bala-wi and 3,587 bushels ma-wi were sown. Former earing.

Dry grain : 29 bushels mun and menēri sown have been reaped.

Tobacco : 17,500 plants planted.

Fish : catch worth Rs. 181.

Health of people : fever and sore-eyes, on the decrease.

Health of cattle : good. A few cases hoof-and-mouth disease exist.

Pitigal Korale South.—Paddy : no sowing for want of rain. Standing crop withered.

Fruits and vegetables : scarce.

Health of people : Fair.

Health of cattle : good. Pasture scarce.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Weather : dry.

Paddy : yala harvest in progress ; prospect good.

Chenas : clearing going on.

Health of people : good.

Health of cattle : good.

Tanks : drying up.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather : dry.
 Paddy : maha crop being harvested.
 Chenas : clearing in progress.
 Fruits and vegetables : scarce.
 Health of people : normal.
 Health of cattle : normal.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : In Kuruwiti, Nawadun, Atakalan, and Kukul korales maha cultivation has begun and fields are being sown ; in Kuruwiti korale second mutthehe crop is ripening ; prospects are favourable ; in Kadawata and Meda korales yala crops have been reaped ; owing to the crops having suffered from drought yield was unsatisfactory ; in Nawadun, Atakalan, Kolonna, and Kukul korales yala crops are approaching maturity ; prospects are favourable.

Dry grains : in Kuruwiti korale perayala crops are two months old ; in Kuruwiti, Nawadun, and Kukul korales yala crops are maturing ; in Kuruwiti and Nawadun korales owita crops are being gathered ; outturn favourable ; in Kolonna korale tana crops are being harvested ; outturn satisfactory ; in Kukul korale amu chenas are being cleared.

The health of the people is fairly good ; and cattle are free from murrain.

The prices of food products are : rice, Rs. 3 to Rs. 5.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2.50 per bushel ; kurakkan, Re. 1 to Re. 1.50 per bushel ; amu, 50 cents to Re. 1 per bushel ; meneri, 75 cents to Re. 1 per bushel ; mun-eta, Rs. 4 to Rs. 4.50 per bushel ; tana, 75 cents to Re. 1 per bushel ; cocoanuts, Rs. 3 to Rs. 7 per 100 ; salt, 8 cents to 16 cents per measure.

KEGALLA DISTRICT.

Paddy : yala is being reaped, the yield is generally good ; cultivation for maha is in progress.

Dry grain : hill paddy, iringu, and kurakkan prospects are good ; mun sown in Galboda and Kinigoda and Beligal korales is being reaped ; the yield is good.

Rainfall : Kegalla, 3.69 in. ; Ruanwella, 5.33 in.

Cattle disease : the health of the cattle is good, except a few cases of foot-and-mouth disease (kuraleda) reported from Three Korales and Lower Bulatgama.

Health of people is satisfactory.

SALE OF ARRACK, TOLL, AND OTHER RENTS.

Sale of Opium Licenses, Province of Uva.

It is hereby notified that the number of licenses for the sale of opium for the year 1906 will be—

| | | | | |
|-------------------------------|----|----|----|---|
| Local Board limits of Badulla | .. | .. | .. | 1 |
| Province of Uva | .. | .. | .. | 3 |

2. The said licenses will be put up for sale by public auction at the Badulla Kachcheri on Thursday, October 12, 1905, at 12 noon, under the provisions of "The Opium Ordinances, 1899, 1903, 1904, and 1905."

3. The three licenses for the Province will be sold together or separately, as the proper authority may decide at the sale, and independently of the license for the town of Badulla.

4. The purchaser of the latter will not be entitled to any preference in the sale of the former.

5. The places for sale in the Province will be such as may be arranged between the Government Agent and the purchaser.

6. The following shall be conditions attached to licenses :—

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or

accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.
7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.
13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.
15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.
16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.
17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.
18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.
19. No opium shall be sold except for cash paid on the spot.
20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.
21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

Avoirdupois : $\frac{1}{4}$ oz., $\frac{1}{2}$ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks. |
|----------------------------------|-------------|---------------------|----------|
| June 1.—Balance of opium in hand | 17 8 4 | | |
| Received .. | .. 10 8 2 | Juan Pulle, whole- | |
| Total | .. 28 0 6 | sale dealer, No. 1 | |
| Issued .. | .. 1 7 9 | | |
| Balance on closing | .. 26 8 13 | | |
| June 2.—Received .. | .. Nil | | |
| Total | .. 26 8 13 | | |
| Issued .. | .. 0 15 5 | | |
| Balance on closing | .. 25 9 8 | | |
| June 3.—Received .. | .. Nil | | |
| Total | .. 25 9 8 | | |
| Issued .. | .. 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

| | | |
|------------|---|------------|
| 16 drachms | = | 1 oz. |
| 16 oz. | = | 1 lb. |
| 28 lb. | = | 1 quarter. |
| 4 qrs. | = | 1 cwt. |
| 20 cwt. | = | 1 ton. |

N.B.—180 grains is equal to 0.582 drams avoirdupois, i.e., is less than 7 drams.

Badulla Kachcheri,
September 11, 1905.

M. STEVENSON,
for Government Agent, Uva,
and Chairman, Local Board, Badulla.

මේ 1906 අග්‍ර 1 දිනට අඩංගු වී කිණීමට දෙන අවසරපත්‍ර ගණන වෙනි පහත සඳහන් කරනු ලැබේ.

| | | |
|--------------------|-----|---|
| බදුල්ලේ කඩවත් හතරට | ... | 1 |
| ලාච දිශාවට | ... | 3 |

2. මෙහි අවසරපත්‍ර වම් 1893, 1903, 1904 සහ 1905 අඩංගු ආකූපණත්වලට යටත්ව මේ ඔක්තෝබර් මස 17 වෙනි දින දවල් 12.30 කානිසමට බදුල්ලේ කවිවේරියේදී විකුණනවා ඇත.

3. ලාච දිශාවට දෙන අවසරපත්‍ර 3 ක ජනව 1 වෙන වෙනම නිසි බලලත් නිලධාරීන් විකිණීමේදී නියමකරන හැටියට බදුල්ලේ කඩවත් හතර තුළ විකිණීමට දෙන අවසරපත්‍රය වෙන වෙනම විකුණනවා ඇත.

4. බදුල්ලේ කඩවත් හතර තුළ විකිණීමේ අවසරපත්‍රය ලබාගත් අයට ඒ ගැනීම කරණකොටගෙන අනිත් අවසරපත්‍ර ගැනීමට උරුමකිය නොහැකිය.

5. ලාච දිශාවේ අඩංගු වී කිණීමට නියමකරගන්නා සාහාය නම්, ඒ ජනව 1 දිනට පස්සේ සහ අවසරපත්‍ර මිලට ගත් අය අනෙත් තීන්දුකරගන්නා සාහාය වෙත.

බදු විකිණීමට ලියිසන්ස් (අවසරපත්‍ර දීමේ නොගැනීමේ).

අඩංගු වී කිණීමට මිල ගෙවා ලියිසන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි ජාති බලය ලත් මුලාදානිතා විසින් කියාදුන් වහාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංගුවක් මුදලෙන් ගෙවන්නට බැහැ. ඒ මුදල ඒ බලයලත් මුලාදානිතා විසින් ඇපයක් වශයෙන් තිබාගත්ව යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය සිලවිකරන්ට හුඹුවන. හුඹුන් අන්තිම භාරමාසේට ගෙවන කොටස්වලට එය සිලවිකළ හැකිය. ගැනුම් මුදල මාසේකට දෙලඟෙන් පංගුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවිය යුතුයි. පළමුවෙන් වාරේ කොටස වම් 1906 ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවීමට ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැඩෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැන්කියක නිකුත් මුදලක් කොට දීමට හැකිය. එය නැතිවීම නම් එහි අලාබය ඔහු විසින් දැරිය යුතුයි. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවන ලද්දේ නම්, නිසි බලය ලත් මුලාදානිතා විසින් ඒ ලියිසන්ස් නොගොත් එයින් ගත නොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලියිසන්ස් කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ස්ටෝරුව නොගොත් ඉඩම මේ ලියිසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළ යුතුයි. මේ ලියිසන්ස් (අවසරය) එහි විස්තර කළ ඉඩමට මිස ඉන්මනත් කුසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩම වෙනයම් ගොඩනැගිල්ලක් නොගොත් ඉඩමක් සම්බන්ධව ඇතුළතින් යම් ඒමිටට අවකාශ ඇතුළු කිරිය යුතු නොවේ.

4. මෙයින් ලියිසන්ස් දෙනු ලබන ගේදෙර ඉඩම පරික්ෂාකරන්ට නිසි බලය ලත් මුලාදානිතා විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොගොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත් නොවෙන යම් පොලීස් මුලාදානියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමක්ය. තවත් තමා ලක තිබෙන අඩංගු ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොගොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑකලොක් පරික්ෂාකරන වේලාවට තමා ලක නොගොත් ගේදෙරෙහි තිබෙන සියලුම අඩංගු ඉන්ස්පැක්ටර් තනතුර හෝ පොලීස් මුලාදානියා ඉදිරි පිටදී කිසි පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳී සිටින්නේය. ලක තිබෙන අඩංගු ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරික්ෂාකරන වේලාවට තිබිය යුතු ප්‍රමාණයෙන් වෙනසක් දැකි විට තිබුණිනම් භාරකාරයා විසින් තමන්ම හැකි පමණින් ඊට කාරණ පෙන්විය යුතුයි.

5. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩමේදී අඩංගු කන්ට ඉඩදිය යුතු නොවේ.

6. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි තබා තිබෙන අඩංගු යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක හෝ එහි ගතිය හරක්කිරීමක් හෝ නොකළ යුතුයි.

7. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩ නොදිය යුතුයි.

8. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩමේ මත්බීම නොගොත් අඩංගු පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොගොත් වයස පහළොහෙන් අඩු ලෙස පෙනෙන යම් කුට අඩංගු දිය යුතු නොවේ.

9. මෙයින් ලියිසන්ස් දෙනු ලැබූ ඉඩමේ මත්බීම නොගොත් අඩංගු පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොගොත් වයස පහළොහෙන් අඩු ලෙස පෙනෙන යම් කුට අඩංගු දිය යුතු නොවේ.

10. මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමට රත්රියේ අටවත් උදේ හයවත් අතරේ අබිං භාරගන්ව හෝ එයින් එය පිටකරන්ව හෝ යුතුනොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩ මෙහි නිබාගන යුතුයි. මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියසත්ස්කාරයා තමාගේ ලිය සත්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුලාදානිතෘන විසින් නොමිලයේ දෙනුලැබේ. අයුත් පොතක් ඕනෑවිනම් ලියසත්ස්කාරයා විසින් නිසි බලයලත් මුලාදානිතෘනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුලාදානිතෘනට පළමුවෙන් දීපු පොත භාරදිය යුතුයි.

12. ලැබුණාට සියලුම අබිංවල ගණන්ද, අලෙවිවූ ප්‍රමාණද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙළින් සටහන්කිරීම ලියසත්ස්කාරයාගේ යුතුකමක් වන්නේය, පොතේ සියලුම කවිටි හරිලෙස පිර විය යුතුයි. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්මේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිලට 20 කොන්දේසියේ ප්‍රකාර නිබාගන්ව ඕනෑකරන පොතේ හරි පිටපතක්ද පොලියේ ඉන්ස්පැක්ටර් ජනරල් තුමා වෙත ඇරවීම ලියසත්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුණුවිට ඒ බවට කුවිනන්සියක් ඇරීම එතුමාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියසත්ස්කාරයාට එවැනි කුවිනන්සියක් නොලැබුනිනම් එහි පිටපත් ලැබුණාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණානම් එයින් පිටපත් ඇරීමද ලියසත්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියසත්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්ව අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුලාදානිතෘනට ඔප්පුකිරීම ලියසත්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විහාර මෙහි ලියවිලිලෙහි අබිංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්ව යන වැඩේ ස්වභාවද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවුවේ වියයුතුයි. ඔවුන් හොඳ කල්ක්‍රියාවේ අයවල් බව නිසි බලයලත් මුලාදානිතෘනට ඒත්තු වියාම ඕනෑකෙරේ මේ ලියසත්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුලාදානිතෘන විසින් නම ඒත්තුවනගත් කිසිකෙනෙකුත් ලියසත්ස්කාරයා වෙතුව ට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්ව හෝ විකුණන්නට හෝ පත්කරගතයුතුනොවේ. නම ඒත්තුවනගත් කිසිකෙනෙකුට යටති කිසි කටයුත්තක් කරන්ව ලියසත්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ව ලුවමනාවූ කල්හි ඒ ගැන නිසි බලයලත් මුලා දානිතෘනගෙන් කල්හිකල ඉල්ලුම්කළයුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියසත්ස් පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන්කළ යුතුයි. තවත් මෙයින් ලියසත්ස් ලැබූ ඉඩමක වැඩට පත්වසිටින යම් අයෙකු අහස්කරන්ව කියා බලයලත් මුලාදානිතෘනගෙන් දැන්වීමක් ලැබුනවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහස්කරන පිණිස මේ ලියසත්ස් කඩදසිය නිසි බලයලත් මුලාදානිතෘන වෙත ඔප්පුකළ යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලියසත්ස් කඩදසියේ නොමිලයද, ලියසත්ස්කාරයාගේ නමද, “අබිං බෙදු විකිණීමට ලියසත්ස් උදී” යන වචන ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමේ ප්‍රකාශ සභාන යක පිහිටුවා තිබීමට ලියසත්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩම අබිං සහ සුරුවිටු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණය කට ගතයුතු නොවේ.

19. අත්පිට ගෙවන මුදලට මිස අබිං විකිණීම යුතුනොවේ.

20. බැංකු 4කට වැඩි බර ඇති අබිං කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණය සහ විකුණු දිනේද බඩුගණන් පොතේ වැඩිමනත් කාරණ සටහන්කරන්ව තිබෙන කවිටියෙහි සඳහන්කිරීම ලියසත්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තර්දියක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලියසත්ස් දෙනුලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලියසත්ස්කාරයා විසින් තැබිය යුතුයි.

ඇවෙසිරිඳුපොසි : අවුත්ස් ¼, අවුත්ස් ½, අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 4, අවුත්ස් 8, රත්තල් 1, රත්තල් 2 රත්තල් 4, රත්තල් 7.

22. ලියසත්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මින්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතුයි.

අබිං බෙදු විකුණන අයගේ බඩුගණන් පොතේ ආදායී පිටුව.

| දහම. | රු අඩු. මු. | ලැබුණේ කාගෙන්ද. | වැඩිමනත් කාරණ. |
|-----------------------------|-------------|--------------------|----------------|
| ඈති 1.—අතේ තිබෙන ඉතිරි අබිං | 17 8 4 | | |
| ලැබුණා | 10 8 2 | ඈත්පුල්ලේ නො. 1 නො | |
| | | බෙදු විකුණන්නා. | |
| මුළුගණන | 28 0 6 | | |
| පිටදුන්නා | 1 7 9 | | |
| අවසාන ඉතුරු ගණන | 26 8 13 | | |
| ඈති 2.—ලැබුණා | නැහැ. | | |
| මුළු ගණන | 26 8 13 | | |
| පිටදුන්නා | 0 15 5 | | |
| අවසාන ඉතුරු ගණන | 25 9 8 | | |
| ඈති 3.—ලැබුණා | නැහැ. | | |
| මුළු ගණන | 25 9 8 | | |
| පිටදුන්නා | 2 7 1 | | |

බඩු ගණන් පොත තැබීමට ගුරුකම්.

සිහිකටයුත්තක්.—ඉංග්‍රීසියෙන්ද සිංහලයෙන්ද දෙකෙන්ද මේ ගුරුකම්වල නොපි දෙකක් බඩු ගණන් පොතේ එක එක කවරේ ඇතුළු පැත්තේ ප්‍රවේශම්ලෙස ඇලවිය යුතුයි.

මේ පොත තැබියයුත්තේ ඇලොසිර්ඩුවොසි බර ක්‍රමයටයි.
ඇලොසිර්ඩුවොසි බර.

| | | | |
|---------|------|---------|---|
| පූමස් | 16 = | අඩුන්ස් | 1 |
| අඩුන්ස් | 16 = | රත්තල් | 1 |
| රත්තල් | 28 = | ක්වාටර් | 1 |
| ක්වාටර් | 4 = | හොන්බර | 1 |
| හොන්බර | 20 = | ටොන් | 1 |

සැලකියයුත්තක්:—ග්‍රෙස්ස් 180ක් ඇලොසිර්ඩුවොසි පූමස් 6.582, එනම් පූමස් 70 අඩුයි.

ඇම. ස්ටීවන්සන්,

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ලේකම්

සහ සහකාර ආරක්ෂක සහායක ප්‍රධාන තැනැත්තා වෙහෙම.

08 1905 ක්‍රි.පූ. සැප්. 11 වෙනි
වෙනි දින බදු වැටුප් කවරේ වෙහෙම.

භෞත මාර්ගයෙන් අධිකාරියේ විධිවිධාන.

මේ මාර්ගයෙන් අධිකාරියේ විධිවිධාන 1906 ම් වැනි වර්ෂයටදී වෙනස් කළ යුතු වේ. —

| | | | |
|------------------|-----|-----|---|
| වෙනස් කළ යුතු වේ | ... | ... | 1 |
| භෞත මාර්ගයෙන් | ... | ... | 3 |

2. 1899 ම්, 1903 ම්, 1904 ම්, 1905 ම් වැනි වර්ෂයන්හිදී මෙහි සඳහන් කර ඇති විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

3. මාර්ගයෙන් අධිකාරියේ විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

4. විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

5. මාර්ගයෙන් අධිකාරියේ විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

6. විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

1. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

2. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

3. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

4. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

5. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ. මෙහි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි විධිවිධාන මත පදනම්ව 12 මසකට වැඩි කාලයක් තුළ පැවැත්විය යුතු වේ.

விற்கு, பரிசேரனைக் காலத்திலே புத்தகக் கண்கிண்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தனனால் கூடியமட்டும் விளங்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் சாப்பிடுதல் ஒண்ணாது.

7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கலந்து கெடுத்தலாவது எவ்விதத்தும் பழுதபடுத்தலாவது செய்ய ஒண்ணாது.

8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்களுக்கு இடங்கொடுக்க ஒண்ணாது.

9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபினால் வெறித்திருக்கும் எவ்வொருவனுக்காவது, தோற்றத்தளவில் பதினாந்து வயசுக்குட்பட்ட எவ்வொருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் கொடுக்க ஒண்ணாது.

10. மாணியில் எட்டு மணிக்கும் காலைக்கு ஒரு மணிக்கும் இடையிலுள்ள சேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் ஒப்பிக்கவும் ஒண்ணாது, கொடுக்கவும் ஒண்ணாது, வாங்குவதற்கும் ஒண்ணாது.

11. இலக்கமிட்ட பக்கங்களுக்கிடையேயாகக் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்தின்க்காக அப்படியான புத்தகபிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திர மெடுப்பவனுக்கு அப்போது விசுவில்லாமல் கம்மா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டினாலும் அதை உத்தரவுபெற்ற வன் தக்க அதிகாரமுடையவரிடத்தே விசுவோடுத்து வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முத்திரை புத்தகத்தை ஒப்பித்துவிட வேண்டும்.

12. கொடுக்கல்வாங்கல் நடப்பெற்ற உடனே அவன் பெற்ற தொகையும் செலவான தொகையுமெல்லாம் கையிருப்புப் புத்தகத்திலே கிரமமாக எழுதிவைத்திருக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமை யாம்; புத்தகத்தின் பந்திக் கொண்களெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்க வேண்டும், அன்றைத்தினத்து முதலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசத்து இரண்டாம் தேதியிலாவது அறற்கு முன்னேயாவது கையிருப்புப் புத்தகத்தின் சரியான பிரதியொன்றை பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதி ஒவ்வொன்றற்குமாக உத்தரவுபெற்ற வனுக்குப்பற்றுச்சீட்டுக் கொடுப்பது பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதரையது கடமையாகும். உத்தரவுபெற்ற வன் தான் சரியான பிரதி தாக்கல் அனுப்பிய ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதரைக்கு எழுதி அந்தச் சரியான பிரதி கிடைத்ததோ என்று விசாரித்து அதை தவறிவிட்டால் இன்ஸ்பெக்டர் பெரியதரையது கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்னார் இன்னார் என்று சாட்டி ஓர் பீர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்த காட்டியிருத்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் கல்ல நடக்கையுடையவர்களான தக்க அதிகாரமுடையவர் திருப்பிப்படுத்திக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டரைந்த பேர்வழிகாரனல்லாத மற்றவ்வொருவனும் தன் கண்க்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விசுவப்படுத்தவாவது, உத்தரவுபெற்றவன் பணிவிடை பார்ப்பிக்க ஒண்ணாது; அப்படியே மாட்டரைவுபெற்ற பேர்வழிகாரனல்லாத எவ்வொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணாது.

16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியனவான மாற்றங்களைச் செய்தற்காக உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அது மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டரைந்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் எவ்வொருவனையும் நீக்கிவிடுபடியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொடிதில் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள்ளே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைகாரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டுபோய்த் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கப்பதற்கு யோக்கிடனா மாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கும் உத்தரவுபெற்ற தனது பெயரும் “கில்லையில் அபின் விற்க உத்தரவுபெற்றது” என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்தவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்கலே யல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பிடுதல் ஒண்ணாது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு கொடுத்த கண்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணாது.

20. நாளை முதலும் நிறைக்கு அதிகமான அபினை விற்கப்போகெல்லாம், அதை வாங்கினவனுடைய முழுப்பெயரையும் மேல்விலாசத்தையும் விற்க அளவையுங் காட்டி, கையிருப்புப் புத்தகத்திலே “குறிப்பு” பந்திக்கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த சேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டர் தராசுபடி கணம், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாலை அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூப்தல், இரண்டு ரூப்தல், ரூபூ ஆத்தல், எழு ரூப்தல் ஆகிய அரபிபோர்ச் சாமானிய தாத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபற்றவன் இதன் பின்னூற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்த நடத்தல்வேண்டும் :—

சில்லறை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்து மாத்திரிப் பக்கம் :—

| தேதி. | கு. அ. மு. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|--------------------------------|------------|--------------------------------|-----------|
| ஆனி 1.—கையிருப்பு அபின் பாக்கி | 17 5 4 | | |
| பெற்றுக்கொண்டது | 10 8 2 | | |
| மொத்தம் | 28 0 6 | இலக்கம் 1 மொத்த விலை | |
| கொடுத்தது ... | 1 7 9 | யாளன் சுவான்பின்னை | |
| கணக்குமுடித்து பாக்கி | 26 8 13 | | |
| ஆனி 2.—பெற்றுக்கொண்டது | இல்லை | | |
| மொத்தம் | 26 8 13 | | |
| கொடுத்தது ... | 0 15 5 | | |
| கணக்குமுடித்து பாக்கி | 25 9 8 | | |
| ஆனி 3.—பெற்றுக்கொண்டது | இல்லை | | |
| மொத்தம் | 25 9 8 | | |
| கொடுத்தது ... | 2 7 1 | | |

கையிருப்பு ஸ்தொக் புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டைவை அடுத்து இங்கிலீஷிலுள் தமிழிலுஞ் சிங்களத்திலும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மற்ற்ற இறுதியட்டைவை அடுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்.

அவாட்போய் சிகர.

| | | |
|-----------------|---|----------------|
| 16 டிராம் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ருத்தல் |
| 28 ருத்தல் | = | 1 ருவாட்டர் |
| 4 ருவாட்டர் | = | 1 கண்டிற்றவெற் |
| 20 கண்டிற்றவெற் | = | 1 தொன் |

குறிப்பு.—180 கிரியின் 6582 அவாட்போய் டிராம்களுக்கஞ்சரி ; அதாவது 7 டிராம்களுக்குக் குறைய.

வதுளைக் கச்சேரி,
1905 ம் ௨௭ புரட்டாதி 11 ந் உ.

எம். ஸ்ரீவன்சன்,
அரசாட்சி ஏசன்றுக்கும் வதுளை செளக்கியசங்க
அக்கிராசனறுக்குமாக.

IN accordance with the requirements of "The Opium Ordinances, 1899 to 1905," notice is hereby given that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Hatton-Dikoya for the year commencing January 1, 1906, will be two in number, viz. :—

Hatton .. 1 | Dikoya .. 1

2. Tenders will be received by the Hon. the Government Agent, Central Province, for the sale of said licenses at the Kandy Kachcheri on October 19, 1905, up to 1 P. M.

3. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Kandy Kachcheri at 1 P. M. on October 19, 1905, and is prepared to deposit one-third of the amount of his tender.

4. In the event of tenders being not satisfactory the Hon. the Government Agent, Central Province, shall have the option of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of "The Opium Ordinances, 1899 to 1905."

H. WACE,

Government Agent, Central Province, and
Chairman, Local Board, Hatton-Dikoya.

Kandy Kachcheri,
September 21, 1905.

Conditions subject to which Retail Licenses are issued.

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with

reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.
7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.
13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.
15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employe, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee, to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.
16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employe may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.
17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.
18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.
19. No opium shall be sold except for cash paid on the spot.
20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.
21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

Avoirdupois : $\frac{1}{4}$ oz., $\frac{1}{2}$ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks. |
|----------------------------------|-------------|-------------------------------------|----------|
| June 1.—Balance of opium in hand | .. 17 8 4 | Juan Fulle, wholesale dealer, No. 1 | |
| Received | .. 10 8 2 | | |
| Total | .. 28 0 6 | | |
| Issued | .. 1 7 9 | | |
| Balance on closing | .. 26 8 13 | | |
| June 2.—Received | .. Nil | | |
| Total | .. 26 8 13 | | |
| Issued | .. 0 15 5 | | |
| Balance on closing | .. 25 9 8 | | |
| June 3.—Received | .. Nil | | |
| Total | .. 25 9 8 | | |
| Issued | .. 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure

Avoirdupois Weight.

16 drachms = 1 oz.
 16 $\frac{1}{2}$ oz. = 1 lb.
 28 lb. = 1 quarter.
 4 qrs. = $\frac{1}{2}$ cwt.
 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams,

වෂි 1899යේ පටන් 1905හ දක්වා අබිං ගැණ පණවා තිබෙන ආඥාපණවලින් ඕනෑකර තිබෙන ප්‍රකාරයට වෂි 1906යේ අවුරුද්දේ ජනවාරි මස 1 වෙනි දින හිට පටන්ගෙන එම අවුරුද්දට හැටන්, දික්ඛය “ලෝකල් බෝර්ඩ්” නම් නගරයේ මාසිම් තුළ අබිං බෙදු විකුණන පිණිස දෙනුලබන අවසරපත්‍ර ගණන දෙකක් බව මෙයින් දන්වමි.

හැටන්එකට 1
දික්ඛයට 1

2. අබිං බෙදු විකුණන පිණිස දෙනුලබන එකී අවසරපත්‍ර මිලේට ගැණීමේ “වැන්ඩර්ස්” හෙවත් ඉල්ලුම් පත්‍ර ගොරවනියවූ බොහෝ දිනාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් වෂි 1905ක්වූ ඔක්තෝම්බ්‍ර මස 19 වෙනි දින පස්වරු එකවනතුරු මහනුවර කවිචේරියේදී බාරගන්ව යෙදේ.

3. “වැන්ඩර්ස්” හෙවත් ඉල්ලුම්පත්‍රය දෙන අය තමන්ම නොහොත් තමන් වෙනුවෙන් ක්‍රියාකරන්ට ලිය විල්ලන්ස් බලයලත් ඔහුගේ කළමනාකාරයෙක් වෂි 1905ක්වූ ඔක්තෝම්බ්‍ර මස 19 වෙනි දින පස්වරු එකට මහනුවර කවිචේරියට ඇවිත් පෙරිනාසිටියොන් සහ ඔහුගේ “වැන්ඩර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් මුදල් ගණනෙන් තුනෙන් පංතුවක් බැඳෙනස්වට ලැස්තීව නොසිටියොන් එබඳු “වැන්ඩර්ස්” හෙවත් ඉල්ලුම්පත්‍ර ගැණ නොසලකනු ලැබේ.

4. “වැන්ඩර්ස්” නොගොන් ඉල්ලුම්පත්‍ර සැඟහන අන්දමට නොතිබුනේවිනම් අලුත් “වැන්ඩර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර දෙනලෙසට අවසරගන්ව හෝ එසේනැත්නම් වෂි 1899යේ පටන් 1905 දක්වා අබිං ගැණ පණවා තිබෙන ආඥාපණවල නියෝගවල ප්‍රකාර එම අවසරපත්‍රවල බද්ද විකිණීමට මධ්‍යම දිසාවේ ගොරවනියවූ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේට බලය තිබේ.

(අත්සන්කළේ) එච්. චේස්, මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ සහ හැටන්-දික්ඛයේ “ලෝකල් බෝර්ඩ්” සම්මුතියේ ප්‍රධානතැන.

වෂි 1905ක්වූ සැප්තැම්බ්‍ර මස 21 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

බෙදු විකිණීමට බලය බදුසිදීමේ කොන්දේසි නම්:

අබිං විකිණීමට මිලගෙවා ලැබියන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුද්‍රාදැනිතැන විසින් කියාදුන් වහාව තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංතුවක් මුදලෙන් ගෙවන්ට ඕනෑය. ඒ මුදල ඒ බලයලත් මුද්‍රාදැනිතැන විසින් ඇපයක් වශයෙන් තිබාගන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය හිලවිකරන්ට හුදුඑවන. හුදුත් අන්තීම භාරමාසේට ගෙවන කොටස්වලට එය ඔලවකළ හැකිය. ගැනුම් මුදල මාසේකට දෙල්ලෙන් පංතුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තීම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙනි වාරේ කොටස වෂි 1906ක්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවියයුතුයි. ඇසු මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැංකියක නියමල මුදලක්කොට දීමේ හැකිය. එය නැතිවනම් එහි අලාභය ඔහු විසින් දැරියයුතුයි. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවනලද්දේනම්, නිසි බලයලත් මුද්‍රාදැනිතැන විසින් ඒ ලැස්සන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලැබියන්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමේ රුව නොහොත් ඉඩම මේ ලැබියන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළයුතුයි. මේ ලැබියන්ස් (අවසරය) එහි විස්තරකළ ඉඩමට මිස ඉන් මනත් කිසිවකට ඇතුළත් නොවේ.
3. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩම වෙනයම් ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සමබන්ධව ඇතුළතින් යම් ජමවලට අවකාශ ඇතුළු තිබියයුතු නොවේ.
4. මෙයින් ලැබියන්ස් දෙනුලබන ගේදෙර ගුඩපවිත්‍රවද සජීපලබන අන්දමටද තබාගත යුතුයි.
5. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩම පරිඝ්‍නාකරන්ට නිසි බලයලත් මුද්‍රාදැනිතැන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරට පත්නොවෙන යම් පොලිස් මුද්‍රාදැනියෙකුට දෙරවල් ඇරලා පෙත්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමක්ය. තවත් තමා ලඟ තිබෙන අබිං ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙත්වීමටද, වශෙයෙන් ඕනෑකලොත් පරිඝ්‍නාකරණ වේලාවට තමා ලඟ නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අබිං ඉන්ස්පැක්ටර්තැන හෝ පොලිස් මුද්‍රාදැනියා ඉදිරි පිටිදී නිල පෙත්වීමට හෝ භාගේ සිටින අය බැඳීසිටින්නේය. ලඟ තිබෙන අබිං ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරිඝ්‍නාකරණ වේලාවට තිබියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දැකින්ට තිබුනිනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ජම කාරණ පෙත්විය යුතුයි.
6. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමේදී අබිං කන්ට ඉඩදිය යුතුනොවේ.
7. මෙයින් ලැබියන්ස් දෙනුලද ඉඩමෙහි තබාතිබෙන අබිං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතුයි.
8. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමෙහි කෝලභාල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩනොදිය යුතුයි.
9. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමේ මත්බීම නොහොත් අබිං පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වියස පහලොහෙන් අඩුලෙස පෙනෙන යමකුට අබිං දියයුතුනොවේ.
10. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමට රාත්‍රියේ අටටත් උදේ හැටන් අතරේ අබිං බාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතුනොවේ.
11. පිටු ගණන්කර ඉලක්කම් දවා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩ මෙහි තිබාගත යුතුයි. මෙයින් ලැබියන්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලැබියන්ස්කාරයා තමාගේ ලැබියන්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුද්‍රාදැනිතැන විසින් නොමිලයේ දෙනුලැබේ. අලුත් පොතක් ඕනෑවිනම් ලැබියන්ස්කාරයා විසින් නිසි බලයලත් මුද්‍රාදැනිතැනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුද්‍රාදැනිතැනට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුයි.
12. ලැබුණු සියලුම අබිංවල ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලැබියන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිච් හරිලෙස පිර යුතුයි. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්මේදී කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්ට තිබිය යුතුයි.
13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ජම මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරිපිටපතක්ද, තුමා වෙන ඇරවීම ලැබියන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුණුවිට ඒ බවට කුවිතන්සියක් ඇරිම එතුමාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලයිසන්ස්කාරයාහට එවැනි කුවිතන්සියක් නොලැබුනිනම්, එකී පිටපත් ලැබුණාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණා නම් එයින් පිටපත් ඇරීමද ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලයිසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්නට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුලාදානිතැනට ඔප්පුකිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විභාරය මෙකී ලියවිල්ලෙහි අඩංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්නට යන වැඩේ කටයුතුද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවුවොත් විියයුතුයි. ඔවුන් හොඳ කල්ප්‍රියාවේ අයවල් බව නිසි බලයලත් මුලාදානිතැනට ඒත්තු වියාම බිනැකෙරේ. මේ ලයිසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුලාදානියා විසින් නම ඒත්තු නොගත් කිසිකෙනෙකුන් ලයිසන්ස්කාරයා වෙතුවට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්නට හෝ විකුණන්නට හෝ පත්කරගතයුතු නොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යටකී කිසි කටයුත්තක් කරන්නට ලයිසන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්නට ලවමනාමු කල්හි ඒ ගැන නිසි බලයලත් මුලාදානිතැනගෙන් කලින්කල ඉල්ලුම්කළයුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලයිසන්ස් පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන්කළ යුතුයි. තවත් මෙයින් ලයිසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහන්කරන්නට කියා බලයලත් මුලාදානිතැනගෙන් දැන්වීමක් ලැබුණුවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහන්කරන පිණිස මේ ලයිසන්ස් කඩදසිය නිසි බලයලත් මුලාදානිතැන වෙත ඔප්පුකළ යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට අයෝග්‍යවන්නේය.

17. මේ ලයිසන්ස් කඩදසියේ නොමිමරයද, ලයිසන්ස්කාරයාගේ නමද, “අබිං බෙදු විකිණීමට ලයිසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමේ ප්‍රකාශ සාන යක පිහිටුවා තිබීමේ ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩම අබිං සහ සුරැව්වූ විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගතයුතු නොවේ.

19. අත්පිට ගෙවන මුදලට මිස අබිං විකිණිය යුතු නොවේ.
 20. ඩෑම්ස් 4කට වැඩි බර ඇති අබිං කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනයද බඩුගණන් පොතේ වැඩිමනත් කරණ සටහන්කරන්නට තිබෙන කවිවෛති සඳහන්කිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තරදියක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චියට ගැනීමට පිණිස ලයිසන්ස්කාරයා විසින් තැබිය යුතුයි.

ඇවොයිර්ඩුපොයි : අවුත්ස් ¼, අවුත්ස් ½, අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 4, අවුත්ස් 8, රත්තල් 1, රත්තල් 2, රත්තල් 4, රත්තල් 7.

22. ලයිසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීමට පිණිස මින්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතුයි.

අදිං බෙදු විකුණන අයගේ බඩු ගණන් පොතේ ආදායී පිටුව.

| දුතම. | ර. අවු. ඩු. | ලැබුණේ කාගෙන්ද. | වැඩිමනත් කාරණ. |
|------------------------------|-------------|--------------------------------------|----------------|
| ස්තී 1.—අගේ තිබෙන ඉතිරි අබිං | ... 17 8 4 | | |
| ලැබුණා | ... 10 8 2 | සුමන්සුල්ලේ නො. 1 නො බෙදු විකුණන්නා. | |
| මුළුගණන | ... 28 0 6 | | |
| පිටදුන්නා | ... 1 7 9 | | |
| අවසාන ඉතුරු ගණන | ... 26 8 13 | | |
| ස්තී 2.—ලැබුණා | ... නැහැ. | | |
| මුළුගණන | ... 26 8 13 | | |
| පිටදුන්නා | ... 0 5 5 | | |
| අවසාන ඉතුරු ගණන | ... 25 9 8 | | |
| ස්තී 3.—ලැබුණා | ... නැහැ. | | |
| මුළුගණන | ... 25 9 8 | | |
| පිටදුන්නා | ... 2 7 1 | | |

බඩු ගණන් පොත තැබීමට ගුරුකම්.

සිහිකවුත්තක්.—ඉංග්‍රීසියෙන්ද සම්භාෂා දෙකෙන්ද මේ ගුරුකම්වල කොපි දෙකක් බඩු ගණන් පොතේ එක එක කවරේ ඇතුල්පැත්තේ ප්‍රවේශමලෙස ඇලවිය යුතුයි.

මේ පොත තැබියයුත්තේ ඇවොයිර්ඩුපොයි බර ක්‍රමයටයි.

ඇවොයිර්ඩුපොයි බර :

| | |
|--------------|-----------|
| ඩෑම්ස් 16 = | අවුත්ස් 1 |
| අවුත්ස් 16 = | රත්තල් 1 |
| රත්තල් 28 = | ක්වාටර් 1 |
| ක්වාටර් 4 = | හොණබර 1 |
| හොණබර 20 = | වොන් 1 |

සැලකියයුත්තක්.—ග්‍රෙත්ස් 180ක් ඇවොයිර්ඩුපොයි ඩෑම්ස් 6:582, එනම් ඩෑම්ස් 70 අඩුයි.

இதனால் சகலருக்கும் அறிவிப்பது யாதெனில், “1899 ம் ஆண்டு துவங்கி 1905 ம் ஆண்டு வரைக்கும் இயற்றப்பட்ட அபினை கட்டளைச் சட்டங்களின்” ஏற்பாடுகளின்படி 1906 ம் ஆண்டிடை தைமாதம் 1 ந் தேதி துவங்கும் வருஷத்திற்கு தொப்பித்தாட்டம் முக்கோயா லோக்கல் போட்டு எல்லைகளுக்குள் கில்லறையில அபினை விந்நதற்கு இரண்டு உத்தரவுப் பத்திரங்கள் கொடுக்கப்படும், அஃதாவது :-

| | | | | | |
|-----------------|-----|-----|-----|-----|---|
| தொப்பித்தோட்டம் | ... | ... | ... | ... | 1 |
| முக்கோயா | ... | ... | ... | ... | 1 |

2. மேற்சொல்லிய உத்தரவுப்பத்திரங்களுடைய விந்நவலிற்காக 1905 ந் ஆண்டு அற்பகிமாதம் 19 ந் தேதியிலன்று பிற்பகல் 1 மணி வரைக்கும் கண்டிக் கச்சேரியில் மத்திய மாகாணம் கௌரவ அரசாட்சி யேசண்டரால் கேள்விப்பத்திரங்கள் மறுக்கொள்ளப்படும்.

3. 1905 ம் ஆண்டு அற்பகிமாதம் 19 ந் தேதியிலன்று பிற்பகல் 1 மணிக் கண்டிக் கச்சேரியில் கேள்விக்காரர் தானையாவது, முறைமையாக எழுந்திடு அசுகாரம்பெற்ற அவனது காரியஸ்தலவது, வந்து சமுகமாயிருந்து, தனது கேள்வித் தொகையில மூன்றலொரு பங்கு கட்ட ஆயித்தமாயிருந்தாலொழிய யாதொரு கேள்விப்பத்திரமும் கவனிக்கப்படமாட்டாது.

4. கேள்விப்பத்திரங்கள் திருப்பிக்ரமாயில்லாவிட்டால், மத்திய மாகாண கௌரவ அரசாட்சி யேசண்டரால் தன்னுடைய இஷ்டப்படி புதுக் க்கள்விப்பத்திரங்கள் தரும்படி கேட்கலாம், அல்லது “1899 ம் ஆண்டு துவங்கி 1905 ம் ஆண்டு வரைக்கும் இயற்றப்பட்ட அபினை கட்டளைச் சட்டங்களின்” ஏற்பாடுகளின்படி அந்தக் குத்தகையை வேறு விதமாய் முடிவாக்கலாம்.

எச் வேன்,

மத்திய மாகாண அரசாட்சி யேசண்டரும், தொப்பித்தோட்டம்

கண்டிக் கச்சேரி, 1905 ம் ஆடி மாதம் 21 ந் உ.

முக்கோயா லோக்கல் போட்டுத்தலைரும்.

கில்லறையில் அபினை விந்ந உத்தரவுப் பத்திரங்கள் கெட்டுப்பதற்கு ஏற்படுத்திய சட்டப்பாடுகள்.

1. கில்லறையில் அபினை விந்ந உத்தரவுவாங்கினவன் ஆனவன், தக்க அதிகாரமுடையவராலே வாங்கினவன் அவன் என்று வெளிப்படுத்திய உடனே, தனது கேள்வித்தொகையில் மூன்றலொரு பங்கை ரொக்கமாகக் கட்டிவிடுதல்வேண்டும். தக்க அதிகாரமுடையார் அந்தத் தொகையைப் பிணையாக வைத்துக்கொள்ளல் வேண்டும்; கடைசி நாலு மாதத்திற் தவணைப்பணத்துக்கல்லாமல் கேள்வித்தொகையின் தவணைப் பணமாக அதை உபயோகிக்கக்கூடாது. கேள்வித்தொகையைப் பண்பிணையாக மாசுத்துக்குஞ் சமமாக தொகைப்பாகமாய்ப் பிரித்து குத்தகையிருக்கும் வரையும் மாசுத்தொகை கடைசிக் தேச நாளில் கொடுத்துவிடல்வேண்டும். முதலாந் தவணைப்பணத்தை ஜனவரி (தை) மீட்டும் தேதியில் கொடுத்துவிடல் வேண்டும். ஒரு தவணைப்பணம் நிறுவையாம்போது நான் ஒன்றுக்கு நூற்றுக்கு வருஷாந்த ஒன்பது வீதவட்டி கொடுத்தல் வேண்டும். உத்தரவு வாங்கினவனது வேண்டுகோளின்படி பிணைப் பணத்தொகையை அவனுக்குப் பிரியமான ஒரு வங்கியில் நிலையாய் (பிச்செட்) போட்டுவைக்கலாம்; அதில் ஏதும் நஷடம் ஏற்பட்டால் அது அவன் பாராடும். குறித்த தவணைத் தேதியில் பணம் கொடுக்கத் தவறினால் நஷடம் அவனது பாரமாக தக்க அதிகாரமுடையவர் உத்தரவை மறுப்படி விந்நகலாம் அல்லது செல்லாமல் நிற்கும் அத்தனை காலமளவு உத்தரவுப் பத்திரம் 2. இதனால் உத்தரவுப்பத்திரம் பெற்றுக்கொண்டவராலே அல்லது இடமானது இந்த உத்தரவுப் பத்திரத்துப் பக்கத்தல் பூரணமாக விவரித்துக் காட்டியிருக்க வேண்டியது; அப்படி விவரித்துக்காட்டிய இடத்திற்கையல்லாமல் மற்றொன்றுக்கு இந்த உத்தரவுப்பத்திரம் பொருந்தவதன்று.

3. இதனால் உத்தரவுபெற்ற இடமானது வேறும் ஏந்தக் கட்டடங்க ளீனாடாயினும் இடங்களோடாயினும் உட்புறமாகப் போக்குவரவு செய்யக்கூடாது.

4. இதனால் உத்தரவுபெற்ற இடத்தைத் துப்பரவாகவும் சுகவளமுடையதாகவும் வைத்திருத்தல் வேண்டும்.

5. தக்க அதிகாரமுடையவரால் எழுத்து மூலமாக இன்ஸ்பெக்டர் பரிசோதகராக நியமிக்கப்பட்ட எவரொருவராயினும், இன்ஸ்பெக்டர் தலைமைக்குக் கீழ்ப்படாக பொலிஸ் உத்தியோகஸ்தர் எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுபெற்ற இடத்தைப் பரிசோதனைக்காகத் திறந்து காட்டுதல் அவ்விடத்தைப் பொறுப்பாக உடையவனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபினை வரவு செலவுக் கணக்கைப்பற்றிய சகல புத்தகங்களையும், காதிப்பத்திரங்களையும், பணக்குத்தொகைகளையும் காட்டவும் காட்டவும் கட்டிடவும் மேலும், அப்படிக்கட்டிடவழியில் செலவாகக் கொடுக்கப்பட்டால், பரிசோதனைக்காலத்திலே விரும்பிய அல்லது அவ்விடத்தில் உள்ள அபினை யெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலிஸ் உத்தியோகஸ்தர் மூன்றினியிலே நிறுத்துவது கட்டிடப்பட்டவழியும்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும் பரிசோதனைக் காலத்திலே புத்தகக் கண்களின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாத்தலும் ஓர் வித்தியாசத்தைத் தனது கட்டிடமட்டும் விளங்கப்படுதற்குக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினை சாப்பிடுதல் ஒண்ணது.

7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கவந்து கொடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணது.

8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் கழிப்பான நடக்ககளுக்கு இடங்கொடுக்க ஒண்ணது.

9. குடிபுறல் வெந்திருக்கும் அல்லது அபினை வெறிச்சிருக்கும் எவ்ஒருவனுக்காவது, தோற்றத்தளவில் பதினைந்து வயசுக்குட்பட்ட எவ்ஒருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினைக் கொடுக்க ஒண்ணது.

10. மாணியல் ஏட்டு மணிக்ரம காணியல் ஆறு மணிக்ரம இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினை ஒப்பிக்கவும் ஒண்ணது, கொடுக்கவும் ஒண்ணது, வாங்கினவர்க்கவும் ஒண்ணது.

11. இலக்கியிடப் பக்கங்களுடையதாய்க் கட்டிடப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ன்நொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்துக்காக அப்படியான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரமெடுப்பவனுக்கு அப்போது விஸயில்லாமல் சுமமா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டுமானால், அதை உத்தரவுப்பற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விஸகொடுத்த வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்திற் முந்தின புத்தகத்தை ஒப்பித்துவிடல் வேண்டும்.

12. கொடுக்க வாய்க்கல் நடைபெற்ற உடனே அபினை பெற்றதொகையும் செலவான தொகையு மெல்லாம் கையிருப்புப் புத்தகத்திலே கிரமமாக எழுதவைத்திருக்கச்செய்யவது உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பந்தக் கொல்லவல்லவாற் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினந்து முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசத்து இரண்டாந் தேதியிலாவது அந்தற்கு முன்னேயாவது கையிருப்புப் புத்தகத்தின் சரியான பிரதியொன்றையும், உம் கொத்திச்செய்ய வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதி யொன்றையும், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுள்ள ரீகு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொண்டு அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுபெற்றவனுக்கப் பத்திரச்சீட்டுக் கொடுப்பது பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுவரையது கடமையாகும். உத்தரவுபெற்றவன் தான் சரியான பிரதிகளைத் தபால் அனுப்பிய ஒரு கழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெற வில்லையென்றால், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுகளுக்கு எழுதச் சரியான பிரதிகள் கிடைக்கத்தோ என்று வச்சரித்து அவை தவறிவிட்டால் இண்டிரதிகள் கொடுப்பது அந்த உத்தரவு பெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேறுபார்க்க நியமிக்கப்போகிறவர் இன்னு இன்னு என்று காட்டி ஓர் போவழி தாட்டை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பண்பிடைக்காரன் முழுமையரும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பண்பிடைக்காரன் அந்த தாப்பிலே வித்து காட்டியிருத்தல்வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களெனத் தக்க அதிகாரமுடையவர்திருப்பிக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே புத்த உத்தரவுப்பத்திரத்தல் மாட்டைந்த பேர்வழிகாரனல்லாத மரமெவ்ஒருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது பெற்றுக்கொள்ளவாவது, விஸயிடுக்கவாவது, உத்தரவுபெற்றவன் பண்பிடைக்காரன் ஒண்ணது; அப்படியே மாட்டை உத்தரவுபெற்ற பேர்வழிகாரனல்லாத எவ்ஒருவனையும் மேற்கண்ட உடமைக்குள் யாதொன்றை யொன்று செய்யவே ஒண்ணது.

16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியனவான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவு பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்கக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டைநீருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் எவருடையனும் நீக்கிவிடும்படியாக தக்க அதிகாரமுடையவரிடத்தேயுந்து நொத்திஸ் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமை யினுள்ள, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைகாரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டு போய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும்பதற்கு யோக்கியனாகமாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற கனது பெயரும் "சில்லறையில் அபின் விற்க உத்தரவுபெற்றது" என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை; இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்தவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்கவேயல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணது.
20. நாலு டிரம் நிறைக்கு அதிகமான அபினை விற்கப்பாடுதல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விராசுத்தையும் விற்ற அளவையும் விற்ற தேதியையுங்காட்டி, கையிருப்பு புத்தகத்தில் "குறிப்பு" பத்திக்கலத்திலே எழுதின உட்பட உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டத் தராசுபடிக்கும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாலு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ருத்தல், இரண்டு ருத்தல், நாலு ருத்தல், ஏழு ருத்தல் ஆகிய அவாடுபார்க் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்கீடு புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் அதன்பின்னாச் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல்வேண்டும்:—
சில்லறை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்பு புத்தகத்து மாதிரிப் பக்கம்:—

| தேதி. | ரூ. அ. டி. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|--------------------------------|------------|--------------------------------|---------------------|
| ஆனி 1.—கையிருப்பு அபின் பாக்கி | ... | 17 8 4 | |
| பெற்றுக்கொண்டது | ... | 10 8 2 | |
| மொத்தம் | ... | 28 0 6 | இலக்கம் 1 மொத்த விவ |
| கொடுத்தது | ... | 1 7 9 | யாளன் சுவான்பின்ஸ் |
| கணக்குமுடித்து பாக்கி | ... | 26 8 13 | |
| ஆனி 2.—பெற்றுக்கொண்டது | ... | இல்லை | |
| மொத்தம் | ... | 26 8 13 | |
| கொடுத்தது | ... | 0 15 5 | |
| கணக்குமுடித்து பாக்கி | ... | 25 9 8 | |
| ஆனி 3.—பெற்றுக்கொண்டது | ... | இல்லை | |
| மொத்தம் | ... | 25 9 8 | |
| கொடுத்தது | ... | 2 7 1 | |

கையிருப்பு ஸ்தொக் பதங்கம் வைத்திருப்பதற்கான ஸ்திகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அழுத்து இவ்விஷயிலுத் தயிழிவூர் சில்களத்திலுத் இவ்விதிகளின் ஒவ்வோர் பிரதியாக மூன்றாம், மற்ற இறுதியட்டையை அழுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்.

சுவாட்போய் நிறை.

| | | |
|-----------------|---|----------------|
| 16 டிரம் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ருத்தல் |
| 28 ருத்தல் | = | 1 ருவாட்டர் |
| 4 ருவாட்டர் | = | 1 கண்முறந்வேற் |
| 20 கண்முறந்வேற் | = | 1 தொன் |

குறிப்பு.—180 கி.மீ.ன் 6582 அவாட்போய் டிரம்களுக்குச்சரி; அதாவது 7 டிரம்களுக்குக் குறைய.

IN accordance with the requirements of "The Opium Ordinances, 1899 to 1905," notice is hereby given that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Gampola for the year commencing January 1, 1906, will be one in number.

2. Tenders will be received by the Hon. the Government Agent, Central Province, for the sale of said license at the Kandy Kachcheri on October 19, 1905, up to 1 P.M.

3. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Kandy Kachcheri at 1 P.M. on October 19, 1905, and is prepared to deposit one-third of the amount of his tender.

4. In the event of tenders being not satisfactory the Hon. the Government Agent, Central Province, shall have the option of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of "The Opium Ordinances, 1899 to 1905."

Kandy Kachcheri,
September 21, 1905.

H. WACE,
Government Agent, Central Province, and
Chairman, Local Board, Gampola.

Conditions subject to which Retail Licenses are issued.

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments of the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.
4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.
5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.
6. No opium shall be consumed on the premises hereby licensed.
7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.
13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.
15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employe, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.
16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employe may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.
17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.
18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.
19. No opium shall be sold except for cash paid on the spot.
20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.
21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

Avoirdupois : $\frac{1}{4}$ oz., $\frac{1}{2}$ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks. |
|-------------------------------------|-------------|-------------------------------------|----------|
| June 1.—Balance of opium in hand .. | 17 8 4 | | |
| Received .. | 10 8 2 | Juan Palle, wholesale dealer, No. 1 | |
| Total .. | 28 0 6 | | |
| Issued .. | 1 7 9 | | |
| Balance on closing .. | 26 8 13 | | |
| June 2.—Received .. | Nil | | |
| Total .. | 26 8 13 | | |
| Issued .. | 0 15 5 | | |
| Balance on closing .. | 25 9 8 | | |
| June 3.—Received .. | Nil | | |
| Total .. | 25 9 8 | | |
| Issued .. | 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

| | |
|------------|--------------|
| 16 drachms | = 1 oz. |
| 16 oz. | = 1 lb. |
| 28 lb. | = 1 quarter. |
| 4 qrs. | = cwt. |
| 20 cwt. | = 1 ton. |

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

විෂි 1899ගේ පටන් 1915 දක්වා අබිං ගැණ පණවා තිබෙන ආඥාපණන්වලින් ඕනෑකර තිබෙන ප්‍රකාරයට විෂි 1906ගේ අඩුරුද්දේ ජනවාරි මස 1 වෙනි දින හිට පවත්ගෙන එම අඩුරුද්දට ගම්පල “ලෝකල් බෝර්ඩ්” නම් නගරයේ මායිම් තුළ අබිං බෙදු විකුනන පිණිස දෙනුලබන අවසරපත්‍ර ගණන එකක් බව මෙයින් දන්වමි.

2. අබිං බෙදු විකුණන පිණිස දෙනුලබන එහි අවසරපත්‍ර මිලට ගැණීමේ “වැන්ඩර්ස්” හෙවත් ඉල්ලුම් පත්‍ර ගෞරවනීයවු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් විෂි 1915ක්වූ ඔක්තෝම්බ්‍රි මස 19 වෙනි වෙනි දින පස්වරු එක වනතුරු මහනුවර කමිටේගේදී ධාරගන්ට යෙදේ.

3. “වැන්ඩර්ස්” හෙවත් ඉල්ලුම්පත්‍රය දෙන අය තමන්ම නොහොත් තමන් වෙනුවෙන් ක්‍රියාකරන්ට ලිය විල්ලුන් බලයලත් ඔහුගේ කළමනාකාරයෙක් විෂි 1915ක්වූ ඔක්තෝම්බ්‍රි මස 19 වෙනි දින පස්වරු එකට මහ නුවර කමිටේගේදී ඇවිත් පෙනී නොයායිවියොත් සහ ඔහුගේ “වැන්ඩර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් මුදල් ගන ගණන් තුනෙන් පංතුවක් බැඳුනබන්ට ලැස්තුව නොසිටියොත් එබඳු “වැන්ඩර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර ගැණ නොසලකනු ලැබේ.

4. “වැන්ඩර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර සැහෙන අන්දමට නොතිබුණත්විනම්, අදුන් “වැන්ඩර්ස්” නො හොත් ඉල්ලුම්පත්‍ර දෙනලෙසට අනකරන්ට හෝ ජනේ නැත්නම් විෂි 1899ගේ පටන් විෂි 1915 දක්වා අබිං ගැණ පනවා තිබෙන ආඥාපණන්වල නියෝගවල ප්‍රකාර එම අවසරපත්‍රවල බද්ද විකුණීමට මධ්‍යම දිසාවේ ගෞරවනීයවු ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේට බලය තිබේ.

(අත්සන්කළේ) එච් වේස්,

විෂි 1905ක්වූ සැප්තැම්බ්‍රි මස 21 වෙනි දින මහනුවර කමිටේගේදීය.

මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ සහ ගම්පල ලෝකල් බෝර්ඩ් සම්මුතියේ ප්‍රධානනැත.

බෙදු විකුණීමට බලකඩදසි දීමේ කොන්දේසි නම් :

අබිං විකුණීමට මිලගෙවා ලියිසන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුලාදානිතැන විසින් කියාදන් වනාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංතුවක් මුදලෙන් ගෙවන්ට ඕනෑය. ඒ මුදල ඒ බලයලත් මුලාදානිතැන විසින් ඇපයක් වශයෙන් තිබාගන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය නිලවකරන්ට නුසුඵවන. හුමුන් අන්තිම භාරමාසේට ගෙවන කොටස්වලට එය නිලවකළ හැකිය. ගැනුම් මුදල මාසේකට දෙදළහෙන් පංතුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙනි වාරේ කොටස විෂි 1906ක්වූ ජනවාරි මස 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අඩුරුද්දට ගියේට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැංකුයක නිකුත් මුදලක්නොව දුමිය හැකිය. එය නැතිවනම් එහි අලාභය ඔහු විසින් දැරියයුතුයි. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවනලද්දේනම්, නිසි බලයලත් මුලාදානිතැන විසින් ඒ ලියිසන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලියි සන්ස්කාරයා යටත්කොට විකුණිය හැකිය.

2. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලියිසන්ස් පත්‍රය උළු සම්පූර්ණයෙන් විසාර කලයුතුයි. මේ ලියිසන්ස් (අවසරය) එහි විසාරකළ ඉඩමට මිය ඉන් මනන් කිසිවකට ඇපුළත් නොවේ.

3. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම වෙනයම ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධ ඇදලනින් යාම ඊම්වලට අවකාශ ඇතිව තිබිය යුතු නොවේ.

4. මෙයින් ලියිසන්ස් දෙනුලබන ගේදෙර ඉඩමට අනුමැතිය අන්දමටද තබාගත යුතු යි.

5. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම පරීක්ෂාකරන්ට නිසි බලයලත් මුලාදානිතැන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත්කෙනෙවන යම් පොලිස් මුලාදානියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමකය. තවත් තමා ලඟ තිබෙන අබිං ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑනලොත් පරීක්ෂාකරන වේලාවට තමා ලඟ නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අබිං ඉන්ස්පැක්ටර්නැත හෝ පොලිස් මුලාදානියා ඉදිරි පිටදී කිත් පෙන්වීමට හෝ භාරව සිටින අය බැඳීසිටින්නේය. ලඟ තිබෙන අබිං ප්‍රමාණයෙන් පොත්වල හැටියට පරීක්ෂාකරන වේලාවට තිබිය යුතු ප්‍රමාණයෙන් වෙනසක් දක්න්ට තිබුනිනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ඊට කාරණ පෙන්විය යුතු යි.

6. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමේදී අබිං කන්ට ඉඩදීම යුතු නොවේ.

7. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි තබාතිබෙන අබිං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතු යි.

8. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩ නොදිය යුතු යි.

9. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි මත්බීම නොහොත් අබිං පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වෑස පහලාගෙන් අහිමිලෙස පෙනෙන යමෙකුට අබිං දියයුතු නොවේ.

10. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට රාත්‍රියේ අටටත් උදේ හැටටත් අතරේ අබිං භාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතු නොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳු ඔබු ගණන්ගන්නා පොතක් මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩ මෙහි තිබාගත යුතුයි. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියිසන්ස්කාරයා තමාගේ ලියිසන්ස් පත්‍රය ගන්නාවීම නිසි බලයලත් මුලාදානිතැන විසින් නොමිලයේ දෙනුලැබේ. අදුන් පොතක් ඕනෑව නම් ලියිසන්ස්කාරයා විසින් නිසි බලයලත් මුලාදානිතැනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුලාදානිතැනට පළමුවෙන් දීපු පොත භාරදිය යුතුයි.

12. ලැබුණාඩු සියලුම අබිංවල ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගනුදෙනු වහාම ඔබු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියිසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිටි හරිලෙස පිරවිය යුතුයි. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පවත්ගැනීමේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

13. එක එක මාසේ දෙනවෙනි දින නොහොත් ඊට මත්තෙන් ඔබු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිල 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්ට ඕනෑකරන පොතේ හරි පිටපතක්ද පොලිස්ගේ ඉන්ස්පැක්ටර් ජනරල්තුමා වෙත ඇරවීම ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුණුවට ඒ බවට කුසිගන්සියක් ඇරීම එතු මාසේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සහියක් ඇතුළත ලියිසන්ස්කාරයාගට එවැනි කුවන්සියක් නොලැබුනිනම් එහි පිටපත් ලැබුණාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුනානම් එයින් පිටපත් ඇරීමද ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලයිසන්ස් පත්‍රය ලැබෙන්නට පුළුවනෙන්, මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්නට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මූලාදානිතෘතව ඔප්පුකිරීම ලයිසන්ස්කාරයාගේ යුතුකමකි. වැඩට පත්කරනු ලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විස්තරය මෙහි ලියවිල්ලෙහි අඩංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්නටයන වැඩේ සම්භාවද සඳහන් කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකකට වැඩිවුවේ විෂයයි. ඔවුන් හොඳ කල්තියාවේ අයවල් බව නිසි බලයලත් මූලාදානිතෘතව ඒ තනුවියාම විනා කෙරේ. මේ ලයිසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මූලාදානියා විසින් නම ඒ තනුනොගත් කිසිකෙනෙකුත් ලයිසන්ස්කාරයා වෙහෙල වට අඩංගු භාරව සිටින්නට හෝ අඩංගු භාරගන්නට හෝ විකුණන්නට හෝ පත්කරගතසු නොවේ. නම ඒ තනුනොගත් කිසිකෙනෙකුට යටති කිසි කටයුත්තක් කරන්නට ලයිසන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතකරන්නට උවමනාවූ කල්හි ඒ ගැන නිසි බලයලත් මූලාදානිතෘතගෙන් කලින්කල දුල්ලුම්කළ යුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලයිසන්ස් පත්‍රයෙහි ඒ ඒ තනුගත් බවට සටහන් කළ යුතුයි. තවත් මෙයින් ලයිසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු දහන්කරන්නට කියා බලයලත් මූලාදානිතෘතගෙන් දැන්වීමක් ලැබුනවිට එය ලැබී සහිතයක් ඇතළත් ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහස්කරන පිණිස මේ ලයිසන්ස් කඩදසිය නිසි බලයලත් මූලාදානිතෘත වෙත ඔප්පු කළ යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලයිසන්ස් කඩදසියේ නොමිවරයද, ලයිසන්ස්කාරයාගේ නමද, “අඩංගු විකුණීමට ලයිසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට ගැනිලෙස ලියා මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමේ ප්‍රකාශ ස්ථානයක පිහිටුවා තිබීමට ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩම අඩංගු සහ සුරැවටු විකුණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගතසු නොවේ.

19. අත්පිට ගෙවන මුදලට මිස අඩංගු විකුණිය යුතු නොවේ.

20. බෑම්ස් 4කට වැඩි බර ඇති අඩංගු කොටසක් විකුණනු ලද කල්හි මිලයට හත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු අතද බඩුගණන් පොතේ වැඩිවනත් කාරණ සටහන්කරන්නට තිබෙන කට්ටියෙහි සඳහන්කරන ලයිසන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තර්ජයන්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලයිසන්ස් දෙනු ලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලයිසන්ස්කාරයා විසින් තැබිය යුතුයි.

ඇවොසිරිච්චපොසි : අවුත්ස් ෪, අවුත්ස් ෪, අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 4, අවුත්ස් 8, රත්තල් 1, රත්තල් 2, රත්තල් 4, රත්තල් 7.

22. ලයිසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මින්පසු සඳහන්කරණ තුරුකම් පිළිපැදිය යුතුයි.

අඩංගු විකුණන අයගේ බඩුගණන් පොතේ ආදායී පිටුව.

| දහම. | රු. අවු. බු. | ලැබුණේ කාගෙන්ද. | වැඩිමනත් කාරණ. |
|--------------------------------|--------------|----------------------|-----------------|
| අයිතම 1.—අගේ තිබෙන ඉතිරි අඩංගු | 17 8 4 | | |
| ලැබුණා | 10 8 2 | ස්වත්පුල්ලේ නො. 1 නො | බෙදු විකුණන්නා. |
| මුළුගණන | 28 0 6 | | |
| පිටදුන්නා | 1 7 9 | | |
| අවසාන ඉතුරු ගණන | 26 8 13 | | |
| අයිතම 2.—ලැබුණා | නැත. | | |
| මුළුගණන | 26 8 13 | | |
| පිටදුන්නා | 0 5 5 | | |
| අවසාන ඉතුරු ගණන | 25 9 8 | | |
| අයිතම 3.—ලැබුණා | නැත. | | |
| මුළු ගණන | 25 9 8 | | |
| පිට දුන්නා | 2 7 1 | | |

බඩු ගණන් පොත තැබීමට ගුරුකම.

සිහිකටයුත්තක්.—ඉංග්‍රීසියෙන්ද සම්භාෂා දෙකෙන්ද මේ ගුරුකම්වල කොපි දෙකක් බඩු ගණන් පොතේ එක එක කවරේ ඇතුල්පැත්තේ ප්‍රවේශමලෙස ඇලවිය යුතුයි.

මේ පොත තැබියුත්තේ ඇවොසිරිච්චපොසි බර තුමයටයි.

ඇවොසිරිච්චපොසි බර:

| | | | |
|---------|------|---------|---|
| බෑම්ස් | 16 = | අවුත්ස් | 1 |
| අවුත්ස් | 16 = | රත්තල් | 1 |
| රත්තල් | 28 = | ක්වාටර් | 1 |
| ක්වාටර් | 4 = | හොණ්බර | 1 |
| හොණ්බර | 20 = | ටොන් | 1 |

සැලකිය යුත්තක්:—ලොන්ස් 180ක් ඇවොසිරිච්චපොසි බෑම්ස් 6.582, එනම් බෑම්ස් 70 අඩුයි.

இதனால் சகலருக்கும் அறிவிப்பது யாதெனில், "1899 ம் ஆண்டு துவங்கி 1905 ம் ஆண்டு வரைக்கும் இயற்றப்பட்ட அபிஷேகட்டளைச்சட்டங்களின்" ஏற்பாடுகளின்படி 1906 ம் ஆண்டு தைமாதம் முசுலாந் தேதி துவங்கும் வருஷத்திற்கு கம்பளை லோக்கல் போர்ட்டின் எல்லைக்குள் சில்லறையில் அபிஷேகிற் பதற்கு ஒரு உத்தரவுப்பத்திரங்கொடுக்கப்படும்.

2. மேற்சொல்லிய உத்தரவுப் பத்திரத்தின் கீழ்ப்பணக்காக, 1905 ம் ஆண்டு அற்பசிமாதம் 19 ன் தேதியிலன்று பிற்பகல் ஒரு மணி வரைக்கும் கண்டிக் கச்சேரியில் மத்திய மாகாணம் கௌரவ அரசாட்சியேசண்டரால் கேள்விப்பத்திரங்கள் ஏற்றுக்கொள்ளப்படும்.

3. 1905 ம் ஆண்டு அற்பசிமாதம் 19 ன் தேதியிலன்று பிற்பகல் ஒரு மணிக்குக் கண்டிக் கச்சேரியில், கேள்விக்காரன் தானேயாவது முறைமையாக எழுத்தில் அதிகாரம்பெற்ற அவனது காரியத்தனுவது வந்த சமுசமாய்ருந்து தனது கேள்வித்தொகையில் மூன்றிலொரு பங்கு கட்ட ஆயித்தமாய்ருந்தாலொழிய யாதொரு கேள்விப்பத்திரமும் கவனிக்கப்படாடாது.

4. கேள்விப்பத்திரங்கள் திருப்திகரமாயில்லாவிட்டால், மத்திய மாகாண கௌரவ அரசாட்சியேசண்டர் தன்னுடைய இஷ்டப்படி புதுக் கேள்விப்பத்திரங்கள் தரும்படி கேட்கலாம், அல்லது 1899 ம் ஆண்டு துவங்கி 1905 ம் ஆண்டு வரைக்கும் இயற்றப்பட்ட அபிஷேகட்டளைச்சட்டங்களின் ஏற்பாடுகளின்படி அந்தக் குத்தகையை வேறுவிதமாய் முடிவாக்கலாம்.

எச். வேல்,

மத்திய மாகாணம் அரசாட்சியேசண்டர், கம்பளை

கண்டிக் கச்சேரி, 1905 ம் வரு புரட்டாசிமீ 21 ன் உ. லோக்கல் போர்ட்டித்தலைவரும்.

சில்லறையில் அபிஷேக உத்தரவுப்பத்திரங்கள் கொடுப்பதற்கு ஏற்படுத்திய கட்டுப்பாடுகள்.

1. சில்லறையில் அபிஷேக உத்தரவு வாங்கினவன் ஆனவன், தக்க அதிகாரமுடையவராலே வாங்கினவன் அவன் என்று வெளிப்படுத்திய உடனே, தனது கேள்வித்தொகையில் மூன்றிலொரு பங்கை ரொக்கமாகக் கட்டிவிடுதல்வேண்டும். தக்க அதிகாரமுடையார் அந்தத் தொகையைப் பிணையாக வைத்தாக் கொள்ள வேண்டும்; கடைசி நாள் மாதத்துத் தண்ணீர்ப்பணத்துக்கல்லாமல் உள்ளித்தொகையில் தண்ணீர்ப்பணமாக அதை உபயோகிக்கக்கூடாது. கேள்வித்தொகையைப் பன்னிரண்டு மாதத்துக்குச் சமமான தொகைப் பாகமாய்ப் பிரித்து ரொக்காகியிருக்கும் வரையும் மாதமாதம் கடைசித் தேதி நாளில் கொடுத்துவிடல் வேண்டும். முசுலாந் தண்ணீர்ப்பணத்தை ஜனவரி (கை) 31 ன் தேதியில் கொடுத்துவிடல்வேண்டும். ஒரு தண்ணீர்ப்பணம் நிதுவையாய்போது நாளொன்றுக்கு நூற்றுக்கு வருஷாந்த ஒருபது வீதவட்டி கொடுத்தல் வேண்டும். உத்தரவு வாங்கினவனது வேண்டுகோளின்படி பிணைப்பணத்தொகையை அவனுக்குப் பிரியமான ஒரு வங்கியிலே நியாயம் (பிச்செட்) போட்டுவைக்கலாம்; அதில் ஏதும்ஷ்டம் நேரிட்டால் அது அவன் பாரமாகும். குறித்த தண்ணீர்ப்பணங்கொடுக்கத் தவறினால் ஈஷ்டம் அவனது பாரமாக, தக்க அதிகாரமுடையவர் உத்தரவை மறுபடி விற்கலாம் அல்லது செல்லாமல் நிற்கும் அத்தனை காலமளவு பாகத்தை விற்கலாம்.

2. இதனால் உத்தரவுப்பத்திரம் பெற்றுக்கொண்ட பண்டசாலை அல்லது இடமானது இந்த உத்தரவுப் பத்திரத்துப் பக்கத்திலே பூரணமாக விவரித்துக் காட்டியிருக்கவேண்டியது; அப்படி விவரித்துக்காட்டிய இடத்திற்கெல்லாமல் மற்றொரு இடத்தே உத்தரவுப்பத்திரம் பொருத்தவதன்று.

3. இதனால் உத்தரவுபெற்ற இடமானது வேறு எந்தக் கட்டடங்களோடாயினும் இடங்களோடாயினும் உட்புறமாகப் போக்குவரவு செய்யத்தக்கதாக இருக்க ஒண்ணுது.

4. இதனால் உத்தரவுபெற்ற இடத்தை துப்பரவாகவும் சுகவளமுடையதாகவும் வைத்திருத்தல் வேண்டும்.

5. தக்க அதிகாரமுடையவரால் எழுத்து மூலமாக இன்ஸ்பெக்டர் பரிசோதகரால் நியோகிக்கப்பட்ட எவரொருவராயினும், இன்ஸ்பெக்டர் நிலைமைக்குக் கீழ்ப்படாத பொலீஸ் உத்தியோகத்தார் எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுபெற்ற இடத்தைப் பரிசோதனைக்காகத் திறந்து காட்டிதல் அவ்விடத்தைப் பொறுப்பாக உட்பவனது கடமையாம். மேலும் அவர் தன் வசத்தள்ள அபிவினது வரவு செலவுக் கணக்கைப்பற்றிய சகல புத்தகங்களையும், காசுதபத்திரங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவன்; மேலும், அப்படிச்செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக் காலத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபிவின யெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலீஸ் உத்தியோகத்தார் முன்னிலையிலே நிறுக்கவும் கடமைப்பட்டவனாவன்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள ப.தேனும் ஓர் வித்தியாசத்தைத் தனனால் உடையமட்டும் விளங்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிஷேக சாப்பிடுதல் ஒண்ணுது.

7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபிஷேக கலந்து கொடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணுது.

8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணுது.

9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபிவினால் வெறித்திருக்கும் எவ்வொருவனுக்காவது, தேற்றத்தளவில் பதினைந்து வயசுக்கு பட்ட எவ்வொருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிஷேக கொடுக்க ஒண்ணுது.

10. மாலையில் எட்டு மணிக்கும் காலை யில் ஆறு மணிக்கும் இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபிஷேக ஒப்பிச்சவும் ஒண்ணுது, கொடுக்கவும் ஒண்ணுது, வாங்கிவைக்கவும் ஒண்ணுது.

11. இக்கையிட்ட பக்கங்களுடையதாகக் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஒன்றாக புத்தகம் ஒன்று, இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்துக்காக அப்படியான புத்தகப்பிரதிமொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரம் பெறப்பவனுக்கு அப்போது விசுவிலலாமல் சுமமா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டினாலும், அதை உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விலைகொடுத்து வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்திய புத்தகத்தை ஒப்பித்துவிடல்வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடைபெற்ற உடனே அபின் பெற்றதொகையும் செலவான தொகையுடைய மெல்லாம் கையிருப்பு புத்தகத்திலே கிரமமாக எழுதிவைத்திருக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பந்திக்கொல்களெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினன்று முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசத்து இரண்டாந் தேதியிலாவது அதற்கு முன்னேயாவது கையிருப்பு புத்தகத்தின் சரியான பிரதிபொன்றையும், 20 ம் செர்தீசினபடி வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதிபொன்றையும், பெரீன் இணைப்பட்டர் பெரியதரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுபெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலிஸ் இணைப்பட்டர் பெரியதரையது கடமையாகும். உத்தரவுபெற்றவன் தான் சரியான பிரதிகளைத் தபாலில் அனுப்பிய ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தணக்கக் கிடைக்கப்பெறவில்லையென்றால், பெரீன் இணைப்பட்டர் பெரியதரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகள் கிடைத்ததோன்று விசாரித்த அகைய தவறிவிட்டால் இணைப்பிரதிகள் கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.

15. இரண்டு உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்னார் இன்னார் என்று காட்டி ஓர் பேர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெறுதற்கு முன்னே தக்க அதிகாரமுடைய வரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெறும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்து காட்டியிருத்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு நென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களெனத் தக்க அதிகாரமுடையவர்களுக்குத் திருப்பித்தொகைகளையும் வேண்டும். தக்க அதிகாரமுடையவரானே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டரைந்த பேர்வழிகாரனல்லாத மற்றவர்களுடையவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விளைப்படுத்தவாவது, உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணுது; அப்படியே மாட்டரைவுபெற்ற பேர்வழிகாரனல்லாத எவ்வொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணுது.

16. பணிவிடைபார்க்கும் பேர்வழிகாரனுடையிலே வேண்டியவனவான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டரைந்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கும் எவ்வொருவனையும் நீக்கிவிடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து சொர்தில் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள்ளே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைக்காரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டுவர்தல் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்க்கப்பெற்றதற்கு யோக்கியமாகமாட்டான்.

17. இந் உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் "சில்லையில் அபின் விற்க உத்தரவுபெற்ற" என்ற வாக்கியமும் தெளிவாக எழுதன தொரு பலகையை, இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல்லார்களும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டி விற்கலையல்லாமல் வேறொரு வியாபாரமாவது தே யிலாவது நடப்பித்தல் ஒண்ணுது.

19. அவ்விடத்தினுள்ளே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணுது.

20. நாறு டிரும் நிறைக்கு அதிகமான அபினை விற்கப்போதெல்லாம், அதை வாங்கினவனுடைய முடிப்பெயரையும் மெல்லிலாசசனையும் மற்ற அளவையும் விற்க தேதியையுக்காட்டி கையிருப்பு புத்தகத்திலே "கூறிப்பு" பந்திக்கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த கோற்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டந்தராசபடிகளும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாறு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூத்தல், இரண்டு ரூத்தல், நாறு ரூத்தல், ஏழு ரூத்தல் ஆகிய அவாடுபொர்ச் சாமானிய தரத்த நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன்பின்னார் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல் வேண்டும்:—

சில்லை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்பு புத்தகத்து மாநிரிப் பக்கம்:—

| | | | | | |
|--------------------------------|-----|-----|-----|-----|--------------------------------|
| தேதி. | ... | ... | ... | ... | ... |
| ஆனி 1.—கையிருப்பு அபின் பாக்கி | ... | 17 | 8 | 4 | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. |
| பெற்றுக்கொண்டது | ... | 10 | 8 | 2 | குறிப்பு. |
| மொத்தம் | ... | 28 | 0 | 6 | ... |
| கொடுத்தது | ... | 1 | 7 | 9 | இலக்கம் 1 மொத்த விலை |
| கணக்குமுடித்து பாக்கி | ... | 26 | 8 | 13 | யானன் சுவான் பின்ன |
| ஆனி 2.—பெற்றுக்கொண்டது | ... | ... | ... | ... | இல்லை |
| மொத்தம் | ... | 26 | 8 | 13 | ... |
| கொடுத்தது | ... | 0 | 15 | 5 | ... |
| கணக்குமுடித்து பாக்கி | ... | 25 | 9 | 8 | ... |
| ஆனி 3.—பெற்றுக்கொண்டது | ... | ... | ... | ... | இல்லை |
| மொத்தம் | ... | 25 | 9 | 8 | ... |
| கொடுத்தது | ... | 2 | 7 | 1 | ... |

கையிருப்பு ஸ்தொகை புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.
 புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்த இங்கிலிஷ் தம்ழி துஞ் சிங்களத்தினும் இவ்விதிகளின் ஒவ்வொரு பரதியாக முன்றும், மற்றை நுறுதியட்டையை அடுத்த அப்படியே பிரதி மூன்றமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் காட்டிவைத்திருத்தல் வேண்டும்.

அவாட்டோப் ரிசைட்.

| | | |
|------------------|---|-----------------|
| 16 முழு | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ரூபாய் |
| 28 ரூபாய் | = | 1 ரூபாய்டர் |
| 4 ரூபாய்டர் | = | 1 கண்டிமற்றேவற் |
| 20 கண்டிமற்றேவற் | = | 1 டொன் |

குறிப்பு.—180 கிராம் 6582 அவாட்டோப் அளவுகளைத் தர்ப்பரி; அதாவது 7 கிராம்களுக்குக் குறைவாக.

IN accordance with the requirements of "The Opium Ordinances, 1899 to 1905," notice is hereby given that the licenses for the sale by retail of opium within the town of Talawakele for the year commencing January 1, 1906, will be one in number.

2. Tenders will be received by the Hon. the Government Agent, Central Province, for the sale of said license at the Kandy Kachcheri on October 19, 1905, up to 1 P.M.

3. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Kandy Kachcheri at 1 P.M. on October 19, 1905, and is prepared to deposit one-third of the amount of his tender.

4. In the event of tenders being not satisfactory the Hon. the Government Agent, Central Province, shall have the option of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of "The Opium Ordinances, 1899 to 1905."

H. WACE,
Government Agent, Central Province.

Kandy Kachcheri,
September 21, 1905.

Conditions subject to which Retail Licenses are issued.

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.

7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.

8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.

9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.

10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.

11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.

12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.

13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.

14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.

15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employe, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employe may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

- 18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.
- 19. No opium shall be sold except for cash paid on the spot.
- 20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.
- 21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights :—
Avoirdupois : ¼ oz., ½ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.
- 22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks |
|----------------------------------|-------------------|--------------------------------------|---------|
| June 1.—Balance of opium in hand | .. 17 8 4 | | |
| Received | .. 10 8 2 | Juan Pulle, whole-sale dealer, No. 1 | |
| Total | .. 28 0 6 | | |
| Issued | .. 1 7 9 | | |
| Balance on closing | .. 26 8 13 | | |
| June 2.—Received | .. Nil | | |
| Total | .. 26 8 13 | | |
| Issued | .. 0 15 5 | | |
| Balance in closing | .. 25 9 8 | | |
| June 3.—Received | .. Nil | | |
| Total | .. 25 9 8 | | |
| Issued | .. 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

විෂි 1899යේ පටන් 1905 දක්වා අතින් ගැන පණවා තිබෙන ආඥාපණවලිපි. ඕනෑකර තිබෙන ප්‍රකාරයට විෂි 1906යේ අවුරුද්දේ ජනවාරි මස 1 වෙනි දින හිට පටන්ගෙන එම අවුරුද්දට තලවකැලේ නගරය දැනුලන අතින් බෙදූ විකුණන පිණිස දෙනුලබන අවසරපත්‍ර ගණන එකක් බව මෙයින් දන්වමි.

2. අතින් බෙදූ විකුණන පිණිස දෙනුලබන එකී අවසරපත්‍ර මිලේට ගැනීමේ “වැන්බර්ස්” හෙවත් ඉල්ලුම්පත්‍ර ගෞරවනීයවූ මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උප්පාත්තේ විසින් විෂි 1905ක්වූ ඔක්තෝම්බ්‍ර මස 19 වෙනි දින පස්වරු එක මහනුවර කවිවේරියේදී බාරගත්ව යෙදේ.

3. “වැන්බර්ස්” හෙවත් ඉල්ලුම්පත්‍රය දෙන අය තමන්ට නොහොත් තමන් වෙහෙවෙන් ක්‍රියාකරන්ට ලිය විල්ලකින් බලපලත් ඔහුගේ කළමනාකාරයෙක් විෂි 1905ක්වූ ඔක්තෝම්බ්‍ර මස 19 වෙනි දින පස්වරු එක මහනුවර කවිවේරියට ඇවිත් පෙනී නොසිටියොත් සහ ඔහුගේ “වැන්බර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් මුදල් ගණ කෙස් තුනෙන් පංතුවක් බැඳ තබන්ට ලැස්තීව නොසිටියොත් එබඳු “වැන්බර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර ගැන නොසලකනුලැබේ.

4. “වැන්බර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර සැහෙන අන්දමට නොතිබුණේ විනම් අලුත් “වැන්බර්ස්” නොහොත් ඉල්ලුම්පත්‍ර දෙනලෙසට අණකරන්ට හෝ එසේ නැත්නම් විෂි 1899යේ පටන් 1905 දක්වා අතින් ගැන පණවා තිබෙන ආඥාපණවලිපි නියෝගවල ප්‍රකාර එම අවසරපත්‍රවල බද්ද විකිණීමට මධ්‍යමදිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උප්පාත්තේට බලය තිබේ.

විෂි 1905ක්වූ සැප්තැම්බ්‍ර මස 21 වෙනි දින මහනුවර කවිවේරියේ. (අත්සන්කලේ) එච්. චේස්, මධ්‍යමදිසාවේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ උප්පාත්තේ.

බෙදූ විකිණීමට බලකඩදැසි දීමේ කොන්දේසි.

අති. විකිණීමට මිලගෙවා ලැයිසන්ස් (අවයර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුලදැනිතැන විසින් කියාදුන් වහාම තමා ඉල්ලුම්කරු ගණනෙන් තුනෙන් පංතුවක් මුදලෙන් ගෙවන්ට ඕනෑය. ජ් මුදල ජ් බලපලත් මුලදැනිතැන විසින් ඇපැක් වසයෙන් තිබාගන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය හිලවිකරන්ට හුස්මවන. හුමුත් අන්තිම භාරවාසේට ගෙවන කොටස්වලට එය හිලවිකල හැකිය. ගැනුම් මුදල මාසේකට දෙලහෙන් පංතුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙනි වාරයේ කොටස විෂි 1906ක්වූ ජනවාරි ම.සේ 31 වෙනි දින ගෙවිය

සුතුයි. චාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට බහු විසින් නියමකරන බැංකියක නිශ්චල මුදලක්කොට දැමිය හැකිය. එය නැතිවීමට එහි අලාභය බහු විසින් දරිය යුතුයි. නියම දවසේදී යම් චාරමුදල් කොටසක් නොගෙවනලද්දේනම්, නිසි බලයලත් මුද්‍රාදැනුම්කරු විසින් ඒ ලියකන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලියකන්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉබම මේ ලියකන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළයුතුයි. මේ ලියකන්ස් (අවසරය) එහි විස්තරකළ ඉඩවට මිස ඉන්වෙන් කිසිවකට ඇතුළත්නොවේ.

3. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබම වෙනයම් ගොඩනැගිල්ලක් නොහොත් ඉබමක් සමන්විත ඇතුළතින් යම් ජම්බලට අවකාශ ඇතුව තිබියයුතු නොවේ.

4. මෙයින් ලියකන්ස් දෙනුලැබෙන ගේදෙර ඉබපවිත්‍රවද සනිපලැබෙන අන්දමටද තබාගතයුතුයි.

5. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබම පරිඝාකරණට නිසි බලයලත් මුද්‍රාදැනුම්කරු විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත්කොටන යම් පොලිස් මුද්‍රාදැනුමකට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමකි. තවත් තමා ලඟ තිබෙන අබිං ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් බිනෑකලොත් පරිඝාකරන වේලාවට තමා ලඟ නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අබිං ඉන්ස්පැක්ටර්කරු හෝ පොලිස් මුද්‍රාදැනුමකට ඉදිරි පිටදී කිසි පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳීසිටින්නේය. ලඟ තිබෙන අබිං ප්‍රමාණයෙන්, පොත්වල හැවියට පරිඝාකරන වේලාවට තිබියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දකිනට නිවුනනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ජට කාරණ පෙන්විය යුතුයි.

6. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමේදී අබිං නන්ට ඉබදිය තුනොවේ.

7. මෙයින් ලියකන්ස් දෙනලද ඉබමෙහි තුබාතිබෙන අබිං යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය හරක්කිරීමක් හෝ නොකළ යුතුයි.

8. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉබනොදිය යුතුයි,

9. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමේ මත්බීම නොහොත් අබිං පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වයස පහළොහෙන් අඩුලෙස පෙනෙන යම්කුට අබිං දියයුතුනොවේ.

10. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමට ගනියේ අවටත් උදේ හයටත් අතරේ අබිං භාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතුනොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබ මෙහි තිබාගත යුතුයි. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමට මෙහි අන්දමේ පොතක් ලියකන්ස්කාරයා තමාගේ ලිය කන්ස් පත්‍රය ගන්නාවීම නිසි බලයලත් මුද්‍රාදැනුම්කරු විසින් නොමිලයේ දෙනුලැබේ. අලුත් පොතක් බිනෑවීමේ ලියකන්ස්කාරයා විසින් නිසි බලයලත් මුද්‍රාදැනුමකට නොගෙන් මුදලට ගතයුතුයි. ඒ මුද්‍රාදැනුමට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුයි.

12. ලැබුනාඩු සියලුම අබිංවල ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියකන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිටි හරිලෙස පිරවිය යුතුයි. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පටන්ගත්මේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ජට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිල 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්ට බිනෑකරන පොතේ හරිපිටපතක්ද පොලිසියේ ඉන්ස්පැක්ටර් ජන රල් තුමා වෙත ඇරවීම ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුනුවිට ඒ බවට කුචිතන්සියක් ඇරීම එතුමාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියකන්ස්කාරයාට එවැනි කුචිතන්සියක් නොලැබුනිනම් එහි පිටපත් ලැබුනාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුනානම් එයින් පිටපත් ඇරීමද ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියකන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමෙහි වැඩට පත් කරන්ට අදහස්කර සිටින අයවිඳිගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුද්‍රාදැනුමකට බැඳුණු ලිය කන්ස්කාරයාගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම, සහ විභාගය මෙහි ලියවිල්ලෙහි අබිංගවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්ට යන වැඩේ සවිභාවද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිපයකින් වැඩිවුවේ වියයුතුයි. ඔවුන් ඉහාද, කල්ක්‍රියාවේ අයවල් බව නිසි බලයලත් මුද්‍රාදැනුමකට ඒත්තු වියාම බිනෑකරේ. මේ ලියකන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුද්‍රාදැනුම විසින් නම ඒත්තුගොනගත් කුසිකෙනෙකුත් ලියකන්ස්කාරයා වෙනුවට අබිං භාරව සිටින්නට හෝ අබිං භාරගන්ට, හෝ විකුණන්ට හෝ පත්කරගතයුතුනොවේ. නම ඒත්තුගොනගත් කුසිකෙනෙකුට යටකි කිසි කටයුත්තක් කරන්ට ලියකන්ස්කාරයා විසින් ඉබදියයුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ට උවමනාවූ කල්හි ඒ නෑන නිසි බලයලත් මුද්‍රා දැනුමකට කලින්කල ඉල්ලුම්කළ යුතු යි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියකන්ස් පත්‍රයෙහි ඒ ඒත් ගත් බවට සටහන්කල යුතුයි. තවත් මෙයින් ලියකන්ස් ලැබූ ඉබමක වැඩට යුක්තව සිටින යම් අයෙකු අහක්කරන්ට කියා බලයලත් මුද්‍රාදැනුමකට නොගෙන් දන්වීමක් ලැබුනුවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියකන්ස් කඩදසිය නිසි බලයලත් මුද්‍රාදැනුමකට වෙත බැඳුණු යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලියකන්ස් කඩදසියේ නොමිලයද ලියකන්ස්කාරයාගේ නමද, "අබිං බෙදූ විකිණීමට ලියකන්ස් ලදී" යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්ට හැකිලෙස ලියා මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමේ ප්‍රකාශ සභාන යකු පිහිටුවා තිබීමට ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබම අබිං සහ සුරුවු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණය කට ගතයුතු නොවේ.

19. අන්පිට ගෙවන මුදලට මිස අබිං විකිණිය යුතුනොවේ.

20. බෑමස් 4කට වැඩි බර ඇති අබිං කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනයද බඩුගණන් පොතේ මැබීමෙන් කාරණ සටහන්කරන්ට තිබෙන කවිටියෙහි සඳහන්කිරීම ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තර්දියක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලියකන්ස් දෙනුලැබූ ඉබමෙහි නිතරම පාවිච්චි යුම ගැනීම පිණිස ලියකන්ස්කාරයා විසින් තැබිය යුතුයි.

இதனால் உத்தரவுப்பெற்ற இடத்தைப் பரிசோதிக்காகத் திரந்த காட்டுதல் அவ்விடத்தைப் பொறுப்பாக உடையவனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபிமான வரவு செலவுக் கணக்கைப்பற்றிய சகல புத்தகங்களையும், காசிக் கப்பத்திரங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவான்; மேலும், அப்படிச் செய்தும்படி விசேஷமாகக் கேட்டப்பட்டால், பரிசோதிக்காவத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபிமான யெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலீஸ் உத்தியோகஸ்தர் முன்னிலையில் நிறுக்கவும் கடமைப்பட்டவனாவான்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதிக்க காவத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாத்தனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் கூடியமட்டுவிலி வளங்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினைக் கலந்து கொடுத்தவாவது எவ்விதத்தும் பழுதப்படுத்தலாவது செய்ய ஒண்ணது.

7. இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் உள்ள யாதும் அபிவினைக் கலந்து கொடுத்தவாவது எவ்விதத்தும் பழுதப்படுத்தலாவது செய்ய ஒண்ணது.

8. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணது.

9. குடியினால் பெறத்திருக்கும் அல்லது அபிமானம் வெறித்திருக்கும் எவ்வொருவனுக்காவது, தோற்றத்தனவில் பதினெந்து வயசுக்குட்பட்ட எவ்வொருவனுக்காவது, இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினைக் கொடுக்க ஒண்ணது.

10. மாண்பில் எட்டு மணக்கும் காலயில் ஆறு மணக்கும் இடையிலுள்ள நேரங்களில் முதலாம் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினை ஒப்பிக்கவும் ஒண்ணது, கொடுக்கவும் ஒண்ணது, வாங்கிவைக்கவும் ஒண்ணது.

11. இலக்கமிடப்பட்ட பக்கங்களுடைய நாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் வைத்திருந்தல் வேண்டும். இதனால் உத்தரவுப்பெற்ற இடத்துக்காக அப்படியான புத்தகப்பிரதிபொன்ற தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பெற்ற இடமெடுப்பவனுக்கு அப்போது விவரம் வாயில் கூர்மா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டினால், அதை உத்தரவுப்பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விவரம் கொடுத்த வாரங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்திய புத்தகத்தை ஒப்பித்தலில் வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடைபெற்ற உடன்படிக்கை அபிவினைப் பெற்றதொகையுள் செலவான தொகையுள் மெல்லாம் கையிருப்புப் புத்தகத்திலே கரமமாக எழுதிவைத்திருக்கச் செய்வது உத்தரவுப்பெற்றவனது கடமையாம்; புத்தகத்தின் பத்திக்கொலங்களை வலம் சரிவர எழுது தரப்பிடுங்கவேண்டும், அன்றைத்தினந்து முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெரிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசுத்து இரண்டாற் தேதியிலாவது அதற்குமுன்னையாவது கையிருப்புப் புத்தகத்தின் சரியான பிரதியொன்றையும், 20 ம் கொத்தின்படி வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுப்பெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதுரையது கடமையாகும். உத்தரவுப்பெற்றவன் தான் சரியான பிரதினைத் தபாலில் அனுப்பிய ஒரு கிழமையிலுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தகைக்குக் கிடைக்கப்பெற விவரம் பெறும், பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகள் கிடைத்ததோ என்று விசாரித்து அவை தவறிவிட்டால் இன்னப்பிரதிகள் கொடுப்பது அந்த உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் தான் வேலுபார்க்க நியமிக்கப்போகிறவர் இன்னார் இன்னார் என்று காட்டி ஒர் பேர்வழி டாப்பை உத்தரவுப்பெற்றவன் உத்தரவுப்பெற்றவற்றை முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணியிடக்காரன் முழுப்படியும் விவரமும் அவன் பார்ப்பது இன்னவகையான பணியிடமென்றும் அந்த டாப்பில் விதந்து காட்டியிருக்கவேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருந்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களென்ற தக்க அதிகாரமுடையவர்கள் தருதிப்படுத்திக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பெற்ற இடத்தில் மாட்டை மந்த பேர்வழிகாரனல்லாத மற்றவற்றெருவனும் தன் கணக்கில் அபிவினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விவரப்படுத்தவாவது, உத்தரவுப்பெற்றவன் பணியிடப்பார்க்க ஒண்ணது; அப்படியே மாட்டைப்பெற்ற பேர்வழிகாரனல்லாத எவ்வொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யலீட ஒண்ணது.

16. பணியிடப்பார்க்கும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியனவரான மாற்றங்களைச் செய்தற்காக உத்தரவுப்பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்களை இந்த உத்தரவுப்பெற்ற இடத்தில் மாட்டைப்பெற்றவன் வேண்டும். இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் பணியிடப்பார்க்கும் எவ்வொருவனையும் நீக்க விடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நேரத்தில் அறிவித்தல் கிடைக்கப்பெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையிலுள்ளே, இந்த உத்தரவுப்பெற்ற இடத்தில் பணியிடப்பெற்றவரை நீக்கவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பெற்ற இடத்தைக் கொண்டுவரக் காட்ட வேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே பணியிடப்பார்க்க யோக்கியனுமாட்டான்.

17. இந்த உத்தரவுப்பெற்ற இடத்தில் உத்தரவுப்பெற்றவன் இவர்களும் உத்தரவுப்பெற்றவன் தான் "சில்லறையில் அபிவினைப் புத்தகம்" என்ற வாக்கியமும் தெனியாய் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றித் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச் செய்யவது உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் அபிவினை அல்லது கருட்டு விற்றலெயல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு ரொக்கத் தக்கல்லாமல் யாதொரு அபிவினை விற்ற ஒண்ணது.

20. நாளுக்குநாள் திறைக்கு அசிகமான அபிவினை விற்றபோதெல்லாம், அதை வாங்கிவைக்கவேண்டிய முழுப் பெயரை புர் மெல்லவாசனையும் விற்ற அளவையும் விற்ற நேரிகையுங்காட்டி, கையிருப்புப் புத்தகத்திலே "குறிப்பு" பத்திகலத்திலே எழுதிவைப்பது உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

21. உத்தரவுப்பெற்ற இடத்தில் எந்த "நேரங்களை" உபயோகிக்கிறதற்காக ஒரு கூட்டம் தரக்கூடியதும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நான்கு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூபாய், இரண்டு ரூபாய், நான்கு ரூபாய், ஏழு ரூபாய் ஆகிய அவாடுப்பார்க் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருந்தல் வேண்டும்.

22. கணக்கிப் புத்தகம் வைப்பதற்காக உத்தரவுப்பெற்றவன் இதன் பின்னாற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தவேண்டும்; —

சில்லறை அபிவினை வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்து மாநிரிப்பக்கம்: —

| தேதி. | ஆணி 1.—கையிருப்பு அபிவினை பாக்கி | ரூ. அ. டி. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|------------------------|----------------------------------|------------|--------------------------------|-----------|
| | பெற்றுக்கொண்டது | 17 8 4 | | |
| | மொத்தம் | 10 8 2 | | |
| | கொடுத்தது | 28 0 6 | இலக்கம் 1 மொத்த விவர | |
| | கொடுத்தது | 1 7 9 | யானக் சுவான்பிண | |
| | கணக்குமுடித்து பாக்கி | 26 8 13 | | |
| ஆணி 2.—பெற்றுக்கொண்டது | | இல்லை | | |
| | மொத்தம் | 26 8 13 | | |
| | கொடுத்தது | 0 15 5 | | |
| | கணக்குமுடித்து பாக்கி | 25 9 8 | | |
| ஆணி 3.—பெற்றுக்கொண்டது | | இல்லை | | |
| | மொத்தம் | 25 9 8 | | |
| | கொடுத்தது | 2 7 1 | | |

கையிருப்பு ஸ்தொகை புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அழுத்து இவ்விலிவினும் தயிழிதுஞ் சிவ் னத்தினும் இவ்விலிகளின் ஓவ்வோர் பிரதியாக மூன்றாம், மற்ரை இறுதியட்டையை அழுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகள் வைத்துப் பெலபா க் கட்டிவைத்திருந்தல் வேண்டும்.

கவச பரய கை.

| | | |
|------------------|---|-----------------|
| 16 டிரூம் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ரூத்தல் |
| 28 ரூத்தல் | = | 1 ருவாட்டர் |
| 4 ருவாட்டர் | = | 1 கண்டிமற்றவேற் |
| 20 கண்டிமற்றவேற் | = | 1 தொன் |

குறிப்பு.—180 கிரேயின் 6.582 அவாட்டோய் டிரூம்களுக்குச்சரி; அதாவது 7 டிரூம்களுக்குக் குறைய.

IN accordance with the requirements of "The Opium Ordinances, 1899 to 1905," notice is hereby given that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Nawalapitiya for the year commencing January 1, 1906, will be one in number.

2. Tenders will be received by the Hon. the Government Agent, Central Province, for the sale of said license at the Kandy Kachcheri on October 19, 1905, up to 1 P.M.

3. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Kandy Kachcheri at 1 P.M. on October 19, 1905, and is prepared to deposit one-third of the amount of his tender.

4. In the event of tenders being not satisfactory the Hon. the Government Agent, Central Province, shall have the option of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of "The Opium Ordinances, 1899 to 1905."

H. WACE,

Government Agent, Central Province, and
Chairman, Local Board, Nawalapitiya.

Kandy Kachcheri,
September 21, 1905.

Conditions subject to which Retail Licenses are issued.

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.

7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.

8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.

9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.

10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.

11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.

12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.

13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.

14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.

15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employe, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employe may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words, "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

Avoirdupois : ¼ oz., ½ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks. |
|----------------------------------|-------------|-------------------------------------|----------|
| June 1.—Balance of opium in hand | 17 8. 4 | | |
| Received | 10 8. 2 | Juan Pulle, wholesale dealer, No. 1 | |
| Total | 28 0 6 | | |
| Issued | 1 7 9 | | |
| Balance on closing | 26 8 13 | | |
| June 2.—Received | Nil | | |
| Total | 26 8 13 | | |
| Issued | 0 15 5 | | |
| Balance on closing | 25 9 8 | | |
| June 3.—Received | Nil | | |
| Total | 25 9 8 | | |
| Issued | 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = 1 cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 5.582 drams avoirdupois, i.e., is less than 7 drams.

විෂි 1899යේ පවත් 1905 දක්වා අඩිත් ගැණ පනවා තිබෙන ආඝ්‍රයන්වලින් බොහෝ කිසිවක් ප්‍රකාරයට විෂි 1906යේ අවුරුද්දේ පනවාරි මස 1 වෙනි දින කිව පවත්ගෙන එම අවුරුද්දට "නාවලපිටියේ ලෝකල් බෝර්ඩ්" නම් නගරයේ මායිම් තුළ අඩිත් බෙදා විකුණන පිණිස දෙහුලබන අවසරපත්‍ර ගිණිත් එකක් බව බෙදීන් දන්වමි.

2. අඩිත් බෙදා විකුණන පිණිස දෙහුලබන එනි අවසරපත්‍ර මිලට ගැනීමේ "වැන්බර්ස්" හෙවත් ඉල්ලුම්පත්‍ර ගොවිවිකිසු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපනාන්සේ විසින් විෂි 1905කදී බන්ධනමිටු මස 19 වෙනි දින පස්වරු එකවර මධ්‍යම කවිවේරියේදී බාරගත්ව යෙදේ.

3. "වැන්බර්ස්" හෙවත් ඉල්ලුම්පත්‍ර දෙන අය තමන්ම නොහොත් තමන් වෙනුවෙන් ක්‍රියාකරන්ව ලියවිල් කීන් බලපත්‍ර බහුලයේ කළමනාකාරයේ විෂි 1905කදී බන්ධනමිටු මස 19 වෙනි දින පස්වරු එකවර මධ්‍යම කවිවේරියට ඇවිත් පෙනීගොසවියොත් සහ ඔහුගේ "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් මුදල් ගණනෙන් තමන් දායකවී බැඳුණවන්ට ලැඟිව නොසිටියොත් එබඳු "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර ගැණ නොසලකා හැරේ.

4. "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර සැලකෙන අන්දමට නොතිබුණේවිනම් අයුත් "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර දෙනලෙසට අනකරන්ව හෝ එසේ නැත්නම් විෂි 1899යේ පවත් 1905 දක්වා අඩිත් ගැණ පනවා තිබෙන ආඝ්‍රයන්වල නියෝගවල ප්‍රකාරයට අවසරපත්‍රවල බද්ද විකිණීමටත් මධ්‍යම දිසාවේ ගොවිවිකිසු ආණ්ඩුවේ ඒජන්ත උපනාන්සේට බලය තිබේ.

(අත්සන්කළේ) එම්. වෙස්,

විෂි 1905කදී අපනාන්සේ මස 21 වෙනි දින මධ්‍යම කවිවේරියේදී.

මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපනාන්සේ සහ නාවලපිටියේ ලෝකල් බෝර්ඩ් සමමුකියේ ප්‍රධානියා.

බෙදා විකිණීමට බලකඩදසි දීමේ නොන්දෙසි.

අඩිත් විකිණීමට මිලගෙවා ලියස්සස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලපත් මුලදුකිණීමේදී නියාදන් වනාහි තමා ඉල්ලුම්කළ ගණනෙන් තමන් පැමුණි මුදලෙන් ඉහළින්ව මිනුම ඒ මුදල ඒ බලපත් මුලදුකිණීමේදී නියාදන් වන විසින් ඇද ක් වසයෙන් තිබුණවන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර

බෙවන කොටසක් බෙවුණුව. එසේ කිරීමට අවශ්‍ය වූයේ, ඉහලින් අන්තිම භාරමාසේදී බෙවන කොටස වලට එය කිරීමට හැකිවීමයි. ඉහලින් මුදල මාසයකට දෙදෙනෙක් පංගුව බැසින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවිය යුතුය. පළමුවෙනි මාසේ කොටස වසර 1906ක්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුය. වාරගෙවීමේදී ප්‍රමාදකරණ එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැඩෙන පොලී ඉල්ලිය යුතුය. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට බහු විසින් නියම කරන බැංකියක නිශ්චල මුදලක් කොට දීමට හැකිය. එසේ නැතිවිනම් එහි අරාගය බහු විසින් දැරිය යුතුය. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවන ලද්දේ නම්, නිසි බලයෙන් මුදාදැනීමට විසින් ඒ රැස්වීමට නොහොත් එයින් ගත නොවී තිබෙන කා ප්‍රමාණය එයින් වන පාඩුවට ලැබිය යුතුය.

2. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ සේවරුව නොහොත් ඉඩම මේ ලැබිය යුතු පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළ යුතුය. මේ ලැබිය යුතු (අවසරය) එහි විස්තර කළ ඉඩමට මිස ඉන් වනත් කිසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩම වෙනස්වී ගොඩනැගීමට ලක් නොහොත් ඉඩමක් සම්බන්ධ ඇතුළතින් යම් ජම්බලට අවකාශ ඇතුව තිබිය යුතු නොවේ.

4. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ගේදෙර යුධවිද්‍යාද, සහිතව බෙවන අන්දමටද තබාගත යුතුය.

5. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩම පරික්ෂාකරණට නිසි බලයලත් මුදාදැනීමට විසින් ලියවීමට පත්කරන කෙටිකතුව නොහොත් ඉන්පසු කට්ටි තනතුරකට පත්කරන බෙවන යම් පොලීක් මුදාදැනීමට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර බාරව සිටින අයගේ යුතුකමකි. තවත් තමා ලග තිබෙන අඩංගු ගැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවීම නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් මිනුම්කලෙන් පරික්ෂාකරන වේලාවට තමා ලග නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අඩංගු ඉන්පසු කට්ටි තනතුර හෝ පොලීක් මුදාදැනීමට ඉදිරි පිටදී නිග පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳී සිටින්නේය. ලග තිබෙන අඩංගු ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරික්ෂාකරන වේලාවට තිබිය යුතු ප්‍රමාණයෙන් වෙනස්වී ඇතිව තිබුණහොත් භාරකාරයා විසින් තමන්ට හැකි පමණින් ඊට කාරණ පෙන්විය යුතුය.

6. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමේදී අඩංගු කන්ට ඉඩදිය යුතු නොවේ.

7. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමෙහි තබා තිබෙන අඩංගු යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය හරක් කිරීමක් හෝ නොකළ යුතුය.

8. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමෙහි බොහෝමාසයකදී නොතිබී හැසිරීමට ඉඩ නොදිය යුතුය.

9. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමේ ඔත්බීම නොහොත් අඩංගු පාවිච්චිකරණයට සිටින යම් අයෙකුට නොහොත් වියස පනලොඳහන් අඩුලෙස අපනොන යැවීමටද අඩංගු දිය යුතු නොවේ.

10. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමට යම් කිසි අවධානයක් අතරේ අඩංගු භාරගන්ට හෝ එයින් එය පිටකරණට හෝ යුතු නොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩ මෙහි තබාගත යුතුය. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලැබිය යුතු කාරණා තමාගේ ලැබිය යුතු පත්‍රය ගන්නා විට නිසි බලයලත් මුදාදැනීමට විසින් නොමිලයේ දෙනු ලැබේ. අලුත් පොතක් බැහැරවීම මෙයින් ලැබිය යුතු කාරණා විසින් නිසි බලයලත් මුදාදැනීමට ගත යුතුය. ඒ මුදාදැනීමට පළමුවෙන් දී පොත භාරදිය යුතුය.

12. ලැබුණු සියලුම අඩංගු ගණන්ද, අලෙවි ප්‍රමාණයද ඒ ගනුදෙනු වඩාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලැබිය යුතු කාරණාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවි හරිලෙස පිර විය යුතුය. තවත් ලග තිබෙන ප්‍රමාණය දවස පටන් ගැන්මේදී කෙළවරේදී පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුය.

13. එක එක මාසේ දෙනු ලැබූ දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිල 20 කොන්දේසියේ ප්‍රකාර නිබාගන්ට බැහැර නොවන පොතේ හරි පිටපතක්ද පොලියේ ඉන්පසු කට්ටි ජන ගල්ලුමා වෙත ඇරවීම ලැබිය යුතු කාරණාගේ යුතුකමකි.

14. පොලී ඉන්පසු කට්ටි ජනගල්ලුමාව ඒ හරි පිටපත් ලැබුණු විට ඒ බවට කුචිතත්වයක් ඇරීම එක මාසේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සහියක් ඇතුළත ලැබිය යුතු කාරණාගේ එවැනි කුචිතත්වයක් නොලැබුණහොත් එහි පිටපත් ලැබුණු දා දැනට පොලී ඉන්පසු කට්ටි ජනගල්ලුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණහොත් එයින් පිටපත් ඇරවීමද ලැබිය යුතු කාරණාගේ යුතුකමකි.

15. තමාගේ ලැබිය යුතු පත්‍රය ලැබීමට ප්‍රථමයෙන්, මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමෙහි වැඩට පත්කරණට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැබිය යුතු නිසි බලයලත් මුදාදැනීමට විසින් ලැබිය යුතු කාරණා ඉන් යුතුකමකි. වැඩට පත්කරන ලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විස්තරය මෙහි ලියවීමට අඩංගු විය යුතුය. තවත් ඒ එක එක අය විසින් කරන්ටයන වැඩේ සහිතවද සඳහන් කළ යුතුය. මේ අයවලු වියස අවුරුදු විසිපනෙන් වැඩුණු විට පිටපත් බඩු සිටින බඩු සහිතවද අයවලු බව නිසි බලයලත් මුදාදැනීමට ඒත්තු වියමිනු නොහැකිවේ. මේ ලැබිය යුතු පත්‍රයෙහි නිසි බලයලත් මුදාදැනීමට විසින් නම ඒත්තු නොගත් කිසිකෙනෙකුන් ලැබිය යුතු කාරණා වෙනුවට අඩංගු භාරව සිටින්නට හෝ අඩංගු භාරගන්ට හෝ විකුණන්නට හෝ පත්කරගත යුතු නොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යමකි කිසි කටයුත්තක් කරණට ලැබිය යුතු කාරණා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැබිය යුතු අමුතුකරණට ලිවීමට කල්හි ඒ ගැන නිසි බලයලත් මුදා දැනීමට විසින් කල්හි කල්හි ඉල්ලීම කළ යුතුය. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලැබිය යුතු පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන් කළ යුතුය. තවත් මෙයින් ලැබිය යුතු ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහස්කරණට කියා බලයලත් මුදාදැනීමට විසින් දැන්වීමක් ලැබුණු විට එය ලැබී සහියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැබිය යුතු වෙන් අහස්කරන පිණිස මේ ලැබිය යුතු කඩදසිය නිසි බලයලත් මුදාදැනීමට විසින් නම මප්පු කල්හි යුතුය. ඉන්පසු ඒ අය මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍ය වන්නේය.

17. මේ ලැබිය යුතු කඩදසියේ නොමිලයද, ලැබිය යුතු කාරණාගේ නමද, “අඩංගු විකුණීමට ලැබිය යුතු දේ” යනුවෙන් ලැබීමට පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමේ ප්‍රකාර සහිත යන පිහිටුවා තිබීමට ලැබිය යුතු කාරණාගේ යුතුකමකි.

18. මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩම අඩංගු සහ සුරැවුම් විකුණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගත යුතු නොවේ.

19. අන්පිට බෙවන මුදලට මිස අඩංගු විකුණිය යුතු නොවේ.

20. බැංකු 4කට වැඩි බර ඇති අඩංගු කොටසක් විකුණන ලද කල්හි මිලට ගත් අයගේ සම්පූර්ණ නම ගතද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනයද බඩු ගණන් පොතේ වැඩිම තත් කාරණ සටහන්කරණට තිබෙන කට්ටියෙහි සඳහන් කිරීම ලැබිය යුතු කාරණාගේ යුතුකමකි.

21. හරි තර්කයක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පවිද මෙයින් ලැබිය යුතු දෙනු ලැබූ ඉඩමෙහි නිකරණ පාවිච්චි යට ගැනීම පිණිස ලැබිය යුතු කාරණා විසින් තැබිය යුතුය.

ඇවොසිරිපොයි : අවුත්ස් 1/4, අවුත්ස් 1/2, අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 4, අවුත්ස් 8, ග්න්තල් 1, ග්න්තල් 2, ග්න්තල් 4, ග්න්තල් 7.

காதிபத்திரங்கனையும், கணக்குத்தொகையையும் காட்டவும் கடமைப்பட்டவராவன்; மேலும், அப்படிச் செய்யும்படி விட்டமாதிரி கெட்டுப்போன, பரிசீலனைக் காலத்திலே கையிருப்பில் அல்லது அவ்வீடத்தில் உள்ள அபினை யெல் லாம் இன்பபட்டர் அல்லது பொலிஸ் உத்தியோகநாயர் முன்னிலையிலே நிறுக்கவும் கடமைப்பட்டவராவன்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசீலனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கக் கவண் மைய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் கூடியமட்டு வளங்கப்படுத்திக் காட்டவும் வேண் டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் சாப்பிடுதல் ஒண்ணது.
7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கலந்து கெழுந்தலாவது எவ்வீடத்தில் பழுதுபிற் றலாவது செய்ய ஒண்ணது.
8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் கழிப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணது.
9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபினால் வெறித்திருக்கும் எவனொருவனுக்காவது, தோற்றத்தனவில் பதி னைந்த வயசுக்குட்பட்ட எவனொருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் கொடுக்க ஒண் னது.

10. மாலையிள் எட்டு மணக்கும் காலையிள் ஆறு மணக்கும் இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் ஒட்டிக்கவும் ஒண்ணது, கொடுக்கவும் ஒண்ணது, வாங்கிவைக்கவும் ஒண்ணது.

11. இலக்கமிட்ட பக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருந்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்துக்காக அடம்படி யான புத்தகப்பிரதியானது தக்க அதிகாரமுடையவர் உத்தரவுபெற்ற பம்பேப்பலனுக்கு அப்பீடாது விலையில்லாமல் கூட்டி கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டியானால், அதை உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விவசாயத்து வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முத்திரை புத்தகத்தை ஒப்பித்தலிடல் வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடப்பெற்ற உடனே அபின் பெற்ற தொகையும் செலவான தொகையு மெல்லாம், கையீ ருப்புப் புத்தகத்திலே கிராமமாக எழுச்சுவைக்கதிருக்கச் செய்யுத உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பத்திக் கொல்க்கொல்லாமல் சர்வர எழுதி தரப்பட்டிருக்கவேண்டும், அன்றைத்தன்று முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெனியுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசத்து இரண்டாந் தேதியிலாவது அந்திரு முன்னேயாவது கையீர்ப்புப் புத்தகத்தின் சரியான பிரதியொன்றையும், 20 ம் கொத்தின்படி வைத்திருக்க வேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலிஸ் இன்பபட்டர் பெரியதுரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்குக்காக உத்தரவுபெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலிஸ் இன்பபட்டர் பெரியதுரையது கடமையாகும். உத்தரவுபெற்றவன் தான் சரியான பிரதிகளைத் தபாலில் அனுப்பிய ஒரு சிறுசிறுபடி அனுப்பி அந்தப் பற்றுச்சீட்டுத் தண்டிக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலிஸ் இன்பபட்டர் பெரியதுரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகள் கிடைத்ததோ என்று விசாரித்து அவை தவறிவிட்டால் தண்டிக்கக்கொள்ளும் அபினைக் கட்டவேண்டியும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேலபார்த்து நியமிக்கப்போகிறவர் இன்னும் இன்னும் என்ன காட்டி ஓர் பேர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றவருக்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பார்ப்பது இன்ன வகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே வித்தி காட்டியிருந்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத் தொரு வயசு சென்றவர்களாயிருந்தல் வேண்டும். அவர்கள் தல்ல நடக்கையுள்ளவர்களென்ற தக்க அதிகாரமுடையவர் திருப்பிச்சீட்டுக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுபெற்றவனது மாட்டறைத்த போட்டிகாரனல்லாத மற்றவனொருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றுக்கொள்ளவாவது, விடப்பெற்றவாவது, உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணது; அப்படியே மாட்டறைவுபெற்ற பேர்வழி காரனல்லாத எவனொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணது.

16. பணிவிடைபார்ப்பும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியவனான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவு பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கொடுக்கக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்த ரவுபெற்றவருக்கிலே மாட்டறைத்திருந்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்ப்பும் எவ னொருவரும் நீக்கிவிட்டுப்படியாத தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொத்திஸ் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு சிறுமையினுள்ளே, இந்த உத்தரவுபெற்றவருக்கிலே அப்பணி விடைக்காரனது உடைய நிக்விதிப்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுபெற்றவனது கணக்கு போய்க் காட்டவேண்டும். அசென்யிள் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடை பார்ப்ப தற்கு யோக்கியமானவராவான்.

17. இந்த உத்தரவுபெற்றவருக்கிலே இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் “சில்லறையில் அபின் வீடு உத் தரவுபெற்றது” என்ற வாக்கியமும் தெனியார் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல் லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்றலெயல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு கொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விடுக்க ஒண்ணது.

20. தாலுமருத் திறைக்கு அதிகமான அபின் விற்றபோதெல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விலாசத்தையும் விற்ற அளவையும் விற்ற தேதியையும் காட்டி, கையிருப்புப் புத்தகத்திலே “குறிப்பு” பத்த கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டம் தராசுபடிக்கு, கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், ஐரண்டு அவுன்ஸ், தாலு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ருத்தல், இரண்டு ருத்தல், தாலு ருத்தல், ஏழு ருத்தல் ஆகிய அவாடுபோர்ச் சமாளிய தரத்து திறைகளையும் வைத்திருந்தல் வேண்டும்.

22. கணக்குப்புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னாற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல் வேண்டும்:—

| சில்லறை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்தின் மாதிரிப் பக்கம்:— | | தேதி | | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | |
|--|-----|------------|----------------------|--------------------------------|-----------|
| | | ரு. அ. மு. | | | குறிப்பு. |
| ஆணி 1—கையிருப்பு அபின் பாக்கி | ... | 17 8 4 | | | |
| பெற்றுக்கொண்டது | ... | 10 8 2 | | | |
| மொத்தம் | ... | 28 0 6 | இலக்கம் 1 மொத்த விசை | | |
| கொடுத்தது | ... | 1 7 9 | யாளன் சுவான்பிண்டை | | |
| கணக்குமுடித்து பாக்கி | ... | 26 8 13 | | | |
| ஆணி 2.—பெற்றுக்கொண்டது | ... | இல்லை | | | |
| மொத்தம் | ... | 26 8 13 | | | |
| கொடுத்தது | ... | 0 15 5 | | | |
| கணக்குமுடித்து பாக்கி | ... | 25 9 8 | | | |
| ஆணி 3.—பெற்றுக்கொண்டது | ... | இல்லை | | | |
| மொத்தம் | ... | 25 9 8 | | | |
| கொடுத்தது | ... | 2 7 1 | | | |

கையிருப்பு ஸ்தொக் புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்து இக்கிவிஷியூத் தமிழிலுஞ் சங்கனத்திலும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மன்றை இறுதியட்டையை அடுத்து அட்டிமடிய பிரதி மூன்றாமதாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருந்தல் வேண்டும்.

அவரட போய் ரிசர்.

| | | |
|-----------------|---|----------------|
| 16 டிராம் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ருத்தல் |
| 28 ருத்தல் | = | 1 ருவாட்டர் |
| 4 ருவாட்டர் | = | 1 கண்டிற்றெவற் |
| 20 கண்டிற்றெவற் | = | 1 தொன் |

குறிப்பு.—180 கிரேய்ன் 6.582 அவாட்டபோய் டிராம்களுக்குச்சரி; அதாவது 7 டிராம்களுக்குக் குறைய.

IN accordance with the requirements of "The Opium Ordinances, 1899 to 1905," notice is hereby given that the licenses for the sale by retail of opium within the Kandy Municipality for the year commencing January 1, 1906, will be four in number, viz. :—

Trincomalee street .. 1 | Colombo street .. 2 | Brownrigg street .. 1

2. Tenders will be received by the Hon. the Government Agent, Central Province, for the sale of said licenses at the Kandy Kachcheri on October 19, 1905, up to 1 P.M.

3. No tender will be considered unless the tenderer is present in person or by his agent duly authorized in writing at the Kandy Kachcheri at 1 P.M. on October 19, 1905, and is prepared to deposit one-third of the amount of his tender.

4. In the event of tenders being not satisfactory the Hon. the Government Agent, Central Province, shall have the option of calling for fresh tenders, or otherwise disposing of the rent in accordance with the provisions of "The Opium Ordinances, 1899 to 1905."

H. WACE,
Government Agent, Central Province, and
Chairman, Municipal Council, Kandy.

Kandy Kachcheri,
September 21, 1905

Conditions subject to which Retail Licenses are issued.

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.

2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.

3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.

4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.

5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.

6. No opium shall be consumed on the premises hereby licensed.

7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.

8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.

9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.

10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.

11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.

12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.

13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.

14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.

15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights:—

Avoirdupois : ¼ oz., ½ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. | oz. | dr. | From whom received. | Remarks. |
|----------------------------------|-----|-----|------|-------------------------------------|----------|
| June 1.—Balance of opium in hand | .. | 17 | 8 4 | Juan Pulle, wholesale dealer, No. 1 | |
| Received | .. | 10 | 8 2 | | |
| Total | .. | 28 | 0 6 | | |
| Issued | .. | 1 | 7 9 | | |
| Balance on closing | .. | 26 | 8 13 | | |
| June 2.—Received | .. | Nil | | | |
| Total | .. | 26 | 8 13 | | |
| Issued | .. | 0 | 15 5 | | |
| Balance on closing | .. | 25 | 9 8 | | |
| June 3.—Received | .. | Nil | | | |
| Total | .. | 25 | 9 8 | | |
| Issued | .. | 2 | 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

විෂි 1899යේ පටන් 1905 දක්වා අබිං ගැන පනවා තිබෙන ආඥාපණ්ඩවලින් ඕනෑකර තිබෙන ප්‍රකාරයට විෂි 1906යේ අවුරුද්දේ ජනවාරි මස 1 වෙනි දින සිට පවත්වැනි එම අවුරුද්දට මහනුවර නාගරික සභාවට ඇතුළත් හරියේ අබිං බෙදු විකුණන පිණිස දෙනුලබන අවසර පත්‍ර ගණන හතරක් බව මෙයින් දන්වමි.

- තිරිකුනාමලේ විදියේ 1.
- කොලඹවිදියේ 2.
- බුදුන්රියවිදියේ 1.

2. අබිං බෙදු විකුණන පිණිස දෙනු ලබන එහි අවසර පත්‍ර මිලට ගැනීමේ "වැන්බර්ස්" හෙවත් ඉල්ලුම්පත්‍ර ගෞරවනියකු මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් විෂි 1905ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින පස් වරු එක වන රු මහනුවර කවිචේරියේදී බාරගන්ව යෙදේ.

3. "වැන්බර්ස්" හෙවත් ඉල්ලුම් පත්‍රය දෙන අය තමන්ට නොහොත් තමන් වෙනුවෙන් ක්‍රියාකරන්ට ලිය විල්ලකින් බලයලත් ඔහුගේ කළමනාකාරයෙන් විෂි 1905ක්වූ ඔක්තෝබර් මස 19 වෙනි දින පස්වරු එකට මහනුවර කවිචේරියට ඇවිත් පෙනී නොසිටියොත් සහ ඔහුගේ "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍රයේ සඳහන් මුදල් ගණනෙන් තුනෙන් පංගුවක් බැඳෙන බන්ධන ලැස්තිය නොසිටියොත් එබඳු "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර ගැන නොසලකනු ලැබේ.

4. "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර සැහෙන අන්දමට නොතිබුණේවිනම් අලුත් "වැන්බර්ස්" නොහොත් ඉල්ලුම්පත්‍ර දෙනලෙසට අණකරන්ට හෝ එසේ නැත්නම් විෂි 1899යේ පටන් 1905 දක්වා අබිං ගැන පනවා තිබෙන ආඥාපණ්ඩවල නියෝගවල ප්‍රකාර එම අවසර පත්‍රවල බද්ද විකිණීමට මධ්‍යම දිසාවේ ගෞරවනියකු ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේට බලය තිබේ.

(අත්සන්කළේ) එච්. චේස්,
මධ්‍යම දිසාවේ ගෞරවනියකු ආණ්ඩුවේ ඒජන්ත
උන්නාන්සේ සහ මහනුවර නාගරිකසභාවේ ප්‍රධානගැන.

විෂි 1905ක්වූ සැප්තැම්බර් මස 21 වෙනි දින
මහනුවර කවිචේරියේදීය.

බෙදු විකිණීමට බලකඩදසිදීමේ කොන්දේසි.

අබිං විකිණීමට මිල ගෙවා ලැයිසන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුලාදානිතැන විසින් කියාදුන් වහාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංගුවක් මුදලෙන් ගෙවන්ට ඕනෑය. ඒ මුදල ඒ බලයලත් මුලාදානිතැන විසින් ඇපයක් වශයෙන් තිබාගන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය නිලවිකරන්ට නුදුස්වන. නුදුස් අන්තිම හාරමාසේට ගෙවන කොටසවලට එය

නිලවිකල්ප හැකිය. හැඳුම් මුදල මාසෙකට දෙලඟෙන් පංතුව බැගින් තමාගේ බද්ද පවතින අතර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවිය යුතුය. පළමුවෙනි වාරේ කොටස වසි 1906ක්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුය. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතු ය. ඇප මුදල හැඳුම්කාරයාගේ ඉල්ලීම පිට දෙන විසින් නියමකරන බැංකික නියෝජිත මුදලක්කොට දමිය හැකිය. එය නැතිවිනම් එහි අලාභය ඔහු විසින් දරිය යුතු ය. නියම දවසේදී මේ වාර මුදල් කොටසක් නොගෙවිනම් මුදල්දේනම්, නිසි බලයලත් මුද්‍රාදැනුමක් විසින් ඒ ලියකන්ස් නොහොත් එයින් ගතනාවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලිය පත්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ස්වෝරුව නොගොත් ඉඩම මේ ලියකන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළ යුතුය. මේ ලියකන්ස් (අවසරය) එහි විස්තර කළ ඉඩමට මිස ඉන් මනත් තිබිවනට ඇප ලත් නොවේ.

3. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩම වෙනස් හොඳින් හැසිරීමක් නොගොත් ඉඩමක් සම්බන්ධ ඇතුළතින් යාම් ජම්මලට අවකාශ ඇතුළු තිබිය යුතු නොවේ.

4. මෙයින් ලියකන්ස් දෙනු ලැබෙන ගේදෙර ගුඩපවිත්‍රවද සහිත පැවැත්මට අන්දමටද තබාගත යුතුය.

5. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩම පරික්ෂාකරන්නට නිසි බලයලත් මුද්‍රාදැනුමක් විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් තනතුරකට පත්නොවෙන යම් පොලිස් මුද්‍රාදැනියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමකි. තවත් තමා ලග තිබෙන අඩංගු හැනීම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑකලොත් පරික්ෂාකරන බවලාවට තමා ලග නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අඩංගු ඉන්ස්පැක්ටර් තැන හෝ පොලිස් මුද්‍රාදැනියා ඉදිරි පිටදී කිත් පෙන්වීමට හෝ භාරව සිටින අය බැඳි සිටින්නේය. ලග තිබෙන අඩංගු ප්‍රමාණයෙන්, පොත්වල නැවියට පරික්ෂාකරන බවලාවට තිබිය යුතු ප්‍රමාණයෙන් වෙනස් ක් දකින්නට තිබුණිනම් භාරකාරයා විසින් තමන්ට හැකි පමණින් ඊට කාරණ පෙන්විය යුතුය.

6. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමේදී අඩංගු කන්ට ඉඩදිය යුතු නොවේ.

7. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමෙහි තබා තිබෙන අඩංගු යම් විධියකින් අත් ද්‍රව්‍ය හා සමග විශුද්ධිමත් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතුය.

8. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමෙහි කෝලාහල හදි නොනිසි හැසිරීමට ඉඩ නොදිය යුතුය.

9. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමේ මත්බීම නොහොත් අඩංගු පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වෑස පහලොගෙන් අඩුලෙස පෙනෙන යමෙකුට අඩංගු දිය යුතු නොවේ.

10. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමට ගනුයේ අවටත් උදේ හැටවත් අතරේ අඩංගු භාරගන්නට හෝ එයින් එය පිටකරන්නට හෝ යුතු නොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩ මෙහි තිබාගත යුතුය. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියකන්ස්කාරයා තමාගේ ලිය පත්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුද්‍රාදැනුමක් විසින් නොමිලයේ දෙනු ලැබේ. අයුත් පොතක් ඕනෑවිනම්, ලියකන්ස්කාරයා විසින් නිසි බලය ලත් මුද්‍රාදැනුමක් මුද්‍රාදැනුමෙන් මුද්‍රාව ගතයුතුය. ඒ මුද්‍රාදැනුමට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුය.

12. ලැබුණු සියලුම අඩංගු ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගණුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියකන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිට් හරිලෙස පිර විය යුතුය. තවත් ලග තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්මේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුය.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමිල 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්නට ඕනෑකරන පොතේ හරි පිටපතක්ද පොලිසියේ ඉන්ස්පැක්ටර් ජනරල් මුමා වෙත ඇරවීම ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල් මුමාට ඒ හරි පිටපත් ලැබුණුවිට ඒ බවට කුචිතත්සියක් ඇරීම එතු මාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියකන්ස්කාරයාගේ එවැනි කුචිතත්සියක් නොලැබුණින එහි පිටපත් ලැබුණද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල් මුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණා නම් එයින් පිටපත් ඇරීමද, ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියකන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්නට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ඇසියුම්කරු විසින් නිසි බලය ලත් මුද්‍රාදැනුමක් මිදුණු විට ලියකන්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරන ද එක එක අයගේ සම්පූර්ණ නම සහ විස්තරය මෙහි ලියවිල්ලෙහි අඩංගුවිය යුතුය. තවත් ඒ එක එක අය විසින් කරන්නට යන වැඩේ සවිභාවද සඳහන් කළ යුතුය. මේ අයවල් වෑස අවුරුදු විසිඑකෙන් වැඩිවූ විට විය යුතුය. ඔවුන් හොඳ කල්පුටා වේ අයවල් බව නිසි බලයලත් මුද්‍රාදැනුමක් විසින් නොමිලයේ ඕනෑකලොත්, මේ ලියකන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුද්‍රාදැනුමක් මුද්‍රාදැනුමක් විසින් නම් ඒත්තු නොගත් කිසිකෙනෙකුට ලියකන්ස්කාරයා වෙහෙම වට අඩංගු භාරව සිටින්නට හෝ අඩංගු භාරගන්නට හෝ විකුණන්නට හෝ පත්කරගත යුතු නොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යටකි කිසි කටයුත්තක් කරන්නට ලියකන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අනුකරණයට ලාවනාඩු කල්හි ඒ ගැන නිසි බලයලත් මුද්‍රා දැනුමෙන් කලින් කල ඉල්ලුම් කළ යුතුය. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියකන්ස් පත්‍රයෙහි ඒ අනුගත බවට සටහන් කළ යුතුය. තවත් මෙයින් ලියකන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්නට නියා බලයලත් මුද්‍රාදැනුමෙන් දැන්වීමක් ලැබුණුවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියකන්ස් කඩදසිය නිසි බලයලත් මුද්‍රාදැනුමෙන් වෙන මිදුණු කළ යුතුය. ඉන්පසු ඒ අය මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමෙහි වැඩට අයගැන්වන්නේය.

17. මේ ලියකන්ස් කඩදසියේ නොමිලයද, ලියකන්ස්කාරයාගේ නමද, “අඩංගු විකිණීමට ලියකන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමේ ප්‍රකාශ සභාන යන පිහිටුවා තිබිවිම ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩම අඩංගු සහ සුරුවු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණයකට ගතයුතු නොවේ.

19. අත්පිට ගෙවන මුදලට මිස අඩංගු විකිණිය යුතු නොවේ.

20. දැමිස් 4කට වැඩි බර ඇති අඩංගු කොටසක් විකුණන ලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම හෙද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනයද බඩුගණන් පොතේ වැඩිමනත් කාරණ සටහන්කරන්නට තිබෙන කවිටයෙහි සදහන්කිරීම ලියකන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තත්වයක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පවිද මෙයින් ලියකන්ස් දෙනු ලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චියට ගැනීම පිණිස ලියකන්ස්කාරයා විසින් තැබිය යුතුය.

ඇචොර්ස් ප්‍රමාණය: අවුත්ස් 1, අවුත්ස් 2, අවුත්ස් 3, අවුත්ස් 4, අවුත්ස් 5, අවුත්ස් 6, අවුත්ස් 7, අවුත්ස් 8, අවුත්ස් 9, අවුත්ස් 10, අවුත්ස් 11, අවුත්ස් 12, අවුත්ස් 13, අවුත්ස් 14, අවුත්ස් 15, අවුත්ස් 16, අවුත්ස් 17, අවුත්ස් 18, අවුත්ස් 19, අවුත්ස් 20, අවුත්ස් 21, අවුත්ස් 22, අවුත්ස් 23, අවුත්ස් 24, අවුත්ස් 25, අවුත්ස් 26, අවුත්ස් 27, අවුත්ස් 28, අවුත්ස් 29, අවුත්ස් 30, අවුත්ස් 31, අවුත්ස් 32, අවුත්ස් 33, අවුත්ස් 34, අවුත්ස් 35, අවුත්ස් 36, අවුත්ස් 37, අවුත්ස් 38, අවුත්ස් 39, අවුත්ස් 40, අවුත්ස් 41, අවුත්ස් 42, අවුත්ස් 43, අවුත්ස් 44, අවුත්ස් 45, අවුත්ස් 46, අවුත්ස් 47, අවුත්ස් 48, අවුත්ස් 49, අවුත්ස් 50, අවුත්ස් 51, අවුත්ස් 52, අවුත්ස් 53, අවුත්ස් 54, අවුත්ස් 55, අවුත්ස් 56, අවුත්ස් 57, අවුත්ස් 58, අවුත්ස් 59, අවුත්ස් 60, අවුත්ස් 61, අවුත්ස් 62, අවුත්ස් 63, අවුත්ස් 64, අවුත්ස් 65, අවුත්ස් 66, අවුත්ස් 67, අවුත්ස් 68, අවුත්ස් 69, අවුත්ස් 70, අවුත්ස් 71, අවුත්ස් 72, අවුත්ස් 73, අවුත්ස් 74, අවුත්ස් 75, අවුත්ස් 76, අවුත්ස් 77, අවුත්ස් 78, අවුත්ස් 79, අවුත්ස් 80, අවුත්ස් 81, අවුත්ස් 82, අවුත්ස් 83, අවුත්ස් 84, අවුත්ස් 85, අවුත්ස් 86, අවුත්ස් 87, අවුත්ස් 88, අවුත්ස් 89, අවුත්ස් 90, අවුත්ස් 91, අවුත්ස් 92, අවුත්ස් 93, අවුත්ස් 94, අවුත්ස් 95, අවුත්ස් 96, අවුත්ස් 97, අවුත්ස් 98, අවුත්ස් 99, අවුත්ස් 100.

22. ලියකන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මින්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතුය.

எனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபிந்து வரவு செலவுக் கணக்கைப்பற்றிய சகல புத்தகங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவான்; மேலும் அப்படிச் செய்யும்படி விசேஷமாகக் கேட்டப்பட்டால், பரிசோதனைக் காலத்திலே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபினை யெல்லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலிஸ் உத்தியோகஸ்தர் முன்னிலையிலே நிறுக்கவும் கடமைப்பட்டவனாவான்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கன்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தள்ளால் கூடியபடி விளக்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இத்தலை உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் சாப்பிடுதல் ஒண்ணாது.
7. இத்தலை உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கலந்து கொடுத்தலாவது எவ்விதத்தும் பழுதுபடுத் தலாவது செய்ய ஒண்ணாது.
8. இத்தலை உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணாது.
9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபினால் வெறித்திருக்கும் எவனொருவனுக்காவது, தோற்றத்தளவில் பதினைந்து வயசுக்குட்பட்ட எவனொருவனுக்காவது, இத்தலை உத்தரவுபெற்ற இடத்தில் யாதும் அபின் கொடுக்க ஒண் னாது.

10. மாணியல் எட்டு மணிக் கும் காணியல் ஆறு மணிக் கும் இடையிலுள்ள நேரங்களில், இத்தலை உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபின் ஒப்பிக்கவும் ஒண்ணாது, கொடுக்கவும் ஒண்ணாது; வாங்கியவைக்கீழும் ஒண்ணாது.

11. இலக்கிட்ட பக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்பு புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இத்தலை உத்தரவுபெற்ற இடத்தி லாவைத்திருத்தல் வேண்டும். இத்தலை உத்தரவுபெற்ற இடத்துக்காக அப்படி யான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரமேடுப்பவனுக்கு அப்போது விஸயில்லாமல் சம்மர கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டுமானால், அமை உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தி லே இலக்கெடுத்து வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்திய புத்தகத்தை ஒப்பித்துவிடல் வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடைபெற்ற உடனே அபின் பெற்றதொகையும் செலவான தொகையெல்லாம் கையி ருப்பு புத்தகத்திலே கிரமமாக எழுதியவைத்திருக்கச்செய்யவேண்டிய உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பந்திக் கொல்களெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும்; அன்றைத்தினன்று முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுபெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொர் மாசத்து இரண்டாந் தேதியிலாவது அதற்கு முன்னேயாவது கையிருப்பு புத்தகத்தின் சரியான பிரதியொன்றையும், 20 ம் கொந்தளிக்கப்பட வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றதெல்லாம் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுபெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுரையது கடமையாகும். உத்தரவுபெற்றவன் தான் சரியான பிரதிகளைத் தபாவில் அனுப்பிய ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலிஸ் இன்ஸ்பெக்டர் பெரியதுரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகள் கிடைத்ததோ என்று விசாரித்து அவை தவறிவிட்டால் இணைப்பிரதிகள் கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.

15. இத்தலை உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்னார் இன்னார் என்று காட்டி ஓர் டேர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப் பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமுட அவன் டாட்டிப்பது இன்ன வகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே விதந்து காட்டியிருத்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருப்பதொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களானால் தக்க அதிகார முடையவர் திருப்பிப்படுத்திகொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பத்திப் பத்தி மாட் டறைந்த பேர்வழிகாரனல்லாத மற்றெவனொருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்கவாவது, பெற்றதெல்லாம் வாவது, விஸயில்லாதவாவது, உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணாது; அப்படியே மாட்டறைந்தவரெல்லாம் பேர்வழிகாரனல்லாத எவனொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவீட ஒண்ணாது.

16. பணிவிடைபார்ப்பும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியவனவான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவு பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இத்த உத்த ரவுப்பத்திரத்திலே மாட்டறைந்தபின் தல் வேண்டும். இத்தலை உத்தரவுபெற்ற இடத்திலே பணிவிடைபார்ப்பும் எவ றொருவனையும் நீக்கி விடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொத்திஸ் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள்ளே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணி விடைக்காரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண் டுபோய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இத்தலை உத்தரவுபெற்ற இடத்திலே பணிவிடை பார்ப்பு நற்கு யோக்கியனாகமாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் "சில்லறையில் அபின் விற்க உத் தரவுபெற்றது" என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை, இத்தலை உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இத்தலை உத்தரவுபெற்ற இடத்திலே அபின் அல்லது சுருட்டு விற்கல் யல்லாமல் வேறொரு வியப்பாவது தொழிலாவது நடப்பிக்கல் ஒண்ணாது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினும் விற்க ஒண்ணாது.

20. நாது மூன்று திறைக்கு அதிகமான அபினை விற்கப்போதெல்லாம், அதை வாக்கினவனுடைய முழுப் பெயரை யும் மேல்வாசத்தையும் விற்க அளவையும் விற்க தேதியையும் காட்டி, கையிருப்பு புத்தகத்திலே "குறிப்பு" பத்திக் கலத்திலே எழுதியவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டத் தராகபடிக்கூடும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாது அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ரூத்தல், இரண்டு ரூத்தல், நாது ரூத்தல், எழு ரூத்தல் ஆகிய அவாடுப்பார்ச் சாமானிய தரத்து நிகரங்களையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இத்தலை இன்னார் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல் வேண்டும்:—
சில்லறை அபின் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்பு புத்தகத்து மாதிரிப் பக்கம்:—

| தேதி. | ரூ. | அ. | ப. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|--------------------------------|-----|-------|----|--------------------------------|--|
| ஆனி 1.—கையிருப்பு அபின் பாக்கி | ... | 17 | 8 | 4 | |
| பெற்றுக்கொண்டது | ... | 10 | 8 | 2 | |
| மொத்தம் | ... | 28 | 0 | 6 | இலக்கம் 1 மொத்த விஸ்வ யானள் சுவான்பிள்ளை |
| கொடுத்தது | ... | 1 | 7 | 9 | |
| கணக்குமுடிந்து பாக்கி | ... | 26 | 8 | 13 | |
| ஆனி 2.—பெற்றுக்கொண்டது | ... | இல்லை | | | |
| மொத்தம் | ... | 26 | 8 | 13 | |
| கொடுத்தது | ... | 0 | 15 | 5 | |
| கணக்குமுடிந்து பாக்கி | ... | 25 | 9 | 8 | |
| ஆனி 3.—பெற்றுக்கொண்டது | ... | இல்லை | | | |
| மொத்தம் | ... | 25 | 9 | 8 | |
| கொடுத்தது | ... | 2 | 7 | 1 | |

கைநாட்டிப்புச் சேர்ப்புத் திட்டம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்து இங்கிலாந்தின் தமீழிலுள் சிங்களத்திலும் இவ்விதிகளின் ஒப்போர் பிரதியாக மூன்றாம், மற்றைய இறுதியட்டையை அடுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருந்தல் வேண்டும்.

அவாட்டோய் நிசை.

| | | |
|----------------|---|---------------|
| 16 முறும் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ரூபாய் |
| 28 ரூபாய் | = | 1 ரூவாட்டர் |
| 4 ரூவாட்டர் | = | 1 கண்டிற்றேய் |
| 20 கண்டிற்றேய் | = | 1 தொன் |

குறிப்பு.—180 கிரேய்ன் 6582 அவாட்டோய் முறும்களுக்குச்சரி; அதாவது 7 முறும்களுக்குக் குறைப.

IN terms of section 8 of Ordinance No. 5 of 1899, as amended by the Ordinance No. 14 of 1903, notice is hereby given that sealed tenders, marked on the cover "Tenders for the Retail Sale of Opium," will be received by me at this office until 12 o'clock noon on Monday, October 23, 1905, for the right to sell opium by retail at the places enumerated below, for a period of twelve months commencing from January 1, 1906, and the licenses will be issued in accordance with the provisions of the said Ordinance.

1. License to retail opium at a place to be approved by the Chairman, Kadeweediya.
2. License to retail opium at a place to be approved by the Chairman, Kotuwegoda.

The following are conditions of sale:—

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender, in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.
2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.
3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.
4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.
5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.
6. No opium shall be consumed on the premises hereby licensed.
7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.
13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.
15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.

16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed ; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employe may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words " Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights :—

Avoirdupois : ¼ oz., ½ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz.dr. | From whom received. | Remarks. |
|----------------------------------|------------|--------------------------------------|----------|
| June 1.—Balance of opium in hand | 17 8 4 | Juan Pulle, whole-sale dealer, No. 1 | |
| Received .. | .. 10 8 2 | | |
| Total .. | .. 28 0 6 | | |
| Issued .. | .. 1 7 9 | | |
| Balance on closing .. | .. 26 8 13 | | |
| June 2.—Received .. | .. Nil | | |
| Total .. | .. 26 8 13 | | |
| Issued .. | .. 0 15 5 | | |
| Balance on closing .. | .. 25 9 8 | | |
| June 3.—Received .. | .. Nil | | |
| Total .. | .. 25 9 8 | | |
| Issued .. | .. 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = 1 cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

Local Board Office,
Matara, September 25, 1905.

G. COOKSON,
Chairman, Local Board.

1899 අවුරුද්දේ 5 වෙනි රෙගුලාසියේ 8 වෙනි වගන්තියේදී අලුත්වැඩියාකරනලද 1903 අවුරුද්දේ 14 වෙනි රෙගුලාසියේදී ප්‍රකාරයට 1906 අවුරුද්දේ ජනවාරි මාසයේ 1 වෙනිදිනින් පටන් ගන්නා 12 ක් මාසය තුළ මෙහි පහත සඳහන් වෙන ඉඩමටදී "අබිං බෙදා විකිණීමේ බලය ඉලලාදෙන ඉල්ලුම්පත්‍රය" යි කියා පිට කවරයේ ලියනලද අබිං බෙදා විකිණීමේ බලය ඉල්ලාදෙන ඉල්ලුම්පත්‍ර 1905 ක්වූ ඔක්තෝබර් මස 23 වෙනි සඳුදා දින දවල් 12 පැය වෙනතුරු මේ කන්තෝරුවේදී මා විසින් ධාරගන්ට යෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

1. කබේ විදිගේ සහ කොටුවේගොඩ යන ගම් දෙදෙන මෙම සහවේ ප්‍රධානතාවට ඒත්තුයන ස්ථානවල අබිං විකිණීම කරනලෙසටය.

බෙදා විකිණීමට ලියුපත්ස් (අවසරපත්‍ර) දීමේ කොන්දේසි.

අබිං විකිණීමට මිලදාගනු ලැබූ ලියුපත්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මූලාදානිතෘන විසින් කියාදුන් වහාම තමා ඉල්ලුම්කළ ගණනෙන් තුනෙන් පංගුවක් මුදලෙන් ගෙවන්ට කියැය. ඒ මුදල ඒ බලයලත් මූලාදානිතෘන විසින් ඇපයක් වශයෙන් තිබාගන්ට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය සිලවිකරන්ට හුසුරුවන. හුමුත් අන්තිම භාරමාසේට ගෙවන කොටස්වලට එය

සිලවකල හැකිය. ගැනුම් මුදල මාසේකට දෙලඟෙන් පංඟුව බැගින් තමාගේ බද්ද පවතින අතරතුර එක එක මාසේ අන්තිම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙනි වාරේ කොටස වසි 1906ක්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැංකියක නිකුත් මුදලක් කොට දැමිය හැකිය. එය නැතිවනම් එහි අලාභය ඔහු විසින් දැරියයුතුයි. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවනලද්දේනම්, නිසි බලයලත් මුදාදුනිතැන විසින් ඒ ලියිසන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩුවට ලියි සන්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලියිසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විස්තර කළයුතුයි. මේ ලියිසන්ස් (අවසරය) එහි විස්තරකළ ඉඩමට මිස ඉන් මනත් කිසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම වෙනස්වී ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධ ඇතුළතින් යාම් ජම්වලට අවකාශ ඇතුළු තිබියයුතු නොවේ.

4. මෙයින් ලියිසන්ස් දෙනුලැබෙන ගේදෙර ඔබපවිතුවද සනිපලැබෙන අන්දමටද නඩාගත යුතුයි.

5. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම පරික්ෂාකරන්ට නිසි බලයලත් මුදාදුනිතැන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් නතරකට පත්කෙරෙන යම් පොලිස් මුදාදුනියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේදෙර භාරව සිටින අයගේ යුතුකමකි. තවත් තමා ලග තිබෙන අඩංගු හැනිම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිලි නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑකලොත් පරික්ෂාකරන වේලාවට තමා ලග නොහොත් ගේදෙරෙහි තිබෙන සියලුම අඩංගු ඉන්ස්පැක්ටර්නැන හෝ පොලිස් මුදාදුනියා ඉදිරි පිටදී තිබ පෙන්වීමට හෝ භාරයේ සිටින අය බැඳීසිටින්නේය. ලග තිබෙන අඩංගු ප්‍රමාණයෙන්, පොත්වල හැටියට පරික්ෂාකරන වේලාවට තිබියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දකින්නට හිමිකිනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ජිට කාරණ පෙන්විය යුතුයි.

6. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමේදී අඩංගු කන්ට ඉඩදිය යුතුනොවේ.

7. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි තබාතිබෙන අඩංගු යම් විධියකින් අන් ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය කරක්කිරීමක් හෝ නොකළ යුතුයි.

8. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩනොදිය යුතුයි.

9. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමේ මත්බීම නොහොත් අඩංගු පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වයස පහළොහෙන් අඩුලෙස පෙනෙන යමෙකුට අඩංගු දියයුතුනොවේ.

10. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට රාත්‍රියේ අටටත් උදේ හයටත් අතරේ අඩංගු භාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතුනොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳුණු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩ මෙහි තිබාගත යුතුයි. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියිසන්ස්කාරයා තමාගේ ලියි සන්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මුදාදුනිතැන විසින් නොමිලයේ දෙනුලැබේ. අලුත් පොතක් ඕනෑවිනම් ලියිසන්ස්කාරයා විසින් නිසි බලයලත් මුදාදුනිතැනගෙන් මුදලට ගතයුතුයි. ඒ මුදාදුනිතැනට පළමුවෙන් දිසු පොත භාරදිය යුතුයි.

12. ලැබුණු සියලුම අඩංගු ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියිසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කවිටි හරිලෙස පිර විය යුතුයි. තවත් ලග තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්මේදීත් කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ජිට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද, නොමර 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්ට ඕනෑකරන පොතේ හරි පිටපතක්ද පොලිසියේ ඉන්ස්පැක්ටර් ජනරල් තුමා වෙත ඇරවීම ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබූවිට ඒ බවට කුවිතත්සියක් ඇරීම එතු මාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියිසන්ස්කාරයාට එවැනි කුවිතත්සියක් නොලැබූනිනම් එකී පිටපත් ලැබුණාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුණා නම් එයින් පිටපත් ඇරීමද ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියිසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්ට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මුදාදුනිතැනට ඔප්පුකිරීම ලියිසන්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයාගේ සම්පූර්ණ නම සහ විහාරය මෙහි ලියවිල්ලෙහි අඩංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්ටයන වැඩේ ක්‍රියාවලි සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විසිඑකෙන් වැඩිවුවෝ වියයුතුයි. ඔවුන් හොඳ කල්ක්‍රියාවේ අයවල් බව නිසි බලයලත් මුදාදුනිතැනට ඒත්තු වියාම ඕනෑකෙරේ. මේ ලියිසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මුදාදුනියා විසින් නම ඒත්තු නොගත් කිසිකෙනෙකුත් ලියිසන්ස්කාරයා වෙනුවට අඩංගු භාරව සිටින්නට හෝ අඩංගු භාරගන්ට හෝ විකුණන්නට හෝ පත්කරගතයුතුනොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යටකි කිසි කටයුත්තක් කරන්ට ලියිසන්ස්කාරයා විසින් ඉඩදිය යුතු නොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ට උවමනාවූ කල්හි ඒ ගැන නිසි බලයලත් මුදා දුනිතැනගෙන් කලින්කල ඉල්ලුම්කළයුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියිසන්ස් පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන්කළ යුතුයි. තවත් මෙයින් ලියිසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්ට කියා බලයලත් මුදාදුනිතැනගෙන් දැන්වීමක් ලැබූනවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියිසන්ස් කඩදසිය නිසි බලයලත් මුදාදුනිතැන වෙත ඔප්පුකළ යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලියිසන්ස් කඩදසියේ නොමරයද, ලියිසන්ස්කාරයාගේ නමද, “අඩංගු විකිණීමට ලියිසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමේ ප්‍රකාශ ස්ථාන යක පිහිටුවා තිබීමට ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩම අඩංගු සහ සුරැව්ටු විකිණීම පිණිස මිස වෙන වැඩකට යෝ කාරණය කට ගතයුතු නොවේ.

19. අන්පිට ගෙවන මුදලට මිස අඩංගු විකිණිය යුතුනොවේ.

20. මුදාමිස් 4කට වැඩි බර ඇති අඩංගු කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනද බඩුගණන් පොතේ වැඩිවනත් කාරණ සටහන්කරන්ට තිබෙන කවිටියෙහි සද හන්කිරීම ලියිසන්ස්කාරයාගේ යුතුකමකි.

21. හරි තරදියක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලියිසන්ස් දෙනුලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලියිසන්ස්කාරයා විසින් තැබිය යුතුයි.

ඇවොසිරිච්චිපොසි : අවුන්ස් ¼, අවුන්ස් ½, අවුන්ස් 1, අවුන්ස් 2, අවුන්ස් 4, අවුන්ස් 8, රත්තල් 1, රත් තල් 2, රත්තල් 4, රත්තල් 7.

22. ලියිසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මිත්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතුයි.

காதிபத்திரங்கையும், கணக்குத் தொகையையும் காட்டவும் கடமைப்பட்டவராவன்; மேலும், அப்படிச் செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக் காலத்தில் கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபினை யெல் லாம் இன்ஸ்பெக்டர் அல்லது பொலீஸ் உத்தியோகஸ்தர் முன்னிலையிலே நிறுக்கவும் கடமைப்பட்டவராவன்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் கூடியமட்டும் விளங்கப்படுத்திக் காட்டவும்வேண்டும்.

6. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினை சாப்பிடுதல் ஒண்ணாது.
7. இதனால் உத்தரவுபெற்ற இடத்தில் உள்ள யாதும் அபினைக் கலந்த கெய்தலாவது எவ்விதத்தும் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணாது.
8. இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணாது.
9. குடியினால் வெறித்திருக்கும் அல்லது அபினை வெறித்திருக்கும் எவனொருவனுக்காவது, தோற்றத்தளவில் பதினைந்து வயசுக்குட்பட்ட எவனொருவனுக்காவது, இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினை கொடுக்க ஒண்ணாது.

10. மாணியில் எட்டு மணிக்கும் காணியில் ஆறு மணிக்கும் இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுபெற்ற இடத்திலே யாதும் அபினை ஒப்பிக்கவும் ஒண்ணாது, வாய்க்கைவக்கவும் ஒண்ணாது.

11. இலக்கமிடப்பட்டபக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்புப் புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுபெற்ற இடத்தில் வைத்திருந்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற மீட்டிங்காக அப்படியான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திர மெடுப்பவனுக்கு அப்போது விவியில்லாமல் கம்மா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டுமானால், அதை உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விட கொடுத்த வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முத்திரை புத்தகத்தை ஒப்பித்துவிடல் வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடைபெற்ற உடனே அபினை பெற்றதொகையும் செலவான தொகையுமெல்லாம் கையிருப்புப் புத்தகத்திலே கிரமமாக எழுதிவைத்திருக்கச்செய்யவேண்டும். உத்தரவுபெற்றவனது கடமையாம்; புத்தகத்தின் பத்திக் கொலங்களைல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினத்து முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவ்பெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வொரு மாசுக்கு இரண்டாந் தேதியிலாவது அந்நிரு முன்னேயாவது கையிருப்புப் புத்தகத்தின் சரியான பிரதியொன்றையும், 20 ம் கொத்தினின்படி வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுபெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுபெற்றவனுக்குப் பற்றுச்சீட்டுக் கொடுப்பது பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதரைக்கு கடமையாகும். உத்தரவுபெற்றவன் தான் சரியான பிரதிகளைத் தபாலில் அனுப்பிய ஒரு கிழமையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தகைக்குக் கிடைக்கப்பெற்றவிலையென்றால், பொலீஸ் இன்ஸ்பெக்டர் பெரியதரைக்கு எழுத அந்தச் சரியான பிரதிகளைக் கிடைத்ததோ என்று விசாரித்து அவை தவறிவிட்டால் இணைப்பிரதிகளைக் கொடுப்பது அந்த உத்தரவுபெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுபெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இன்டர் இன்டர் என்று காட்டி ஒர் பெர்வழி டாப்பை உத்தரவுபெற்றவன் உத்தரவுபெற்றநிரு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிட்டு அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவை பார்ப்பது இன்னவையான பணிவிடையென்று அந்த டாப்பிலே விதந்து காட்டியிருந்தல் வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருந்ததொரு வயசு சென்றவர்களாயிருந்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களென்ற தக்க அதிகாரமுடையவர் தீர்ப்பாப்பட்டுக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராவே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டைறந்த பெர்வழிகாரனல்லாத மற்றவனொருவனும் தன் கணக்கில் அபினைப் பொறுப்பெடுக்காவது, பெற்றுக்கொள்ளவாவது, விடப்படுத்தவாவது, உத்தரவுபெற்றவன் பணிவிடைபார்ப்பிக்க ஒண்ணாது; அப்படியே மாட்டைறவுபெற்ற பெர்வழிகாரனல்லாத எவனொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணாது.

16. பணிவிடைபார்க்கும் பெர்வழிகாரரது டாப்பிலே வேண்டியவனான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவுபெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே காலத்துக்குக்காலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டைறந்திருந்தல் வேண்டும். இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடை பார்ப்பதும் எவனொருவனையும் நீக்கிவிடும்படியாகத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொத்தினை அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுபெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு கிழமையினுள்ளே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடை காரனது பெயரை நீக்கிவிடும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டு போய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுபெற்ற இடத்திலே பணிவிடை பார்ப்பதற்கு யோக்கியனாகமாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுபெற்ற தனது பெயரும் “சில்லறையில் அபினை விற்க உத்தரவுபெற்றது” என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை இதனால் உத்தரவுபெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்யவது உத்தரவுபெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுபெற்ற இடத்திலே அபினை அல்லது சுருட்டி விற்பனையல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடத்தித்தல் ஒண்ணாது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காசு ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபினை விற்க ஒண்ணாது.

20. நாளு முறும் நிறைக்கு அதிகமான அபினை விற்ப்போதெல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விலாசத்தையும் விற்பனையையும் விற்பனை யெழுதியுங்காட்டி, கையிருப்புப் புத்தகத்திலே “குறிப்பு” பத்திக் கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டத் தராசுபடிக்கமும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாலு அவுன்ஸ், எட்டு அவுன்ஸ், ஒரு ருத்தல், இரண்டு ருத்தல், நாலு ருத்தல், ஏழு ருத்தல் ஆகிய அவாடுபோர்ச் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருந்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னாற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல் வேண்டும்:—

சில்லறை அபினை வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்த மாநிரல் பக்கம்:—

| கேள்வி | மு. அ. டி. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|--------------------------------|-------------|--------------------------------|----------------------|
| ஆணி 1.—கையிருப்பு அபினை பாக்கி | ... 17 8 4 | | |
| பெற்றுக்கொண்டது | ... 10 8 2 | | |
| மொத்தம் | ... 28 0 6 | ... | இலக்கம் 1 மொத்த விளை |
| கொடுத்தது | ... 1 7 9 | | யானன் சுவான் பின்ன |
| கணக்குமுடிந்து பாக்கி | ... 26 8 13 | | |
| ஆணி 2.—பெற்றுக்கொண்டது | ... இல்லை | | |
| மொத்தம் | ... 26 8 13 | | |
| கொடுத்தது | ... 0 16 5 | | |
| கணக்கு முடிந்து பாக்கி | ... 25 9 8 | | |
| ஆணி 3.—பெற்றுக்கொண்டது | ... இல்லை | | |
| மொத்தம் | ... 25 9 8 | | |
| கொடுத்தது | ... 2 7 1 | | |

கையிருப்பு ஸ்தோக் புத்தகம் வைத்திருப்பதற்கான விதிக்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்து இங்கிலிஷிலுந் தமிழிலுஞ் சிங்களத்திலும் இவ்விதிகளிள் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மற்ற்ரை இறுதியட்டையை அடுத்து அப்படியே பிரதி மூன்றாமாக, ஆறு பிரதிகளை வைத்துப் பெலமாகக் கட்டிவைத்தல் வேண்டும்.

அவ ட்ட போய் நிஃற.

| | | |
|----------------|---|---------------|
| 16 டிரும் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ருத்தல் |
| 28 ருத்தல் | = | 1 ருவாட்டர் |
| 4 ருவாட்டர் | = | 1 கண்மறற்வேற் |
| 28 கண்மறற்வேற் | = | 1 தொன் |

குறிப்பு.—180 டிரெயின் 6.582 அவாட்டபோய் டிரும்களுக்குச்சரி; அதாவது 7 டிரும்களுக்குக்குறைய.

மாத்தறை நகரசங்க ஆபீஸ்,
1905 ம் ஓசெப்டெம்பர் 25 ந் உ.

ஜி. குக்ஸன்,
நகரசங்கத்து அதிகாரி.

IN terms of section 8 of Ordinance No. 5 of 1899, as amended by Ordinance No. 14 of 1903, notice is hereby given that the Assistant Government Agent, Matara, will receive sealed tenders at the Matara Kachcheri up to 12 noon on Monday, October 23, 1905, for the right to sell opium by retail at Dikwella, at a place to be approved by the Assistant Government Agent, Matara, for a period of twelve months commencing from January 1, 1906, and the license will be issued in accordance with the provisions of the said Ordinances

The following are the conditions of sale :—

1. The purchaser of a license to sell opium by retail shall, immediately on his being declared by the proper authority to be the purchaser, pay in cash one-third of his bid or tender, which sum shall be held by the proper authority as security, but cannot be used for payment of any of the instalments of the amount of the bid or tender, except those for the last four months. He shall pay the amount of the bid or tender in twelve equal monthly instalments on the last day of every month during the currency of his rent, the first instalment to be paid on January 31, 1906, and shall pay interest at 9 per cent. per annum for every day for which an instalment is in arrear. The security money may be, at the request of the purchaser, placed in fixed deposit at any bank to be selected by him, and shall be at the risk of the purchaser. Should any instalment not be paid on the due date the proper authority may resell the license, or so much of the term thereof as may be unexpired, at the risk of the purchaser.
2. The store or premises hereby licensed must be fully described in the body of this license, which shall apply to the premises so described and nothing more.
3. The premises hereby licensed shall not have internal communication with any other buildings or premises.
4. The premises hereby licensed shall be kept clean and in good sanitary condition.
5. It shall be the duty of the person in charge of the premises hereby licensed to open them for inspection on the demand of any person appointed an Inspector by the proper authority in writing, or of any police officer not below the rank of Inspector. The person in charge shall also be bound to produce all books, documents, or accounts with reference to the receipt or disposal of opium which he has in his possession, and to weigh, if specially called on to do so, in the presence of the Inspector or Police Officer, all opium in stock or on the premises at the time of the inspection; he shall also explain to the best of his ability any discrepancy that may be found to exist between the quantity of opium in stock and the quantity which, according to the books, ought to be in stock at the time of inspection.
6. No opium shall be consumed on the premises hereby licensed.
7. No opium kept on the premises hereby licensed shall be adulterated or deteriorated in any way.
8. No disorderly conduct shall be permitted on the premises hereby licensed.
9. No opium shall be delivered on the premises hereby licensed to any person who is under the influence of liquor or opium, or who is apparently under the age of fifteen years.
10. No opium shall be delivered on, or from, or received into, the premises hereby licensed between the hours of eight at night and six in the morning.
11. There shall be kept on the premises hereby licensed a bound Stock Book with numbered pages. A copy of such book for the premises hereby licensed will be delivered free by the proper authority to the licensee when he takes out his license. If a new book is required, it must be purchased by the licensee from the proper authority, to whom the previous book must be delivered.
12. It shall be the duty of the licensee to see that all receipts and disposals of opium are regularly entered in the Stock Book immediately the transaction takes place, all the columns in the book being correctly filled in and the quantity in stock at the beginning and end of the day being clearly shown.
13. It shall also be the duty of licensee to see that on or before the second of each month there is transmitted to the Inspector-General of Police a correct copy of the Stock Book and a correct copy of the book required to be kept under condition No. 20.
14. It shall be the duty of the Inspector-General of Police to issue to the licensee a receipt for such correct copies when they have been received. In the event of the licensee not receiving such receipt within a week of his posting the correct copies, it shall be his duty to communicate with the Inspector-General of Police and ascertain whether such correct copies have been received, and if they have miscarried to supply duplicates.
15. It shall be the duty of the licensee, before he receives his license, to submit to the proper authority a list giving the names of the persons whom he proposes to employ on the premises hereby licensed. Such statement shall contain the full name and description of each employé, and specify the nature of the work which he is to perform. All such persons must be over the age of twenty-one years, and the proper authority must be satisfied that they are of good character. No person whose name has not been endorsed on this license by the proper authority shall be employed by the licensee to take charge of, receive, or sell opium on his account, and the licensee shall not permit any one whose name is not so endorsed to perform any of the above duties.
16. The licensee may from time to time apply to the proper authority to make such alterations as seem desirable in the list of persons employed; such alterations shall be endorsed on this license, and the licensee on receiving a notice from the proper authority to remove any person employed on the premises hereby licensed shall within one week of his receiving such notice produce this license to the proper authority so that the name of such employé may be erased from this license. Such person shall then be disqualified for employment in the premises hereby licensed.

17. It shall be the duty of the licensee to see that a board having the number of this license, the name of the licensee, and the words "Licensed to Sell Opium by Retail," legibly painted upon it, is kept affixed to some conspicuous part of the premises hereby licensed.

18. No business or occupation except the sale of opium or cigars shall be carried on in the premises hereby licensed.

19. No opium shall be sold except for cash paid on the spot.

20. It shall be the duty of the licensee to make an entry in a book to be kept for that purpose, giving the full name and address of the purchaser and giving the quantity sold to him, and the date of sale, whenever opium exceeding 4 drams in weight is sold at any one time.

21. The licensee shall keep on the premises hereby licensed and have available for use at all times a true set of scales and the following standard weights :—

Avoirdupois : ¼ oz., ½ oz., 1 oz., 2 oz., 4 oz., 8 oz., 1 lb., 2 lb., 4 lb., 7 lb.

22. The licensee shall observe the rules hereinafter mentioned for keeping his books.

Specimen page of Stock Book for Retail Dealers in Opium.

| Date. | lb. oz. dr. | From whom received. | Remarks. |
|----------------------------------|----------------|--------------------------------------|----------|
| June 1.—Balance of opium in hand | 17 8 4 | | |
| Received .. | .. 10 8 2 | Juan Pulle, whole-sale dealer, No. 1 | |
| | <u>28 0 6</u> | | |
| Issued .. | .. 1 7 9 | | |
| Balance on closing | .. 26 8 13 | | |
| June 2.—Received .. | .. Nil | | |
| | <u>26 8 13</u> | | |
| Issued .. | .. 0 15 5 | | |
| Balance on closing | .. 25 9 8 | | |
| June 3.—Received .. | .. Nil | | |
| | <u>25 9 8</u> | | |
| Issued .. | .. 2 7 1 | | |

Rules for keeping the Stock Book.

NOTE.—Two copies of these rules in English and both native languages must be fastened securely inside each cover of the Stock Book.

This book must be kept in avoirdupois measure.

Avoirdupois Weight.

- 16 drachms = 1 oz.
- 16 oz. = 1 lb.
- 28 lb. = 1 quarter.
- 4 qrs. = 1 cwt.
- 20 cwt. = 1 ton.

N.B.—180 grains is equal to 6.582 drams avoirdupois, i.e., is less than 7 drams.

Galle Kachcheri,
September 15, 1905.

H. L. CRAWFORD,
Government Agent.

දික්වැල්ල පලාතේ අති විකිණීම.

විෂි 1899යේ නොම්බර 5නේ රෙකුලාසියේ 8 වෙනි වගන්තියේ සහ විෂි 1903නේ අලුත්වැඩියාකරණ නොම්බර 14රේ රෙකුලාසියේ ඔනෑකර තිබෙන ප්‍රකාරයට විෂි 1906න්වූ ජනවාරි මස 1 වෙනි දින පටන්ගත්තාවූ පුර අවුරුද්දේ දික්වැල්ල කොඩාසයේ මාහර උප ජ්‍යෙෂ්ඨ උන්තාන්සේ විසින් ජ්‍යෙෂ්ඨයන්ට යෙදුනාවූ ස්වාභාවික අති බෙදු විකිණීමේ බලය විෂි 1905න්වූ ඔක්තෝබර් මස 23 වෙනි සදුදින දවල් 12ක වනතුරු මාහර කවිවේරියේදී මුද්දරකරණ ඉල්ලුම්පත්‍ර භාරගත්තවා ඇත.

අවසර පත්‍ර ඉහතකී රෙකුලාසියේ වගන්තිවලට එකඟව සහ වෙනි පහත පෙහෙහ කොන්දේසිවලට යටත්ව දෙපුලාබේ:—

අති විකිණීමේ මිලගෙවා ලියයන්ස් (අවසර) ලබාගන්නා අය විසින් ඔහු ගැනුම්කාරයා බව එහි නිසි බලය ලත් මුද්‍රාදැනුවත් විසින් කියාදන් වනාම නවා ඉල්ලුම්පත් ගණනෙන් තුනෙන් පංතුවක් මුදලෙන් ගෙවනට ඔහුය. ඒ මුදල ඒ බැංකුවේ මුද්‍රාදැනුවත් විසින් ඇපයක් වශයෙන් තිබාගන්නට යෙදෙනවා ඇත. ගැනුම් මුදලේ වරින්වර ගෙවන කොටසක් වෙනුවට එය හිලවිකරනට හුදු වන. හුදු අන්තිම භාරමාසේට ගෙවන කොටස්වලට එය හිලවිකළ හැකිය. ගැනුම් මුදල මාසේකට දෙලඟෙන් පංගුව බැහින් නමාගේ බද්ද පවතින අතරතුර එක ජ්‍යෙෂ්ඨ මාසේ අන්තිම දවසේදී ගෙවියයුතුයි. පළමුවෙනි වාරේ කොටස විෂි 1906න්වූ ජනවාරි මාසේ 31 වෙනි දින ගෙවිය යුතුයි. වාර ගෙවිල්ලක් ප්‍රමාදකරන එක එක දවසට අවුරුද්දට සියයට නවය ගණනේ වැටෙන පොලී ගෙවිය යුතුයි. ඇප මුදල ගැනුම්කාරයාගේ ඉල්ලීම පිට ඔහු විසින් නියමකරන බැන්කියක නිශ්චල මුදලක් කොට දීමිය හැකිය. එය නැතිවීමේ එහි අලාබය ඔහු විසින් දැරියයුතුය. නියම දවසේදී යම් වාර මුදල් කොටසක් නොගෙවනලද්දෙනම්,

නිසි බලයලත් මූලාදානිතෘන විසින් ඒ ලියසන්ස් නොහොත් එයින් ගතනොවී තිබෙන කාලප්‍රමාණය එයින් වන පාඩු වට ලියසන්ස්කාරයා යටත්කොට විකිණිය හැකිය.

2. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ස්ටෝරුව නොහොත් ඉඩම මේ ලියසන්ස් පත්‍රය තුළ සම්පූර්ණයෙන් විසාර කළයුතුයි. මේ ලියසන්ස් (අවසරය) එහි විසාරකළ ඉඩමට මිස ඉන් මනත් කිසිවකට ඇතුළත් නොවේ.

3. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩම වෙනයම් ගොඩනැගිල්ලක් නොහොත් ඉඩමක් සම්බන්ධව ඇතුළතින් යාම් ජම්වලට අවකාශ ඇදව තිබියයුතු නොවේ.

4. මෙයින් ලියසන්ස් දෙනුලැබෙන ගේඳුර ඉඩමට අනුබන්ධව සහිතව පැවැත්වෙන අන්දමටද තබාගත යුතු යි.

5. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩම පරික්ෂාකරන්ට නිසි බලයලත් මූලාදානිතෘන විසින් ලියවිල්ලක් පිට පත්කරන කෙනෙකුට නොහොත් ඉන්ස්පැක්ටර් නානුරකට පත්නොවෙන යම් පොලිස් මූලාදානියෙකුට දෙරවල් ඇරලා පෙන්වීම ඒ ගේඳුර භාරව සිටින අයගේ යුතුකමක්ය. තවත් තමා රඟ තිබෙන අඩංගු නිම හෝ අලෙවි කිරීම සම්බන්ධ පොත්පත් ලියවිල්ල නොහොත් ගණන් ලේඛන පෙන්වීමටද, විශේෂයෙන් ඕනෑකළොත් පරික්ෂාකරන වේලාවට තමා රඟ නොහොත් ගේඳුරෙහි තිබෙන සියලුම අඩංගු ඉන්ස්පැක්ටර්නෑන හෝ පොලිස් මූලාදානියා ඉදිරි පිටදී කිසි පෙන්වීමට හෝ භාරේ සිටින අය බැඳීවින්නේය. ලඟ තිබෙන අඩංගු ප්‍රමාණයෙන්, පොත්වල හැවියට පරික්ෂාකරණ වේලාවට තිබියයුතු ප්‍රමාණයෙන් වෙනසක් දකින්නට තිබුනිනම් භාරකාරයා විසින් තමන්ට හැකිපමණින් ඊට කාරණ පෙන්විය යුතුයි.

6. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමේදී අඩංගු කන්ට ඉඩදිය යුතු නොවේ.

7. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමෙහි තබාතිබෙන අඩංගු යම් විධියකින් අන්ද්‍රව්‍ය හා සමග මිශ්‍රකිරීමක් හෝ එහි ගතිය නරක්කිරීමක් හෝ නොකළ යුතුයි.

8. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමෙහි කෝලාහල ආදී නොනිසි හැසිරීම්වලට ඉඩනොදිය යුතුයි.

9. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමේ මත්බීම නොහොත් අඩංගු පාවිච්චිකරලා මත්ව සිටින යම් අයෙකුට නොහොත් වයස පහළොහෙන් අඩුලෙස පෙනෙන යමෙකුට අඩංගු දියයුතු නොවේ.

10. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමට රාත්‍රියේ අටවන් උදේ හැටවන් අතරේ අඩංගු භාරගන්ට හෝ එයින් එය පිටකරන්ට හෝ යුතු නොවේ.

11. පිටු ගණන්කර ඉලක්කම් දමා බැඳපු බඩු ගණන්ගන්නා පොතක් මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩ මෙහි තිබාගතයුතුයි. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමට මෙහි අන්දමේ පොතක් ලියසන්ස්කාරයා තමාගේ ලිය සන්ස් පත්‍රය ගන්නාවිට නිසි බලයලත් මූලාදානිතෘන විසින් නොමිලයේ දෙනුලැබේ. අලුත් පොතක් ඕනෑවිනම් ලියසන්ස්කාරයා විසින් නිසි බලයලත් මූලාදානිතෘනගෙන් මුදලට ගතයුතුයි. ඒ මූලාදානිතෘනට පළමුවෙන් දීපු පොත භාරදිය යුතුයි.

12. ලැබුනාඩු සියලුම අඩංගු ගණන්ද, අලෙවිවූ ප්‍රමාණයද ඒ ගනුදෙනු වහාම බඩු ගණන්ගන්නා පොතේ පිළිවෙලින් සටහන්කිරීම ලියසන්ස්කාරයාගේ යුතුකමක් වන්නේය. පොතේ සියලුම කට්ටි හරිලෙස පිර විය යුතුයි. තවත් ලඟ තිබෙන ප්‍රමාණය දවස පටන්ගැන්වීමේදී කෙළවරේදීත් පැහැදිලිලෙස පෙනෙන්නට තිබිය යුතුයි.

13. එක එක මාසේ දෙවෙනි දින නොහොත් ඊට මත්තෙන් බඩු ගණන්ගන්නා පොතේ හරි පිටපතක්ද නොමිලට 20 කොන්දේසියේ ප්‍රකාර තිබාගන්ට ඕනෑකරන පොතේ හරි පිටපතක්ද පොලිසියේ ඉන්ස්පැක්ටර් ජනරල්තුමා වෙත ඇරවීම ලියසන්ස්කාරයාගේ යුතුකමකි.

14. පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාට ඒ හරි පිටපත් ලැබුණුවිට ඒ බවට කුචිතන්සියක් ඇරීම එතු මාගේ යුතුකමකි. හරි පිටපත් ඇරලා සතියක් ඇතුළත ලියසන්ස්කාරයාට එවෑනි කුචිතන්සියක් නොලැබූනිනම් එහි පිටපත් ලැබුනාද නැද්ද කියා පොලිස් ඉන්ස්පැක්ටර් ජනරල්තුමාගෙන් විභාගකිරීමද, එය නොලැබී තිබුනා නම් එයින් පිටපත් ඇරීමද ලියසන්ස්කාරයාගේ යුතුකමකි.

15. තමාගේ ලියසන්ස් පත්‍රය ලැබෙන්නට ප්‍රථමයෙන්, මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට පත්කරන්ට අදහස්කර සිටින අයවලුන්ගේ නම් සටහන්වන ලැයිස්තුවක් නිසි බලයලත් මූලාදානිතෘනට ඔප්පුකිරීම ලියසන්ස්කාරයා ගේ යුතුකමකි. වැඩට පත්කරනලද එක එක අයගේ සම්පූර්ණ නම සහ විස්තරය මෙහි ලියවිල්ලෙහි අඩංගුවිය යුතුයි. තවත් ඒ එක එක අය විසින් කරන්ට යන වැඩේ ස්වභාවද සඳහන්කළ යුතුයි. මේ අයවල් වයස අවුරුදු විස්තරයෙන් වැඩිවුවේ වියයුතුයි. ඔවුන් හොඳ කල්ක්‍රියාවේ අයවල් බව නිසි බලයලත් මූලාදානිතෘනට ඒත්තු වියාම ඕනෑකරේ. මේ ලියසන්ස් පත්‍රයෙහි නිසි බලයලත් මූලාදානියා විසින් නම ඒත්තු නොගත් කිසිකෙනෙකුත් ලියසන්ස්කාරයා වෙතුවා, වට අඩංගු භාරව සිටින්නට හෝ අඩංගු භාරගන්ට හෝ විකුණන්නට හෝ පත්කරගතයුතුවනොවේ. නම ඒත්තු නොගත් කිසිකෙනෙකුට යටකි කිසි කටයුත්තක් කරන්ට ලියසන්ස්කාරයා විසින් ඉඩදිය යුතුවනොවේ.

16. වැඩට පත්ව සිටින අයවලුන්ගේ ලැයිස්තුව අමුතුකරන්ට උවමනාවූ කල්හි ඒ ගැන නිසි බලයලත් මූලා දානිතෘනගෙන් කල්හිකල ඉල්ලුම්කළයුතුයි. ඒ කරන වෙනසක් ඇත්නම් මේ ලියසන්ස් පත්‍රයෙහි ඒ ඒත්තුගත් බවට සටහන්කළ යුතුයි. තවත් මෙයින් ලියසන්ස් ලැබූ ඉඩමක වැඩට පත්ව සිටින යම් අයෙකු අහක්කරන්ට කියා බලයලත් මූලාදානිතෘනගෙන් දැන්වීමක් ලැබුණුවිට එය ලැබී සතියක් ඇතුළත ඒ වැඩකාරයාගේ නම ලැයිස්තුවෙන් අහක්කරන පිණිස මේ ලියසන්ස් කඩදසිය නිසි බලයලත් මූලාදානිතෘන වෙත ඔප්පුකල යුතුයි. ඉන්පසු ඒ අය මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමෙහි වැඩට අයොග්‍යවන්නේය.

17. මේ ලියසන්ස් කඩදසියේ නොමිලයද, ලියසන්ස්කාරයාගේ නමද, “අඩංගු විකිණීමට ලියසන්ස් ලදී” යන වචනද ලැල්ලක පහසුවෙන් කියවන්නට හැකිලෙස ලියා මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමේ ප්‍රකාශ ස්ථාන යක පිහිටුවා තිබීමේදී ලියසන්ස්කාරයාගේ යුතුකමකි.

18. මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩම අඩංගු සහ සුරුවිටු විකිණීම පිණිස මිස වෙන වැඩකට හෝ කාරණය කට ගතයුතු නොවේ.

19. අන්පිට ගෙවන මුදලට මිස අඩංගු විකිණිය යුතු නොවේ.

20. මුළුමනින්ම වැඩ බර ඇති අඩංගු කොටසක් විකුණනලද කල්හි මිලටගත් අයගේ සම්පූර්ණ නම ගමද, විකුණු ප්‍රමාණයද, විකුණු දිනද බඩුගණන් පොතේ වැඩිමනත් කාරණ සටහන්කරන්ට තිබෙන කට්ටියෙහි සඳ හන්කිරීම ලියසන්ස්කාරයාගේ යුතු කමකි.

21. හරි තරුදිනක්ද මෙහි පහත දක්වන ප්‍රමාණ පඩිද මෙයින් ලියසන්ස් දෙනුලැබූ ඉඩමෙහි නිතරම පාවිච්චි යට ගැනීම පිණිස ලියසන්ස්කාරයා විසින් තැබිය යුතුයි.

ඇවොසිරිවුලපාසි: අවුන්ස් 1, අවුන්ස් 1/2, අවුන්ස් 2, අවුන්ස් 4, අවුන්ස් 8, රත්තල් 1, රත්තල් 2, රත්තල් 4, රත්තල් 7.

22. ලියසන්ස්කාරයා තමාගේ පොත්පත් තැබීම පිණිස මිත්පසු සඳහන්කරණ ගුරුකම් පිළිපැදිය යුතු යි.

5. தக்க அதிகாரமுடையவரால் எழுத்த மூலமாக இண்கப்பட்டர் பரிசோதகராக நியோகிக்கப்பட்ட எவரொருவராயினும், இண்கப்பட்டர் நிகைமைக்குக் கீழ்ப்படாத பொலீஸ் உத்தியோகஸ்தர் எவரொருவராயினும் கேட்கும்போது, இதனால் உத்தரவுப்பெற்ற இடத்தைப்பரிசோதனைக்காகத் திறந்து காட்டுதல் அவ்விடத்தைப் பொறுப்பாக உடைவனது கடமையாம். மேலும் அவன் தன் வசத்துள்ள அபிவினது வரவு செலவுக் கணக்கைப்பற்றிய சரஸ் புத்தகங்களையும், காண்புத்திரங்களையும், கணக்குத்தொகைகளையும் காட்டவும் கடமைப்பட்டவனாவான்; மேலும், அப்படிச்செய்யும்படி விசேஷமாகக் கேட்கப்பட்டால், பரிசோதனைக் காண்புத்திரமே கையிருப்பில் அல்லது அவ்விடத்தில் உள்ள அபிவினை மெல்லாம் இண்கப்பட்டர் அல்லது பொலீஸ் உத்தியோகஸ்தர் முன்னிலையிலே நிறுக்கவும் கடமைப்பட்டவனாவான்; மேலும் அவன் கையிருப்பில் உள்ள அளவிற்கும், பரிசோதனைக் காலத்திலே புத்தகக் கணக்கின்படி கையிருப்பில் இருக்கவேண்டிய அளவிற்கும் உள்ள யாதேனும் ஓர் வித்தியாசத்தைத் தன்னால் உடிகமட்டும் விளக்கப்படுத்திக் காட்டவும் வேண்டும்.

6. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினை சரஸ்பிடிதல் ஒண்ணாது.

7. இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் உள்ள யாதும் அபிவினைக் கலந்து கெடுத்தலாவது எவ்விதத்தம் பழுதுபடுத்தலாவது செய்ய ஒண்ணாது.

8. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் குழப்பமான நடக்கைகளுக்கு இடங்கொடுக்க ஒண்ணாது.

9. சூடியினால் வெறித்திருக்கும் அல்லது அபிவினால் வெறித்திருக்கும் எவ்வொருவனுக்காவது, தோற்றத்தளவில் பதினைந்து வயசுக்குட்பட்ட எவ்வொருவனுக்காவது, இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினை கொடுக்க ஒண்ணாது.

10. மரணியில் எட்டி மணிக்கும் காலையில் ஆறு மணிக்கும் இடையிலுள்ள நேரங்களில், இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே யாதும் அபிவினை ஒப்பிக்கவும் ஒண்ணாது, கொடுக்கவும் ஒண்ணாது, வாங்கிவைக்கவும் ஒண்ணாது.

11. இலக்கமிட்ட பக்கங்களுடையதாய்க் கட்டப்பெற்ற ஒரு கையிருப்பு புத்தகம் ஆகிய ஸ்தொக் புத்தகம் ஒன்று, இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் வைத்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுப்பெற்ற இடத்தக்காக அப்படியான புத்தகப்பிரதியொன்று தக்க அதிகாரமுடையவர் உத்தரவுப்பத்திரமெடுப்பவனுக்கு அப்போது விசியில்லாமல் சும்மா கொடுப்பார். புது புத்தகம் ஒன்று வேண்டாமானால், அதை உத்தரவுப்பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே விசைகொடுத்த வாங்கிக்கொள்ள வேண்டியது. அவரிடத்தே முந்திய புத்தகத்தை ஒப்பித்துவிடல் வேண்டும்.

12. கொடுக்கல் வாங்கல் நடைபெற்ற உடனே அபிவினை பெற்றதொகையும் செலவான தொகையுமெல்லாம் கையிருப்பு புத்தகத்திலே கிராமாக எழுதிவைத்திருக்கச்செய்வது உத்தரவுப்பெற்றவனது கடமையாம்; புத்தகத்தின் பத்திக்கொலைக்கெல்லாம் சரிவர எழுதி நிரப்பியிருக்கவேண்டும், அன்றைத்தினத்த முதலிலும் முடிவிலும் கையிருப்பிலுள்ள தொகையைத் தெளிவுப்பெறக் காட்டியிருக்கவேண்டும்.

13. ஒவ்வோர் மாசத்து இரண்டாந் கெதியிலாவது அதற்கு முன்னேயாவது கையிருப்பு புத்தகத்தின் சரியான பிரதியொன்றையும், உடும் கொத்திசெய்ய வைத்திருக்கவேண்டிய புத்தகத்தின் சரியான பிரதியொன்றையும், பொலீஸ் இண்கப்பட்டர் பெரியதரைக்கு அனுப்பிவைப்பதும் உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

14. தாம் பெற்றுக்கொள்ளும் அப்படிப்பட்ட சரியான பிரதிகளுக்காக உத்தரவுப்பெற்றவனுக்குப் பற்றுச்சீட்டுக்கொடுப்பது பொலீஸ் இண்கப்பட்டர் பெரியதரைவது கடமையாகும். உத்தரவுப்பெற்றவன் தான்சரியான பிரதிகளைத் தபாலில் அனுப்பிய ஒரு சிழுகையினுள்ளே அந்தப் பற்றுச்சீட்டுத் தனக்குக் கிடைக்கப்பெறவில்லையென்றால், பொலீஸ் இண்கப்பட்டர் பெரியதரைக்கு எழுதி அந்தச் சரியான பிரதிகளைக் கிடைத்ததோன்ற விசாரித்து அதை தவறிவிட்டால் இண்கப்பிரதிகள் கொடுப்பது அந்த உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

15. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே தான் வேலைபார்க்க நியமிக்கப்போகிறவர் இண்கார் இண்கார் என்று காட்டி ஓர் பேர்வழி டாப்பை உத்தரவுப்பெற்றவன் உத்தரவுப்பெற்றதற்கு முன்னே தக்க அதிகாரமுடையவரிடத்தே ஒப்பிப்பது அவனது கடமையாகும். ஒவ்வொரு பணிவிடைக்காரன் முழுப்பெயரும் விவரமும் அவன் பாப்பது இண்கையகையான பணிவிடையென்றும் அந்த டாப்பிலே வித்தக காட்டியிருத்தல்வேண்டும். அப்படிப்பட்டவர்கள் யாவரும் இருபத்தொரு வயசு சென்றவர்களாயிருத்தல் வேண்டும். அவர்கள் நல்ல நடக்கையுடையவர்களானதக் தக்க அதிகாரமுடையவர் திருப்பிப்பட்டுக்கொள்ளவும் வேண்டும். தக்க அதிகாரமுடையவராலே இந்த உத்தரவுப்பத்திரத்தில் மாட்டரைந்த பேர்வழிகாரனல்லாத மற்றவ்வொருவனும் தன் கணக்கில் அபிவினைப் பொறுப்பெடுக்கவாவது பெற்றுக்கொள்ளவாவது, விசைப்படுத்தவாவது, உத்தரவுப்பெற்றவன் பணிவிடைபார்ப்பீசு ஒண்ணாது; அப்படியே மாட்டரைவுப்பெற்ற பேர்வழிகாரனல்லாத எவ்வொருவனையும் மேற்கண்ட கடமைகளுள் யாதொன்றையுஞ் செய்யவிட ஒண்ணாது.

16. பணிவிடைபார்த்தும் பேர்வழிகாரரது டாப்பிலே வேண்டியவனவான மாற்றங்களைச் செய்தற்காக, உத்தரவுப்பெற்றவன் தக்க அதிகாரமுடையவரிடத்தே கோலத்துக்குகாலம் கேட்டுக்கொள்ளலாம்; அந்த மாற்றங்கள் இந்த உத்தரவுப்பத்திரத்திலே மாட்டரைந்திருத்தல் வேண்டும். இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே பணிவிடைபார்த்தும் எவ்வொருவனையும் நீசுகிளும்படியாசத் தக்க அதிகாரமுடையவரிடத்தேயிருந்து நொத்தின் அறிவித்தல் கிடைக்கப்பெற்ற உத்தரவுப்பெற்றவன், அந்த அறிவித்தல் கிடைத்த ஒரு சிழுகையினுள்ளே, இந்த உத்தரவுப்பத்திரத்திலிருந்து அப்பணிவிடைக்காரனது பெயரை நீக்கிளும்படியாக, தக்க அதிகாரமுடையவரிடத்தே இந்த உத்தரவுப்பத்திரத்தைக் கொண்டுபோய்க் காட்டவேண்டும். அதன்பின் அப்படிப்பட்டவன் இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே பணிவிடைபார்ப்பதற்கு யோக்கியனாகமாட்டான்.

17. இந்த உத்தரவுப்பத்திரத்தின் இலக்கமும் உத்தரவுப்பெற்ற தனது பெயரும் "சில்லறையில் அபிவினை உத்தரவுப்பெற்றது" என்ற வாக்கியமும் தெளிவாய் எழுதின தொரு பலகையை, இதனால் உத்தரவுப்பெற்ற இடத்தில் எல்லார்க்கும் நன்றாய்த் தெரியக்கூடிய இடத்திலே பதித்துவைக்கச்செய்வது உத்தரவுப்பெற்றவனது கடமையாகும்.

18. இதனால் உத்தரவுப்பெற்ற இடத்திலே அபிவினை அல்லது சுருட்டு விற்கலே யல்லாமல் வேறொரு வியாபாரமாவது தொழிலாவது நடப்பித்தல் ஒண்ணாது.

19. அவ்விடத்திற்குள்ளே கொடுத்த காக ரொக்கத்துக்கல்லாமல் யாதொரு அபிவினும் விற்க ஒண்ணாது.

20. நாறு டிரம் நிறைக்கு அதிகமான அபினை விற்றபோதெல்லாம், அதை வாங்கினவனுடைய முழுப் பெயரையும் மேல்விலாசத்தையும் விற்ற அளவையும் விற்ற தேதியையும் காட்டி, கையிருப்புப் புத்தகத்திலே "குறிப்பு" பந்திக்கலத்திலே எழுதிவைப்பது உத்தரவுபெற்றவனது கடமையாகும்.

21. உத்தரவுபெற்ற இடத்திலே எந்த நேரங்களிலும் உபயோகிக்கிறதற்காக ஒரு கூட்டர் தராகுபடி களும், கால் அவுன்ஸ், அரை அவுன்ஸ், ஒரு அவுன்ஸ், இரண்டு அவுன்ஸ், நாறு அவுன்ஸ், எட்டி அவுன்ஸ், ஒரு ரூத்தல், இரண்டு ரூத்தல், நாறு ரூத்தல், ஏழு ரூத்தல் ஆகிய அவாடிபோர்ச் சாமானிய தரத்து நிறைகளையும் வைத்திருத்தல் வேண்டும்.

22. கணக்குப் புத்தகம் வைப்பதற்காக, உத்தரவுபெற்றவன் இதன் பின்னூற் சொல்லப்பட்ட விதிகளை அனுசரித்து நடத்தல்வேண்டும்:—

சில்லறை அபிஸ் வியாபாரிகள் வைத்திருக்கவேண்டிய கையிருப்புப் புத்தகத்து மாதிரிப் பக்கம்:—

| தேதி. | ரூ. அ. டி. | யாரிடமிருந்து பெற்றுக்கொண்டது. | குறிப்பு. |
|------------------------------------|------------|--------------------------------|-----------|
| ஆனி 1.—கையிருப்பு அபிஸ் பாக்கி ... | 17 8 4 | | |
| பெற்றுக்கொண்டது ... | 10 8 2 | | |
| மொத்தம் ... | 28 0 6 | இலக்கம் 1 மொத்த விவ | |
| கொடுத்தது ... | 1 7 9 | யாளன் சுவான்பிள்ளை | |
| கணக்குமுடித்து பாக்கி ... | 26 8 13 | | |
| ஆனி 2.—பெற்றுக்கொண்டது ... | இல்லை | | |
| மொத்தம் ... | 26 8 13 | | |
| கொடுத்தது ... | 0 15 5 | | |
| கணக்குமுடித்து பாக்கி ... | 25 9 8 | | |
| ஆனி 3.—பெற்றுக்கொண்டது ... | இல்லை | | |
| மொத்தம் ... | 25 9 8 | | |
| கொடுத்தது ... | 2 7 1 | | |

கையிருப்பு ஸ்தொகைப் புத்தகம் வைத்திருப்பதற்கான விதிகள்.

புத்தகத்தினுள்ளே முதலட்டையை அடுத்த இங்கிலிஷிலும் தமிழிலும் சிங்களத்திலும் இவ்விதிகளின் ஒவ்வொரு பிரதியாக மூன்றாம், மற் றை இறுதியட்டையை அடுத்த அப்படியே பிரதி மூன்றாமாச, ஆறு பிரதி களை வைத்துப் பெலமாகக் கட்டிவைத்திருத்தல் வேண்டும்.

அவாடிபோய் நிறை.

| | | |
|-----------------|---|----------------|
| 16 டிரம் | = | 1 அவுன்ஸ் |
| 16 அவுன்ஸ் | = | 1 ரூத்தல் |
| 28 ரூத்தல் | = | 1 ரூவாட்டர் |
| 4 ரூவாட்டர் | = | 1 கண்டிநர்வேற் |
| 20 கண்டிநர்வேற் | = | 1 தொன் |

குறிப்பு.—180 கிரேய்ன் 6.582 அவாடிபோய் டிரம்சுக்குச்சரி; அதாவது 7 டிரம்சுக்குக் குறைய.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive tenders at the Colombo Kachcheri at 12 noon on Wednesday, October 4, 1905, for the purchase of the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1906.

Separate tenders should be made for the several rents as shown below.

The successful tenderer will be required to deposit forthwith one-tenth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS ON TRUNK ROADS.

A.—Municipal Tolls.

- Toll at the Victoria bridge. Clears the draw-bridge (b).
- Toll at the draw-bridge. Clears the Victoria bridge (a).
- Toll at the bridge at Urugodawatta.
- Toll at the ferry at Pasbatal.
- Toll at the canal at the draw-bridge (b).
- Toll on the road from Wellampitiya to Dematagoda.

2. (a) Toll at the Bambalapitiya bridge over the Kirillapone canal. Clears the toll at the 4th milepost on the road from Colombo to Kotte.
- (b) Toll at or near the Kirillapone bridge near the 4th milepost on the Galle road.
- (c) Toll on the road from Colombo to Kotte. Clears the Bambalapitiya bridge (a). Also clears toll on the Kotte-Kaduwela (e).
- (d) Toll on the road from Nugegoda to Narahenpita at or near its junction with the North and South Base Line road.
- (e) Toll on the road from Kotte-Kaduwela between the 8th and 9th mileposts. Clears toll on the road Colombo-Kotte (c).
3. Toll at the ferry, Mutwal.
4. Toll at the Lock-gate, St. Sebastian.

B.—On the Negombo Road.

1. Toll at the Dandugama bridge.
2. Toll at the Toppu bridge and toll at the Nainamadam bridge. Payment at one clears the other.

C.—On the Kandy Road.

1. Toll between 10th and 12th mileposts.
2. Toll between the 21st and 23rd mileposts.

D.—On the Galle Road.

Toll at or near the Digarolla bridge, and the ferries at Henamulla, Gorakapola, and Digala.

E.—On the Ratnapura Road.

1. Toll at Embulgama bridge at or near the 13th milepost.
2. Toll between the 23 $\frac{1}{2}$ and 23 $\frac{1}{2}$ mileposts, at a point east of the junction with the road leading to Pugoda.
3. Toll at Sitawaka bridge.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

1. Toll on the road from Ja-ela to Henaratgoda between 18th and 19th mileposts.
2. Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts, and toll on the road from Talawatuhempita to Udupila at Migahawatta at or near Madarawa bridge.
3. Toll on the road from Alutgama to Radawana between the 3rd and 4th mileposts.
4. Toll at the Hanwella ferry.
5. Toll on the road from Pasyala to Hanwella at Ellakala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla at its junction with the Kandy road.
6. Toll at the Pugoda ferry.
7. Toll on the road from Pore to Bope between the 15th and 16th mileposts at the junction with the new minor cross road from Panagoda to Henpita.
8. Toll on the road from Colombo to Kesbewa between the 10th and 11th mileposts at Bokundara; toll at Kospalankissa bridge.
9. Toll on the road from Mirihana to Mattegoda at or near the 12th milepost.
10. Toll at the Wewala ferry.
11. Tolls on the Hendala canal at Hendala and at Pamunugama. Tolls on the Hendala canal at Gorakagahatotupola and at a point on the western bank of the old Negombo canal at Pamunugama, 642 yards north of the canals called Joseph's canal.
12. Toll on the Kitanpahuwa canal.
13. Toll on the road from Talawatugoda to Hokandara.

B.—Negombo District.

1. Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts; toll on the road from Negombo to Giriulla between the 9th and 10th mileposts. Payment at one clears the other.
2. Toll at the Giriulla bridge.
3. Toll at a point 370 yards east of the Andiambalam bridge, on the road from Negombo to Minuwangoda.
4. Toll on the road from Negombo to Dunagaha between the 6th and 7th mileposts.
5. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
6. Toll at the Kotugoda bridge.
7. Toll at the Siduwa ferry.
8. Toll on the road from Minuwangoda to Kotadeniyawa at a spot within a quarter of a mile from the 26th milepost.
9. Toll on the road from Kotadeniyawa to Mirigama at a point near the railway level crossing at Mugerugampola; and toll on the road from Negombo to Giriulla between the 16th and 18th mileposts to the west of the Welihinde junction. Payment at one clears the other.
10. Toll on the road from Pasyala to Giriulla at Malahewa near the 2nd milepost.
11. Toll on the Negombo canal at Pallansena bridge; toll on the Negombo canal at the bridge of the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.
12. Toll at the Mutuwadiya ferry.

C.—Kalutara District.

1. Toll on the road from Panadure to Nambapana between the new 14th and 15th mileposts from Panadure.
 2. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at the junction of the said roads; toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears the other.
- Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda and at Dodangoda.

3. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment of toll at one place clears the other at Nugegoda, Mawala, and Rukgahatutupola.

Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at this station clears the tolls at Mawala, at Wisidagama, at Bandaragama, and at Rukgahatutupola ferry.

Toll at Bandaragama on the road from Horana to Bolgoda. Clears toll at Nugegoda, at Mawala, at Wisidagama, and at Rukgahatutupola.

Toll at Rukgahatutupola ferry; toll on the road from Wadduwa to Morontuduwa between the 2nd and 3rd mileposts. Clears the tolls at Nugegoda, Mawala, Wisidagama, and Rukgahatutupola ferry.

4. Toll at the Kitulgahawatta ferry.

5. Toll at the Munamalwatta bridge, and toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.

6. Toll at the Anguruwatota ferry.

7. Toll at the Kepu-ela ferry and toll at the ferry at Galpata. Payment at one clears the other.

8. Tolls on the old Kalutara canal at Kepu-ela Modara and at Galtude. Payment at one clears the other.

Tolls on the new Kalutara canal at Etanamada and at Hataramodara. Payment at one clears the other.

9. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.

Government Agent's Office,
Colombo, September 4, 1905.

H. W. BRODHURST,
Acting Government Agent.

විෂය 1906 කවු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දිනට අවසානවන අවුරුද්දට මෙහි පහත සඳහන් වෙන බස්නාහිර පලාතේ පාලම් රේන්ද මිලේට්තාහිම පිණිස දෙන වැන්ඩර්ස් හෙවත් ඉල්ලීම්පත්‍ර විෂය 1905 කවු බස්නාහිර මස 4 වෙනි බද්ද දවල් 12ට කොළඹ කවිවෙර්ගේදී බස්නාහිර පලාතේ ඒජන්ත උන්නාන්සේ විසින් බාරගනු ලැබේ.

මෙහි පහත දක්වන එක එක රේන්දයට වෙන වෙනම වැන්ඩර්ස් හෙවත් ඉල්ලීම්පත්‍ර දිය යුතුයි.

බාරගන්නාලද ඉල්ලීම්පත්‍රය අයිතිකාරයා විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් සල්ලිවලින් වහාම මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම්පත්‍රය වහන්සේ විසින් බාරගන්නට යෙදුනහොත්, ඔහුගේ ඉල්ලීම්පත්‍රය වහන්සේ විසින් ඒජන්තගේ බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලු ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒජන්තගේ මුද්‍රාපත්වලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිණිස තිබෙන ලද මප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්නාන්සේට ගෙවිය යුතු වූ ගාස්තු වද, ඇප මප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කිරීමටද, ඉඩම් තක්සේරු කිරීමට සහ ඇප මප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතු වූ ගාස්තුන් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබෙන ලද ඉඩම්වල මප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොගොත් උකසකට යටත්කැපී බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුනාගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මේ සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විෂයට ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් ඉල්ලුම් කළ විට දැනගන්නට පුළුවන.

ප්‍රධාන ආරවල්වල පාලම් රේන්ද.

A.—නගරයට අයිති පාලම්.

1. (a) වික්ටෝරියා පාලමට ගෙවූ විට උඩඅදින පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (b).
- (b) උඩඅදින පාලමට ගෙවූ විට වික්ටෝරියා පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a).
- (c) උරුගොඩවත්තේ පාලමද.
- (d) පස්බෙහෙල් නමැති තොටුපලද.
- (e) උඩඅදින පාලමේ ඇලරේන්දයද.
- (f) වැල්ලන්පිටියේ සිට දෙමටගොඩට යන පාරේ රේන්දයද.
2. (a) කිරිල්ලපනේ ඇලට උඩින් දැනිබෙන බම්බලපිටියේ පාලමට ගෙවූ විට කොළඹ සිට කෝවිට්ටිට යන පාරේ හැනැක්ම 4රේ කනුවේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන (c).
- (b) ගාල්ලට යන පාරේ හැනැක්ම 4රේ කනුවේ සම්ප්‍රේමයේ නිබෙන කිරිල්ලපනේ පාලම් රේන්දයද.
- (c) කොළඹ සිට කෝවිට්ටිට යන පාරේ රේන්දපලට ගෙවූ විට බම්බලපිටියේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන් (a) පමණකුත්තොව කෝවිට්ටි සිට කඩුවෙලට (e) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- (d) හුගේගොඩ සිට නාග්ගේන්පිටට යන පාරේ උතුරු සහ දකුණු බේස්ලයින් පාරේ හන්දිවෙහි සාන යෙහි නොගොත් ඊට නුදුරුව තිබෙන රේන්දපලද.
- (e) කෝවිට්ටි සිට කඩුවෙලට යන පාරේ හැනැක්ම 8වේ සහ 9වේ කනු අතරේ රේන්දපලට ගෙවූ විට කොළඹ සිට කෝවිට්ටිට (c) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 3 මෝදර තොටුපල් රේන්දයද.
4. සන්තබස්තියමේ ඇලරේන්දයද.

B.—මහලුවට යන පාරේ.

1. දඹුගම පාලම් රේන්දය.
2. කෝප්පුවේ පාලම් රේන්දය සහ නයිනමමමේ පාලම් රේන්දයද. මෙයින් එක රේන්දපොලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

C.—මහනුවරට යන පාරේ.

1. හැනැක්ම 10වේ සහ 12වේ කනු අතරේ පාරේ රේන්දයද.
2. හැනැක්ම 21වේ සහ 23වේ කනු අතරේ පාරේ රේන්දයද.

D.—නාල්ලට යන පාරේ.

දිගගෙල්ල පාලම සම්ප්‍රේමයේ තිබෙන රේන්දය සහ හේහේ මුල්ලද, ගොරකපොල සහ දිගල තොටුපල් රේන්ද

E.—රත්නපුරේට යන පාරේ.

1. හැතැක්ම 13කේ කහුව සම්පයේ තිබෙන ඇඹුල්ගම පාලම් රේන්දයද.
2. පුගොඩට යන පාරේ හන්දියට නැගෙනහිරින් හැතැක්ම 23 $\frac{1}{2}$ සහ 23 $\frac{3}{4}$ කහු අතරේ රේන්දයද.
3. සීතාවක පාලම් රේන්දයද.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කයේ.

1. ජඇලේ සිට හෙතරන්ගොඩට යන පාරේ හැතැක්ම 18 සහ 19කේ කහු අතරේ රේන්දයද.
2. කැලනියේ සිට හෙතරන්ගොඩට යන පාරේ හැතැක්ම 12කේ සහ 13කේ සහ හැතැක්ම 20 සහ 21කේ කහු අතරේ රේන්දය සහ මදගවේ පාලම් සම්පයේ තිබෙන තලවතුකේන්ද්‍රය සිට උඩුපිලට යන පාරේ මිහභවත්තේ රේන්දපලද.
3. අලුත්ගම සිට රඳුවානට යන පාරේ හැතැක්ම 3කේ සහ 4කේ කහු අතරේ රේන්දයද.
4. හන්වැල්ලේ නොටුපල් රේන්දයද.
5. පස්සාලේ සිට හන්වැල්ලට යන පාරේ හැතැක්ම 2කේ කහුවට හුදුරුව එල්ලක්කල තිබෙන රේන්දය සහ වේයන්ගොඩ සිට අත්තනගල්ලට යන පාරේ හුවර පාරට හැරෙන හන්දියේ රේන්දයද.
6. පුගොඩ නොටුපල් රේන්දයද.
7. පෝරේ සිට බෝපේට යන පාරේ හැතැක්ම 15කේ සහ 16 කහු අතරේ පනාගොඩ සිට හේන්ද්‍රියට යන අලුත් සුළු හරස්පාරේ හන්දියේ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවුම්ව අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන.
8. කොළඹ සිට කැස්බෑවට යන පාරේ හැතැක්ම 10කේ සහ 11කේ කහු අතරේ බෝකුන්දර රේන්දපලද, කොස්පැන්නිස්සේ පාලම් රේන්දයද.
9. මිරිහානේ සිට මත්තේගොඩට යන පාරේ හැතැක්ම 12කේ කහුව ලග රේන්දයද.
10. වැවල නොටුපල් රේන්දයද.
11. හැදල සහ පමුණුගම තිබෙන හැදල ඇලරේන්දය, ගොරනගහ නොටුපල් සහ පෝසැප්ගේ ඇල කියන ඇලට ජර 642ක් උතුරෙන්, පමුණුගම පරන මිහඹු ඇලේ බස්නාගුර පැත්තේ ඉවුරේ ස්භානසක තිබෙන හැදල ඇලරේන්දයද.
12. කිත්තප්පහුවේ ඇලරේන්දයද.
13. තලවතුගොඩ සිට හෝකන්දරට යන පාරේ රේන්දයද.

B.—මිහඹු දිස්ත්‍රික්කයේ.

1. මිහඹුවේ සිට හිරිපල්ලට යන පාරේ හැතැක්ම 4කේ සහ 6කේ කහු අතරේ රේන්දයද, මිහඹුවේ සිට හිරි පල්ලට යන පාරේ හැතැක්ම 9කේ සහ 10කේ කහු අතරේ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
2. හිරිපල්ලේ පාලම් රේන්දයද.
3. මිහඹුවේ සිට මිහුවන්ගොඩට යන පාරේ අඹිඅම්බලමේ පාලමට නැගෙනහිරින් ජර 370කට ඇතින් තිබෙන රේන්දයද.
4. මිහඹුවේ සිට දුනාහඟට යන පාරේ හැතැක්ම 6කේ සහ 7කේ කහු අතරේ තිබෙන රේන්දයද.
5. සෙල්ලත්තහන්දියේ සිට අළුවාපලට යන පාරේ හැතැක්ම 5කේ කහුව ලග රේන්දයද.
6. කොටුගොඩ පාලම් රේන්දයද.
7. සිදුවේ නොටුපල් රේන්දයද.
8. මිහුවන්ගොඩ සිට කොටදෙනියාවට යන පාරේ හැතැක්ම 26කේ කහුවේ සිට හැතැක්ම කාලක් ඇතුලු ස්භානසේ තිබෙන රේන්දයද.
9. කොටදෙනියාවේ සිට මිරිහට යන පාරේ මුහුරුගම්පල තිබෙන රේල්පාරේ හන්දියට හුදුරුවූ රේන්දය සහ මිහඹුවේ සිට හිරිපල්ලට යන ප රේ හැතැක්ම 16කේ සහ 18වේ කහු අතරේ රේන්දයද—වැලිහිද හන්දියේ බස්නාහිර අතට—මෙයින් එක පොලකට ගෙවා අනිත් පලින් නිදහස්ව යන්ට පුළුවන.
10. පස්සාලේ සිට හිරිපල්ලට යන පාරේ හැතැක්ම 2කේ කහුවට හුදුරුවූ මල්ලැහැවේ රේන්දයද.
11. මිහඹු ඇලේ පල්ලන්සේනේ පාලම් රේන්දයද, මිහඹු ඇලේ පාලමේ ඇලට ඇතුල්වෙන ස්භානසේ රේභු වට යන පාරේ පාලම් රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
12. මුහුවාඩියේ නොටුපල් රේන්දයද.

C.—කළුතර දිස්ත්‍රික්කයේ.

1. පානදුරේ සිට නඹාපානට යන පාරේ පානදුරේ සිට හැතැක්ම 14කේ සහ 15කේ අලුත් කහු අතරේ රේන්දයද.
2. තෙවුවන සිට කළුතරට යන පාරේ පලානොට සිට නාගොඩට සහ නාගොඩ සිට අඟලවත්තට යන පාරේ ඉහතනි පාරවල් හන්දියේ රේන්දයද, කළුතර සිට අඟලවත්තට යන පාරේ දෙඩන්ගොඩ රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවුම්ව අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. ගාල්ලට යන පාරේ හැතැක්ම 29කේ සහ 30 කහු අතරේ රේන්දයද—මෙම රේන්දයට ගෙවුම්ව නාගොඩ රේන්ද පලෙන් සහ දෙඩන්ගොඩ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන්වා පමණක් නොව නාගොඩ රේන්දපලට සහ දෙඩන්ගොඩ රේන්දපලට ගෙවුම්ව මෙම රේන්දපලවල්වලින් නිදහස්ව යන්ට පුළුවන.
3. විසිදුගම සිට වැව්ටට යන පාරේ රේන්දයද, මෙම රේන්දපල බන්ඩාරගම රේන්දපල සමග එකක්සේ සලකනු ලැබේ. මෙහි රේන්දයෙන් එක ස්භානසකට ගෙවුම්ව හුගේගොඩ, මාවල සහ රුක්ගහ නොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන. බන්ඩාරගම සිට වස්කඹුවට යන පාරේ හුගේගොඩ ඇලේ පාලම් රේන්දයද, මේ ස්භානසට ගෙවුම්ව මාවල, විසිදුගම, බන්ඩාරගම සහ රුක්ගහනොටුපල්වලින් නිදහස්ව යන්ට පුළුවන.

බන්ධාරගම තිබෙන භොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවුවීමට හුගේගොඩ, මාවල, විසිදුගම සහ රුක්ගහ තොටුපලොහුන් නිදහස්ව යන්ට පුළුවන.

- 4. කිතුල්ගහවත්තේ තොටුපල් රේන්දයද.
- 5. මුනමල්වත්තේ පාලම් රේන්දය සහ භොරවල හන්දියේ සිට පැලවත්තට යන පාරේ හැතැක්ම බාගයක් ඇතුළත තිබෙන පාරේ රේන්දයද—එක රේන්දපලකට ගෙවුවීමට අනිත් රේන්දපලොන් නිදහස්ව යන්ට පුළුවන.
- 6. අඟුරුවාතොට තොටුපල් රේන්දයද.
- 7. කැපුආලේ තොටුපල් රේන්දය සහ ගල්පාන තොටුපල් රේන්දයද—එක රේන්දපලකට ගෙවුවීමට අනිත් රේන්දපලොන් නිදහස්ව යන්ට පුළුවන.
- 8. කඵතර පරණආලේ කැපුආල මෝදර තිබෙන රේන්දය සහ ගල්තුඹේ රේන්දයද. එක රේන්දපලකට ගෙවුවීමට අනිත් රේන්දපලොන් නිදහස්ව යන්ට පුළුවන. කඵතර අඵන්ආලේ එතනම බේ රේන්ද සහ හතරමෝදර රේන්දයද—එක රේන්දපලකට ගෙවුවීමට අනිත් රේන්දපලොන් නිදහස්ව යන්ට පුළුවන.
- 9. පාමන්නඩ සිට භොරතට යන පාරේ හැතැක්ම 18වේ සහ 19වේ කහු අතරේ රේන්දයද.

වම් 1905 ක්වු සැප්තැම්බු මස 4 වෙනි දින කොළඹ කවිචේරියේදීය.

එච්. බඩලිච්චි, බ්‍රොඩ්හර්ස්ට්, වැඩබලන ආණ්ඩුවේ ඒජන්තතුන.

NOTICE is hereby given that the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1906. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kachcheri until 1 o'clock P. M. on Friday, October 20, 1905, when they will be opened, and all persons making tenders will be required to be present and must be delivered in person.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

If deeds are tendered as security the one-tenth cash deposit will be retained till the rent is closed.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses for appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

- 1. Katugastota bridge and road toll.

Government Tolls.

- 1. Pupuressa road toll.
- 2. Pussellawa road toll.
- 3. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
- 4. Rikiligaskada road toll.

H. W. CODRINGTON, for Government Agent.

Kandy Kachcheri, September 27, 1905.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ පාලම් රේන්ද වම් 1906 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බ්‍ර මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුදලන් ඉල්ලුම්පත්‍ර මධ්‍යම දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් බාරගනු ලැබේ. මතුකි මුදලන් ඉල්ලුම්පත්‍ර මතුපිට ගෙවත් ඇන්විලොප් ලිඛි Tender for Toll Rents "පාලම් රේන්ද සඳහා ඉල්ලුම්පත්‍රය" යන වාසගම ඇතුළු වම් 1905 ක්වු මක් තෝම්බු මස 20 වෙනි කුජදින පස්වරු එක වනතුරු මහ නුවර කවිචේරියට භාරගනු ලැබේ. එවිට එක්දි ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලුම්පත්‍ර දී සිටින සැමදෙනාම ඉදිරිපිටට ඇවිත් තමන්ගේ අනිත්ම ඒවා බාරදෙන්නට බිනැය.

ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් උතුමාණන් වහන්සේ වෙත බජ්ජකර සිටිවට තෝගහන්නාලද ඉල්ලුම්පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටගෙන මුදල් ගණන සල්ලිලිපිත් වහාම ඇප තබන්නට බිනැවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමාණන්වහන්සේ විසින් බාරගන්ට යෙදුනිනම්, ඔහුගේ ඉල්ලීම උතුමාණන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් තිස්දවසක් ඇතුළතදී එම ඉල්ලු ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගත් මුද්බජ්ජවලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණකරන්නට බිනැය.

බජ්ජවලින් ඇප බදිනවානම් දහයෙන් එක වෙනුවට බැද තිබෙන මුදල රේන්දයේ ගණන් පියවා නිමවෙන තුරු එසේම තිබෙන්නට අරින්නට බිනැය.

ඇප පිණිස නිබනලද බජ්ජ සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්නාන්සේට ගෙවියයුතු ගාස් වද, ඇප බජ්ජ සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකෙරීමටද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප බජ්ජ රෙජිස්තර කෙරීමට ගෙවියයුතු ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට බිනැය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල බජ්ජ ඒවා මිට පුළුම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ත්‍රාර්තැනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට බිනැකරණ වියදම ඇපතබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන් ඉල්ලුම්කලවීම දැනගන්නට පුළුවන.

නාගරික සභාවට අයි පාලම් රේන්ද.

- 1. කටුගස්තොට පාලම සහ පාරේ රේන්දය.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

1. පුදුරුස්සේ පාරේ රේන්දය.
 2. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
 3. රම්බෙබ් පාරේ රේන්දය සහ තවලන්තැන්ගේ රේන්දය. එනම් වටඹොබ් පාර සහ රම්බෙබ් සිට මේ පලමු යන පාර හන්දිවෙනතැන.
- මෙයින් එක රේන්දපලකදී රේන්ද කාසි ගෙවීමෙන් ඒ දවස තුළදී අනිකට රේන්ද කාසි ගෙවීමෙන් නිදහස්ය.
4. රිකිල්ලහස්කම් පාරේ රේන්දය.
- එච්. ඩබ්ලිව්. කොච්චිංග්,
- ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ වෙනුවට.
- වම් 1905 ක්වූ සැප්තැම්බු මස 27 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that the Government Agent for the Southern Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1906.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Galle Kachcheri until 1 o'clock on Monday, October 16, 1905, when they will be opened, and all persons making tender will be required to be present, or to satisfy the Government Agent by some duly accredited agents that the tender is *bona fide*.
3. The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer. He will also be required to deposit one month's rent in advance until the security bond is completed.
4. If security be given in cash, the amount deposited on the day of sale shall be allowed to count as part of the four months' rent which the purchaser has to deposit as security. If, however, security be given in land, the cash deposit shall be retained as security additional to the landed property mortgaged with the Government Agent, and shall be hypothecated with it.
5. He will further be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the expenses of appraising the properties and of registering the security bond.
6. He will be further required to exhibit a red light on both sides of the toll bar, visible at a distance of 100 yards.
7. All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.
8. Rents for which satisfactory tenders are not received will be put up to auction soon after the opening of the tenders in the same day for which tenders are called.

GOVERNMENT TOLLS.
Galle District.

1. The toll on the road to Udagama, to be collected on the land called Galwetawatta at or within 50 yards (southwards) of the junction of the Akmimana minor road with the Udagama principal road.

2. The toll on the Hirimbura-Baddegama road to be collected on the land called Galagahawatta on the Uluwitika junction between the 4th and 5th mile-posts.

Matara District.

1. Toll at the Polwatta bridge.
2. Toll at the Polkandan-ela bridge.
3. The road toll on the Hakmana-Walasmulla road.
4. The bridge toll at Bandattara on the Tudawe line.

G. F. R. BROWNING,
for Government Agent.

Galle Kachcheri,
September 25, 1905.

මෙහි පහත සඳහන්වන දකුණු දිසාවේ පාලම් රේන්ද වම් 1906 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදු ගැණීමට එවනලද මුදලක් ඉල්ලුම්පත්තු දකුණු දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් බාරගනු ලැබේ.

2. මතුකී මුදලක් ඉල්ලුම්පත්තු මැදිට හෙවත් ඇන්ටි ලොප් උඩ Tender for Toll Rents "පාලම් රේන්ද සඳහා ඉල්ලුම්පත්තු" යන වාසගම ඇතුළු වම් 1905 ක්වූ ඔක්තෝම්බර් මස 16 වෙනි සඳු දින දවල් 1 වන තුරු ගාල්ලේ කවිවේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. තවද ඉල්ලුම්පත්තු දී සිටින සැමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමන් විසින් වෙන අයෙකුට නිසි බලයක්දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලුම්පත්තු සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්ත උන්නාන්සේට ඒත් ගන්වන්ට ඕනෑය.
3. ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් උතුමා නන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරගන්නාලද ඉල්ලුම්පත්තු අයිතියකරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලි වලින් වහාම ඇප තිබන්ට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් බාරගන්නට යෙදුනිනම්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලු ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තුගත් මුදු ඔප්පුවලින් හෝ ගුණෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පූර්ණකරන්ට ඕනෑය. තවද ඇප ඔප්පු සම්පූර්ණකරණතුරු මාසෙක බදුමුදල අන්පිට බදින්නටද ඕනෑය.
4. මුදලෙන් ඇප සම්පූර්ණකරනවානම් විනිශ්ච දවසේ ඇපේට තබන්ට යෙදුන දහයෙන් කොටසට වැටහෙන මුදල අවුරුද්දේ අන්තීම භාරමාසේට ගෙවියයුතු මුදලෙන් කොටසක් හැවියට බාරගනු ලැබේ. වටිනා ඇප ඒත්තුගත් මුදු ඔප්පුවලින් සම්පූර්ණකරනවානම් ඉහත කී දහයෙන් කොටසත් රේන්දේ මුදල් ප්‍රවේසමට ඒජන්ත උන්නාන්සේ විසින් තබාගන්නට යෙදෙනවා ඇත.
5. ඇප පිණිස තිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උන්නාන්සේට ගෙවියයුතු ගාස්තු වද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ට්‍රාර්කෙරීමට ගෙවියයුතු මුදු ගාස්තුත් ඔහු විසින් ගෙවන්ට ඕනෑය.
6. ගැනුම්කාරයා විසින් රේන්දපලේ පාරේ දෙපැත්තේ යාර 100ක් දුර පෙනෙන රතු ජලි දෙකක් තබන්ට ඕනෑය.
7. ඇප වෙනුවෙන් තිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට ඉඩම් ලියා පදිංචිකරන රෙජිස්ට්‍රාර්නැතගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරන වියදම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

8. වවනා ඉල්ලුම්පත් නොලැබෙන රේන්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ එම දිනම විකුනනව යෙදෙනවා ඇත.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උප නාන්දේශනන් ඉල්ලුම්කළවිට දැනගන්ව වුවහ.

ආණ්ඩුවේ පාලම් රේන්ද, ගාළු දිස්ත්‍රික්කයේ.

1. උඩුහම පාරේ රේන්දයද; අයකරන ස්ථානය ගල් වැටවත්තේදී නොහොත් අක්මිමනට යන පාරේ හන්දියේ සිට යාර පහහකට වැඩිනොවන දුර දකුණට.

2. හිරිඹුරේ බද්දේගම පාරේ රේන්දය; අයකරණ ස්ථානය උළුවිටිකේ හන්දියේ හතරවෙනි කණුවටත් පස් වෙනි කණුවටත් අතර නිබෙන ගලගහවත්තේය.

මාහර දිස්ත්‍රික්කයේ.

1. පොල්වත්තේ පාලම් රේන්දය.
2. පොල්කදන් ඇලේ පාලම් රේන්දය.
3. හක්මන වලස්මුල්ලේ පාරේ රේන්දය.
4. බත්බත්තර පාලම් රේන්දය.

ඒ. ඇෆ්. ආර්. මුඩුනිත්,
ආණ්ඩුවේ ඒජන්තාණා වෙනුවට.

වම් 1905කට සැප්තැම්බර් මස 25 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the following Toll Rent for the year 1906 has been withdrawn from the sale fixed to take place at the Ratnapura Kachcheri on October 9, 1905, notice of which was published in the *Government Gazette* dated September 8, 1905:—

Toll at Karawanella bridge, near the 38th mile-post within 200 yards of the northern end of the

bridge over the Kelani-ganga on the road from Avisawella to Yatiyantota and Ruanwella (together with the branch toll at Karawanella at or near the 37½ mile-post on the principal road from Dehiowita to Karawanella). Payment at one toll will clear the other.

W. A. WEERAKOON,
for Government Agent.

Ratnapura Kachcheri,
September 27, 1905.

වම් 1905කට සැප්තැම්බර් මස 8 වෙනි දින දරණ ආණ්ඩුවේ ගැසට්පත්‍රයේ දැන්වීමේ ප්‍රකාර ලබන මක්කෝමට මස 9 වෙනි දින රත්නපුරේ කවිචේරියේදී විකිණීමට නියමව නිබෙන වෙහි පහත සඳහන්වන රේන්දය විකිණීමෙන් අහක්කරන්ට යෙදුණා ඇත.

අවිස්සාවේල්ලේ සිට යටියන්තොටට සහ රුවන් වැල්ලට යන පාරේ කැලහිගගේ පාලම් උරු කොන් සිටින්නර 200යක් ඇතුළත හැතැක්ම 38වේ කණුවට නුදුරු කරවනැල්ලේ පාලම් රේන්දය සහ දෙහිඹිවිටි සිට කරවනැල්ලට යන මහපාරේ හැතැක්ම 37½වේ කණුවට නුදුරු රෙවනැල්ලේ අතුරෙන්දයද. (මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් ඒ දවස තුළදී අනික් රේන්දපලෙන් ගෙවීමෙන් නිදහස්ය).

බඩ්ලිවි. ඒ. චිරකෝන්,
ආණ්ඩුවේ ඒජන්ත උපනාන්දේ වෙනුවට.

වම් 1905කට සැප්තැම්බර් මස 27 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

MISCELLANEOUS NOTICES.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by **Yapamme-ela**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Re. 1 per acre in ten annual instalments till 1911.

| No. | Name of Field. | Name of Proprietor. | Extent. | | | Annual |
|-----|------------------------|---------------------------------|---------|----|----|-------------|
| | | | A. | R. | P. | Instalment. |
| | | | | | | Rs. c. |
| 1 | Udawelaudakumbura | W. R. Bibi's | 10 | 0 | 0 | 10 0 |
| 2 | Kendagahapitahekumbura | Peragaswatta Appuhamy | 0 | 2 | 27 | 0 67 |
| 3 | Do. | Peragaswatta Kuma | 0 | 2 | 27 | 0 67 |
| 4 | Meegahauhanekumbura | Peragaswatta Kiriwante | 1 | 1 | 16 | 1 35 |
| 5 | Mepakumbura | Peragaswatta Tissahamigamarala | 1 | 1 | 16 | 1 35 |
| 6 | Duannekumbura | Aggalapata Kiriwante | 0 | 2 | 27 | 0 67 |
| 7 | Do. | Godegedara Banda | 0 | 2 | 27 | 0 67 |
| 8 | Do. | Gurulpote Ukkumenika | 0 | 2 | 27 | 0 67 |
| 9 | Do. | Gurulpote Tissahami | 0 | 2 | 27 | 0 67 |
| 10 | Dehiattearawekumbura | Taldena Podihamy | 2 | 0 | 0 | 2 0 |
| 11 | Alliaddekumbura | Kohombagahagedara Kuma | 1 | 0 | 0 | 1 0 |
| 12 | Uyangahapitahekumbura | Taldena Podihamy | 1 | 0 | 0 | 1 0 |
| 13 | Alliaddekumbura | Gunekandure Kumarihamy | 1 | 1 | 16 | 1 35 |
| 14 | Do. | Bogahawatta Huduwa | 0 | 1 | 16 | 0 35 |
| 15 | Do. | Makulgolle Kuma | 0 | 2 | 27 | 0 67 |
| 16 | Udukumbura | Moragahalande Ratemahatmaya | 2 | 0 | 0 | 2 0 |
| 17 | Do. | Lunugala Kiriwante | 0 | 2 | 27 | 0 67 |
| 18 | Do. | Makulgolle Wannakurala Arachchi | 0 | 2 | 27 | 0 67 |
| 19 | Pattkekumbura | Balagolle Kuma | 0 | 2 | 27 | 0 67 |
| 20 | Do. | Balagolle Ukkumenika | 0 | 2 | 27 | 0 67 |
| 21 | Do. | Balagolle Tissahamy | 0 | 2 | 27 | 0 67 |
| 22 | Do. | Balagolle Appuhamy | 0 | 2 | 27 | 0 67 |
| 23 | Do. | Ambetilgolle Tissahamy | 0 | 2 | 27 | 0 67 |
| 24 | Aswedumakumbura | Balagolle Banda | 0 | 0 | 20 | 0 13 |
| 25 | Kitulgawakumbura | Balagolle Bandaramenika | 0 | 2 | 27 | 0 67 |
| 26 | Bogahakumbura | Kandakepu-ulpota Dingirimenika | 1 | 1 | 16 | 1 35 |
| 27 | Narangalakumbura | Pusselawe Banda | 0 | 2 | 27 | 0 67 |
| 28 | Do. | S. M. B. Egodawela Korala | 2 | 2 | 26 | 2 67 |
| 29 | Aswedumekumbura | Pemburaulpota Hudumenika | 1 | 1 | 16 | 1 35 |
| 30 | Do. | Kotalawela Appuhamy | 1 | 0 | 0 | 1 0 |
| 31 | Bambaragaha-arawa | Peragaswatta Tissahamy Gamarala | 1 | 0 | 0 | 1 0 |
| 32 | Do. | Taldena Podihamy | 1 | 0 | 0 | 1 0 |
| 33 | Vendesekele | Crown | 8 | 0 | 0 | 8 0 |
| | | | 47 | 2 | 14 | 47 62 |

NOTE.—Previous specification dated December 14, 1903, is cancelled.

Badulla Kachcheri,
September 14, 1905.

F. H. PRICE,
Government Agent, Uva.

සම්මේ ඇලෙන් ප්‍රයෝජන ලබනට නිබන්ධ (රජසන්නක ඉඩමක් ඇතුළුව) බිම්කම්වල, දැනගත් පුළුල් ප්‍රමාණයට එම බිම්කම්වල අයිතිකාරීන්ගේ නමින්, එක එකට ගෙවියයුතු මුදල් ගනනද විකරවියයේත් පෙන්වාදීමයි.
අක්කරයකට රුපියල ගානේ දස අවුරුද්දක් සනතුරු 1,911.

| නො. | කුමුරේ නම. | අයිතිකම් නිසන්තා. | අවුරුද්දකට ගෙවියයුතු | |
|-----|--------------------|-----------------------|----------------------|--------------|
| | | | බිම්කරම. අ. රු. ප. | මුදල. රු. ශ. |
| 1 | ලබවෙලකුමුර | විචිලිය. ආර්. බිබිලේ | 10 | 0 0 |
| 2 | කැන්දගහපිටගේකුමුර | ජේගස්වත්තේ අප්පහම් | 0 | 2 27 |
| 3 | එම | එම කුමා | 0 | 2 27 |
| 4 | මීගහලකුමුර | එම කිරිවත්තේ | 1 | 1 16 |
| 5 | මැදකුමුර | එම නිසාහාම ගමරල | 1 | 1 16 |
| 6 | දුටුන්කුකුමුර | අග්ගලාපන කිරිවත්තේ | 0 | 2 27 |
| 7 | එම | ගොබේගොදර බන්ඩා | 0 | 2 27 |
| 8 | එම | ගුරුල්පොතේ කුමුරුනිකා | 0 | 2 27 |
| 9 | එම | එම නිසාහාම | 0 | 2 27 |
| 10 | දෙසිඅත්තේඅරවේකුමුර | නල්දෙන පොහිහාමි | 2 | 0 0 |
| 11 | අල්ලියදේකුමුර | සොහොමගහගොදර කුමා | 1 | 0 0 |
| 12 | ලසන්ගහපිටගේකුමුර | නල්දෙන පොහිහාමි | 1 | 0 0 |
| 13 | අල්ලියදේකුමුර | ගුණේකදුරේ කුමාරිහාමි | 1 | 1 16 |
| 14 | එම | බෝගහවත්තේ පුදුමා | 0 | 1 16 |
| 15 | එම | මකුල්ගොල්ලේ කුමා | 0 | 2 27 |

| කො. | කුඹුරේ නම. | අයිතියක් කී නම. | අවුරුදුපතා ගෙවියයුතු | |
|-----|-----------------|---------------------------------|----------------------|-----------------|
| | | | ඛිමකරම. අ. රු. ප. | මුදල. රු. ය. |
| 16 | උඩුකුඹුර | මොරගහල නදේ රවේ මහත්මයා | 2 0 0 | 2 0 |
| 17 | එම | එනුගල කිරිවත්තේ | 0 2 27 | 0 67 |
| 18 | එම | මකුල්ගොල්ලේ වත්තකුකුරල ආරම්භල | 0 2 27 | 0 67 |
| 19 | පට්ටේකුඹුර | බලගොල්ලේ කුමා | 0 2 27 | 0 67 |
| 20 | එම | එම උක්කුමුනිකා | 0 2 27 | 0 67 |
| 21 | එම | එම නිසාහාමි | 0 2 27 | 0 67 |
| 22 | එම | එම අප්පුහාමි | 0 2 27 | 0 67 |
| 23 | එම | අමර්ලේගොල්ලේ රසාහාමි | 0 2 27 | 0 67 |
| 24 | අස්වැද්දුමකුඹුර | බලගොල්ලේ බන්ඩා | 0 0 20 | 0 13 |
| 25 | කිතුල්ගහවකකුඹුර | එම බන්ඩාරමුනිකා | 0 2 27 | 0 67 |
| 26 | බෝගහකුඹුර | කන්දකැපු උල්පොහ හිත්තිරි මුනිකා | 1 1 16 | 1 35 |
| 27 | නාරත්ගලකුඹුර | පුස්සල්ලාමේ බන්ඩා | 0 2 27 | 0 67 |
| 28 | එම | ඇස්. ඇම්. බී. එගොඩවෙල කෝරාල | 2 2 26 | 2 67 |
| 29 | අස්වැද්දුමකුඹුර | පිඹුරාඋල්පොහ හුදු මුනිකා | 1 1 16 | 1 35 |
| 30 | එම | කොතලාවල අප්පුහාමි | 1 0 0 | 1 0 |
| 31 | බමරගහඅරව | පේරගස්වත්තේ නිසාහාමි ගමරල | 1 0 0 | 1 0 |
| 32 | එම | තල්දෙන පොඩිහාමි | 1 0 0 | 1 0 |
| 33 | වෙන්දේසිකැලේ | රජසත්තක | 8 0 0 | 8 0 |
| | | | 47 2 14 | 47 62 |

වසි 1903ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින ප්‍රයෝජන ලැබූ කුඹුරු ලැයිස්තුව අවලංගුය.

වසි 1905ක්වූ සැප්තැම්බර් මස 14 වෙනි දින බදු එ කඩවීමට අවස්ථාව.

ඇස්. එම්. ප්‍රසිස්,
ලැංගේ එජන්ත උපායාමය.

REVISED Specification showing the allotments of land (including Crown Land) to be benefited by **Kehel-landa alias Dambagalla tank**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

At Re. 1 per acre in perpetuity.

Village—Magandana.

| No. | Name of Field. | Name of Owner. | Extent. | | Amount of Annual Instalment. | | |
|-----|-----------------------------------|---|---------|----|------------------------------|-----|----|
| | | | A. | R. | P. | Rs. | c. |
| 1 | Mahawelemakullagaha-aswedduma | Medawattegedara Siyatu | 1 | 1 | 0 | 1 | 25 |
| 2 | Mahawelemakullagahakumbura | Tengalwattegedara Ganeti | 1 | 1 | 0 | 1 | 25 |
| 3 | Do. | Tengalwattegedara Kiriwante | 1 | 1 | 0 | 1 | 25 |
| 4 | Do. | Tengalwattegedara Ranmenika | 0 | 2 | 0 | 0 | 50 |
| 5 | Wehibalitiyannagekumbura | (Crown) | 3 | 0 | 5 | 3 | 13 |
| 6 | Petakarayagekumbura | Tanayamgedara Raturala Korala | 0 | 3 | 0 | 0 | 75 |
| 7 | Petakarayagepahata | Bingoda Vihare | 2 | 0 | 0 | 2 | 0 |
| 8 | Elawarakumbura | do. | 3 | 2 | 0 | 3 | 50 |
| 9 | Thotillagahakumbura | Panangodagedara Banda | 0 | 2 | 0 | 0 | 50 |
| 10 | Do. | Panangodagedara Bandi | 0 | 1 | 0 | 0 | 25 |
| 11 | Do. | Tanayamgedara Banda | 0 | 3 | 0 | 0 | 75 |
| 12 | Urukanugahapitiyeaswedduma-pahata | Mudalihami Arachchi | 2 | 0 | 0 | 2 | 0 |
| 13 | Gannilekumbura | Mudalihami Arachchi and Kiri Banda Arachchi | 2 | 2 | 0 | 2 | 50 |
| 14 | Rukattanagahakumbura-aswedduma | Mudalihami Arachchi | 0 | 2 | 0 | 0 | 50 |
| 15 | Mahairakumbura | Mudalihami Arachchi and Kiri Banda Arachchi | 1 | 1 | 0 | 1 | 25 |
| 16 | Kotairakumbura | do. | 1 | 0 | 0 | 1 | 0 |
| 17 | Urukanugahapitiyeaswedduma | Mallahagodagedara Ratnake | 1 | 0 | 0 | 1 | 0 |
| 18 | Do. | Mallahagodagedara Hudumenika | 1 | 2 | 0 | 1 | 50 |
| 19 | Thurithigahamulleaswedduma | Endagala Heengedara Menika | 1 | 0 | 0 | 1 | 0 |
| 20 | Thurithigahamullekumbura | do. | 0 | 2 | 0 | 0 | 50 |
| 21 | Do. | Endagala Heengedara Rankiriya | 0 | 0 | 5 | 0 | 12 |
| 22 | Do. | Talagedara Ranbarana Duraya | 0 | 2 | 0 | 0 | 50 |
| 23 | Do. | Halpanmadagedara Appuhami and Raturala | 0 | 2 | 0 | 0 | 50 |
| 24 | Do. | Halpanmadagedara Hudu Banda | 0 | 1 | 0 | 0 | 25 |
| 25 | Do. | Tanayamgedara Raturala Korala | 0 | 2 | 0 | 0 | 50 |
| 26 | Patakarayagekumbureaswedduma | Tanayamgedara Mutu Menika | 0 | 1 | 0 | 0 | 25 |
| 27 | Meegahakumbura | Ketakekalahawatte Hudu Appu | 0 | 1 | 0 | 0 | 25 |
| 28 | Do. | Tengalwattegedara Kiriwante | 0 | 1 | 0 | 0 | 25 |
| 29 | Ambagaha-arawa | Baduluwelagedara Medduwa | 0 | 2 | 0 | 0 | 50 |

| No. | Name of Field. | Name of Owner. | Extent. | | Amount of Annual Instalment. | |
|---------------------|---------------------------------------|--------------------------------------|---------|-------|------------------------------|----|
| | | | A. | R. P. | Rs. | c. |
| 30 | Ambagahakumbura | Bingoda Vihare | 0 | 1 0 | 0 | 25 |
| 31 | Do. | Udumullegedara Ganeti | 0 | 1 5 | 0 | 38 |
| 32 | Do. | Udumullegedara Kiri Menika | 0 | 1 0 | 0 | 25 |
| 33 | Do. | Udumullegedara Raturala | 0 | 1 2 | 0 | 30 |
| 34 | Do. | Udumullegedara Siyatu | 0 | 1 2 | 0 | 30 |
| 35 | Do. | Udumulle Raturala | 0 | 1 0 | 0 | 25 |
| 36 | Do. | Muppene Mathes Appu Arachchi | 0 | 2 0 | 0 | 50 |
| 37 | Ambagahakumburaudumullewewewaswedduma | V. G. Weerakoon Appuhami | 0 | 3 0 | 0 | 75 |
| 38 | Nitolgahakumbura | Baduluwagedara Banda | 2 | 1 0 | 2 | 25 |
| 39 | Khelattawelakumbura | Tanayamgedara Kuma | 2 | 2 0 | 2 | 50 |
| 40 | Kitulgahapitiyeaswedduma | Sudu Banda, Registrar | 1 | 0 0 | 1 | 0 |
| 41 | Bandarakumbura. | W. R. Bible | 1 | 1 0 | 1 | 25 |
| 42 | Khelattawelapahalabima | Baduluwagedara Badapissi | 0 | 2 0 | 0 | 50 |
| 43 | Wewewaswedduma | Baduluwagedara Medduwa | 0 | 2 5 | 0 | 63 |
| 44 | Kathnilekumbura | Tanayamgedara Raturala Korala | 1 | 1 0 | 1 | 25 |
| 45 | Gangoda-arawa | Bingoda Vihare | 1 | 3 0 | 1 | 75 |
| 46 | Do. | Patagangodagedara Raturala | 1 | 0 0 | 1 | 0 |
| 47 | Gangodakumbura | Bolgallegedara Ganeti | 0 | 1 0 | 0 | 25 |
| 48 | Kiriwiyakumbura | Tanayamgedara Kuma | 0 | 2 0 | 0 | 50 |
| 49 | Do. | Tanayamgedara Sudu Banda, Registrar | 0 | 3 0 | 0 | 75 |
| 50 | Nambodagollekumbura | Tanayamgedara Kuma | 1 | 1 0 | 1 | 25 |
| 51 | Do. | Tanayamgedara Sudu Banda, Registrar | 1 | 1 0 | 1 | 25 |
| 52 | Nambadagolla | Bingoda Vihare | 0 | 1 0 | 0 | 25 |
| 53 | Pitaha | Gangodagedara Banda | 0 | 2 5 | 0 | 63 |
| 54 | Do. | Gangodagedara Kiriwante | 0 | 2 5 | 0 | 63 |
| 55 | Kiwulekumbura | Patagangodagedara Banda | 0 | 1 0 | 0 | 25 |
| 56 | Bakinigahakumbura | Mudilihami Arachchi | 0 | 1 0 | 0 | 25 |
| 57 | Egodakatuwehena | Tanayamgedara Raturala, late Korala | 0 | 1 0 | 0 | 25 |
| 58 | Kiwulekatuwehena | Tanayamgedara Sudu Banda, Registrar | 1 | 0 8 | 1 | 20 |
| 59 | Kammalkatuwa | Bingoda Vihare | 1 | 0 0 | 1 | 0 |
| 60 | Dunumadalagahapitiya | Bogahagoda Suvandarala | 0 | 3 0 | 0 | 75 |
| 61 | Gorokgahapitiya | Tanayamgedara Ganeti Korala | 0 | 2 0 | 0 | 50 |
| 62 | Tanwelpitiya | Tanayamgedara Hudu Appu and Raturala | 0 | 2 0 | 0 | 50 |
| Village—Dambagalla. | | | | | | |
| 63 | Thambalaketiyearawa | Halpanmadagedara Appuhami | 0 | 2 0 | 0 | 50 |
| 64 | Thambalaketiyekumbura | Halpanmadagedara Hudu Banda | 0 | 2 0 | 0 | 50 |
| 65 | Thambalaketiyewaswedduma | Halpanmadagedara Appuhami | 0 | 2 0 | 0 | 50 |
| 66 | Thambalaketiyekumbura | Halpanmadagedara Hudu Appu | 0 | 0 5 | 0 | 12 |
| 67 | Kora-ambeaswedduma | Tanayamgedara Kiriwante Vel-vidane | 0 | 3 0 | 0 | 75 |
| 68 | Patakarayageaswedduma | Sudu Banda, Registrar | 0 | 1 5 | 0 | 37 |
| 69 | Polkotuwehena | Halpanmadagedara Appuhami | 0 | 0 4 | 0 | 10 |
| 70 | Do. | Mullahagodagedara Sudu Menika | 0 | 0 4 | 0 | 10 |
| 71 | Do. | Mallahagodagedara Siyatu | 0 | 0 5 | 0 | 12 |
| 72 | Asweddumewetiyehena | Bolgallegedara Punchirala | 0 | 0 5 | 0 | 12 |
| 73 | Therappahuwehena | Halpanmadagedara Banda | 0 | 1 0 | 0 | 25 |
| | | | 58 | 1 0 | 58 | 25 |

NOTE.—Previous specification dated December 14, 1903, is cancelled.

Badulla Kacheheri,
September 14, 1905.

F. H. PRICE,
Government Agent, Uva.

මෙහි මහලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලද (රජයේ සේවයේ) සේවකයන්ගේ සේවයේ දැක්වීමට පුළුවන ප්‍රමාණයට එම බිම්කරුවන්ගේ අයිතිකාරීත්වයේ නම ද, එක එකට ගෙවිය යුතු මුදල් ගණන ද විස්තරව සඳහන් පෙන්වා දීමයි.

අත්කරගතව රුපියල ගාණ සඳහා ලියා ඇති දිග්ගණන.
ගාම නම—මාගස්දෙන.

| කො. | කුඹුරේ නම. | අයිතිකාරියාගේ නම. | බිම්කරම. අ. රු. ප. | අවුරුදුපතා ගෙවිය යුතු දිග්ගණන රු. ග. |
|-----|--------------------------|-------------------------|-----------------------|---|
| 1 | මහලේඛන මහලේඛන අස් වැද්දම | | | |
| 2 | එම කුඹුර | මැදවත්තේගෙදර සීතා | 1 1 0 | 1 25 |
| 3 | එම එම | වැත්ගලවත්තේගෙදර ගන්දැන | 1 1 0 | 1 25 |
| 4 | එම එම | එම කිරිවත්තේ | 1 1 0 | 1 25 |
| 5 | වැත්ගලවත්තේගෙදර කුඹුර | එම රම්මැනිකා | 0 2 0 | 0 50 |
| 6 | ප්‍රධානාරියාගේකුඹුර | රජයේ සේවයේ | 3 0 5 | 3 13 |
| 7 | එම පහත | සාකාන්තේගෙදර රතුරල කෝරල | 0 3 0 | 0 75 |
| 8 | ඇලවරකුඹුර | සිත්ගොඩවිහාරේ | 2 0 0 | 2 0 |
| | | එම | 3 2 0 | 3 50 |

| කො. | කුමුරේ නම. | අයිතියම නිකමය. | අවුරුදුපතා ගෙවියයුතු දිකබද්ද. | |
|-----|-------------------------------|----------------------------------|-------------------------------|--------|
| | | | බිම්කරම. ආ. රු. ප. | රු. ශ. |
| 9 | කොච්චලානකකුමුර | පානගන්ගොඩගෙදර බන්ඩා | 0 2 0 | 0 50 |
| 10 | එම | එම බන්ඩා | 0 1 0 | 0 25 |
| 11 | එම | තානාමගෙදර බන්ඩා | 0 3 0 | 0 75 |
| 12 | ලාංකභූගතපිටියේ අස් වැද්දුමපහන | මදලිතාමි ආරම්භිල | 2 0 0 | 2 0 |
| 13 | ගන්කිලේකුමුර | එම සහ කිරිබන්ඩා ආරම්භිල | 2 2 0 | 2 50 |
| 14 | රුක්මන්තලගතකුමුරේ අස්වැද්දුම | මුදලිතාමි ආරම්භිල | 0 2 0 | 0 50 |
| 15 | මහලුරකුමුර | එම සහ කිරිබන්ඩා ආරම්භිල | 1 1 0 | 1 25 |
| 16 | කොටුගලකුමුර | එම එම | 1 0 0 | 1 0 |
| 17 | ලාංකභූගතපිටියේ අස් වැද්දුම | මල්ලාහැගොඩගෙදර රත්නක | 1 0 0 | 1 0 |
| 18 | එම | එම සුදුමැනිකා | 1 2 0 | 1 50 |
| 19 | ආරම්භිගතමුල්ලේඅස් වැද්දුම | අන්දගලනිත්ගෙදර මැනිකා | 1 0 0 | 1 0 |
| 20 | එම කුමුර | එම | 0 2 0 | 0 50 |
| 21 | එම | එම රත්කිරිසා | 0 0 5 | 0 12 |
| 22 | එම | හලාගෙදර රත්කිරිසා | 0 2 0 | 0 50 |
| 23 | එම | හාල්පත්මඩගෙදර අස්පුකාමි සහ රතුරල | 0 2 0 | 0 50 |
| 24 | එම | එම සුදුබන්ඩා | 0 1 0 | 0 25 |
| 25 | එම | තානාමගෙදර රතුරල කෝරල | 0 2 0 | 0 50 |
| 26 | පාටාකාරගෙදරකුමුරේ අස්වැද්දුම | එම මුතුමැනිකා | 0 1 0 | 0 25 |
| 27 | මහකකුමුර | කැටකැලගතවත්ගේ සුදුඅස්පු | 0 1 0 | 0 25 |
| 28 | එම | වැන්ගල්වත්ගේගෙදර කිරිවත්තේ | 0 1 0 | 0 25 |
| 29 | අඹගතඅර්ච | බදුඵලෙලාගෙදර මැද්දුම | 0 2 0 | 0 50 |
| 30 | එම කුමුර | බන්ගොඩවිහාරේ | 0 1 0 | 0 25 |
| 31 | එම | ලඞුමුල්ලේගෙදර ගන්දැනි | 0 1 5 | 0 38 |
| 32 | එම | එම කිරිමැනිකා | 0 1 0 | 0 25 |
| 33 | එම | එම රතුරල | 0 1 2 | 0 30 |
| 34 | එම | එම සියාභූ | 0 1 2 | 0 30 |
| 35 | අඹගතකුමුර | ලඞුමුල්ලේ රතුරල | 0 1 0 | 0 25 |
| 36 | එම | මුල්පතේ මගෙස්අස්පු ආරම්භිල | 0 2 0 | 0 50 |
| 37 | එම ලඞුමුල්ලේවැවේඅස් වැද්දුම | පී. ජී. පිරිකෝන්අස්පුකාමි | 0 3 0 | 0 75 |
| 38 | නිට්ටලගතකුමුර | බදුඵලෙලාගෙදර බන්ඩා | 2 1 0 | 2 25 |
| 39 | කෙකෝන්ගොඩගෙදරකුමුර | තානාමගෙදර කුමා | 2 2 0 | 2 50 |
| 40 | කිතුල්ගතපිටියේඅස්වැද්දුම | සුදුබන්ඩා ලේකම | 1 0 0 | 1 0 |
| 41 | බන්ඩාරකුමුර | විබිලිය. ආර්. බිබිලේ | 1 1 0 | 1 25 |
| 42 | කෙකෝන්ගොඩගෙදරපහන බිම | බදුඵලෙලාගෙදර බඩපිස්සි | 0 2 0 | 0 50 |
| 43 | වැවේඅස්වැද්දුම | බදුඵලෙලාගෙදර මැද්දුම | 0 2 5 | 0 63 |
| 44 | කන්කිලේකුමුර | තානාමගෙදර රතුරලකෝරල | 1 1 0 | 1 25 |
| 45 | ගන්ගොඩඅර්ච | බන්ගොඩ විහාරේ | 1 3 0 | 1 75 |
| 46 | එම | පානගන්ගොඩගෙදර රතුරල | 1 0 0 | 1 0 |
| 47 | එම කුමුර | බොල්ගල්ලේගෙදර ගන්දැනි | 0 1 0 | 0 25 |
| 48 | කිරිවෙහෙරේකුමුර | තානාමගෙදර කුමා | 0 2 0 | 0 50 |
| 49 | එම | එම සුදුබන්ඩා ලේකම | 0 3 0 | 0 75 |
| 50 | කබඩගොල්ලේකුමුර | එම කුමා | 1 1 0 | 1 25 |
| 51 | එම | එම සුදුබන්ඩා ලේකම | 1 1 0 | 1 25 |
| 52 | කබඩගොල්ල | බන්ගොඩ විහාරේ | 0 1 0 | 0 25 |
| 53 | පිටත | ගන්ගොඩගෙදර බන්ඩා | 0 2 5 | 0 63 |
| 54 | එම | එම කිරිවත්තේ | 0 2 5 | 0 63 |
| 55 | කිවුල්ලකුමුර | පානගන්ගොඩගෙදර බන්ඩා | 0 1 0 | 0 25 |
| 56 | බකිනිගතකුමුර | මදලිතාමි ආරම්භිල | 0 1 0 | 0 25 |
| 57 | එගොඩකටුගෙදර | තානාමගෙදර රතුරල කිටුපු කෝරල | 0 1 0 | 0 25 |
| 58 | කිවුල්ලකටුගෙදර | එම සුදුබන්ඩා ලේකම | 1 0 8 | 1 20 |
| 59 | කම්මස්කටු | බන්ගොඩ විහාරේ | 1 0 0 | 1 0 |
| 60 | දුනුමඩලාගතපිටිය | බෝගතගොඩේ සුවන්දරාල | 0 3 0 | 0 75 |
| 61 | ගොරොක්ගතපිටිය | තානාමගෙදර ගන්දැනි කෝරල | 0 2 0 | 0 50 |
| 62 | තන්වැල්පිටිය | එම සුදුඅස්පු සහ රතුරල | 0 2 0 | 0 50 |
| 63 | තඹලකැව්ගෙදරව | ගම-දඹගල්ල. | | |
| 64 | එම කුමුර | හාල්පත්මඩගෙදර අස්පුකාමි | 0 2 0 | 0 50 |
| 65 | එම අස්වැද්දුම | එම සුදුබන්ඩා | 0 2 0 | 0 50 |
| 66 | එම කුමුර | එම අස්පුකාමි | 0 0 5 | 0 12 |
| 67 | තොරගොඩඅස්වැද්දුම | තානාමගෙදර කිරිවත්තේ බෝල්පිදුකේ | 0 3 0 | 0 75 |
| 68 | පටාකාරගොස් අස්වැද්දුම | එම සුදුබන්ඩා ලේකම | 0 1 5 | 0 37 |
| 69 | පොල්ලොවුරගෙදර | හාල්පත්මඩගෙදර අස්පුකාමි | 0 0 4 | 0 10 |
| 70 | එම | මල්ලාහැගොඩගෙදර සුදුමැනිකා | 0 0 4 | 0 10 |
| 71 | එම | එම සියාභූ | 0 0 5 | 0 12 |
| 72 | අස්වැද්දුමේවැව්ගෙදර | බොල්ගල්ලේගෙදර පුර්වරාල | 0 0 5 | 0 12 |
| 73 | තෙස්පහුගෙදර | හාල්පත්මඩගෙදර බන්ඩා | 0 1 0 | 0 25 |
| | | | 58 1 0 | 58 2. |

වසි 1903ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින දරන ප්‍රකාශනලබන කුමුරු ලැයිස්තුව අවලංගුය.
 වසි 1905ක්වූ ජූලි මස 14 වෙනි දින බදුල්ලේ කවිචේරියේදීය. ආර්. එම්. ප්‍රසිස්, ලාබේ එස්. එස්. උපකාරකයන්.

Sale of Ebony.

An auction sale of the under-mentioned Ebony Logs will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Monday, November 27, 1905, at 2 P.M. Total quantity offered for sale: 584 logs weighing 186 tons 19 cwt. 3 qr. 21 lb.

| Lot No. | No. of Logs in each Lot. | Total Weight of Logs in each Lot. | | Average Weight of Logs in each Lot. | | Average Length. | | Soundness of Logs. | District in which Ebony was cut. | Weight of Heaviest Log in each Lot. | Weight of Lightest Log in each Lot. | Length. | | No. of Logs in each Lot over 18 ft. in Length. | Blackness of Wood. |
|---------|--------------------------|-----------------------------------|-------|-------------------------------------|-------|-----------------|--------|--------------------|----------------------------------|-------------------------------------|-------------------------------------|----------|----------|--|--------------------|
| | | T. C. | Q. L. | T. C. | Q. L. | Length. | Girth. | | | | | Maximum. | Minimum. | | |
| 1 | 4 | 1 12 | 1 14 | 0 8 | 0 10 | 13 6 | 3 4 | Sound | Matale | 0 10 | 1 24 | 0 5 | 1 10 | — | Black |
| 2 | 2 | 0 10 | 0 14 | 0 5 | 0 7 | 10 6 | 3 4 | do. | do. | 0 6 | 0 0 | 0 4 | 0 14 | — | do. |
| 3 | 9 | 2 8 | 2 0 | 0 5 | 1 15 | 11 9 | 2 11 | Slightly inferior | do. | 0 8 | 0 10 | 0 0 | 1 24 | — | do. |
| 4 | 27 | 10 1 | 1 0 | 0 7 | 1 22 | 17 0 | 3 3 | Sound | do. | 0 12 | 1 0 | 0 5 | 0 0 | 1 | do. |
| 5 | 30 | 7 16 | 3 0 | 0 5 | 0 22 | 15 6 | 2 8 | do. | do. | 0 10 | 1 10 | 0 3 | 1 0 | 4 | do. |
| 6 | 16 | 3 18 | 3 0 | 0 4 | 3 19 | 12 9 | 2 8 | do. | do. | 0 8 | 2 0 | 0 3 | 0 4 | — | do. |
| 7 | 8 | 2 10 | 2 7 | 0 6 | 1 7 | 12 9 | 2 8 | Slightly inferior | do. | 0 10 | 2 10 | 0 3 | 3 0 | 1 | do. |
| 8 | 25 | 5 8 | 0 14 | 0 4 | 1 8 | 14 6 | 2 3 | Sound | do. | 0 6 | 0 0 | 0 1 | 3 12 | 3 | do. |
| 9 | 12 | 1 17 | 2 7 | 0 7 | 3 5 | 13 9 | 3 5 | do. | do. | 0 11 | 3 0 | 0 5 | 0 14 | 1 | do. |
| 10 | 18 | 7 0 | 1 7 | 0 4 | 0 23 | 12 9 | 2 6 | do. | do. | 0 6 | 2 5 | 0 3 | 1 0 | — | do. |
| 11 | 15 | 3 3 | 0 14 | 0 4 | 0 23 | 12 9 | 2 6 | do. | do. | 0 11 | 2 0 | 0 4 | 0 24 | 1 | do. |
| 12 | 13 | 5 4 | 0 0 | 0 8 | 0 0 | 14 9 | 3 1 | Slightly inferior | do. | 0 13 | 0 0 | 0 4 | 0 16 | — | do. |
| 13 | 8 | 3 1 | 1 7 | 0 7 | 2 18 | 13 0 | 3 0 | do. | do. | 0 13 | 0 0 | 0 4 | 0 16 | 1 | do. |
| 14 | 6 | 2 12 | 3 7 | 0 8 | 1 24 | 27 6 | 2 8 | do. | Trincomalee | 0 11 | 2 18 | 0 5 | 3 14 | 6 | do. |
| 15 | 8 | 2 19 | 0 14 | 0 7 | 1 15 | 23 0 | 3 0 | Inferior | do. | 0 16 | 0 14 | 0 3 | 2 14 | 8 | do. |
| 16 | 3 | 3 16 | 3 0 | 0 6 | 3 25 | 14 0 | 3 4 | Sound | Matale | 0 9 | 3 24 | 0 4 | 0 0 | — | do. |
| 17 | 11 | 2 15 | 0 14 | 0 6 | 0 12 | 11 9 | 3 0 | Sound | do. | 0 10 | 3 24 | 0 3 | 0 0 | — | do. |
| 18 | 17 | 7 8 | 2 14 | 0 6 | 2 27 | 15 6 | 3 1 | Inferior | Kurunegala | 0 14 | 0 20 | 0 5 | 1 20 | 5 | do. |
| 19 | 26 | 11 15 | 1 0 | 0 9 | 0 5 | 14 9 | 3 8 | Sound | do. | 1 4 | 0 14 | 0 4 | 1 12 | 9 | do. |
| 20 | 21 | 7 2 | 3 14 | 0 6 | 3 15 | 15 6 | 3 4 | do. | do. | 0 17 | 0 16 | 0 3 | 2 14 | 6 | do. |
| 21 | 38 | 11 5 | 0 7 | 0 5 | 3 19 | 15 6 | 3 4 | do. | do. | 0 14 | 3 24 | 0 3 | 1 9 | 2 | do. |
| 22 | 18 | 16 12 | 2 0 | 0 7 | 1 12 | 14 3 | 3 1 | Slightly inferior | do. | 0 12 | 2 24 | 0 4 | 3 16 | 3 | do. |
| 23 | 8 | 3 11 | 3 7 | 0 8 | 1 11 | 16 6 | 3 1 | Sound | do. | 0 11 | 1 0 | 0 5 | 1 20 | 6 | do. |
| 24 | 9 | 7 11 | 0 0 | 0 7 | 2 5 | 12 0 | 3 5 | do. | do. | 0 5 | 2 20 | 0 4 | 2 16 | 3 | do. |
| 25 | 17 | 4 0 | 2 0 | 0 4 | 2 26 | 13 6 | 4 2 | do. | do. | 0 14 | 3 4 | 0 3 | 2 0 | 1 | do. |
| 26 | 10 | 4 9 | 3 14 | 0 8 | 3 26 | 15 6 | 4 2 | do. | do. | 0 8 | 3 0 | 0 6 | 0 4 | 4 | do. |
| 27 | 12 | 3 7 | 1 14 | 0 5 | 2 12 | 19 0 | 2 7 | do. | do. | 0 8 | 0 18 | 0 3 | 1 12 | 4 | do. |
| 28 | 10 | 5 10 | 3 21 | 0 6 | 3 2 | 14 0 | 3 1 | Slightly inferior | do. | 0 10 | 1 20 | 0 3 | 2 12 | — | do. |
| 29 | 15 | 5 11 | 0 0 | 0 9 | 1 16 | 14 0 | 3 2 | Sound | Batticaloa | 0 15 | 2 0 | 0 5 | 3 12 | 2 | do. |
| 30 | 22 | 6 18 | 3 14 | 0 9 | 3 22 | 17 0 | 3 3 | do. | do. | 0 17 | 2 10 | 0 5 | 3 24 | 6 | do. |
| 31 | 10 | 2 11 | 3 21 | 0 5 | 0 21 | 16 6 | 2 6 | Slightly inferior | do. | 0 9 | 1 0 | 0 2 | 0 14 | 11 | do. |
| 32 | 22 | 3 10 | 1 14 | 0 6 | 0 22 | 14 0 | 2 10 | Sound | do. | 0 5 | 3 18 | 0 1 | 3 12 | 2 | do. |
| 33 | 5 | 3 14 | 1 21 | 0 4 | 3 23 | 22 0 | 2 4 | Slightly inferior | do. | 0 9 | 1 0 | 0 5 | 0 0 | 7 | do. |
| 34 | 15 | 1 3 | 2 0 | 0 1 | 3 23 | 14 0 | 1 10 | do. | do. | 0 2 | 1 24 | 0 0 | 1 0 | 14 | do. |
| 35 | 12 | 4 4 | 1 21 | 0 5 | 2 14 | 15 6 | 2 10 | do. | do. | 0 10 | 0 6 | 0 2 | 0 21 | 4 | do. |
| 36 | 5 | 2 8 | 2 0 | 0 9 | 2 22 | 13 0 | 4 5 | Slightly inferior | do. | 0 14 | 0 4 | 0 5 | 1 0 | — | do. |
| 37 | 2 | 0 14 | 2 0 | 0 7 | 1 0 | 11 6 | 3 5 | Sound | do. | 0 9 | 0 20 | 0 0 | 5 1 | — | Streaky |

The timber may be inspected, and any further information can be obtained on applying at the Central Timber Depot.

Central Timber Depot,
Slave Island, September 27, 1905.

GEO. T. GILLIAM,
Assistant Conservator of Forests,
Central Timber Depot.